

එවැනි ගුහා විතු ඉතා මැති කාලයේදී ලෝකයේ විවිධ ස්ථානවලින් සෞයා ගන්නට හැකි විය. ඒ අතර ඉතා ප්‍රසිද්ධ ගුහා විතු ලෙස ප්‍රංශයේ ලැස්කේස් හා ස්පාස්ක්ස්යේ අල්ටාමිරා ගුහා විතු දැක්විය හැකි ය. ඒවා මෙයට අවුරුදු 18500 පමණ පෙර කාලයේ නිරමාණය කරන ලද ඒවා ය.

මේ ගුහා විතු අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ පුදෙක් අදහස් ප්‍රකාශ කිරීමට වඩා නිරමාණාත්මක සන්නිවේදන කාර්යයක් කරන්නට මේ ආදි කාලීන මානවයාට හැකි වූ බවය. වන සතුන් ද්‍රව්‍යම් කරන ආකාරය ගුහාක්‍රිත ව ගිනිමැල වටේ රුග දැක්වීම ද මේ සමාජයේ තිබූ නිරමාණයිලි සන්නිවේදන හැකියාව ප්‍රකට කරන්නකි. එපමණක් නොව තමන්ගේ කටහඩිහි මූලික තත්ත්වයන් ඉක්මවා යමින්, එයින් විවිධ හඩරටා නිරමාණය කර ගන්නටත්, විවිධ සංගිතමය නාද රටා සකස් කර ගන්නටත් ඔවුන් සමත් වූවාට සැකයක් නැත. මෙයින් අදහස් වන්නේ තුළනයේ අප විසින් සන්නිවේදනය සඳහා යොදා ගන්නා ලද මූලික ස්වරුප, මෙයට අවුරුදු ලක්ෂ ගණනකට පෙර සිටි මානවයා විසින් ක්‍රමයෙන් සංවර්ධනය කරන ලද බවය.

මතකය හා ස්මරණය නිසා සිදු වූ තවත් ඉතා වැදගත් එෂිත්හාසික කාර්යයක් තම, මානව සමාජයේ යම් යම් පුරාවෘත්ත පරමිපරාවෙන් - පරමිපරාවට මුළු වචනයෙන් ගෙන එම ය. කතාන්දර, ගායනා, සිරිත් - විරිත්, ඇදහිලි හා පිළිවෙත් ආදිය මෙයට අයත් විය. මෙයින් සිදු වූයේ එක් පරමිපරාවක සංස්කෘතිය තවත් පරමිපරාවකට පවරා දීමකි.


2. සන්නිවේදනයේ එෂිත්හාසික වර්ධනය තුළ සිදු වූ වැදගත් සිද්ධි කිහිපයක්

(i) කපන භාෂාවක් සතස්කර ගැනීම

මානවය විසින් තම කටහඩ මගින් යම් අදහසක් ප්‍රකාශ කරන්නට උත්සාහ ගැනීම නිසා කපන භාෂාවක් බිහි විය. එකල ලෝකයේ විවිධ තැන් හි ජ්වත් වූ ජනයා අතර ගනුදෙනුවක් නොවේ ය. එහෙත් එක ම කාල වකවානුවක දී මේ ජනයා තම පරිසරය තුළ සිමිතින් ම, තමන්ට ආවේණික ලෙස කපන භාෂාවක් නිරමාණය කර ගන්නට සමත් වූහ. ලෝකය පුරා විවිධ ජන කණ්ඩායම් විවිධ භාෂා භාවිත කරන්නේ මේ නිසා ය.



අල්ටාමිරා ගුහා විතු



ලැස්කේස් ගුහා විතු

(II) රුප ආග්‍රයෙන් අක්ෂර නිර්මාණය කර ගැනීම

ඉහා විතු
අදිමට ආදි කාලීන මානවයා සමත් වූ බව මෙයට පෙර ඔබ කියවා ඇත. ඒ ආකාරයෙන් පරිසරයේ විවිධ රුප නිර්මාණයෙන්මක ලෙස යොදා ගතිමින් අක්ෂර නිර්මාණය කර ගන්නට ලෙස්කයේ සමහර

| | | | | |
|------|------|-------|------|------|
| ば | ば | だ | ざ | が |
| (ba) | (ba) | (da) | (za) | (ga) |
| び | び | ち | じ | ぎ |
| (bi) | (bi) | (chi) | (ji) | (gi) |
| ぶ | ぶ | づ | ず | ぐ |
| (bu) | (bu) | (zu) | (zu) | (gu) |
| ペ | ペ | で | ゼ | げ |
| (pe) | (pe) | (de) | (ze) | (ge) |
| ほ | ほ | ど | ぞ | ご |
| (ho) | (ho) | (do) | (zo) | (go) |

| | | | | |
|---|---|---|---|---|
| 月 | 官 | 匹 | 刀 | 三 |
| A | B | C | D | E |
| 下 | 巨 | 升 | 工 | 丁 |
| F | G | H | I | J |
| 水 | 心 | 冊 | 内 | 口 |
| K | L | M | N | O |
| 戸 | 巳 | 尺 | 弓 | 七 |
| P | Q | R | S | T |
| 白 | 人 | 山 | 父 | 了 |
| U | V | W | X | Y |
| 乙 | | | | Z |

| | | | | | | |
|--------|-------|-------|-------|-----|----|---|
| gweok | 瓜 | ssang | 霜 | H | = | 瓜 |
| ssang | gweok | O | leung | ト | ya | 瓜 |
| ieun | ス | jeut | ト | ye | ト | 瓜 |
| digeut | ズ | ssang | ト | eo | ト | 瓜 |
| ssang | gweok | チ | cheut | リ | ナ | 瓜 |
| reul | ヨ | kaeuk | ト | yeo | ト | 瓜 |
| meum | ミ | beut | ト | ye | ト | 瓜 |
| beup | ヌ | paup | ト | o | ト | 瓜 |
| ssang | ト | heut | ト | wa | ト | 瓜 |
| shot | ト | a | ト | wee | ト | 瓜 |

ඡනයා සමත් වූහ.

ඡපන්, වින, කොරියා අක්ෂර

මේවා හැදින්වෙන්නේ

රුපාක්ෂර හෝ විතුාක්ෂර හෝ යනුවෙනි. මේ එක් අක්ෂරයකින් හඩක් වෙනුවට අදහසක් ඉදිරිපත් කිරීම සිදු වේ. වින, කොරියානු හෝ ඡපන් අක්ෂර ඔබ දැක ඇතිවාට සැක තැබූ ඒවා රුපයක් ලෙස ගොඩනාවා තිබේ.

(III) සංකේතාත්මක ව අක්ෂර නිර්මාණය කර ගැනීම

මෙහි දී අදහස් වන්නේ යම් අක්ෂරයක් එම ජනයා විසින් පිළිගනු ලැබීම නිසා, එයට කිසියම උච්චාරණය කළ හැකි හඩක් ඇති වීම ය. උදාහරණයක් වශයෙන් සිංහල හෝ දෙමළ හෝ අකුරු ගැන සිතින්න. මේ අකුරුවලට උච්චාරණය කළ හැකි හඩක් ලැබී තිබෙන්නේ සිංහල හෝ දෙමළ හෝ අකුරුව හාවිත කරන්නන් විසින් එය පිළිගනු ලැබීම නිසා පමණි. ඒ ආකාරයෙන් ලෙස්කය පුරා විවිධ ජන කණ්ඩායම් තමන්ගේ කථින හාජාව සඳහා සංකේතාක්ෂර හාවිත කරමින් එය ලේඛන හාජාවක් බවට පත් කර ගත්හ.

(IV) හෝඩිය නිර්මාණය කර ගැනීම

භාජාවක් සඳහා හෝඩියක් සකස් කර ගැනීම මානව සන්නිවේදන ඉතිහාසයේ ඉතා විශිෂ්ටවතම කාර්යයකි. හෝඩිය පිළිබඳ අදහස මතු වූයේ ලිවීම ආරම්භ වීමත් සමග ය. එක් එක් භාජාවන්හි තිබූ වෙනස්කම් අනුව ඒ ඒ හෝඩිය ද වෙනස්කම් සහිත ව නිර්මාණය කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් ඉංග්‍රීසි හෝඩියට අක්ෂර 26ක් ඇති අතර, සිංහල හෝඩිය අක්ෂර 60කින් ද, දෙමළ හෝඩිය අක්ෂර 247කින් ද සමන්විත ය. ලෙස්කයේ අනෙකුත් භාජාවල ද හෝඩිය අතර අක්ෂර සංඛ්‍යාව විවිධ ය.

(V) විවිධ දැ යොදා ගෙන ලිවීම ආරම්භ කිරීම

ලියන්නේ කුමකින් ද ලියන්නේ කුමක ද යන්න ආදි කාලීන ජනයාට ඇති වූ ප්‍රධාන ගැටුවුවකි. ඒ ගැන කිසිදු පුර්වාදරුගයක් නො තිබේ. එබැවින් ඔවුනු ගස්වල පොතු, පැපිරස් පතු, තල් කොල, සත්ත්ව සම්, ගල් පතුරු, ලි කැබලි, සකසා ගත් මැටි පුවරු හෝ පසු කාලයේ දී රෙදි ආදියේ ලියන්නට පත් ගත්හ. එසේ ම ඔවුනු ගල්ගැහැවා බිත්තිවල ද, කදු බැවුම්වල ද, ගස් කදුන්වල ද විවිධ දේ ලියුහ. එසේමණක් නොව ලිවීම ආරම්භ කරන්නේ කොතැනකින් ද කියා ඔවුන්ට ගැටුවුවක් පැන තැබේ.

ඒ නිසා සමහරු වමේ සිට දකුණට ද, සමහරු දකුණේ සිට වමට ද, සමහරු ඉහළ සිට පහළට ද, සමහරු සිසාන ක්‍රමයට ද ලියන්නට පටන් ගත්හ. මෙයින් සිසාන ක්‍රමය පසු කාලයේ දී හාවිතයෙන් ඉවත් විය. සිංහල, ඉංග්‍රීසි, දෙමළ හා තින්දි වැනි හාජා වමේ සිට දකුණට ලියන අතර, අරාබි හාජාව ලේඛනය කරන්නේ දකුණේ සිට වමට ය. වින, ජපාන, කොරියානු ආදි හාජාවල රුපාක්ෂර හාවිත කරන අතර, ඉහළ සිට පහළට ලිවීම අඛණ්ඩ ව හාවිත කරන අයුරු දකින්නට ලැබේ.

(VI) කඩාසිය නිර්මාණය කර ගැනීම

ක්‍රි.පූ.1 වන සියවසේ දී විනය විසින් ලොව මූල් ම කඩාසිය නිර්මාණය කරන ලදී.

පරණ රේදී හා මාඟ දැල් කැබලි පරික්ෂා කළ සායි ලුන් (Ts'ai lun) දුටුවේ, ඒවා සිහින් කෙදි විශේෂයකින් යුක්ත වන බව ය. මල් බෙර හා හණ ගස් ද මිහුගේ නිරික්ෂණයට හාජනය විය. මේ අවබෝධය නිසා මිහුගේ සිතේ ඇති වූයේ අලුත් අදහසකි. පරණ රේදී කැබලි, මාඟ දැල් කැබලි, මල් බෙර ගාක කොටස් හා හණ ගස්වල කොටස් උතුරන වතුර සහිත හාජනයට දැමු සායි ලුන් එවා හොඳින් තැම්බුවේ ය. එවිට ඒවායේ සිහින් කෙදි වෙන් වන බව මිහු දුටුවේ ය. මෙම මිගුණය උකු තරලයක් බවට පත් විය. ඒවා උස් දාර සහිත පැතලි ලැං පුවරුවක් මත විසුරුවා හරිනු ලැබේ ය. සිහින් කෙදි කැබලි ලක්ෂ ගණනින් ඒ මත ගාලා ගොස් තුනී විය. ලුන් විසින් මෙම මිගුණයේ ජලය සෙමින් ඉවත් කරනු ලැබේ ය. ඉතිරි තලපය සුරුය රුක්මියෙන් වියලා ගත් ලුන්, තුනී කෙදිවලින් සමන්වීත වූ ලේඛයේ මූල් ම කඩාසිය නිර්මාණය කිරීමේ ගොරවය හිමි කර ගත්තේ ය. සායි ලුන් කළ ආකාරයෙන් සහ කඩාසියක් සාදන්නට බඩට ද හැකි ය. පන්තියේ දී අන්හදා බලන්න.

විනයේ කඩාසි රහස් මිවුහු අවුරුදු පන්සියයක් රක ගත්හ. එය ලෝකයට ගෙන ආවේ නාමුක වෙළෙන්දේ ය. ලෝකයේ සන්නිවේදන කතාන්දරයේ හැරවුම ලක්ෂයක් ලෙස කඩාසිය සොයා ගැනීම දැක්විය හැක්කේ, එය ලිවීමට හා මූලුණයට යොදා ගැනීමෙන් ලෝකය ම අලුත් සන්නිවේදන මාවතකට පිවිසීම නිසා ය.

(VII) අතින් පිටපත් කර පොත් සැදීම ආරම්භ කිරීම

අතින් පිටපත් කර පොත් සැදීම ආරම්භ කරන ලද්දේ කඩාසිය සොයා ගැනීමට පෙර ය. සැකසු සම් කැබලිවල හෝ පැපිරස් පත්‍ර හෝ තල්පත්වල හෝ එකල ලියු අතර, පිටපත් කිරීම සඳහා ලිවීමේ හැකියාව ඇති වහලුන් යොදා ගැනුණී. ඒ අනුව ලේඛනවල හා පොත්වල සිමිත පිටපත් සංඛ්‍යාවක් සකස් කර ගත්තට හැකි විය. එයටත් පෙර කාලයේ දී ලිවීම සඳහා යොදා ගත්තා ලද්දේ මැටි පුවරු ය. ඒවායේ ලියු පසු ව අවබෝධ වෙලා හෝ පුළුස්සා හෝ සකස් කර ගත්හ. අවුරුදු තුන්දහසකට පමණ පෙර යුගයේ දී මේ ආකාරයෙන් පුළුස්සා සකස් කර ගත් මැටි පොත් සහිත පුස්තකාල පවා අරාබි රටවල තිබේ ඇත.

(VIII) ලි අවවු හෝ මැටි අවවු හෝ යොදා ගෙන මූලුණය ආරම්භ කිරීම

මූලුණ ගිල්පය ආරම්භ කරන ලද්දේ විනය විසින්. මිවුහු ලැං හෝ මැටි පුවරුවලින් අවවු සාදා ගෙන, ඒ මත තීන්ත කවරා, ඒ මත කඩාසිය තබා තද කර මූලුණය කරන ක්‍රමය සොයා ගත්හ. මේ ආකාරයෙන් එක ම අවවුවක පිටපත් වැඩි ප්‍රමාණයක් සකස් කර ගත්තට ඔවුන්ට හැකි විය. ඒ කාලයේ හැටියට එය විශිෂ්ට සොයා ගැනීමකි.

(IX) මිනිසුන් හෝ පරෙවියන් හෝ මගින් පණීවුඩ ගෙන යාම

එක් සේරානයකින් තවත් සේරානයකට කෙටි කාලයකින් පණීවුඩයක් ගෙන යාමේ අවශ්‍යතාව දියුණු වෙමින් පැවති සමාජ තුළ ඇති විය. විශේෂයෙන් එය පාලක පන්තියේ අවශ්‍යතාවක් විය. මුද්‍ර වකවානුවේ දී ඒ සඳහා යොදා ගන්නා ලද්දේ මිනිසුන් ය. පසුව අශ්වයන් මගින් පණීවුඩ ගෙන යාමට හැකි විය. එසේ ම රාතලවල පණීවුඩ අමුණා විදිමෙන් ද කෙටි වේලාවක් තුළ යම් පණීවුඩයක් එක් තැනකින් තවත් තැනකට ගෙන යා හැකි විය.



දෙවන ලෝක පුද්ධ සමයේ දී පණීවුඩ නුවමාරුවට පරෙවියන් යොදා ගැනීම

පුහුණු කරන ලද පරෙවියන් යොදා ගෙන පණීවුඩ ගෙන යාම ලෝකය පුරා ජ්‍රන්ථිය වූ ක්‍රමයක් විය.

(X) ගුවෙන්බර්ග් විසින් තුනන මුදුණ ඕල්පය නිර්මාණය කිරීම

විනය විසින් සොයා ගත් මුදුණ ඕල්පය ජර්මනියේ ගුවෙන්බර්ග් විසින් නවීකරණය කරන ලදී. ලෝකයේ පළමු මුදුණ යන්ත්‍රය ඔහු නිර්මාණය කළේ ක්‍ර.ව. 1453 දී ය. ගුවෙන්බර්ග් එහි දී විශේෂ කාර්යයන් කිහිපයක් ඉටු කළේ ය. පළමුවැන්න නම් ලෝහ යොදා ගෙන අකුරු නිර්මාණය කිරීමයි. දෙවන්න නම් අතින් කරන කාර්යය සඳහා අත් යන්ත්‍රයක් යොදා ගැනීමයි. තීන්ත සොයා ගත්තේ වින ජාතිකයෙකි. අද වන විට විවිධාකාරයෙන් සංවර්ධනය වී ඇත්තේ ගුවෙන්බර්ග් විසින් යොදා ගත් මේ කාර්යයන් ය.



ජ්‍යෙෂ්ඨ ජාතික ගුවෙන්බර්ග්

(XI) විදුලි භා විදුත් සංඡා තාක්ෂණය නිර්මාණය කර ගැනීම

මෙය ලොව විශිෂ්ට පර්යේෂකයන් රසකගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. 19 වන ගත වර්ෂයේ දී කම්බියක් ඔස්සේ විදුලි සංඡා යැවීමේ ක්‍රමය මෝස්ස් විසින් ද, කම්බියක් ඔස්සේ භඩ යැවීමේ දුරකථන ක්‍රමය ගුහැම් බෙල් විසින් ද කම්බි රහිත ව විදුලි සංඡා යැවීම මගින් දුර විකාශන ක්‍රමය මානෙක්නි විසින් ද සොයා ගැනීම මෙහි විශිෂ්ට අවස්ථා ය. පසු කාලීන ව බිජි වූ විවිධ සන්නිවේදන උපකරණ නිපදවීම සඳහා මේ සොයා ගැනීම හේතු කාරක විය.

මේ ලැයිස්තුව සකස් කර නිම කළ නොහැකි ය. එයට හේතුව සන්නිවේදන ඉතිහාසය තුළ සිදු වූ දේ විශාල නිසා ය. එසේ ම මේ ලැයිස්තුව අනුපිළිවෙළින් දැක්වීම ද අපහසු ය. එයට හේතුව සමහර දේ සිදු වූයේ කුමන කාලවකවානුවේ දැයි නිශ්චිත ව කිව නොහැකි නිසා ය. එහෙත් මෙහි දී ඔබගේ අවධානයට ලක්විය යුත්තේ, මානව සන්නිවේදනයේ සම්පූර්ණ කතාන්දරය අවුරුදු දෙ ලක්ෂයකට වැඩි ඉතිහාසයකින් යුත්ත වන බවයි.



නවීන සන්නිවේදන කුම

3. මානව සන්නිවේදනය


මානව සන්නිවේදනය මානව දිෂ්ටාවාරය සමග අනෙක්නා ව බැඳී පවතී. මානව සන්නිවේදනය දියුණු වූයේ මානව දිෂ්ටාවාරයේ දියුණු වීම සමග එක් ව ය. සන්නිවේදනය සඳහා නව තාක්ෂණය හා නව ක්‍රමවේද සඳහා වූ ඉල්ලුම ඇති කරන ලද්දේ මානව දිෂ්ටාවාරය විසිනි.

මානවයා සත්ත්වයින්ගෙන් වෙන් ව හඳුනාගැනීමට හැකි එක් සාධකයක් වන්නේ ඔහු සතු සන්නිවේදන හැකියාවයි. මානව සමාජයට දිෂ්ටා සම්පන්න ව හා ආවාර විද්‍යාත්මක දිවි පෙවෙනක් ගෙන යාමට සන්නිවේදන කුම හැම අතකින් ම උපකාර වේ. මානව අවශ්‍යතා ඉටුකරගනු ලබන්නේ සන්නිවේදනය මගිනි.

මානවයාගේ වින්තනය දියුණු වීමත් සමග තාක්ෂණික මෙවලම් නිපදවා ගැනීමෙන් සන්නිවේදන ක්‍රියාදාමය පාථුල විය. මානව සන්නිවේදනයේ විධිඡ්ට ප්‍රතිඵලයක් ලෙස හාජාව නිපදවා ගැනීම සඳහන් කළ හැකි ය. එසේ ම සංකේත හාවිතය, හාජනයට යොමු වීම, ලේඛන කුම නිපදවා ගැනීම, ප්‍රවත්තන - ගුවන්විදුලිය හා රුපවාහිනිය යන ජන මාධ්‍ය නිපදවා ගැනීම මානව සන්නිවේදනයේ විශේෂතා ය. එසේ ම සිය අදහස් ප්‍රකාශනය සඳහා කළාත්මක නිරමාණ කිරීමෙන් වින්දන ගක්තියෙන් යුත් මානව සමාජයක් ලොව පුරා ගොඩනැගිණී.

4. සත්ත්ව සන්නිවේදනය

ඔබේ නිවසේ සිටින බල්ලා හඩ නගන්නේ බඩිගින්නට ද වතුර තිබහට ද පිටතින් පැමිණී වෙනත් අමුත්තෙකුට ද නිවසේ සාමාජිකයකු නිවසට පැමිණී විට ද ආදි වශයෙන් තේරුම් ගන්නට ඔබට හැකියාව ඇතැයි සිතිය හැකි ය. බල්ලකු හැසිරෙන ආකාරයෙන් ද එවැනි සන්නිවේදන අර්ථ ජනනය වන්නට පූජ්වලන. එයින් අදහස් වන්නේ සතුන්ට



සත්ත්ව සන්නිවේදනය

ද සන්නිවේදන ක්‍රියාවලියක් ඇති බවයි.

සත්ත්ව සමාජය පවතින්නේ ද සන්නිවේදනය පදනම් කරගෙන ය. එහෙත් එය මානව සමාජය තරම් දීයුණු නැත. මානව සන්නිවේදනය තරම් සත්ත්ව සන්නිවේදනය සංකීර්ණ හෝ නිරමාණයිල් හෝ නොවේ. එහෙත් සතුන් අතර ද ප්‍රබල සන්නිවේදන ක්‍රියාකාරකම් පවතී. සතුන්ගේ සන්නිවේදනය, ආහාර සපයා ගැනීම, ආරක්ෂාව හා ප්‍රජනන අවශ්‍යතා සමග මූලික වැඳී පවතී.



සත්ත්ව සන්නිවේදනය


මුවන් ඉව්‍ය සංයු, දෂගු සංයු, ආසුණ සංයු, රසායනික සංයු හා ස්පර්ශය වැනි උපක්‍රම යොදා ගනිමින් සන්නිවේදනයේ යෙදෙනු ඇත. ගබ්දය, ආලෝකය, රසායනික ඉව්‍ය, අංග විලනය, හැසිරීම, වැනි විවිධ ලක්ෂණ මගින් මුවන්ගේ සන්නිවේදන ස්වරුප හඳුනාගත හැකි ය. පක්ෂීනු, සිවිපාටෝ ආදිහු විවිධ ගබ්ද මගින් ද, මේ මැස්සෝ හා සමහර මත්ස්‍යයෝ රෝගනයෙන් හා ආලෝකය විහිදුවමින් ද සන්නිවේදනය කරති.

සමහර කාම් සතුන්ගෙන් කිසියම් ගන්ධයක් පිට වන්නේ සන්නිවේදනය සඳහා යොදා ගන්නා උපක්‍රමයක් ලෙසිනි. අලි ඇතුන්, පක්ෂීනු, වඳුරන්, මොනරුන්, සුනඛයන්, බලලුන් හා ගවයන් වැනි විවිධ සතුන්ගේ සන්නිවේදන වර්යාව අධ්‍යයනය කිරීමෙන් මේ පිළිබඳ ව අදහසක් ඇති කර ගත හැකි වේ. එසේ ම ගෙවත්තේ සැරි සරන සතුන්ගේ හැසිරීම් අධ්‍යයනය කිරීමෙන් සතුන් අතර පවතින සන්නිවේදන කුම හඳුනාගත හැකි ය.

5. සාම්ප්‍රදායික සන්නිවේදනය

එක් එක් ජන කණ්ඩායම් තම සංස්කෘතිය ගොඩ තෙවා ගන්නා ලද්දේ තම පරිසරය ඇසුරු කර ගනිමිනි. ඒ අනුව මුවන්ගේ සමාජයෙහි සංස්කෘතික පැවැත්මට අවශ්‍ය සන්නිවේදනාංග ඔවුනු නිපදවා ගත්ත.

ඇදුම් පැලදුම්, ආචාර සමාචාර, විවිධ සිරිත් විරිත්, විවිධ ඇදහිලි, පූජා ක්‍රම, තර්තන, ගායනා, පුරාණෝක්ති හා විවිධ කළාත්මක කාර්යයන් ආදිය මෙම සන්නිවේදනාංගන්ට අයත් වේ. මෙවා සාම්ප්‍රදායික සන්නිවේදනය යනුවෙන් හැඳින්විය හැකි ය. එක් ජන කණ්ඩායමක් තවත් ජන කණ්ඩායමකින් වෙනස් වන්නට සාම්ප්‍රදායික සන්නිවේදනය අනියයින් හේතුකාරක වේ.



දුම මගින් සංයු යැවීම



අඩලෙර ගැසීම



දැන්වීම් පුද්රේණය



සංකේතයක් මගින් සන්නිවේදනය

සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම කිහිපයක්

හිනිමැලය, දුම, තුව, කොළ අතු එල්ලීම, බෙරය, නලාව, යනාදි ප්‍රාථමික සන්නිවේදන ක්‍රම යොදා ගනිමින් ආදි කාලීන ගෝත්‍රික සමාජයන්හි පැණිවුව් තුවමාරු කර ගත් ආකාරයට අදවත් සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම භාවිත කරන ආකාරය හඳුනා ගත හැකිය.

අපගේ ග්‍රාමීය සමාජයෙහි පවතින බලිතොවිල් ආදියෙහි ද දකින්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන ලක්ෂණ ය. ලෙඛිරෝග සඳහා කොළ අතු එල්ලීම, තුළ මැතිරීම, සුර දැමීම, කෙම් ක්‍රම, තහංවි, මංගල භා අවමංගල වාරිතු විධි මෙන් ම ජනකවි, ගැම් නාටක, මැතකාලීන ජනකතා, කවිකොළය, විරිදු භා රුකුඩ් ආදිය ද සාම්ප්‍රදායික සන්නිවේදන භාවිතයන් ය. ලෝකයේ කුමන රටක, කුමන ජන කණ්ඩායමක් අධ්‍යයනය කළත් මෙවැනි විවිධ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම සොයා ගත හැකි ය. මෙහි විශේෂය වන්නේ ඒ කුමන හෝ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමයක් ඒ ජන කණ්ඩායමට සුවිශ්‍ය වන බව ය.

01

සන්නිවේදනය හැඳුන්වම



අනිමතාරු

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගෙනගැනීම ආරම්භ කරන ඔබ විසින් පළමුවෙන් ම සන්නිවේදනය යනු කුමක් ද එය පුද්ගලයාගෙන් ආරම්භ වී විශාල ජනගහණයක් දක්වා පැතිර ගියේ කෙසේ ද එයින් සමාජයට ඇති ප්‍රයෝගන මොනවා ද එයට ඇති වන බාධා මොනවා ද ආදි වශයෙන් මූලික කරුණු කිහිපයක් දැන ගත යුතු ය. මානවයා රංචු වශයෙන් ජීවත් වීමට පුරුෂ වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමාජය බෙහි විය. සමාජයේ පැවැත්ම සඳහා සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. කුමන හෝ සමාජයක සිටින පුද්ගලයන් අතර අනෙක්‍යන් සම්බන්ධතාව පවත්වා ගෙන යන්නේ සන්නිවේදනය මගිනි.

සන්නිවේදනය යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයකු සිය 'හැරිම්, සිතිවිලි හා අදහස් අනාශයන් සමග තුවමාරු කර ගැනීම ය. ඔබට ද ඔබගේ හැරිම්, සිතිවිලි හා අදහස් අනාශයන් සමග තුවමාරු කර ගැනීමට සිදු වේ. එය ඕනෑම කෙනෙකු තුළ ඇති වන අනිවාර්ය අවශ්‍යතාවකි. සන්නිවේදනය හා පුද්ගලයන් අතර පවත්නා සන්නිවේදන සම්බන්ධතාව පිළිබඳ ව මෙම පළමු පරිවිත්ස්‍ය තුළ ඔබට ඉගෙන ගත හැකි ය.

1. සන්නිවේදනය හැඳින්වීම

1.1 සන්නිවේදනය පිළිබඳ අර්ථකථන

'හැඳිම්, සිතිවිලි හා අදහස් අන්‍යායන් සමග පුවමාරු කර ගැනීම සන්නිවේදනයයි' යනුවෙන් සරල ලෙස හැඳින්විය හැකි ය. හැඳිම්, සිතිවිලි හා අදහස් යනු කෙනෙකුගේ සිතේ ඇති වන දේ ය. අන්‍යායන් යන්නෙන් ඕනෑම කෙනෙක් අයත් වේ. පුවමාරු කරගැනීම යන්නෙන් දීම හා ගැනීම යන කාර්ය දෙකක් සිදු වේ. එනම් දෙපාර්තමේන්තු අතර හැඳිම්, සිතිවිලි හා අදහස් පුවමාරු කර ගැනීමේ ද්වීපාර්ශ්වික ක්‍රියාවලියක් මෙහි දී අදහස් වේ. මෙය පූජල් වශයෙන් ගත් විට එකිනෙකා අතර අත්දැකීම් පුවමාරු කර ගැනීමක් ලෙස ද දැක්විය හැකි ය.

අදෙම්රිකා එක්සත් ජනපදයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ හැරල්ඩ් ඩීල්ටර් විසින් ඉදිරිපත් කරන ලද සන්නිවේදනය පිළිබඳ සරල අර්ථකථනය අද දක්වා ම සන්නිවේදන අධ්‍යාපනයේ දී ජනප්‍රිය ය. ඒ ආසන්න වකවානුවේ දී ඇලෙක්ෂුන්වර් ගුහැම් බෙල් විසින් නිපදවන ලද දුරකථනය මගින් අදහස් පුවමාරු කර ගැනීම පදනම් කර ගනීමින්, ක්‍රේලෝඩ් ඡැනොන් හා වොරන් විවර විසින් ද සන්නිවේදනය පිළිබඳ ගණිතමය සූත්‍රයක් දක්වන ලදී.

1.1.1 'සන්නිවේදනය' පිළිබඳ ලැස්වෙල් අර්ථකථනය

1948 දී මහාචාර්ය හැරල්ඩ් ඩීල්ටර් විසින් ඉදිරිපත් කරන ලද සන්නිවේදනය පිළිබඳ අර්ථකථනයේ දී මහු දක්වා ඇත්තේ, 'කිසියම් කෙනෙක්, යම් කිසිවක්, කිසියම් නාලියකින්, යම් කෙනෙකුට, යම් බලපෑමක් සඳහා, ඉදිරිපත් කරන දෙය සන්නිවේදනයයි' යනුවෙති. මෙහි දී කිසියම් කෙනෙක් යන්නෙන් සන්නිවේදකයා ද, යම් කිසිවක් යන්නෙන් සන්දේශය ද, කිසියම් නාලියකින් යන්නෙන් මාධ්‍යය ද, යම් කෙනෙකුට යන්නෙන් ගුහකයා ද, යම් බලපෑමක් සඳහා යන්නෙන් බලපෑම ද අදහස් වේ. එය රුප සටහනකින් මෙසේ දක්වන්නට පූජ්‍යවන.

| | | | |
|---|---|--|---|
| Who Says what In which channel To whom With what effect | යම් කෙනෙක් යම් කිසිවක් යම් නාලියකින් යම් කෙනෙකුට යම් බලපෑමක් සඳහා | සන්නිවේදකයා සන්දේශය මාධ්‍යය ගුහකයා බලපෑම | Communicator Message Medium Receiver Effect |
|---|---|--|---|

සන්නිවේදනය පිළිබඳ ලැස්වෙල් අර්ථකථනය පහත සඳහන් පරිදි නිදසුන් දෙකකින් දැක්විය හැකි ය.

සන්නිවේදකයා → සන්දේශය → මාධ්‍යය → ගුහකයා → බලපෑම

ලැස්වෙල් සන්නිවේදන ආකෘතිය - 1948

ලැස්වෙල් දක්වන ආකාරයට සන්නිවේදකයා යනු සන්නිවේදන ක්‍රියාවලියේ ආරම්භකයා ය. සන්දේශයක් යැවීමේ අවශ්‍යතාව ඇති වන්නේ සන්නිවේදකයාට ය. ඒ නිසා සන්නිවේදකයා විසින් සන්දේශය සකසනු ලබයි. එය තෝරා ගත් මාධ්‍යයක් ඔස්සේ ග්‍රාහකයා වෙත යවනු ලබයි. එහි දී අපේක්ෂා කරනු ලබන්නේ, සන්දේශය ලැබීමෙන් පසු ග්‍රාහකයාගේ වෙනසකි.

1. කාර්යාලයට පැමිණෙන ලෙස විදුහල්පතිතුමිය නිශාදිට දන්වා එවා තිබුණේ, පන්තිය භාර ගුරුතුමිය මගිනි. ඒ අනුව ඇය කාර්යාලයට ගොස් විදුහල්පතිතුමිය හමු වූවා ය.
2. මෙවර පාසල් නිවාඩුව දුන් පසු ගමට පැමිණෙන ලෙස නිමල්ට මාමාගෙන් ලිපියක් ලැබේණි. එහෙත් එම නිවාඩු කාලයේ දී නිමල්ට ගමට යාමට නොහැකි විය.

මේ නිදසුන් දෙකින් ම සිදු වී ඇත්තේ සන්නිවේදන කාර්යයකි. පලමු නිදසුනෙන් දැක්වෙන්නේ සන්නිවේදකයාගේ අරමුණ ඉටු වී ඇති බව ය. දෙවන නිදසුනින් දැක්වෙන්නේ සන්නිවේදකයාගේ අරමුණ ඉටු නො වූ බව ය.

මේ අවස්ථා දෙකේ දී ම සන්නිවේදන ක්‍රියාවලිය සිදු වී ඇත. සන්නිවේදකයා සන්දේශය මාධ්‍යයක් මගින් ග්‍රාහකයා වෙත යවා ඇත. එය ලිපියක්, දුරකථන ඇමතුමක්, මූහුණට මූහුණ ලා කරන ප්‍රකාශයක් හෝ ඉගියක් හෝ විය හැකි ය. මේ

අවස්ථා දෙකේ දී ම ග්‍රාහකයා විසින් සන්දේශය ලබා ගෙන ඇත. එහෙත් නිසි බලපෑම සිදු වී ඇත්තේ මුල් ක්‍රියාවලියේ දී පමණි. දෙවන අවස්ථාවේ දී සන්නිවේදන ක්‍රියාවලිය අවසාන වී තැත.



1.1 රුපය - සන්නිවේදනය

සන්නිවේදකයා

සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ කරන්නා සන්නිවේදකයා ය. සන්නිවේදනය කළ යුතු දේ සැලසුම් කිරීම ඔහු/ඇය ගේ මූලික කාර්යය සි. මාධ්‍යය තෝරා ගනු ලබන්නේ ද ඔහු/ඇය විසිනි. ග්‍රාහකයා කුවරුන්දැයි දන්නේ ද සන්නිවේදකයා ය. ඒ අනුව ග්‍රාහකයාට සුදුසු ලෙස සන්දේශය සැලසුම් කර, යෝග්‍ය මාධ්‍යයක් තෝරා ගෙන සන්දේශය සම්පූෂ්ඨය කිරීම සන්නිවේදකයාගේ කාර්යය සි.

සන්දේශය

ග්‍රාහකයා අරමුණු කර ගෙන සන්නිවේදකයා කරනු ලබන සිය හැඟීම්, සිතිවිලි හෝ අදහස් ප්‍රකාශනය සන්දේශය ය. පණිවූචිය යන්නෙන් අදහස් වන්නේ ද එය ම ය. ඉදිරිපත් කළ යුතු අදහස් එහි අන්තර්ගත වී ඇත. එය සකසා ඇත්තේ යොදා ගන්නා මාධ්‍යයට යෝග්‍ය වන ආකාරයෙනි. උදාහරණයක් වශයෙන් යොදා ගන්නේ ලිඛිත මාධ්‍යය නම් සන්දේශය ලිඛිත ලෙස සැලසුම් කළ යුතු ය. යොදා ගන්නේ කථන මාධ්‍යය නම් සන්දේශය කථනයට උවිත ලෙස සැලසුම් කර ගත යුතු ය. මෙහි දී වැදගත් වන කරුණ නම් සන්නිවේදකයාගේ අදහස් ඇතුළත් සන්දේශය ඒ ආකාරයෙන් ම ග්‍රාහකයා වෙත එගා විය යුතු බව ය.

මාධ්‍යය

සන්නිවේදකයා විසින් සකස් කරන ලද සන්දේශය ග්‍රාහකයා වෙත ගෙන යනු ලබන්නේ කුමකින් ද එය මාධ්‍යය ලෙස හැදින්විය හැකි ය. ලිපිය මෙන් ම දුරකථනය ද, ගුවන් විදුලිය මෙන් ම රුපවාහිනිය හා ප්‍රවත්පත් ද මාධ්‍ය වේ. ග්‍රාහකයාට එගා විය හැකි මාධ්‍යයක් තෝරා ගැනීම හැම විට ම වැදගත් ය. නිවේදකයා හා ග්‍රාහකයා අතර සබඳතාවය ඇති කරන්නේ මාධ්‍ය මගිනි.

ග්‍රාහකයා


සන්නිවේදකයා යම් මාධ්‍යයක් ඔස්සේ යවන සන්දේශය ලබන පාර්ශ්වය ග්‍රාහකයා ය. ඒ අනුව තැපැලෙන් ලිපියක් ලබන තැනැත්තා ද, දුරකථන පණිවූචියක් ලබන තැනැත්තා ද, යමෙක් කියන දේ අසා සිටින තැනැත්තා ද, ගුවන්විදුලියට සවන් දෙන ග්‍රාවකයා ද, රුපවාහිනිය නරඹන්නා ද, ප්‍රවත්පත් කියවන්නා ද ග්‍රාහකයන් ලෙස සැලකේ. සන්දේශය සකසා තිබිය යුත්තේ ග්‍රාහකයාට එය තෝරුම් ගත හැකි ආකාරයෙනි. ඒ නිසා සන්නිවේදන ක්‍රියාවලියේ දී ග්‍රාහකයා ගැන නිවැරදි ව දැන සිටීම ඉතා වැදගත් ය. සන්නිවේදකයාට ග්‍රාහකයාගේ සමාජ, ආර්ථික, අධ්‍යාපන, සංස්කෘතික ආදි සැම කරුණක් පිළිබඳ ව ම අවබෝධයක් තිබිය යුතු ය. ග්‍රාහකයා සැම විට ම ග්‍රාහකයා ලෙස සිටින්නේ නැත. සමහර විට ග්‍රාහකයා සන්නිවේදකයා බවට ද පත් වේ. එම නිසා සන්නිවේදක හා ග්‍රාහක යනු එක ම පුද්ගලයකුගේ භුමිකා දෙකකි.

බලපැම

සන්නිවේදකයා යම් මාධ්‍යයක් උපයෝගී කර ගෙන ග්‍රාහකයා වෙත සන්දේශයක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ග්‍රාහකයා තුළ ඇති කරන වෙනස 'බලපැම' ලෙස දැක්විය හැකි ය. එහෙත් සන්නිවේදකයා අපේක්ෂා කරන වෙනස ම ග්‍රාහකයා තුළ ඒ ආකාරයෙන් ම සිදු වේ යැයි සිතිය නොහැකි ය. ඇතැම් විට සන්නිවේදකයා කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් බලපැම ලෙස සිදුවීමට ද ඉඩ තිබේ.

1.1.2 සන්නිවේදනය පිළිබඳ ජැණිත විවර ගණිතමය සූත්‍රය

ක්ලෝච්චි ජැණිත හා චොරන් විවර විසින් දුරකථන සන්නිවේදනය පදනම් කර ගෙන 1949 දී ගොඩනාංචන ලද ගණිතමය සන්නිවේදන සූත්‍රය පහත දැක් වේ.




සන්නිවේදනය පිළිබඳ ජැණිත - විවර ගණිතමය සූත්‍රය 1949

මෙම සූත්‍රයට අනුව කිසියම් සන්දේශයක් සම්පාදනය කරනු ලබන්නේ, තොරතුරු මූලාශ්‍රයක් පදනම් කර ගනිමිනි. එම සන්දේශය සංඡා බවට පත් කර සම්ප්‍රේෂණ උපකරණයක් මගින් සම්ප්‍රේෂණය කරනු ලබයි. එවිට එම සංඡා තැවත වෙනත් ග්‍රාහකයක් මගින් ග්‍රහණය කර ගනු ලබයි. එම සංඡා තැවත සන්දේශය බවට පත් වී අග්‍රස්ථානය නොහොත් ග්‍රාහකස්ථානය වෙත ලැබා වෙයි. මෙහි දී සංඡා සම්ප්‍රේෂණය විමේ දී කිසියම් සේවාවන් ඇති වී සංඡාවලට හානි සිදු වන්නට හැකි බව මේ සූත්‍රයෙන් පෙන්වා දෙයි. මේ සූත්‍රය දුරකථන සන්දේශයක් සම්බන්ධයෙන් ඉතා ම උවිත වේ. ජැණිත හා විවර විසින් සේවා යන්නෙන් අදහස් කරන ලද්දේ සන්නිවේදන ක්‍රියාවලියේ දී තාක්ෂණික බාධා මගින් සංඡාවලට හානි විය හැකි බව ය. එහි ප්‍රතිඵලය වශයෙන් ග්‍රාහකයාට නිසි පරිදි සන්දේශය ග්‍රහණය කර ගත නොහැකි ය.

1.1.3 ද්වී මාර්ගික සන්නිවේදන සූත්‍රය

ලැස්වෙල් අර්ථ කථනයන්, ජැණිත විවර සූත්‍රයන් අධ්‍යයනය කළ විට පෙනී යන්නේ, ඒවා එක් අතකට පමණක් එනම් එක මාර්ගික ව ක්‍රියාත්මක වන බවයි. එනම් සන්නිවේදකයාගෙන් ග්‍රාහකයාට සන්දේශය ලැබා වනවා මිස, ග්‍රාහකයාගෙන් සන්නිවේදකයාට ප්‍රතිචාරයක් ලැබෙන බව මෙහි දී දක්වා තැකු. ද්වී මාර්ගික සන්නිවේදන ක්‍රියාවලිය මෙසේ රුප සටහනකින් දැක්විය හැකි ය.



සන්නිවේදන ක්‍රියාවලිය අංග සම්පූර්ණ වන්නේ ග්‍රාහකයාගේ ප්‍රතිපෙෂණය ලැබේමෙනි. ග්‍රාහකයා නිවේදකයා බවටත්, නිවේදකයා ග්‍රහකයා බවටත් කාර්ය මාරු කර ගැනීම මෙම ද්විමාර්ගික, වත්තීය සන්නිවේදන ක්‍රියාවලියේ දී සිදුවේ. එය ද්විමාර්ගික සන්නිවේදන ක්‍රියාවලියකි.

1.2 සන්නිවේදනයේ මූලික කාර්යයන්

සන්නිවේදනය ආරම්භ වන්නේ තොරතුරු - අදහස් ඩුවමාරු කර ගැනීම සඳහා ය. එහෙත් පසු ව මානව සමාජය සංවර්ධනය වන විට එහි කාර්ය පුළුල් විය. සන්නිවේදනයේ කාර්යයක් ලෙස අධ්‍යාපනය එක් වන්නේ එවිට ය. විනෝදාස්වාදය ද තවත් කාර්යයක් බවට පත් වේ. මේ ආකාරයෙන් සන්නිවේදනයේ කාර්යයන් විවිධාකාරයෙන් වර්ග කළ හැකි ය. සන්නිවේදනය අධ්‍යාපනය ආරම්භ කරන ඕනෑම් පහසුව සඳහා පහත සඳහන් ලෙස සන්නිවේදනයේ මූලික කාර්යයන් දක්වන්නට ප්‍රථමවන. මේවා සන්නිවේදනයේ අරමුණු වශයෙන් ද සැලකිය හැකි ය.

1) තොරතුරු සැපයීම

නුතන සමාජය තොරතුරු සමාජයක් ලෙස සලකනු ලැබේ. මේ නිසා නිරන්තරයෙන් ම තමා අවට සිදු වන දේ ගැන දැන ගැනීමට පුද්ගලයන් ආගා කරයි. අතිතයේ සිට ම මිනිසා තම පරිසරය පිළිබඳ ව කුතුහලයෙන් සිටි බව පෙනේ. පුද්ගලයා විසින් ආරම්භ කරන ලද විවිධ තොරතුරු සැපයීමේ කාර්යය මේ වන විට ජන මාධ්‍ය මගින් වඩාත් විධිමත් ව කරනු ලැබේ. එහෙත් පුද්ගලයන් අතර තොරතුරු ඩුවමාරු වීම තවමත් අඛණ්ඩ ව සිදු වේ.

2) අධ්‍යාපනය ලබා දීම

දැනුම ලබා දීම සන්නිවේදනයේ මූලික පරමාර්ථයකි. අනෙක්නා වශයෙන් ද, පාසලින් ද, ජන මාධ්‍යයෙන් ද අධ්‍යාපනය ලබා ගැනීම සිදු වේ. නාට්‍යයක් තැරුණීම හෝ ගිතයක් රස විදීම හෝ අධ්‍යාපනයක් ලෙස තොසැලකුවත්, එයින් සිදු වන්නේ ද අධ්‍යාපනයකි.

3) විනෝදාස්වාදය ලබා දීම

පුද්ගලයාගේ මානකිකත්වය යහපත් ව පවත්වා ගෙන යාම සඳහා ප්‍රබේදයක් අත්‍යවශ්‍ය ය. ඒ සඳහා විවේකය, විනෝදය, භාස්‍යය හා සැහැල්පූ බව තිබිය යුතු ය. සංවිධානාත්මක ව විනෝදාස්වාදය ලබා දීම නාට්‍ය හෝ සංගිත සන්දර්ජන හෝ ආදිය මගින් කරනු ලබයි. විනෝදාස්වාදය ලබා දීමේ දී ගුවන්විදුලිය ද, රුපවාහිනිය ද පුමුබ කාර්යභාරයක් තුළත සමාජයෙහි ඉටු කරයි. එපමණක් තොට වැඩිහිටියක විසින් කුඩා දරුවකුට කතාන්දරයක් කියා දෙනු ලැබේමෙන් විනෝදාස්වාදය ලබාදීමේ අරමුණු ද ඉටුවේ.

4) පෙළඹුවීම

පෙළඹුවීම සන්නිවේදනය සමගත්, සන්නිවේදනය පෙළඹුවීම සමගත් බැඳී තිබේ. ක්‍රිඩා කිරීම, නාට්‍යයක් බැලීම, ආභාර ගැනීම, විවේක ගැනීම, පාචම් කිරීම, ගෙදර වැඩ තිම කිරීම හෝ නිදාගැනීම හෝ එවැනි කුමත ආකාරයේ කාර්යයක් වුවත් කිරීම සඳහා එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් පොලඹුවනු ලැබිය හැකි ය. මෙය සන්නිවේදනයේ කාර්යයකි. වෙළඳ දැන්වීම් මගින් සිදු වන්නේ ද එවැනි ම පෙළඹුවීමකි. එහි දී යම් යම් දේ මිල දී ගැනීමට පොලඹුවනු ලබයි.

5) සමාජානුයෝගනය

පුද්ගලයා සමාජයට අනුගත වීමේ ක්‍රියාවලිය සමාජානුයෝගනය සි. එහි දී තමා ජ්වත් වන සමාජයේ පිළිගැනීමට අනුව තම සමාජ ජ්වතියේ විවිධ අවස්ථාවල දී හැකිරිය යුතු ආකාරය ඉගෙන ගැනීම ආරම්භ වන්නේ කෙනකුගේ කුඩා කාලයේ සිටමය. එය දෙමාපියන් විසින් කරනු ලබන්නකි. මේ ඉගැන්වීම සඳහා දෙමාපියන්ට උපකාර වන්නේ සන්නිවේදනය සි. දෙමාපියන්ගෙන් පසු ව පාසල ද, වෙනත් විවිධ අය ද, සමාජානුයෝගනය සඳහා මග පෙන්වයි. මේ හැම අවස්ථාවක දී ම සන්නිවේදනය යොදා ගැනී. වර්තමානය වන විට වඩාත් ප්‍රබල ලෙස සමාජානුයෝගන කාර්යය ඉටු කරනු ලබන්නේ රුපවාහිනිය විසිනි. වර්යා, වත් පිළිවෙත්, ආචාර ධර්ම, සමාජ තීක්‍රී හා සිරින් විරින් ආදිය මේ ආකාරයෙන් විවිධ සන්නිවේදන ස්වරුප මගින් දරුවාට කියා දීම සන්නිවේදනයේ ඉතා වැදගත් කාර්යයකි.

6) සංවාද හා සාකච්ඡා

පුද්ගලයන් හා සමාජ කණ්ඩායම් අතර ඇති වන විවිධ අදහස්, මත ගැටුපූ යනාදිය පිළිබඳ සංවාද කිරීමත්, සාකච්ඡා කිරීමත් සන්නිවේදනයේ වැදගත් කාර්යයකි. මානව සමාජයේ පවතින විවිධ ගැටුපූ ජනමාධ්‍ය මගින් සාකච්ඡා කිරීමෙන් හා සංවාද කිරීමෙන් ජනමාධ්‍ය විවාද මණ්ඩපයක් බවට පත්කර ගැනීමට හැකි බව විශ්වාස කරනු ඇතේ. එසේම යම් යම් සමාජ ගැටුපූ ඇතිවීම සඳහා සන්නිවේදන සිද්ධීන් ද මූල්‍යාච්‍ය හැකි ය. ඒවා සංවාද හා සාකච්ඡාවට හාජතනය කිරීමෙන් පොදු මතයට පැමිණීමට හැකියාවක් ඇතේ.

7) සංස්කෘතික ප්‍රගමනය

සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාම සන්නිවේදනයේ එක් වැදගත් කාර්යයකි. අද අප සිටින සමාජය නිර්මාණය වී ඇත්තේ එසේ පැයන්නන් විසින් ගෙන එන ලද සංස්කෘතික දායාද එක්ස්ස් විමෙනි. සමාජයක පවතින සංස්කෘතිය වර්ධනය කිරීම මෙන් ම ඒවා පවත්වා ගෙන යාම ද සන්නිවේදනයේ කාර්යයකි. මානව කණ්ඩායම් අතර පවතින සංස්කෘතික ලක්ෂණ සුරක්ෂිත කර ගැනීම මෙන් ම ඒවා කුමානුකුල ලෙස පවත්වා ගෙන යාම ද මෙහි දී සිදු වේ. අතිතයේ සිට පුද්ගලයන් විසින් කරනු ලැබූ සංස්කෘතික ප්‍රගමනය වර්තමානයේ දී ජන මාධ්‍ය හා වෙනත් නව මාධ්‍ය විසින් ද කරනු ලැබේ.

ඒකාබද්ධතාව

රටක ජන සමාජයෙහි විවිධ පුද්ගල කණ්ඩායම් ජ්වත් වේ. ජාති, කුල, ගෝත්‍ර, ආගමික වශයෙන් එකි කණ්ඩායම්වල විවිධතා පවතී. මේ සියලු පිරිස් එක් සමාජ කණ්ඩායමක් වශයෙන් ඒකාබද්ධව සහ්වනයෙන් යුතු ව කටයුතු කිරීම සමාජයේ පැවැත්මට අවශ්‍ය ය. සන්නිවේදනය මූලික කර ගෙන කරනු ලබන විවිධ සමාජ ස්ම්යාකාරකම්වලින් සාමාජිය ඒකාබද්ධතාවක් මෙන් ම සහ්වනය ද ප්‍රවර්ධනය කළ හැකි ය. එය පුද්ගලයන් සතු මෙන් ම ජනමාධ්‍යයන්ගේ ද කාර්යයකි.

1.3 සංජානනය (Perception)

“කෙනෙකුගේ පංචේන්ද්‍රිය මගින් ලැබෙන විවිධ සන්දේශ ග්‍රහණය කර ගෙන එය තේරුම් ගැනීම සංජානනය සියලුවන්” යනුවෙන් කෙටියෙන් හැඳින්විය හැකි ය. උදාහරණයක් වශයෙන් පහත සඳහන් සන්නිවේදන අවස්ථා දෙක අධ්‍යයනය කර බලන්න.

1. විදේශයක සිට පැමිණී තැනැත්තෙකු විසින් මෙරට සිටි තම මිතුරකු සමග කතා කරමින් කියා සිටියේ, තමන් එහි දී බල්ලකු සමග හිම මත බෝල ගැසු බවයි.
2. පාසල් ක්‍රිඩා උත්සවය සඳහා තම නිවාසය විසින් තනන ලද්දේ අමු තල්කොලවලින් තැනු කුඩා මධ්‍යවක් බව නිමල් විසින් අල්ලපු ගමේ මිතුරකු වූ සුනිල්ට කියන ලදී.

මෙහි පළමු සිද්ධියේ දී මෙරට මිතුරාට බල්ලා ද, උග් සමග බෝල ගැසීම ගැන ද තේරුම් ගැනීමට හැකි විය. එයට හේතුව නම් ඒ ආකාරයෙන් බල්ලන් සමග බෝල ගැසීම මෙරට දී ඔහු දැක තිබීම ය. එසේ ම එක අවස්ථාවක ඔහු ද බල්ලන් සමග බෝල ගසා තිබුණි. එහෙත් හිම මත බෝල ගැසීම යන්න නිසි ලෙස සිතේ මවා ගන්නට මෙරට මිතුරාට තොහැකි වූයේ, එවැනි හිම පිටිතනියක් යනු කෙබඳ ස්ථානයක්දැයි යන්න හෝ හිම යන්න කෙබඳ දෙයක්දැයි යන්න හෝ දැන තොසිට් නිසා ය. මේ නිසා නිමල් සිය කතාවෙන් ඉදිරිපත් කරන ලද දේ නියම වශයෙන් ම සංජානනය කර ගැනීමට සුනිල්ට තොහැකි විය.

දෙවන අවස්ථාවේ දී තල්කොල මඩව ගැන සුනිල්ට මනා ව සංජානනය වූයේ ඔහු ද එවැනි තල්කොල මඩ තනා තිබු නිසා ය. එසේ ම ඒ ප්‍රදේශයේ හැම තැන ම තල්ගස් වැවි තිබුණු අතර, තල්කොල යනු කෙබලු දෙයක්දැයි සුනිල් ද මනා ව දැන සිටියේ ය. මේ නිසා නිමල් අදහස් කරන ලද දේ ඒ ආකාරයෙන් හෝ එයට ඉතා ම ආසන්න ආකාරයෙන් හෝ සංජානනය කර ගැනීමට සුනිල්ට හැකි විය.

මේ අනුව සන්නිවේදන කාර්යයේ දී එය සාර්ථක වීම සිදු වන්නේ, ග්‍රාහකයාගේ සංජානනය පාදක කර ගෙන බව පෙනේ. ග්‍රාහකයාගේ සංජානනයට බාධා පැමිණෙන හේතු හතරක් දැක්විය හැකි ය.

1. සන්දේශය තුළ විවිධාරප තිබීම
2. වැරදි ලෙස තොරතුරු ගොනු කර සන්දේශය සැකසීම
3. සන්දේශයේ තොරතුරු විකෘති වී තිබීම
4. ග්‍රාහකයාගේ අත්දැකීම් පසුතලයට තො ගැලපීම

සන්නිවේදන කාර්යයේ දී ඉතා සැලකිලිමත් විය යුතු කාරණයක් නම්, සන්නිවේදකයා විසින් සන්දේශය සැකසීය යුත්තේ, ග්‍රාහකයාට එය නිසි ලෙස සංජානනය කළ හැකි ආකාරයෙන් බවයි.

1.4 සන්නිවේදන බාධක

සන්නිවේදන කියාවලියේ දී සන්නිවේදකයා එක් අන්තයක දී, ග්‍රාහකයා එක් අන්තයක ද සිටී. සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා දක්වා සන්දේශය ගමන් කරන්නේ මාධ්‍යයක් යොදා ගනීමිනි. සන්නිවේදකයාගේ අරමුණ වන්නේ තමන්ගේ සන්දේශය නිසි ලෙස ග්‍රාහකයාට ග්‍රහණය කර ගන්නට සලස්වන්නට ය. එම අරමුණ ඉටු කර ගැනීමට ඇති වන බාධා, 'සන්නිවේදන බාධක' ලෙස සරල ව හැඳින්විය හැකි ය. පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. ඔබගේ පියා වන්නේ ඇත සිට ඔබට කතා කළ නමුත් දුර නිසා එම හඩ ඔබට ඇසුණෙන් නැත.
2. ඇත පෙදෙසක සිට පැමිණී කෙනෙක් තමන්ට අවශ්‍ය ලිපිනය පෙන්වා එතැන්ට යන ආකාරය කෙනෙකුගෙන් ඇසුවේ ය. ඒ තැනැත්තා ඉංග්‍රීසි වචන ද මිශ්‍ර කරමින් මග කිවු නමුත් එය අසන්නාට තේරුණෙන් නැත.
3. සම්මත්තණය පැවැත්වෙද් දී විද්‍යාලිලය ඇතුළත් නිසා මහජන ඇමතුම් පද්ධතිය අක්‍රිය විය. ඉත් පසු කථකයා කථා කලේ මයිකුගෝන්තය තොමැති ව ය. පසුපස ජේලිවල සිටි අයට කථකයාගේ හඩ පැහැදිලි ව තො ඇසුණී.
4. බස් රියේ යම්න් සිටිය දී ලැබුණු දුරකථන පණීවූවය පැහැදිලි ව තො ඇසුණෙන් බස් රියේ ගබදය නිසා ය.
5. පායිමාලාවක විෂයයන් තෝරා ගැනීම සඳහා ලැබේ තිබුණු උපදෙස් පත්‍රිකාව තේරුම් ගැනීමට අපහසු වූයේ, එහි යොදා තිබුණු සංකීරණ වචන නිසා ය.

සන්නිවේදන ක්‍රියාවලියකට අදාළ ව මෙවැනි අවස්ථා ඔහු තරම් සොයා ගත හැකි ය. මේ සියලුලෙන් අදහස් වන්නේ විවිධාකාරයේ 'සන්නිවේදන බාධක' පිළිබඳ ව ය.

මේ පෙළපොතේ පළමුවන පාචමේ දක්වා ඇති ජැනෙනාන් හා විවරගේ සන්නිවේදනය පිළිබඳ ගණිතමය සූත්‍රයේ දක්වා ඇති 'සේංඡා' යන්නෙන් අදහස් වන්නේ ද සන්නිවේදන බාධක ම ය. එයට වඩාත් ම යෝගා වන්නේ 'බාධක' යන යොදුම ය.

ඉහත දැක් වූ විවිධ සිද්ධී පරිස්සම් අධ්‍යයනය කළ විට පෙනෙන්නේ, ඒවා මූලික වශයෙන් වර්ග දෙකක් යටතේ ගොනු කරන්නට හැකි බවයි.

1. අර්ථ බාධක (Semantic Noise)

අර්ථ බාධක යන්නෙන් අදහස් වන්නේ සන්නිවේදකයා විසින් එවන ලද සන්දේශය ග්‍රහණය කර ගත හැකි නමුත්, එය ඒ ආකාරයෙන් ම අර්ථ ගැන්වීමට ග්‍රාහකයාට තොහැකි වීමට ඇති වන බාධකයි. සන්නිවේදකයා යොදා ගෙන ඇති හාඡාව හෝ හාඡා රටාව හෝ හාඡා විලාසය හෝ ග්‍රාහකයාට තො ගැලපීම, ග්‍රාහකයාගේ තේරුම් ගැනීමේ හැකියාව අඩු වීම, යොදා ගෙන ඇති යම් යම් සංකේත හෝ වෙන හෝ විවිධාර්ථ සහිත වීම ආදිය උදාහරණ සේ දක්වන්නට පූර්වත්.

2. මාධ්‍ය බාධක (Media Noise)

මාධ්‍ය බාධක යන්නෙන් තාක්ෂණික බාධක අදහස් වේ. එනම් සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා දක්වා සන්දේශය ගමන් කිරීමට යොදා ගන්නා මාධ්‍යයේ කුමන හෝ ස්ථානයක දී එම ගමනට ඇති විය හැකි යාන්ත්‍රික හෝ යාන්ත්‍රික තොවන බාධක මාධ්‍ය බාධක ලෙස සැලකේ. දුරකථනයේ සංයුතා අපැහැදිලි වීම, රුපවාහිනිය තරඹදී ඇත්තෙනාව සෙලවීම හෝ විදුලි බලය ඇතා හිටීම, ගැක්ස් පැණිවුමයේ අකුරැ අපැහැදිලි ව මුදුණය වී තිබීම, ඇතු සිට කඩා කළ තිසා හඩ තො ඇසීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැකි ය. පරිසරයේ ඇති වන විවිධ වෙනස් වීම ද අවසානයේ දී සන්දේශයේ තිදහස් ගමනට බාධාකාරී වන්නේ නම් එය ද මාධ්‍ය බාධකයක් ලෙස සැලකේ. එබැවින් මාධ්‍ය බාධක තුළ තාක්ෂණික හා පාරිසරික බාධක සියලුල අන්තර්ගත කළ හැකි ය.

යම් සන්නිවේදන කාර්යයකට අදාළ ව ඇති විය හැකි සන්නිවේදන බාධක පිළිබඳ ව මූලින් ම කළපනා කළ යුත්තේ සන්නිවේදකයා ය. එයට හේතුව සන්නිවේදන අරමුණ ඇති වන්නේ ද, සන්දේශය සැලසුම් කරන්නේ ද, මාධ්‍ය තොරා ගන්නේ ද ග්‍රාහකයා පිළිබඳ ව නිශ්චය කරන්නේ ද සන්නිවේදකයා බැවිති. ඒ අනුව මෙම බාධක පිළිබඳ ව පූර්ව අධ්‍යයනයක් කිරීම සන්නිවේදකයාගේ වගකීමකි. විශාල පිරිසක් සමග කෙරෙන සන්නිවේදනයේ ද බාධක අවම කර ගත හැකි නමුත් බාධක ඉවත් කර ගත තොහැකි ය. එයට හේතුව බොහෝ දෙනාට පොදුවේ සකස් කරනු ලබන සන්දේශය එක් එක් තැනැත්තාට යම් යම් ආකාරයයකට තොගැලපෙන්නට පූර්වන් වීම ය. එහෙත් ද්වී පුද්ගල සන්නිවේදන කාර්යයේද බාධක ඉවත් කර ගැනීමට සන්නිවේදකයා දක්ෂ විය යුතු ය. සන්නිවේදන ක්‍රියාවලිය පාරිපාක වන්නේ බාධකවලින් තොර වූ විට ය.

1.5 දොරටුපාල සංකල්පය (Gatekeeper Concept)

දොරටුපාලගේ කාර්යය වන්නේ යම් දොරටුවකින් එහා මෙහා යන අය පාලනය කිරීමයි. සන්නිවේදන ක්‍රියාවලියේ දී දොරටුපාල ගේ කාර්යය වන්නේ සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා වෙත යන සන්දේශය පාලනය කිරීමයි. පහත සඳහන් අවස්ථා අධ්‍යායනය කරන්න.

1. පන්තියේ කිහිප දෙනකු විවේක කාලයේ දී රණ්ඩු වී ඇති. ඒ පිළිබඳ ව පන්තිය භාර ගුරුතුමිය විසින් විමසු විට ඇයට ඒ පිළිබඳ නිසි පිළිතුරක් කිසිවකුගෙන් නො ලැබේ.
2. නිසි පරිදි පාසල් නො එන ගිෂ්‍යයන්ට විභාගයට පෙනී සිටීමට තොහැකි වන බව විදුහල්පතිතුමා විසින් ගුරු මණ්ඩල රස්වීමේ දී දත්ත ලද අතර, ගුරුවරුන් එය පන්ති කාමරයේ දී ප්‍රකාශ කළේ, නිසි පරිදි පාසල් එන ගිෂ්‍යයන්ට පමණක් විභාගයට පෙනී සිටීමට හැකි වන බවයි.
3. රටේ එක් පෙදෙසක ඇති වී තිබෙන ජනවාර්ගික තොසන්සුන්තාවක් පිළිබඳ ප්‍රවාත්තිය පළ කිරීමේ දී දිනපතා ප්‍රවත්පතක ප්‍රාදේශීය ප්‍රවාත්ති කර්තා විසින් එය වෙනස් කරන ලදී. එහි සඳහන් වූයේ පාරක් තැනීම පිළිබඳ ව මහජන විරෝධතාවක් ඇති වී තිබෙන බව පමණකි.
4. ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය විනාශ වීමට අදාළ ජනයා මියගිය ආකාරය දැක්වෙන ජායාරූප පළ කිරීමෙන් වැළකි සිටීමට, ඇමරිකාවේ සියලු ජන මාධ්‍ය ආයතන කටයුතු කළහ.
5. එක් කර්මාන්තගාලාවක පහළ ග්‍රේණියේ කමිකරුවන් අතර බලවත් තොසන්සුන්තාවක් පැතිර ඇති අතර, ඒ පිළිබඳ තොරතුරු එහි අංශ ප්‍රධානීන් විසින් ආයතන ප්‍රධානීන්ට ඉදිරිපත් කරන ලද්දේ එය සුළු සිද්ධීයක් ලෙස දක්වමිනි.
6. ව්‍යාපාර සමාගමක රියුදුරු මහතකුට එරෙහි ව එහි පාලකයාට ලැබුණු ලිපියක අනුළත් විස්තර කිසිවක් එම රියුදුරු මහතාට නො දැනුවූ අතර, ඔහුගේ ගමන් බිමන් පිළිබඳ ව පමණක් ප්‍රශ්න කරන ලදී.

මෙවැනි සිද්ධී අධ්‍යායනය කිරීමෙන් පෙනී යන්නේ, යම් යම් සන්දේශ පාලනය කිරීමේ අවශ්‍යතාව යම් යම් අවස්ථාවල ඇති වන බවයි. සමහර විට එය යහපත් චෙත්තාවෙන් කරන්නක් විය හැකි ය. එසේත් නැතිනම් ආයහපත් චෙත්තාවෙන් කරන්නක් ද විය හැකි ය. ඒ කෙසේ වෙතත් මෙහි දී අනාවරණය වන්නේ, සන්නිවේදන ක්‍රියාවලියේ යම් ස්ථානයක දී දොරටුපාලයෙකු විසින් එම සන්දේශයේ අන්තර්ගතය හෝ එම ගමන් මාර්ගය හෝ එම ගමනාන්තය හෝ පාලනය කරන්නට කටයුතු කරනු ලැබීමට හැකි බව ය. එය වැළැක්විය හැක්කක් නො වේ.

විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ ජන මාධ්‍යයේ දී ය. එනම් ප්‍රවත්පත්, ගුවන්විදුලිය හා රුපවාහිනිය මගින් ප්‍රවාත්ති විකාශය කිරීමේ දී ය. ජන මාධ්‍යයට ඇති සාමාජික වගකීම, මාධ්‍ය ආයතනයේ අරමුණු, පවත්නා සාමාජික තත්ත්වය ආදි විවිධ හේතුන් මත මේ ආකාරයෙන් දොරටුපාල සංකල්පය ක්‍රියාත්මක විය හැකි ය. ඒ හැර අපගේ ජීවිතයේ බොහෝ අවස්ථාවල අප ද දොරටුපාලයන් ලෙස කටයුතු කරන බව අමතක තොකළ යුතු ය. අපට ලැබෙන සියලු තොරතුරු අප අන්‍යයන් වෙත ලබා

දෙන්නේ නැති අතර, අනුයායන්ට ලැබෙන සියලු තොරතුරු අප වෙත ලබා දෙන්නේ ද නැත. එසේ කිරීම ද සන්නිවේදනයේ අවශ්‍යතාවකි.

සංවිධානයක් තුළ දී ද සන්නිවේදන කාර්යයේ දී දොරටුපාල සංකල්පය නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ. ඉහළ සිට පහළට ද, පහළ සිට ඉහළට ද, සමාන්තර ව ද සිදු වන සන්නිවේදනයේ දී තමන්ට ලැබෙන තොරතුරු පාලනය කර අනෙක් පාර්ශ්වයකට ලබා දීම සිදු වේ.

සමස්තයක් වශයෙන් ගත් කළ සන්නිවේදන කාර්යයේ දී ග්‍රාහකයා වෙත තොපමාව ලැබෙන සන්දේශය නිසා ඇති විය හැකි වර්යාව පාලනය කිරීම දොරටුපාලගේ අරමුණ බව පෙනේ.

1.6 සන්නිවේදන වර්ගීකරණය, ස්වභාව හා අවශ්‍යතාව

සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වන පාර්ශ්ව දෙකක් සිටින බව ඔබ දැනටමත් දන්නෙහි ය. එනම් සන්නිවේදකයා හා ග්‍රාහකයා ය. මානව සමාජය ගත් විට එය සැදු ඇත්තේ පුද්ගලයන්ගේ එකතුවක් ලෙසිනි. සමාජය පවත්වා ගෙන යාමේ දී මෙම පුද්ගලයන් අතර සන්නිවේදන ගනුදෙනුව අත්‍යවශ්‍ය වේ. මූලින් ම පුද්ගලයා තුළ ඇති වූ සිතිමේ හැකියාව නිසා සන්නිවේදනය ආරම්භ වූයේ පුද්ගලයා තුළින් ම බව පෙනී යයි. මේ නිසා සන්නිවේදනය වර්ගීකරණය කිරීමේ හොඳ ම පදනම වන්නේ, සන්නිවේදන ක්‍රියාවලිය සඳහා දායක වන පුද්ගලයන් සංඛ්‍යාව පාදක කර ගෙන එය වර්ග කිරීමයි.

පහත සඳහන් අවස්ථා කිහිපය අධ්‍යයනය කරන්න.

1. ගං ඉටුරක හිද ගෙන සිටින කෙනකු ගංගාව දෙස බලා සිටී. ඒ තැනැත්තා කරන්නේ කුමක් ද? ඇස්වලින් බලා සිටීම පමණක් ද? ඇස් යනු තොරතුරු ලබා ගැනීමට යොදා ගත හැකි ද්‍රාරයකි. ඇස්වලින් ලැබෙන ගංගාවේ ද්‍රාරයනය පාදක කර ගෙන ඒ තැනැත්තා කොතරම දේ තනි ව සිතනවා විය හැකි ද? එසේත් නැතිනම් ගංගාව අද්දරට වී ඒ තැනැත්තා ඇස් දෙක වසා ගෙන ගංගාවේ දිය ගලා යන හඩු සවන් දෙමින් ක්ලේපනාවේ යෙදී සිටිනවා විය හැකි ය.
2. උදෙස් අවදි වන ඔබ මූල්‍යතැන්ගෙයට යන විට ඔබගේ මව හෝ පියා හෝ හමු වෙයි. කතා කරයි. අදහස් පුවමාරු කර ගනියි.
3. පාසලට යාමට පිටත් වන ඔබ බස් රථයේ බොහෝ දෙනා අතර හිඳිමින් කිහිප දෙනෙකු සමග පමණක් කතා කරමින් යයි. තවත් බොහෝ දෙනා සිටියත් ඔවුන් සමග ඔබගේ කතා බහක් නැතු.
4. පාසලේ දී විදුහල්පතිතුමා/තුමිය උදෙස රස්වීමේ දී ඔබ සියල්ලන් අමතා, ඉගෙනීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙයි. දෙනෙකින් ඒ දෙස බලා ගෙන, දෙසවනින් එය අසා ගෙන සිටින ඔබ ඒ අතර තනි ව සිතයි. රස්වීම අවසාන වී යන ගමන් ඔබ මිතුරකු සමග කතා කරමින් යයි.
5. පාසලේ දී පුවත්පත කියවීමට ඔබට අවස්ථාව ලැබෙයි. ඔබ මෙන් තව කි දෙනෙක් එදින පුවත්පත කියවනවා ඇදේද? පුවත්පත සම්පාදනය කරන ලද මාධ්‍යවේදීන් සමග ඔබගේ ගනුදෙනුව ඇති වන්නේ පුවත්පත කියවීම මගිනි.

6. බස් රථයේ යන ඔබට ගුවන්විදුලියට සවන් දෙන්නට හැකි වේ. ශ්‍රී ලංකාවේ කොපමණ ජනකායක් එසේ ඒ වෙළාවේ ගුවන්විදුලියට සවන් දෙනවා ඇදේද? ගුවන්විදුලි මාධ්‍යවේදීන් සමග ඔබගේ ගනුදෙනුව ඇති වන්නේ එයට සවන් දීමෙනි.
7. සැන්දැවේ නිවසේ දී ඔබට රුපවාහිනිය මිශ්‍රී එංගලන්තයේ පැවැත්වන ක්‍රිකට් තරගයක් නරඹන්නට අවස්ථාව ලැබේ. එය නරඹන්නේ ඔබ පමණක් ද? එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ අය පමණක් ද? නරඹන්නන් අතර සම්බන්ධයක් තිබේ ද? රුපවාහිනී වැඩසටහන විකාශ කරන්නායේ තම වැඩසටහන නරඹන්නේ කුවුරුන් ද නොදානී.

ඉහත සඳහන් අවස්ථා අධ්‍යයනය කිරීමේ දී ඔබට අවබෝධ විය යුත්තේ, සන්නිවේදනය වර්ගිකරණය කිරීම ද සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වන පුද්ගලයන් සංඛ්‍යාව මත රඳා පවතින බවයි.

මෙම සන්නිවේදන අවස්ථා සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. කෙබඳ සන්නිවේදන අවස්ථාවකට අපට සම්බන්ධ වන්නට සිදු වේ දැයි අපට ම කිව නොහැකි ය. එහෙත් ඔබ තුළ සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගෙන ඇත්තාම්, ඒ ඕනෑම අවස්ථාවක එම සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඔබට අවකාශය ලැබේ.

මෙහි දී අවබෝධ කර ගත යුතු කරුණ නම්, සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වන පුද්ගලයන් සංඛ්‍යාව අනුව එම සන්නිවේදන ක්‍රියාවලියේ සුවිශේෂතා ඇති වන බවයි. ඒ ඒ සුවිශේෂතා අධ්‍යයනයකින් තොර ව සන්නිවේදන නිපුණතා අත්‍යාච්‍රාත්‍යාච්‍රාත් කර ගත නොහැකි ය. සන්නිවේදන වර්ගිකරණය මූලික වශයෙන් අධ්‍යයනය කිරීම අවශ්‍ය වන්නේ ඒ නිසා ය.

පුද්ගලයන් සංඛ්‍යාව අනුව සන්නිවේදනය වර්ග කිරීමේ දී පහත සඳහන් වර්ගිකරණය ඉදිරිපත් කළ හැකි ය.

1. යම් පුද්ගලයකු තමන් සමග ම කරනු ලබන සන්නිවේදනය අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය (Intra - personal Communication) යනුවෙන් ද,
2. පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ කිහිප දෙනෙකු අතර සිදුවන සන්නිවේදනය අන්තර්පුද්ගල සන්නිවේදනය තැතෙහාත් පුද්ගලාන්තර සන්නිවේදනය (Inter-personal Communication) යනුවෙන් ද,
3. විශාල පිරිසක් සමග කෙරෙන සන්නිවේදනය සමූහ සන්නිවේදනය (Group Communication) යනුවෙන් ද,
4. පුවත්පත, ගුවන්විදුලිය හා රුපවාහිනිය පාදක කර ගෙන නොදාන්නා අති විශාල පිරිසක් සමග කෙරෙන සන්නිවේදනය ජන සන්නිවේදනය (Mass Communication) යනුවෙන් ද හැඳින්වේ.

1.7 අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය

කෙනෙකු තමා සමග ම සන්නිවේදනයෙහි යෙදීම අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යනුවෙන් ඉතා සරල ව දැක්විය හැකි ය. එය සිදු වන්නේ කෙසේ ද? එක හේතුවක් නම් පුද්ගලයා තුළ ඇති මතකය අවදි වීමයි. මේ නිසා තමන් සිටින අවස්ථාවට අදාළ නො වන වෙනත් කාරණයක් ගැන සිතන්නට පුද්ගලයාට හැකි වේ. ඔබ බස් රියක යන අවස්ථාවක් සිහියට නගා ගන්න. එසේත් නැති නම් නිවසේ දී ආහාර ගන්නා වේලාවක් ගැන සිතන්න. එසේත් නැති නම් පන්තියේ යම් පාඨමක් කෙරෙන වේලාවක් ගැන සිතන්න. එම අවස්ථාවන්ට කිසිසේත් අදාළ නො වූ සිද්ධියක් ඔබට සැමෙනුකින් මතක් වන්නට පුළුවන. ඔබ එය කිසිවෙකුට කියන්නේ නැත. එහෙත් එය මතක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබගේ සිතෙහි දුකක් හෝ සතුවක් හෝ ඇති වන්නට පුළුවන. එවිට එම දුක හෝ සතුව හෝ ඔබගේ වර්යාවෙන් ප්‍රකට වේ. එක්කේ ඔබ තති ව සිනහසයි. එසේත් නැති නම් කටට ගන්නට ගිය බත් පිඩි නැවත පිගාන මත හෙලා හිස් බැල්මෙන් බලා සිටී.

දෙවනුව පුද්ගලයා මූහුණ දෙන ඒ ඒ අවස්ථාවට අනුකූල ව පංචේන්ද්‍රිය මගින් ලබා ගන්නා සන්දේශවලට ප්‍රතිචාර දැක්වීමෙන් තමා සමග කතා කරයි. උදාහරණයක් වශයෙන් පාර හරහා ගමන් කරන්නට යන ඔබ හඳුසියේ ව්‍යාහනයක් එනු දැකියි. ඒ මොජාන්තේ ඔබ, ඔබ සමග කතා කර තීරණයකට එළඹී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ පාර මැද නතර වී ව්‍යාහනයට යන්නට ඉඩ දෙයි. එයට ගත වන්නේ තීමේෂයකි.



1.2 රුපය - අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය

අන්තර්වර්ති පුද්ගල
සන්නිවේදනය පුද්ගලයකුගේ සන්නිවේදන ක්‍රියාවලියේ ඉතා ඉහළ තැනක් අත්පත් කර ගනියි. පුද්ගලයකුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ ඒ පුද්ගලයාගේ සිතීමේ හැකියාව මත ය. තීරණ ගැනීම සඳහා කාලයක් ලැබෙන්නේ නැත. සැමෙනුකින් තීරණයක් ගත යුතු ය. එය සිදු වන්නේ කෙසේ ද? අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය මගිනි.



1.3 රුපය - අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ තාක්ෂණික මෙවලම් භාවිතය

1.8 පුද්ගලයාගේ මතෙක් හාවයන් හා අන්තර් ක්‍රියා

මොලය වර්ධනය වීම නිසා සිතිවිලි (Thoughts) හට ගනී. පංචේනිශ්චය සිතිවිලි සමග සිදුවන අන්තර් ක්‍රියාකාරිත්වයෙන් හැඟීම් (Feelings) උපදී. එම හැඟීම් විවිධ වන්නට පූජාවන. පුද්ගලයකු වෙතින් වර්යාවක් (Behaviour) ප්‍රකට වන්නේ එබැවිනි. කෙනෙකුගේ සිතේ සතුවක් උපදී. එම සතුව සිතිවිලි සමග අන්තර් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිච්ලයක් වශයෙන් එය කාරිරික වර්යාවක් ප්‍රකට වේ. කුඩා දරුවකු උඩ පනිමින් සිනහසේන්නට පූජාවන. වැඩිහිටියකු මුළුවහි සිනහවක් දක්වන්නට පූජාවන. තවත් කෙනෙකු අත්පූජ් ගසන්නට පූජාවන. තවත් කෙනෙකු මහත් හඩින් සිනහසේමින් දේ අත් ඔසවන්නට පූජාවන. මේ විවිධ අන්තර් ක්‍රියා මතෙක් හාවයන් මත රඳා පවතී.

පුද්ගලයන්ගේ මතෙක් හාවයන් අතර සමානත්වයක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ ය. සතුව දැක්වීමේ සමාන වර්යාවක් ද දැක්වීය නොහැකි ය. කෙනෙක් සතුවට පත් වූ විට තිස සෙලවීමෙන් පමණක් එය ප්‍රකට කරන්නට පූජාවන. කෙසේ වෙතත් මේ සියලු වර්යාවන් සන්නිවේදනාර්ථ සහිත ය.

තමා සමග ම කෙරෙන සන්නිවේදනය වර්යාවක් වශයෙන් ප්‍රකට කිරීමේ දී එහි විවිධ ස්වරුප දකින්නට පූජාවන. පහත සඳහන් උදාහරණ අධ්‍යයනය කරන්න.

1. කෙනෙක් තති ව කතා කිරීම හෝ සිනහසීම හෝ ඇශේම
2. කවියක් ලිවීම
3. බිතුයක් ඇදීම හෝ බලිකුරුටු ගැම
4. කඩායියක් පොඩි කිරීම
5. අත් ඇති යමක් බිමට විසි කර දැමීම
6. හිස් බැල්මෙන් යුතු ව බලා සිටීම

1.9 උත්තේර්ණ - ප්‍රතිච්ච ස්වභාව

මව ගෙදර එනු කුඩා දරුවා දකී. ඔහු සිනහමුසු මූහුණීන්, මහත් සතුවින් හඩ නගමින් මව වෙත දුව යයි. මෙහි දී දරුවා විසින් ඇසේ මගින් ලබා ගන්නා ලද සංයුෂා නිසා උත්තේර්ණයට ලක් වන අතර, සිනහමුසු මූහුණීන්, කැ ගස්මින් මව වෙත දීව ගෙන යාම එම උත්තේර්ණයට දක්වන ප්‍රතිච්චයයි.

පුද්ගලයා බාහිරින් විවිධ සන්දේශ ලබා ගන්නේ සිය පංචේනිශ්චය මගිනි. ඇස මූලික කර ගෙන රුප සංයුෂා ද, කන මූලික කර ගෙන ගබා සංයුෂා ද, දීව මූලික කර ගෙන රස සංයුෂා ද, තාසය මූලික කර ගෙන ගන්ද සංයුෂා ද, සම මූලික කර ගෙන ස්පර්ය සංයුෂා ද ග්‍රහණය කර ගනී. මේ සංයුෂා නිසා ඇති වන උත්තේර්ණයට ප්‍රතිච්චය දැක්වීම මනුෂ්‍යයාගේ ස්වභාවික පූරුද්දකි.

උදාහරණයක් ලෙස තම මව ගෙදර නැති විට අඩමින් සිටින සිගිත්තකු, මව ගෙදර එනු දුටු විට ඇශේම තවතා මව වෙත දුව යයි. මෙහි දී සිදු වන්නේ දරුවා තුළ මව දැකීම හේතු කොට ගෙන ඇති වන උත්තේර්ණය නිසා දරුවා තුළ ඇති වන මතෙක් හාව අනුව ප්‍රතිච්චයක් සිදු වීමයි. මෙයින් පැහැදිලි වන්නේ පුද්ගලයා විවිධ මතෙක් හාවයන් පදනම් කර ගෙන ප්‍රතිච්ච දක්වන බවයි.

කනට මිහිර ගබඳයක් ඇසෙන විට ප්‍රිය ජනක උත්තේජනයක් ඇති වීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් දුකින් සිටින කෙනකු තුළ එම මිහිර ගබඳය නිසා ප්‍රියජනක උත්තේජනයක් ඇති නොවන්නට පූඩ්වන. ඇස උපයෝග කර ගෙන යමක් දැකීමේදී ඇති වන උත්තේජනය අනුව එයට ප්‍රතිචාර දැක් වේ. පියකරු දර්ශනයක් දුටු විට ප්‍රතිචාරය වන්නේ සතුට ප්‍රකාශ කිරීමයි.

උත්තේජන ප්‍රතිචාර සිද්ධාන්තය වෙළඳ දැන්වීම්වල දී ද මිනා ව යොදා ගැනේ. රුපවාහිනී වෙළඳ දැන්වීම්ක ඉතා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන වොක්ලට් එකක මතකය ඔබගේ සිතේ රදා පවතී. එවැනි වොක්ලට් එකක් කැමට ඔබ තුළ ආසාවක් ඇති ව පවතී. යම් අවස්ථාවක ඔබ වෙළඳ සැලකට හිය විට මතකය අවදී වි වොක්ලට් එකක් මිල දී ගැනීමට පෙළයේ. ඔබ තුළ ඇති කරන ලද උත්තේජනයේ ප්‍රතිචාරය වන්නේ, ඔබ විසින් වොක්ලට් එකක් මිල දී ගැනීමයි.

මෙයින් අප තේරුම ගත යුත්තේ ස්වභාවික ආකාරයෙන් මෙන් ම කෘතිම ආකාරයෙන් ද උත්තේජන ප්‍රතිචාර කාර්යය සිදු විය හැකි බවයි.

1.10 සිතුවිලි හසුරුවා ගැනීම

සිතුවිලි හැඟීම හා වර්යාව එකිනෙක සම්බන්ධ වේ. මෙහි දී හැඟීම මුළුන් ඇති වන්නේ ද සිතුවිලි මුළුන් ඇති වන්නේ ද යන්න පිළිබඳ ව තර්කයක් පවතී. ඒ කෙසේ වුවත් සිතුවිලි හා හැඟීම අවස්ථානුකූල ව මිනිස් සිතෙහි ඇති වන බව අප කවුරුත් අත්දැකීමෙන් දන්නා දෙයකි.

මනුෂ්‍යයා හා තිරිසන් සතුන් අතර වෙනස්කම ඇති වන්නේ සිතුවිලි හසුරුවා ගැනීමේ ස්වභාවය අනුව ය. සතුන්ගේ වර්යාව පාලනය කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. අදුරු කිසියම් ගබඳයක් ඇසුළු විගස බල්ලකු බුරන්නට පටන් ගනී. එය පරිසරයෙන් ඇති වූ ගබඳයට ප්‍රතිචාරයකි. එය ඉවතින් එයට වඩා වෙනස් ය. මනුෂ්‍යයාගේ ඇත්තේ පරිණත වූ සිතුවිලි ය. වර්ග කළ හැකි හැඟීම් ය. එම සිතුවිලි හා හැඟීම්වල ප්‍රතිඵල වශයෙන් ඇතිවිය හැකි යම් වර්යාවක් පාලනය කර ගැනීමේ හැකියාව මනුෂ්‍යයාට තිබේ.

මෙහි දී පාලනය කර ගත යුත්තේ සිතුවිලි ද, හැඟීම ද, වර්යාව ද යන ප්‍රශ්නය පැන නගී. කෝපය නම් වූ හැඟීම ඉඩින්නේ නැත. එයට අදාළ ව සිතුවිලි ගොඩ නැගිය යුතු ය. මෙය වෙන් වෙන් ව සිදු නොවන අතර ම, සිතා ගත නොහැකි තරම් වේගයෙන් සිදු වේ. වර්යාව ප්‍රකට කෙරෙනුයේ ඉන් පසු ව ය.

සිතා නිසි පරිදි හසුරුවා ගත හැකි නම් කෝපය ඉපදීම පාලනය කර ගත හැකි වෙයි. එවිට වර්යාව ඉඩි ම පාලනය වේ. එහෙත් මනුෂ්‍යයාගේ දුර්වලකම නිසා සිතුවිලි හසුරුවා ගැනීම අසීරු වේ. අවම වශයෙන් තමන් තුළ ඇති වූ කෝපය වර්යාවක් වශයෙන් ප්‍රකට නොකර පාලනය කර ගත හැකි නම්, ඒ නිසා තැවත සිතුවිලි සකසා ගන්නට අවස්ථාවක් ලැබේ.

සියලු ආගම්වල මනුෂ්‍යයාගේ සිතුවිලි පාලනය කිරීම හෝ හසුරුවා ගැනීම ගැන උපදෙස් ලබා දී ඇති බව අමතක නො කළ යුතු ය. කෝපයට පත් වූ විට අප කැ ගසා උස් හඩින් කතා කරන්නට පෙළයීන්නට පූඩ්වන. එය හසුරුවා ගැනීමේ හැකියාවක් අප තුළ තිබිය යුතු ය. වඩාත් හොඳ වන්නේ කෝපය ඇති කර නොගැනීමයි. එසේ කළ හැකිකේ සිතුවිලි හසුරුවා ගැනීමෙනි. මිනිස් මනසේ සාමාන්‍ය ස්වභාවය වන්නේ විවිධ

සිතුව්ලි විත්තාවේග බවට පත් වීමයි. උගත් තැනැත්තාට තම විත්තාවේග හසුරුවා ගැනීමේ හැකියාවක් ලැබේ. ඔබ ද ඔබේ විත්තාවේග හසුරුවා ගැනීමට, පාලනය කර ගැනීමට දක්ෂ විය යුතු ය.

1.11 සන්නිවේදන ක්‍රියාවලියේ ආරම්භය

මිනැ ම කෙනෙකුගේ සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ වන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයෙනි. මතක තබා ගැනීමේ හැකියාව හා ස්මරණ හැකියාව එයට බලපායි. ඔබ සහාවක් ඉදිරියේ කථාවක් පවත්වනවා යැයි සිතන්න. දිගට ම කථා කරන්නට අවශ්‍ය කරුණු අධ්‍යීක්ෂණ ව මුවට ගෘෂ්‍ය ගෙන එන්නේ කෙසේ ද? එහි දී සිදු වන්නේ අපට සිතා ගන්නට බැරි තරම් වේගයෙන් අපගේ මතකය අවදී වේ, අවශ්‍ය කරුණු ස්මරණය කරගැනීමට හැකි වීමයි. එපමණක් නොව අවශ්‍ය කරුණු තෝරා බෙරා ගැනීම ද, ඒවා ඉදිරිපත් කරන ආකාරය හැඩාගස්වා ගැනීම ද කතා කරන අතර ම සිදු වේ. එසේ කළ නොහැකි ව්‍යවහාර් කතාව අතරමග නතර කර බලා සිටින්නට සිදු වේ.

විභාගයකට ගිය විට පිළිතුරු ලියන්නේ කෙසේදැයි කළුපනා කර බලන්න. ඔබගේ මතකය අවදී කරන්නට සිදු වේ. ඔබ දන්නා සියල්ල ලියන්නේ නැතු. ස්මරණය කර ගැනීම, කරුණු තෝරා බෙරා ගැනීම හා ඒවා ඉදිරිපත් කරන ආකාරය හැඩාගස්වා ගැනීම යන කාර්යයන් තුන ම ඉතා වේගයෙන් සිදු කළ යුතු ය. නියමිත වේලාවට විභාගයට පිළිතුරු ලියා නිම කළ හැකි වන්නේ, ඒ අනුව ය.

1.12 අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ විශේෂතා

පුද්ගලයෙන් සන්නිවේදන කාර්යය ආරම්භ වන්නේ අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයෙනි. එය පුද්ගලයාගේ අත්දැකීම් පසුතලය මත ගොඩ නැගෙන්නෙකි. එසේ ම ඒවා නිසි ලෙස සිතෙහි ගබඩා කර තබාගෙන, අවශ්‍ය විවේක ස්මරණය කිරීමට පුරුදු විය යුතු ය. තමා සමග ම කෙරෙන සන්නිවේදනයේ දී ද නිවැරදි ව සිතන්නට හැකි වන්නේ එසේ ප්‍රමාණවත් තොරතුරු තිබීම හා ඒවා ස්මරණය කිරීමේ හැකියාව මත ය. මෙම විශේෂතා පහත ආකාරයට දක්වා හැකිය.

1. සිතිව්ලි හා ගැහීම මත සන්නිවේදනය සිදු වීම
2. තම දැක්මට අනුව සංකල්ප ක්‍රියාත්මක වීම
3. ආන්ම හාපණයට ප්‍රමුඛත්වය ලැබීම
4. තමා තුළ පවතින මතකය අනුව සන්නිවේදනය සිදුවීම
5. තමාගේ අර්ථකථනයට අනුව සන්නිවේදනයෙහි යෙදීම
6. පුද්ගල තීරණ ගැනීමේ කාර්යය සිදුවීම

1.13 අන්තරපුද්ගල සන්නිවේදනය

පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදු වන සන්නිවේදනය අන්තරපුද්ගල සන්නිවේදනයයි. මෙය පුද්ගලාන්තර සන්නිවේදනය යන්නෙන් හැඳින්වේ. මූල් කාලයේදී මෙය භාෂණවන ලද්දේ මූහුණට මූහුණ ලා කෙරෙන සන්නිවේදනය ලෙසිනි. එහෙත් තාක්ෂණික දියුණුව සමග එය වෙනසකට හාජනය විය. එනම් දුරකථනය වැනි සන්නිවේදන උපකරණයක් යොදා ගෙන කෙරෙන අන්තරපුද්ගල සන්නිවේදනයේදී සම්පූර්ණ මූහුණට මූහුණ ලා සිම්මක් සිදු නො වේ. එහෙත් විදුත් උපකරණයක් මාධ්‍ය කොට ගත් විට ඔවුන් එකිනෙකාට මූහුණ දී සිටි. එපමණක් නොව අන්තරජාලය යොදා ගෙන කිහිප දෙනෙකු සමග කෙරෙන සාකච්ඡා ද අයත් වන්නේ අන්තරපුද්ගල සන්නිවේදනයට ම ය. සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර ක්‍රියාවලිය අනෙක්නා වශයෙන් සිදු වීම අන්තරපුද්ගල සන්නිවේදනයේදී සිදුවේ.

1). දෙනෙකු අතර සිදු වන බව

දෙනෙකු කතා බහෙහි යෙදී සිටින අවස්ථාවක් තිරික්ෂණය කරන්න. කිසිවකු කතා කරන විට අනෙක් අය අසා සිටි. අසා සිටින්නන් අතරින් ද කෙනෙකු කතා කරන්නට පුළුවන. එවිට සන්නිවේදකයා ග්‍රාහකයා වීම ද, ග්‍රාහකයා සන්නිවේදකයා වීම ද වරින් වර සිදු වේ. එය සන්නිවේදනය ක්‍රියාවලියේ කාර්ය මාරු කරගැනීම ලෙස අර්ථ දැක්වේ. මේ හේතුව නිසා අන්තරපුද්ගල සන්නිවේදනයේදී සන්නිවේදන ක්‍රියාවලියේදී වැදගත් ම අංගයක් වන ග්‍රාහක - ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණ කාර්යය මෙහි දී මැනවින් සිදු වීමයි.

එහෙත් සැමවිට ම අන්තරපුද්ගල සන්නිවේදනයේදී ප්‍රතිචාර සිදු නොවන බවත්, ප්‍රතිපෝෂණය නොලැබෙන බවත් ඔබ විසින් කළුපනාවට ගත යුතු ය. සමහර විට සන්නිවේදකයා කියන දේ ග්‍රාහකයා විසින් අසා සිටින තමුදු, කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වන්නට පුළුවන. එහෙත් ඒ නිසා ම සන්නිවේදන කාර්යය අසාර්ථක වන්නේ නැත. උදාහරණයක් වශයෙන් ඔබට පාසල් විදුහළ්පතිතුමා ඔබට යම් උපදේශයක් ලබා දෙයි. නැති නම් අවවාදයක් කරයි. විදුහළ්පතිතුමා නොහොත් සන්නිවේදකයා ඔබගෙන් අපේක්ෂා කරන ප්‍රතිචාරය නම් නිහඹ ව එම උපදේශ පිළිගැනීම වන්නට පුළුවන. මෙහි දී සන්නිවේදනයේදී අරමුණ යමක් දැනුම් දීම පමණක් වන්නට පුළුවන. ඒ නිසා යම් දැනුම් දීම ග්‍රහණය කර ගැනීමෙන් සන්නිවේදන කාර්යය සම්පූර්ණ වේ.



1:4 රුපය - මූහුණට මූහුණලා කෙරෙන කතාබහ

2). සාමාජිය පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් බව

මනුෂ්‍යයා සාමාජිය ජීවිතයක් ගෙවන්නෙකි. සමාජය බිජි වී තිබෙන්නේ පුද්ගලයන්ගේ එකතුවෙනි. මධුන්ගේ අනෙක්‍යනු සම්බන්ධතාවෙනි. මධුන්ට පොද්ගලික ජීවිතයක් ද, සාමාජිය ජීවිතයක් ද, වෘත්තීය ජීවිතයක් ද තිබේ. ඒ සැම අවස්ථාවක ම එකිනෙකා සමග අවශ්‍ය පරිදි සම්බන්ධතාව පවත්වා ගෙන යාම සඳහා අන්තර්පුද්ගල සන්නිවේදනය තිරතුරුව ම ගොදා ගන්නට සිදුවේ. එසේ නොවුවහොත් පුද්ගලයා ඩුදකලා වේ. එසේ ඩුදකලාව සිරින්නට කිසිවකු සාමාන්‍යයෙන් කැමති නැත. පහත දැක්වෙන අවස්ථා අධ්‍යායනය කරන්න.



1.5 රුපය - අන්තර්පුද්ගල සන්නිවේදනය

1. නිවසේ දී ඔබට මව, පියා, සහෝදර සහෝදරයන් සමග ද වෙනත් යුතින් සමග ද සන්නිවේදනයෙහි යෙදෙන්නට සිදු වේ.
2. ඔබගේ ගමේ පැවැත්වෙන තිසියම් සංස්කෘතික උත්සවයකට ඔබට සහභාගි වන්නට සිදු වේ. එවිට ඔබ දීන්තා මිතුරු මිතුරියන් මෙන් ම වෙනත් වැඩිහිටියන් ද මූණ ගැසී කතා බහ කරන්නට සිදු වේ.
3. ඔබට පාසලේ දී මිතුරු මිතුරියන් ද, ගුරු මත්වරුන් හා පියවරුන් ද හමු වන්නට සිදු වන අතර ම, ඔබගේ පියාට හා මවට සිය රකියා ස්ථානවල දී විවිධ අය මූණ ගැසී කතා කරන්නට සිදු වේ.
4. බස් රියකට නැග යාමේ දී ඔබ නොහැඳුනන අය ද මූණ ගැසේ. බස් කොන්දාස්තර මහතා ද ඔබ නොදැන්නා අයෙක් විය හැකි ය. එහෙත් ඔහු සමග ද කතා කරන්නට සිදු වේ. ඔබට හිද ගන්නට සිදු වන්නේ ද නොහැඳුනන කෙනෙක් සිටින අසුනක ය. ඒ තැනැත්තා සමග වචනයෙන් කතා නො කළත් සිනහමුසු බවකින් අදහස් ඩුවමාරු කර ගන්නට සිදු වේ. ඔබගේ එදිනේදා කාර්යයන් තිසි පරිදි ඉටු කර ගැනීම සඳහා මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය සමග සන්නිවේදනයෙහි යෙදීම අනිවාරය වේ. අන්තර්පුද්ගල සන්නිවේදනය සාමාජිය පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වන්නේ ඒ අනුව ය.

3). අන්තර්පුද්ගල සන්නිවේදනයේ විශේෂතා

1. සන්නිවේදකයාට හා ග්‍රාහකයාට එකිනෙකා අවබෝධ කර ගනිමින් සන්නිවේදන කාර්යයෙහි තිරත විය හැකි වීම.
2. සාමාන්‍යයෙන් මෙය සම්පූර්ණ ව සිදු වන සන්නිවේදනයක් තිසා එකිනෙකා අතර වඩාත් ක්‍රියාකාරී සම්බන්ධතාවක් ඇති වීම හා බොහෝ සන්නිවේදන මාධ්‍ය හාවිත කළ හැකිවීම.
3. සන්නිවේදකයාගේ අරමුණු මෙන් ම ග්‍රාහකයාගේ ප්‍රතිච්චයන් ද ඒ අවස්ථාවේ දී ම හඳුනාගත හැකි වන තිසා, සන්නිවේදන කාර්යයේ එලදායීත්වය ඉහළ යාම.

4. සාජ්‍ර ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය ලබා ගත හැකි නිසා අඛණ්ඩ ව සන්නිවේදන කාර්යය පවත්වා ගෙන යා හැකි වීම.
5. අන්තර්පුද්ගල සන්නිවේදනයේ දී ප්‍රමුඛ ව යොදා ගැනෙන වාචික සන්නිවේදනය සමග අවාචික සන්නිවේදනය ද සම්බන්ධ වීම.
6. තාක්ෂණික සන්නිවේදන උපකරණ යොදා ගනිමින්, දුරස්ථ ව ද අන්තර්පුද්ගල සන්නිවේදනය පවත්වා ගෙන යා හැකි බව.
7. අදහස් ප්‍රකාශන හැකියාව, එම අදහස් නිසි ලෙස තේරුම් ගැනීම හෙවත් සංජානනයේ හැකියාව මත අන්තර්පුද්ගල සන්නිවේදනයේ සාර්ථක අසාර්ථක හාවය තීරණය වීම.
8. අන්තර්පුද්ගල සන්නිවේදනයේ දී හාවාත්මක හැඟීම ප්‍රකාශ කිරීම වඩාත් සක්‍රිය වීම.
9. යමක් අවධාරණය කරමින් හා විස්තර කරමින්, නැවත නැවත අදහස් භූවමාරු කර ගැනීමට හැකි වීම.
10. අන්තර්පුද්ගල සන්නිවේදනයේ දී තමන් වෙත ලැබෙන සන්දේශය වඩාත් පැහැදිලි කර ගැනීමේ පුළුල් අවකාශයක් ග්‍රාහකයා වෙත පැවතීම.

4). අන්තර්පුද්ගල සන්නිවේදනය සඳහා තාක්ෂණික මෙවලම්

මූලික වශයෙන් අන්තර්පුද්ගල සන්නිවේදනය සිදු වන්නේ සම්පස්ථ ව වුවත්, නුතනයේ සන්නිවේදනය සඳහා හාවිත කෙරෙන විවිධ මෙවලම් යොදා ගැනීම නිසා දුරස්ථ ව වුව ද අන්තර්පුද්ගල සන්නිවේදනය සිදු වේ. මෙහි දී යොදා ගැනෙන විවිධ සන්නිවේදන මෙවලම් කිහිපයක් මෙසේ දැක්වීය හැකි ය.

1. තැපැල් ලිපි
2. ගැක්ස් පැණිවුව
3. දුරකථන (ඡංගම හා ස්ථාවර)
4. විද්‍යුත් තැපැල
5. අන්තර්ජාල දුරකථනය
6. සමාජ ජාල වැනි නව මාධ්‍ය

මේ විවිධ මෙවලම් යොදා ගැනීමේ දී විවිධ සන්නිවේදන ස්වරුප හාවිත වේ. සමහර සන්නිවේදන ස්වරුප මේ තාක්ෂණික මෙවලම් නිසා ම නිර්මාණය වූ ඒවා වේ. එයට හොඳ ම උදාහරණය නම් කෙටි පණිවුව (SMS) හාවිතය සි. දුරකථනය යොදා ගැනීමේ දී ඒ සන්නිවේදන කාර්යය ඒ අවස්ථාවේ දී ම සක්‍රිය වන අතර, තැපැල් ලිපි, ගැක්ස්, විද්‍යුත් තැපැල, සමාජ ජාල වැනි මාධ්‍ය හාවිතයේ දී සන්නිවේදන ක්‍රියාවලියේ සාපේක්ෂව ප්‍රමාදයක් සිදු වේ. එහෙත් අද වන විට මේ හැම ස්වරුපයක් ම අන්තර්පුද්ගල සන්නිවේදනය සඳහා සමාජය විසින් පුළුල් වශයෙන් හාවිත කරනු ලබයි. මේ නිසා අන්තර්පුද්ගල සන්නිවේදනයේ භූගෝලීය සාධක ඉක්මවා ගොස් ඇත.

සාමාජික පැවැත්මේ අත්‍යවශ්‍ය අංශයක් වශයෙන් අන්තර්පුද්ගල සන්නිවේදනයට ඇත්තේ ඉතා ඉහළ ස්ථානයකි. එයට හේතුව එය කෙනෙකුගේ එදිනෙදා ජීවිතය සමග සක්‍රිය ලෙස බැඳී පැවතීමයි.

5). ද්විපුද්ගල සන්නිවේදනය

මෙය යුගල සන්නිවේදනය ලෙස දහඳින්විය හැකි ය. අන්තර්පුද්ගල සන්නිවේදනයේ මූලික අවස්ථාවක් ලෙස ද්විපුද්ගල සන්නිවේදනය දැක්විය හැකි ය. එසේ ම කෙනෙකුගේ දෙනීක ජීවිතයේ දී ද්විපුද්ගල සන්නිවේදනයට ප්‍රමුඛ ස්ථානයක් ලැබේ. එයට හේතුව විවිධ කාර්යයන් සඳහා තවත් කෙනකු සමග අදහස් පුවමාරු කර ගන්නට සිදු වීමයි. ද්විපුද්ගල සන්නිවේදනයේ අවශ්‍යතාව මෙසේ දැක්විය හැකි ය.

1. ආදරය, කරුණාව පුවමාරු කර ගැනීමට
2. සමාජයේ වීමට
3. කාර්යයන් නිම කර ගැනීමට
4. අදහස් හා තොරතුරු පුවමාරු කර ගැනීමට
5. ඉගෙන්වීමට හා ඉගෙන ගැනීමට
6. පෙළඳඹීමට
7. මානසික පීඩා සමනයට
8. ගැටුම් නිරාකරණයට
9. බලවත් ආවේග පිට කර ගැනීමට
10. සතුට අත්පත් කර ගැනීමට

ද්විපුද්ගල සන්නිවේදනය සැම කෙනකුගේ ම ජීවිතයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වේ. මූලික වශයෙන් ගත් විට පවුල නිර්මාණය වන්නේ දෙදෙනෙකුගෙනි. පවුල යනු සමාජයේ මූලික ඒකකය යි. සමාජය තුළ පවුල් සම්බන්ධතා සාර්ථක ව ක්‍රියාත්මක වන්නේ නම්, එම සමාජය සාර්ථක සමාජයක් බවට පත් වේ. මේ නිසා පවුල් සම්බන්ධතාව මූලික වශයෙන් ද්විපුද්ගල සන්නිවේදනය මත රඳා පවතී.

එයින් බැහැර ව ගත් විට විවිධ අවස්ථාවල දී සැම කෙනකුට ම ද්විපුද්ගල සන්නිවේදනය යොදා ගන්නට සිදු වේ. පහත සඳහන් අවස්ථා අධ්‍යාපනය කරන්න.

1. වෙළදාචර්යකු හමු වීම
2. බසයේ කොන්දේස්තර සමග කතා කිරීම
3. කොන්දේස්තර මගියකු සමග කතා කිරීම
4. සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම
5. බැංකු කටුවුවක දී බැංකු නිලධාරියකු සමග කතා කිරීම
6. පොලිසියට ගොස් පැමිණිල්ලක් කිරීම
7. පාවහන් යුවලක් මිල දී ගැනීම සඳහා පියා හෝ මව හෝ සමග කතා කිරීම

මේ එකිනෙක අවස්ථා අධ්‍යාපනය කළ විට පෙනී යන්නේ, ඒ සැම අවස්ථාවක ම බල සිටින නමුත්, ඒ ඒ අවස්ථාවට අනුව ඔබගේ භූමිකාව වෙනස් වී ඇති බවයි. ඒ නිසා ඔබට වෙනස් භූමිකාවන්ට අනුකූල වන ආකාරයෙන් ඔබගේ සන්නිවේදන විලාසය වෙනස් කර ගන්නට සිදු වේ. ඒ අනුව යොදා ගන්නා හාජාව, කරින රටාව, අවාචික සන්නිවේදන විධි ආදිය ද වෙනස් කර ගන්නට සිදු වේ.

1.14 සමූහ සන්නිවේදනය

පුද්ගලයන් සමූහයක් අතර සිදුවන සන්නිවේදනය සමූහ සන්නිවේදනය නැතහොත් කණ්ඩායම් සන්නිවේදනය යනුවෙන් සරලව හැඳින්වීය හැකිය. සන්නිවේදන කාර්යය සඳහා සම්බන්ධ වන කණ්ඩායම කුඩා හෝ විශාල විය හැකිය. සමූහ සන්නිවේදනය සංඛ්‍යාත්මකව සිටින පිරිසක් පමණක් තොව පොදු අරමුණක් ඉටුකර ගැනීම සඳහා එක්වූ පුද්ගල කණ්ඩායමක් ලෙස ද සැලකිය හැකිය. එම කණ්ඩායමේ නායකයෙක් සිටියි. මහු තම කණ්ඩායම මෙහෙය වනවා විය හැකිය.



1.6 රුපය - සමූහ සන්නිවේදනය

මධ්‍යින් පාසලේ උදය රස්වීමේ දී විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය හෝ විසින් කරනු ලබන කතාව ගැන සිතා බලන්න. එහි දී ඔබ සියල්ලන් සවන් දෙන්නන් තොහොත් ග්‍රාහකයන් වන අතර, විදුහල්පතිතුමා/තුමිය කළීකයා හෙවත් සන්නිවේදකයා වේ.

පාසලේ මාධ්‍ය සමාජයේ රස්වීමක දී කථාවක් පවත්වන ඔබ කළීකයා හෙවත් සන්නිවේදකයා වන අතර, සහාවේ සිටින අනෙකුත් අය සවන් දෙන්නන් හෙවත් ග්‍රාහකයන් බවට පත් වේ.

ක්‍රිඩා උත්සවය සඳහා සූදානම් වන ඔබට නිවාසය හාර ගුරුතුමා විසින් ලබා දෙන උපදෙස්වලට සවන් දෙන්නට සිදු වේ. නිවාසයදේ සාමාජික දිෂ්‍ය දිෂ්‍යාවෝ එයට සහභාගි වී සිටියි. මුවහු විවිධ පන්තිවලින් පැමිණී අය ය. එහි දී නිවාසය හාර ගුරුතුමා කළීකයා හෙවත් සන්නිවේදකයා වන අතර, ඔබ සියලු දෙනා සවන් දෙන්නන් තොහොත් ග්‍රාහකයන් බවට පත් වේ.

පන්තියේ පැවැත්වෙන පාඨමක දී එම විෂයය උගන්වන ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ කළීකයා හෙවත් සන්නිවේදකයා වන අතර, පන්තියේ සිටින ඔබ සියලු දෙනා ම සවන් දෙන්නන් හෙවත් ග්‍රාහකයන් බවට පත් වේ.

මේ සියලු අවස්ථා අධ්‍යයනය කළ විට පොදුවේ පෙනී යන්නේ, මෙහි ඇත්තේ සමූහයක් සමග කෙරෙන සන්නිවේදනයක් බවයි. සමූහයේ තරම, එහි අරමුණු, එහි සංස්කෘතිය ආදිය අනුව එහි විවිධතා තිබෙන්නට පුළුවන. එනම් කුඩා කණ්ඩායම්, විශාල කණ්ඩායම්, කුඩා පිරිසක් හෝ විශාල හෝ විය හැකිය. එහෙත් මෙහි දී ඔබ ඉගෙන ගත යුත්තේ පොදුවේ සමූහ සන්නිවේදනය යන මූලික සංකල්පයයි.

1). සමූහ සන්නිවේදනයේ ස්වභාව හා විශේෂතා

සමූහ සන්නිවේදනය මානවයා ඇති අතිතයේ සිටම හාවිත කළ ප්‍රබල සන්නිවේදන ක්‍රමයකි. විවිධ අදහස් දරන අය වුවද සාමූහිකව පොදු අරමුණකින් කටයුතු කිරීමට සමූහ සන්නිවේදන ක්‍රමය උපකාරී වේ. මෙහි පවතින විශේෂතාවන් කරුණු කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකි ය.

1. සන්නිවේදකයා එක් අයක් වන අතර, ග්‍රාහකයන් සමූහයක් වන නිසා, ඔවුන් විවිධ වන්නට පුළුවන.
2. සන්නිවේදකයා හා ග්‍රාහකයන් අතර සම්බන්ධතාව යම් ප්‍රමාණයක දුරස්ථා හාවයක් ගනී. සමූහයේ ප්‍රමාණය වැඩි වන විට එම දුරස්ථා හාවය ද වැඩි වේ. එහි සම්පූර්ණ හාවයක් ඇති කර ගත හැකිකේ, සමූහ සන්නිවේදනය අතර අන්තර්පුද්ගල සන්නිවේදනය යොදා ගැනීමෙනි.
3. සමූහ සන්නිවේදනයේ දී කථාව ප්‍රමුඛ වන අතර, ග්‍රාහකයන් ද්විතීය වේ. එහෙත් ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩි නිසා ඔවුන්ගේ බලය වැඩි ය. මේ නිසා කථාව මේ සියලු ග්‍රාහකයන් යටත් කර ගැනීමේ හැකියාවක් තිබෙයුතු ය.
4. සමූහයේ සිටින සියල්ලන්ට පොදු වන සේ මාධ්‍ය හාවිත කරන්නට සන්නිවේදකයාට සිදුවේ.
5. ග්‍රාහකයන් විවිධ අත්දැකීම් සහිත අය වූ විට, කථාව විසින් ඉදිරිපත් කරන සන්දේශය විවිධ ආකාරයෙන් අර්ථ කථාව කර ගැනීමට යොමු විය හැකිය.
6. ග්‍රාහකයන්ගේ හෙවත් සමුළුව ග්‍රාවකයන්ගේ අවධානය යොමු කර ගැනීමට ආකර්ෂණීය ලෙස සන්නිවේදන කාර්යයේ යෙදෙන්නට කථාව සිදු වේ.
7. සමූහ සන්නිවේදනයට දායක වන කථාව සමූහයට මැනවින් ප්‍රදානනය වන නිසා, කථාව මේ ඇස් සම්බන්ධතාව, අවාලික සන්නිවේදන විධි හා ගාරීක ස්වර්ශපය අතියින් වැදගත් වේ.
8. සමූහය සමග හොඳ සන්නිවේදන ගනුදෙනුවක් කිරීමට නම්, මහජන ඇමතුම් උපකරණ වැනි තාක්ෂණීක මෙවලම් හාවිත කරන්නට කථාව සිදු වේ.
9. කථාව විසින් ඉදිරිපත් කරන සන්දේශය වඩාත් තහවුරු කිරීම සඳහා ගුවන් හා දායුන් තාක්ෂණීක මෙවලම් යොදා ගන්නට සිදු වේ.
10. ග්‍රාහක ආකර්ෂණය අඩංගු ව පවත්වා ගෙන යන්නට සුවිශ්ච ලෙස සිය කථන නිපුණතාව යොදා ගන්නට සන්නිවේදකයාට සිදු වේ.

2). සමූහය හා කථාව අතර සම්බන්ධය

සමූහයක් ඉදිරියේ සන්නිවේදන කාර්යයේ යෙදෙන්නා සන්නිවේදකයා ලෙස හැඳින්වේ. අවස්ථානුකූල ව ඒ සඳහා විශේෂිත නාම ද යොදා ගනු ලැබේ.

1. පන්ති කාමරයේ දී - ගුරුතුමා හෝ ගුරුතුමිය
2. මෙවදා සම්මන්ත්‍රණයක දී - මෙවදාවරයා
3. ආගමික දේශනයක දී - ස්වාමීන් වහන්සේ හෝ පුරුෂකතුමා
4. දේශපාලන රස්වීමක දී - දේශපාලනයැයා
5. ගොවී සම්මන්ත්‍රණයක දී - කෘෂි උපදේශක ආදි වශයෙනි.

මෙවැනි සමූහ සන්නිවේදන අවස්ථාවන්ට සහභාගිවන්නන් හා සන්නිවේදකයා එකිනෙකා හඳුනන්නන් හෝ නොහඳුනන්නන් හෝ විය හැකි ය. හඳුනන්නන් වූ විට සන්නිවේදකයාට යම් තරමක පහසුවක් ලැබෙන්නේ අසන්නන්ගේ ගතිලක්ෂණ යම් පමණකට දන්නා හෙයිනි. නොහඳුනන්නන් වූ විට සන්නිවේදකයා අහිසේගයකට මුහුණ දෙන්නේ, අසන්නන්ගේ ගතිලක්ෂණ එක්වර හඳුනාගත නොහැකි නිසා ය.

සමූහ සන්නිවේදන ක්‍රියාවලියේ දී සමූහය හා ඉදිරිපත් කරන්නා අතර සම්බන්ධය ගොඩනැවීමට පහත සඳහන් සාධක අවස්ථානුකූල ව හිතකර හෝ අහිතකර හෝ ලෙස බලපායි.

1. සහභාගිකයන්ගේ පොදුගලික අරමුණු හා අපේක්ෂා
2. සහභාගිකයන්ගේ සාක්ෂරතා මට්ටම
3. සහභාගිකයන්ගේ අත්දැකීම් පසුතලය
4. සන්නිවේදනය සිදු වන වේලාව, ස්ථානය, ආසන, ආසන සැලැස්ම හා හොඳික පරිසරය
5. කළීකාගේ කළන සන්නිවේදනයෙහි දක්ෂකම
6. කළීකාය අදාළ කාරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කරුණු
7. කළීකාගේ ඉදිරිපත් කිරීමේ විලාසය
8. කළීකාය යොදා ගන්නා මාධ්‍ය උපකරණ
9. කළීකාය වෙන් කර ඇති කාලය
10. සහභාගිකයන්ට ප්‍රතිචාර දැක්වීමට ලබා දෙන අවස්ථාව

සබකේෂලය

කළීකායකු රස්වීමක කළා කරන අවස්ථා ඔබ දැක ඇති බව සබකේෂලයක් නැත. සමහර විට ඔබ ද යම් රස්වීමක එසේ කතා කරන්නට ඇත. සමහරෙක් රස්වීම ගාලාවේ වහනය දිහා හෝ බිම බලාගෙන හෝ පිටත බලාගෙන හෝ කතා කරන්නට පෙළමේ. පළපුරුදේක් නොමැති කෙනෙක් සහාවක් ඉදිරියේ කළා කරන්නට ගිය විට ලැජ්ජාවක් අති වේ. මෙය සහාවට ඇති ලැජ්ජාව නිසා ‘සබකේෂලය’ නමින් හැඳින්වේ. මෙය කිසිසේත් ම ලැජ්ජා වීමට හේතුවක් නොවේ. පාසල් දරුවකු තුළ සබකේෂලය ඇති වීම සාමාන්‍ය කරුණකි. පාසල් ද විවිධ සම්ඩි රස්වීම්වල කතා පවත්වන්නට අවකාශය දරුවන්ට ලබා දෙන්නේ මෙසේ සබකේෂලය නැති කර ගැනීම ඉගෙනීමේ අංගයක් වන බැවිනි. විශේෂයෙන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හඳුරන සියල්ලන් මේ ආකාරයෙන් සමූහ සන්නිවේදන අවස්ථාවන්ට මුහුණ දී සබකේෂලය නැති කර ගත යුතු ය. එය එක්වර ම අඩු වන්නක් නො වේ. වරින් වර මෙවැනි රස්වීම්වල කතා පැවැත්වීමෙන් රිකෙන් රික සින් විශ්වාසයක් ගොඩනගා ගනීමින් දක්ෂ කළීකායකු වීමට හැකියාව ලැබේ.

ප්‍රදීපාගාර උපක්‍රමය

සමූහ සන්නිවේදනයේ යෙදීමේ දී තමා ඉදිරියේ සිරින සමූහය සමග ඇස් සම්බන්ධතාව පවත්වා ගෙන යාම අතිශයින් වැදගත් ය. කළීකාය සිය කළනය ආරම්භ කළ යුත්තේ සමූහය සමග ඇස් සම්බන්ධතාව ගොඩනගා ගනීමිනි. එසේ ම එය තම කළනය අවසාන වන තෙක් ම අඛණ්ඩ ව පවත්වා ගෙන යා යුතු ය. මෙහි දී ප්‍රදීපාගාර උපක්‍රමය යොදා ගත හැකි ය.

මඩ පුද්පාගාරයක් දැක තිබේ ද? එය ගොඩනංවා ඇත්තේ මහා සාගරයේ යන නොකාවලට පෙනෙන පරිදි ය. ඒ නිසා එය ඉතා ඉහළින් පවතී. පුද්පාගාරයේ පහනක් දැල් වේ. එය ආලෝකය විජුවලින් කර කැවේ. ඒ නිසා පුද්පාගාරය දෙස බලා සිටින කෙනෙකුට විනාඩියක් හෝ දෙකක් හෝ වැනි කෙටි කාලයකට වරක් එහි ආලෝකය දැකින්නට හැකිවේ. මෙය අඛණ්ඩ ව සිදු වන්නකි.

පුද්පාගාරයේ මේ උරුණනය සමූහ සන්නිවේදනයේ දී කළේකයාට යොදා ගත හැකි ය. එනම් කළේකයාගේ දෙනෙන් පුද්පාගාරයේ ආලෝකය මෙන් තමා ඉදිරියේ සිටින සමූහය දෙස අඛණ්ඩ ව යොමු කිරීමයි. මේ නිසා සැම කෙනෙකුට ම දෙනෙන්නේ කළේකයා තමා දෙස බලා සිටින බවත්, තමන් කෙරෙහි අවධානයෙන් සිටින බවත් ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කළේකයා හා සවන් දෙන්නා අතර ඇස් සම්බන්ධතාවක් ඇති වේ. මෙම කුමය කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමූහයක් සඳහා ඉතා සාර්ථක ය.

කළේකයා සැමවිට ම උත්සාහ කළ යුත්තේ, තමා ඉදිරියේ සිටින සමූහය සමග ඇස් සම්බන්ධතාව අඛණ්ඩ ව පවත්වා ගෙන යාමට ය. සමූහයේ කොටසක් සමග පමණක් ඇස් සම්බන්ධතාව පවත්වා ගෙන යාමෙන් අනෙක් කොටස කළේකයාට සවන් දීමෙන් බැහැර විය හැකි ය.

3). සමූහ සන්නිවේදනය සඳහා මෙවලම් භාවිතය

කෙනෙකුට කොතරම් යුරකට පැහැදිලි ව ඇසෙන සේ කතා කළ හැකි ද කෙනෙකුට කොතරම් යුරකින් එන හඩ පැහැදිලි ව ගුවණය කළ හැකි ද සමූහ සන්නිවේදනයේ දී මේ ගැටුපු දෙකට පිළිතුර වන්නේ මහජන ඇමතුම් පහසුකම් යොදා ගැනීමයි. සමූහ සන්නිවේදන කාර්යයක් සංවිධානය කරන විට මහජන ඇමතුම් පහසුකම් සපයා ගැනීම අනිවාර්ය කාරණයක් වන්නේ මේ නිසා ය.

සමූහ සන්නිවේදනය සඳහා පෙර සූදානම් කරන ලද ස්ථාන තිබේ. මහජන ඇමතුම් පහසුකම් සහිත පන්ති කාමර හෝ දේශනාගාර හෝ එයට උදාහරණ වේ. ඒ අතර ම, තවත් ස්ථාන විශේෂයෙන් සමූහ සන්නිවේදනය සඳහා සූදානම් කරනු ලැබේ. එම්මන් සමූහ සන්නිවේදන අවස්ථා හෝ අවස්ථානුකුල ව යොදා ගන්නට සිදු වන ඇමතුම් පහසුකම් නොමැති ස්ථාන මෙයට උදාහරණ ලෙස දැක්වීය හැකි ය.

මහජන ඇමතුම් පද්ධතියකට මූලික වශයෙන් අයත් වන්නේ, ගබ්ද විකාශන උපකරණ හා ඇමතුම් උපකරණ නොහොත් මයිකුලෝග්නයි. මේවා රහැන් මගින් සම්බන්ධ කළ හෝ රහැන් රහිත හෝ විය හැකි ය. රහැන් සහිත මයිකුලෝග්නය යොදා ගැනීමේ දී කළේකයා එක් තැනකට සීමා කරනු ලබයි. රහැන් රහිත මයිකුලෝග්න් නොහොත් එග්.එම්. මයිකුලෝග්න් භාවිත කිරීමේ දී කළේකයා ජංගමයිලි තත්ත්වයකට පත් වේ. එහි දී කළේකයාට සිය කුඩාව කරමින් ම සමූහය අතර පහසුවෙන් එහා මෙහා ගමන් කළ හැකි ය. එපමණක් නොව අසන්නන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමට රහැන් රහිත මයිකුලෝග්නය වඩාත් පහසුවෙන් යොදා ගැනීමට හැකි ය. රහැන් රහිත මයිකුලෝග්න් කිහිපයක් යොදා ගැනීමෙන් අසන්නන්ගේ ප්‍රතිචාර වඩාත් සක්‍රීය ලෙස ලබා ගන්නට ප්‍රථමවන. රහැන් රහිත මයිකුලෝග්නය සඳහා එක් අතක් පාවිච්ච කළ හැකි ය. ඇදුමේ ගෙල අසල රඳවන රහැන් රහිත මයිකුලෝග්නය යොදා ගන්නේ නම් දැන් ම නිදහස් ව පාවිච්ච කරන්නට හැකි වේ.

සමූහ සන්නිවේදන කාර්යයේ දී කළේකයාට රුප සටහන්, ජ්‍යාරුප ආදිය භාවිත කරන්නට සිදුවන්නේ නම් ඒ සඳහා ගුව්‍ය-දායා මෙවලම් යොදා ගන්නට සිදු වේ.

කල ලැංල, සුදු ලැංල හෝ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තුය, ස්ලයිඩ් ප්‍රක්ෂේපණ යන්තුය ආදි වගයෙන් විවිධ වූ උපකාරක මෙවලම් මෙහි දී යොදා ගත හැකි ය. සමුහ සන්නිවේදනයේ දී මෙවැනි විවිධ උපකාරක භාවිත කරන්නේ නම් ඒවා කළේ ඇති ව සූදානම් කර ගෙන පැමිණීමට කළීකයා වග බලා ගත යුතු ය.

අදාළ සමුහ සන්නිවේදන කාර්යය සඳහා කෙබඳ තාක්ෂණ උපකරණ සපයා ගත හැකි ද කෙබඳ ගුව් - දෘශ්‍ය උපකරණ යොදා ගත හැකි ද යන්න පිළිබඳ ව කළීකයා කළේ ඇති ව දැන සිටිය යුතු ය. එසේ ම ඒ සඳහා පූර්ව සූදානම අතිශයින් වැදගත් ය.

4). සමුහ සන්නිවේදනයේ විශේෂතා

1. සන්නිවේදන ත්‍රියාවලියට සම්බන්ධ වන පුද්ගලයන් සංඛ්‍යාව මත සමුහ සන්නිවේදනය අර්ථ දැක් වේ.
2. සමුහය කුඩා හෝ විශාල හෝ විය හැකි ය.
3. සන්නිවේදකයා ඉදිරියේ සිටින තැනැත්තන් සමග කෙරෙන සන්නිවේදනය සමුහ සන්නිවේදනයට අයන් වේ.
4. බොහෝ දුරට ඒක පාර්ශ්වීක සන්නිවේදනයකි. එනම් සන්නිවේදකයාගෙන් ග්‍රාහකයන්ට තොරතුරු ගලා යැම බහුල ව සිදු වේ. සන්නිවේදනය සිදුවන ආකාරය අනුව ග්‍රාහක ප්‍රතිචාර ලබා ගත හැකි ය.
5. සන්නිවේදකයා ඉදිරියේ සිටින සමුහය සන්නිවේදකයා දන්නා අය මෙන් ම තොදන්නා අයගෙන් සමන්විත විය හැකි ය. එසේ ම සන්නිවේදකයා ඉදිරිපත් කරන අදහසට එකත අය මෙන් ම එකත තොවන අය ද සිටිය හැකි ය. ඒ නිසා සමුහ සන්නිවේදන කාර්යය සාර්ථක කර ගැනීමට සන්නිවේදකයා තුළ හොඳ ප්‍රහුණුවක් තිබිය යුතු ය.

1.15 ජන සන්නිවේදනය

සන්නිවේදකයාට දරුණනය වන සමුහයකට වඩා විශාල වූ මහා ජනකායක් වෙත ජනමාධ්‍ය භාවිතයෙන් සන්නිවේදනය කිරීම ජන සන්නිවේදනය යනුවෙන් හැඳින්වේ. ජනයා යන්නට සීමාවක් නැත. එය මහා විශාල ජන සමුහයක් වන්නට ද පුළුවන. එය මුළු ලෝකයේ ම සිටින අති විශාල ජනගහනය වන්නට පුළුවන. යම් රටක සිටින බහුජනයා වන්නට ද පුළුවන. මෙයින් අදහස් වන්නේ නියත ලෙස ම සන්නිවේදකයා තොදන්නා වූ අති විශාල ග්‍රාහක පිරිසකි.

ජන සන්නිවේදනය ආදි කාලීන ජනයා විසින් කිසිසේත් අපේක්ෂා කරන ලද්දක් තොවේ. එය සිදු වූයේ තාක්ෂණීක දියුණුව නිසා ය. මුදුණ ගිල්පය බිජි වීම නිසාත්, කඩායි කඩමාන්තය නිසාත්, ප්‍රවාහන සේවා දියුණු වීම නිසාත්, පුවත්පත් සමාජය තුළ පැතිරි ගියේ ය. තමන්ගේ පුවත්පත් කියවන්නේ හෝ තොකියවන්නේ හෝ කුවුරුන් විසින්දැයි පුවත්පත් සංස්කාරකවරු නාමික ව තො දනිති. එහෙත් රටේ ජනයා එය කියවන බව ඔවුනු දනිති. යම් ගුවන්විදුලි නාලිකාවකට සවන් දෙන්නේ කුවුරුන් දැයි යන්න හෝ කොහෝ සිටින අය දැයි යන්න හෝ ගුවන්විදුලි මාධ්‍යකරුවේ තො දනිති. තමන්ගේ රුපවාහිනී නාලිකාව නරඹන්නේ කුවුරුන්ද සිටින්නේ කොහිද යන්න හෝ රුපවාහිනී මාධ්‍යකරුවේ නිශ්චිත ලෙස ම තො දනිති.

මේ අනුව ජන සන්නිවේදනය සිදු වන්නේ ජන මාධ්‍ය මගිනි. ජන මාධ්‍ය ලෙස දැක්වෙන්නේ, 17 වන ගත වර්ෂයෙන් පසු කුමයෙන් තාක්ෂණික ව සිදු වූ සංවර්ධනය නිසා ලොවට බෙහි වූ පුවත්පත්, ගුවන්විදුලිය හා රුපවාහිනිය යන මාධ්‍යයයි. මෙහි දී පුවත්පත මූලික මාධ්‍යයක් වන අතර, ගුවන්විදුලිය හා රුපවාහිනිය විද්‍යුත් මාධ්‍ය වේ.



1.7 රුපය - ජන සන්නිවේදනය

1). ජන සන්නිවේදනයේ ස්වභාව

ආයතනීක ව, සංචාරකාරීකරණ ව හා තාක්ෂණික කර්මාන්තයක් වශයෙන් අති විශාල ජනතාවක් ඉලක්ක කර ගෙන සන්දේශ නිර්මාණය කර බෙදා හැරීම ජන සන්නිවේදනයේ දී සිදු වේ. එසේ ම තම තමන්ට හැකි හා තම තමන් කැමති ආකාරයෙන් ග්‍රාහකයන් විසින් එම සන්දේශ ග්‍රහණය කර ගැනීම ද සිදු වේ. මේ අනුව ජන සන්නිවේදනයේ මූලික ස්වභාවයන් පහත සඳහන් ආකාරයෙන් සංක්ෂීපීත ව දැක්විය හැකි ය.

1. සන්දේශය පොදු වූවකි.
2. සන්නිවේදකයා හා ග්‍රාහකයා අහිමුබ තොවේ.
3. සංචාරකාරීකරණ ආයතනයක් මගින් ක්‍රියාත්මක වේ.
4. ග්‍රාහක පද්ධතිය ඉතා විශාල හා පැතිරුණු ස්වභාවයක් ගනියි.
5. වෘත්තීය සන්නිවේදක කටයුතු කරති.
6. මූලික වශයෙන් ඒකමාර්ගික ව සිදු වේ.
7. තාක්ෂණික උපකරණ හාවිතයට ගැනේ.
8. සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර ඇත්තේ දුරස්ථ සම්බන්ධයකි.
9. සාපේක්ෂ ව ග්‍රාහක ප්‍රතිචාර ප්‍රමාද වේ.
10. ජන මාධ්‍ය සන්නිවේදනය සාමූහික කාර්ය පද්ධතියකි.

2). ජන සන්නිවේදනය හා ජන මාධ්‍ය අතර සම්බන්ධය

ජන මාධ්‍ය ඔස්සේ කෙරෙනුයේ ජන සන්නිවේදනය යි. එසේත් නැතිනම් ජන සන්නිවේදනය සඳහා ජන මාධ්‍ය වන ප්‍රවත්පත, ගුවන්විදුලිය හා රුපවාහිනිය යොදා ගනියි. සිනමාව ද ජන සන්නිවේදන කාර්යක් ඉටු කරන නමුත්, අනෙක් ජන මාධ්‍ය සමග සැසැදීමේ දී සිනමාව ජන මාධ්‍යයක් ලෙස නො සැලකේ.

ජන සන්නිවේදනය හා ජන මාධ්‍ය අතර ඇත්තේ එකිනෙකට බැඳුණු සම්බන්ධතාවකි. ජන සන්නිවේදනයේ ප්‍රධාන ම කාර්යයන් වන්නේ ප්‍රවත්ති සම්පාදනය හා විනෝදාස්වාදයයි. ඔබ ප්‍රවත්පතක් බලන්නේ කුමකට ද? ඔබ රුපවාහිනිය තරඹන්නේ කුමකට ද? ඔබ ගුවන්විදුලියට සවන් දෙන්නේ කුමකට ද? ඔබට පැවසිය හැකි ප්‍රධාන ම පිළිතුරු දෙක ප්‍රවත්ති දැන ගැනීම හා විනෝදාස්වාදයයි.

සාපේක්ෂ ව ගත් විට ප්‍රවත්පත ප්‍රවත්ති සම්පාදනයේ දී ගුවන්විදුලියට හා රුපවාහිනියට වඩා ප්‍රමාද වේ. වඩාත් ඉක්මණීන් ප්‍රවත්ති සම්පාදනය කරන්නේ ගුවන්විදුලිය යි. එහෙත් වඩාත් සංඛ්‍යා ව ප්‍රවත්ති සම්පාදනය ගුවන්විදුලියට දෙවැනි ව කළ හැකිකේ රුපවාහිනියයි. මේ නිසා ප්‍රවත්පතට සිදු වී ඇත්තේ ගුවන්විදුලිය හා රුපවාහිනිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවත්ති ම වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමටයි. එහෙත් වර්තමානයේ අන්තර්ජාලය සහ නව මාධ්‍ය මගින් වේගයෙන් තොරතුරු ගළායාම සිදුවේ.

තොරතුරු තාක්ෂණයේ දියුණුව නිසා ලෝකය පුරා තොරතුරු ප්‍රවාහනය ක්ෂණික වී ඇත. මේ නිසා ලෝකයේ ඕනෑම ම තැනක සිදු වන දෙයක් ප්‍රවත්තියක් ලෙස සම්පාදනය කර දායා රුප සහිත ව හෝ රහිත ව ලෝකය පුරා බෙදා හරින්නට ජන මාධ්‍යයට හැකි වී තිබේ.

3). ජන සන්නිවේදනයේ සමාජ අවශ්‍යතාව හා බලපෑම

'ප්‍රවාහන සේවා බිඳු වැටීම නිසා ප්‍රවත්පත් ලැබේ නැත. විදුලි බලය ඇණ හිටීම නිසා ගුවන්විදුලිය හා රුපවාහිනිය ක්‍රියාත්මක කළ නොහැකි ය. එවැනි විටක සමාජයට පැවතිය හැකි ද'

මෙවැනි තත්ත්වයක් සමහර විට තුනත සමාජය තැති ගන්වන සූළු විය හැකි ය. ඒ ජන මාධ්‍ය භාවිතය තුනත සමාජයට ඒ තරම් ම අත්‍යවශ්‍ය වී ඇති නිසා ය. එයින් වැටහෙන්නේ ජන මාධ්‍ය යනු තුනත සමාජ අවශ්‍යතාවක් වන බවයි.

තුනත සමාජයෙහි පවත්නා සූළුයේ ලක්ෂණයක් තම් මූලික සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතීම ය. එනම් කියවීමට හා ලිවීමට හැකියාව තිබීමයි. ලියන්නට හෝ කියවන්නට හෝ නොහැකි වුවත් අසා තේරුම් ගැනීමේ හැකියාව පවතී. සමාජ සංවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් විවිධ ආර්ථි දැන ගැනීමේ නිරන්තර කැමැත්තක් පුද්ගලයා තුළ පවතී. එම කැමැත්ත සන්සිද්ධුන්නේ ජන මාධ්‍යයයි. මෙය එක්තරා ආකාරයකට අපුරු මානව වර්යාවක් බවට පත් වී ඇත.

කිසියම් සිදුවීමක් වූ මොහොතකින් එහි තොරතුරු ගුවන්විදුලියෙන් දැනගත හැකි ය. තවත් වික වේලාවකින් එය දරුණන සහිත ව රුපවාහිනියෙන් දැක ගන්නට ද, අසන්නට ද, කියවන්නට ද හැකියාව ලැබේ. එසේ ලැබුණු තොරතුරු ම නැවත වෙනත් ආකාරයකින් කියවන්නට පසු දින ප්‍රවත්පත මිල දී ගන්නේ ද එම ජනයා ම ය. මෙයට හේතුව මිනිසා තුළ පවත්නා තොරතුරු පිපාසයයි.

ඒ හැර විවාරිති බව වැඩි දියුණු කිරීමටද, විවිධ දේ ගැන ගැනීමේ අවකාශය පූජල් කිරීමටද, විවිධ ආකාරයෙන් ජනයාගේ සිත් සතන් සහසා ලීමටද ජන මාධ්‍යයට ඇති හැකියාව අද වන විට බලවත් සමාජ අවශ්‍යතාවක් වේ ඇති.

ජන මාධ්‍ය හා සමාජය අතර ඇත්තේ සම්පූර්ණ සම්බන්ධතාවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජන සන්නිවේදනය තුනන සමාජයේ පැවැත්ම කෙරෙහි දැඩි ලෙස බලපැමි ඇති කරන බව පෙනේ. මේ බලපැමි දහාත්මක හෝ සාමාන්‍යමක හෝ විය හැකි ය. මෙම බලපැමි මූලික වශයෙන් පහත සඳහන් ආකාර වේ.

1. දෙදේතික ජ්විතය වෙනස් කිරීම
2. පරිහෝජන රටාව වෙනස් කිරීම
3. රස වින්දනය වෙනස් කිරීම
4. විවිධ විත්තාවේග ඇති කිරීම හා වැඩි දියුණු කිරීම
5. විවිධ වර්යා ඇති කිරීමට පෙළඳවීම
6. විවිධ යෝගා මෙන්ම අයෝගා පුරුදු ඇති කිරීම
7. සාමාජිය ගැටුපු වැරදි ආකාරයට තේරුම් ගැනීමට පුරුදු කිරීම
8. ජ්වන ගැටුපුවලට යෝගා මෙන්ම අයෝගා තීරණ ගැනීමට ඉගැන්වීම
9. අනෙක්නා සම්බන්ධතා ගොඩනැගීම හා පළදු කිරීම
10. විවිධ සමාජාර්ථ පුද්ගලයන් තුළ ගොඩ නැංවීම

මෙසේ පුද්ගලයාගේ යහපතට හේතු වන බලපැමි අයය කළ යුතු අතර අයහපත් ජන මාධ්‍ය බලපැමි පාලනය කිරීම හෝ අවම කිරීම කළ හැක්කේ, පුද්ගලයා විවාරිති වීමෙනි.

1.16 අනිසාරී මාධ්‍ය

සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයට අවශ්‍ය එක් වන සංකල්පයක් ලෙස ‘අනිසාරීතාව’ (Convergence) යන්න දැක්වීය හැකි ය. මෙයින් අඛනස් වන්නේ ‘එකට හමුවීම’ යන්නයි. කුමක්ද එකට හමු වන්නේ? විවිධ මාධ්‍යයයි. මෙය ඉතා සරල ව තේරුම් ගනීමු.

තුනන මානව සමාජය විසින් පියවරෙන් පියවර විවිධ මාධ්‍ය තීර්මාණය කර ගනු ලැබේ බවත්, අද වන විට ඒවා විවිධ ස්වරුපයෙන් හාවිත කරනු ලබන බවත් ඔබ දැනටමත් දන්නා කරුණකි. මෙම විවිධතා එනම් සගරා, පුවත්පත්, පොත්, ගුවන්විදුලිය, රුපවාහිනිය, සිනමාව, ජ්‍යෙෂ්ඨ දුරකථනය, අන්තර්ජාලය ආදි වූ මාධ්‍ය බිජි වූයේ වෙන් වෙන් වශයෙනි. ඒ එක් එක් මාධ්‍යයට ස්වකිය අනන්‍යතාවක්ද තිබේ.

එහෙත් ටික කාලයක දී සියලු මාධ්‍යයන්ට තේරුම් ගියේ තනි ව ක්‍රියා කරන්නට නොහැකි බවයි. එනම් ජනයා විසින් සියලු මාධ්‍ය පරිහරණය කරනු ලබන නිසා, මාධ්‍ය එකට්වීමක අවශ්‍යතාව පැන නැගුණි. මෙහි දී පුමුබ වන්නේ අන්තර්ජාලය හාවිතයට පැමිණීමයි. අන්තර්ජාලය නිසා සියලු මාධ්‍ය එක්සේ වීමක් සිදු විය. අන්තර්ජාලය මගින් පුවත්පත් කියවන්නට, ගුවන්විදුලියට සවන් දෙන්නට, රුපවාහිනිය නරඹන්නට, සිනමා පට තරඹන්නට හැකි ය. පොත් කියවන්නට හා දුරකථනයෙන් කඩා කරන්නට හැකි ය. මෙහි දී සිදු වී ඇත්තේ සියලු මාධ්‍ය එකට්වීමකි.

මෙම විපර්යාසය සිදු වූයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයේ වර්ධනය නිසා ය. ඒ අනුව විවිධ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණීක ව්‍යුහය අතර එක්වීමක් සිදු විය. මාධ්‍ය සම්බන්ධතා, තොරතුරු රස් කිරීම - සංස්කරණය කිරීම - ඉදිරිපත් කිරීම සඳහා වූ විවිධ තාක්ෂණීක උපකරණ මේ අනුව එක්විය.

මේ නිසා මාධ්‍ය වෘත්තීය වශයෙන් ද එක්වීමක් සිදු විය. ප්‍රවත්පත් වාර්තාකරුට තම ප්‍රවත්තිය ගුවන්විදුලියට ද, රැපවාහිනියට ද වාර්තා කරන්නට හැකි වී තිබේ. ගුවන්විදුලි වාර්තාකරුට ද රැපවාහිනි වාර්තාකරුට ද එසේ ම ය. මෙය අද වන විට ජන සන්නිවේදන ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වී ඇත. යම් ප්‍රවත්තීයක් කොපමණ වේගයකින් හා කොපමණ තිරවදා ලෙස වාර්තා කරන්නට හැකි වන්නේ ද යන්න මත ජන මාධ්‍ය ආයතනවල පැවැත්ම රදා පවතී.

එසේ ම මෙම මාධ්‍ය අතර එක්වීම නොහොත් අහිසාරිතාව නිසා ග්‍රාහකයාට ද විශාල බලපැමක් ඇති වී තිබේ. අද වන විට ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යයක් මගින් ප්‍රවත්ති ලැබෙනවාට වඩා වේගයෙන් ජ්‍යාම දුරකථනයට ප්‍රවත්ති ලැබේ. එය ලබන තැනැත්තා වහා ම ගුවන්විදුලියට හා රැපවාහිනියට යොමු කරයි. තමන්ගේ රට්ටේ ජන මාධ්‍යයට එතරම් ඉක්මනින් ප්‍රවත්ති ලබා දිය නොහැකියැයි සලකන ග්‍රාහකයා වහා ම අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාතික මාධ්‍ය නාලිකාවකට සම්බන්ධ වේයි. ඒ මගින් විවිධ ජායාරුප, දරුණ, වාර්තා ලබා ගනී. මෙසේ දේශීය ප්‍රවත්ති වාර්තා වන විට ග්‍රාහකයා ඒ පිළිබඳ බොහෝ දේ දැන ගෙන අවසාන ය. පසු දින උදය දේශීය ප්‍රවත්ති පත්‍රය බලන්නට පෙර ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ ඉන්දියාවේ හෝ වෙනත් කවර රටක හෝ පළ කරන ප්‍රවත්පතක් අන්තර්ජාලය ඔස්සේ කියවන්නට අවස්ථාව ලැබේ.

තුතන ජන මාධ්‍යකරුවේ නව අහිසාරිතාව මූහුණ දී සිටිති. එක් මාධ්‍යයකට පමණක් තුරු වූ සාම්ප්‍රදායික මාධ්‍යකරුවාට මේ අහිසාරිතා මාධ්‍ය ව්‍යුහය තුළ පැවැත්මක් තැනී වන ලකුණු පහළ වෙමින් තිබේ. ඒ අනුව ජන මාධ්‍යකරුවන්ට තමන්ගේ සේවාව එක් අවස්ථාවක දී ම විවිධ මාධ්‍යයන්ට සැපයීමට අවශ්‍ය නිපුණතාව අත්‍යත් කර ගැනීමට සිදු වේ. ජන මාධ්‍ය ආයතනවල ද මේ සම්බන්ධයෙන් වෙනස්වීමක් ඇති වෙමින් පවතී. ප්‍රවත්පත් ආයතනයක් උදාහරණයකට ගත හොත් එය පුදෙක් ප්‍රවත්පතක් සඳහා පමණක් ප්‍රවත්ති සම්පාදනය කරන්නන්ගේන් ඔබිට ගොස් ඇතු. ප්‍රවත්පත ප්‍රකාශයට පත් කරන අතර ම එහි පිටපතක් අන්තර්ජාලයට මුදා හරිනු ලබයි. එසේත් තැනී නම් ඒ නමින් ම අන්තර්ජාල ප්‍රවත්පතක් සංස්කරණය කරනු ලබයි. එම තොරතුරු ම තම ප්‍රවත්පතේ නාමය සඳහන් කරමින් ජ්‍යාම දුරකථන මූදා හරිනු ලබයි. තම ප්‍රවත්පතේ තෝරාගත් යම් යම් විශේෂ ප්‍රවත්තිවලට අදාළ ව සහේ දරුණ තැරුණීමට හා තවදුරටත් ප්‍රවත්ති දැන ගැනීමට අන්තර්ජාලය සම්බන්ධතා පවත්වා ගන්නට අවශ්‍ය පහසුකම් ග්‍රාහකයන්ට සලසා දෙනු ලබයි. රැපවාහිනී නාලිකාවක් වෙන ම අධ්‍යාපනය කළත් අද එය ඇසීමට, දැකීමට හා කියවීමට අවශ්‍ය පහසුකම් එක්වීම ම ග්‍රාහකයාට සලසා දෙයි.

අහිසාරී මාධ්‍ය විසින් ඇති කරනු ලබන වෙනස්කම් මාධ්‍ය අධ්‍යාපනයට ද, මාධ්‍ය කරමාන්තයට ද, මාධ්‍ය භාවිතයට ද දැකී බලපැමක් ඇති කරනු ලබයි. අවසානයේ ද එය සමස්ත සමාජය කෙරෙහි ම දැකී බලපැමක් ඇති කරමින් පවතින බව පෙනේ.

අභ්‍යාස

ඒකල

1. ඔබ පන්තියේ පාඨමකට සහභාගි වන අතර හෝ බස් රියේ යන අතර හෝ ආකාර ගන්නා අතර හෝ හඳුසියේ හිතට නැගුණු විවිධ අදහස්, මතක, සිතිවිලි හෝ හැඟීම් දහයක් ලැයිස්තු ගත කරන්න. ඒවා අධ්‍යයනය කරන්න. ඒවා අතර අනෙක්කා සම්බන්ධයක් ඇත්දැයි විමර්ශනය කරන්න.
2. ඔබේ අත්දැකීමක් මිතුරෙකුට පවසන්න. ඔබ කිසු දේ මිතුරා තේරුම් ගත් ආකාරය පසුව කළේපනා කරන්න.
3. සමූහයක් රස් ව සිටින තැනක එකිනෙකා අතර සන්නිවේදනය සිදු වන ආකාරය නිරික්ෂණය කරන්න. ඒ පිළිබඳ ව ඔබේ අදහස් ඇතුළත් වගන්ති දහයක් ලියන්න.
4. පුවත්පත, ගුවන්විදුලිය හා රුපවාහිනිය යන ජන මාධ්‍ය අද සමාජයට වැදගත් වන්නේ කෙසේදැයි වචන 500 - 750 ක වාක්‍ය රචනයක් ලියන්න.
5. සන්නිවේදන කාර්යයන්හි දී සන්නිවේදකයකු වශයෙන් හෝ ග්‍රාහකයකු වශයෙන් ඔබට අත් විදින්නට සිදු වූ බාධක දහයක් ලියන්න.


සමුහ

1. අන්තරවර්ති පුද්ගල සන්නිවේදනය, අන්තරපුද්ගල සන්නිවේදනය, සමූහ සන්නිවේදනය හා ජන සන්නිවේදනය දැක්වෙන රුප සටහන් ඇතුළත් පෝස්ටරයක් නිර්මාණය කරන්න.
2. පාසලේ පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයක දී සන්නිවේදනය හාවිතයේ එලදායිතාව පිළිබඳ නිරික්ෂණ වාර්තාවක් සකස් කරන්න. සම්මන්ත්‍රණය පැවැත් වූ පාර්ශ්වයට එම වාර්තාවේ පිටපතක් භාර දෙන්න.
3. කුඩා දැරුවන් සමග සන්නිවේදනයේ දී වැඩිහිටියන් මූහුණ දෙන ගැටුපු වෙන් වෙන් ව අධ්‍යයනය කරන්න. එම අධ්‍යයනයන් කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කර එහි දී අනාවරණය වන පොදු ගැටුපු ලැයිස්තුවක් සකස් කරන්න. එය පන්තියේ දී ඉදිරිපත් කරන්න.
4. කුඩා කණ්ඩායම වශයෙන් ගොස් පාසලේ ගුරු හවතුන් මූණ ගැසෙන්න. රුපවාහිනිය, ගුවන්විදුලිය හා පුවත්පත යන ජන මාධ්‍යයන්ගේ අවශ්‍යතාව පිළිබඳ ව ඔවුන් සමග සාකච්ඡා කරන්න. ඔවුන් දක්වෙන අදහස් ඇතුළත් කුඩා වාර්තාවක් සකස් කරන්න. ඒ වාර්තාව පන්තිය ඉදිරියේ කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් කරන්න.
5. පාසල තුළ සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අධ්‍යයන වාර්තාවක් සකස් කරන්න. එහි පවත්නා තත්ත්වය හා වැඩි දියුණු කිරීමට ඔබ කණ්ඩායම කරන යෝජනා ඇතුළත් කරන්න. එම වාර්තාව පන්තියට ඉදිරිපත් කරන්න. එහි පිටපතක් ගුරුතුමා/ගුරුතුමිය මගින් විදුහල්පතිතුමා/තුමිය වෙත භාර දෙන්න.



02

සන්නිවේදන ස්වරුප



අභිමතකාරුව

මානවයා වින්තන ගක්තියෙන් යුතුක්ත වූ සාධකයක් ය. තනි ව කළේපනා කරමින් සිටි මානවයාට අන්තර් සමග අදහස් පුවමාරු කර ගැනීමට අවශ්‍ය විය. ඒ නිසා සන්නිවේදන ස්වරුප උපන්නේ ය. ඉති, ඉරියට මෙන් ම හඩ ද මූල් කාලීන ව සන්නිවේදනය සඳහා යොදා ගනු ලැබේණි. පසු ව කටහඩ පාදක කර ගෙන හාජාව බිජි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලේඛනය බිජි විය. විතු සටහන් ද සන්නිවේදනය සඳහා යොදා ගැනීණි.

තාක්ෂණයේ දියුණුව නිසා විවිධ සන්නිවේදන උපකරණ බිජි විමෙන් සන්නිවේදන ස්වරුප වැඩි දියුණු විය. කථනය හා ලේඛනය මෙයින් ප්‍රමුඛස්ථානය ගනී. ඒ හැර විවිධ ග්‍රුවදායා ස්වරුප ද සන්නිවේදනය සඳහා යොදා ගැනීණි. පසු කාලයේදී මානව සමාජය විසින් විවිධ සංවිධාන පිහිටුවා ගන්නා ලදී. ඒ නිසා සංවිධාන තුළ සන්නිවේදනය හාවිත කිරීමේ ස්වරුප වඩාත් දියුණු විය. විධිමත් ලෙසන් අවිධිමත් ලෙසන් සන්නිවේදනය හාවිත වන ආකාරය හඳුනා ගන්නට පර්යේෂකයේ සමත් විහ.

මේ ආකාරයෙන් විවිධ සන්නිවේදන ස්වරුපවල මූලික ස්වභාව අධ්‍යයනය කරන්නට ඔබ යොමු කිරීම මේ පරිවිෂේෂයේ අභිමතකාරුවයයි.

2. සන්නිවේදන ස්වරුප

2.1 වාචික හා අවාචික සන්නිවේදනය

මානව ඉතිහාසය තුළ පළමුවෙන් ම බිජ වූ සන්නිවේදන ස්වරුපය නම් අවාචික සන්නිවේදනයයි. මෙහි අවාචික යන්නෙන් අදහස් වන්නේ වෙන කතා නො කරන යන්න ය. කතා කරන්නට නොදත් මානවයා අත්, ඇගිලි, මුහුණ, මුව ආදි ගේරාංග මූලික කර ගනීමෙන් සංයුතා හා සංකේත ගොඩ නගා ගත්හ. යම් අදහසක් ප්‍රකාශ කරන්නට ඔවුන්ට තමන්ගේ හඩ ද යොදා ගත හැකි විය. එය හඩ මිස හාජාවක් නො වී ය. එපමණක් නොව වනයේ විවිධ දැ එනම් ගස්, ගල්, ඇට කැබලි, කොළ අතු ආදිය අවාචික සංයුතා හෝ සලකුණු ලෙස යොදා ගත්නට ඇතු.

කට හඩ හාජාවක් වශයෙන් සංවර්ධනය වීම නිසා වාචික සන්නිවේදනය බිජ විය. කථනයේ හඩ රටාව එකිනෙකා අතර වෙනස් වීම නිසා වාචික සන්නිවේදනය සමග අවාචික සන්නිවේදනය ද සංයෝග විය. මේ නිසා මානවයාට තමන්ගේ වාචික ප්‍රකාශය වඩාත් එලදායි කර ගත්නට හැකි විය. පසු කාලයේදී අවාචික සන්නිවේදනය ද වාචික සන්නිවේදනය මෙන් අඛණ්ඩ ව දියුණු විය. ගැඹු විකාශන යන්තු, ගුවන්විදුලිය, දුරකථනය, රුපවාහිනිය හා සිනමාව වැනි විවිධ සන්නිවේදන මාධ්‍ය බිජ වීම නිසා වාචික සන්නිවේදනය විවිධ ආකාරයෙන් සංවර්ධනය විය. ඒ සමග ම අවාචික සන්නිවේදනය ද ලේකයේ හාජා ඉක්මවා යමින් අත්තර්ජාතික මට්ටමින් සංවර්ධනය වූ බව පෙනේ.

අප විසින් එදිනෙදා ජීවිතයේදී බහුල ව හාචිත කරනුයේ අවාචික සන්නිවේදනයයි. දෙවනු ව වාචික සන්නිවේදනයයි. ඒ නිසා වාචික හා අවාචික සන්නිවේදනය පිළිබඳ හැඳුරීම එදිනෙද ජීවිතයට වැදගත් වේ.

එක් පාසලක මාධ්‍ය සමාජයක් විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනකින් කොටසක් ඉදිරියේදැක් වේ. වාචික හා අවාචික සන්නිවේදන ස්වරුප හා ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව මෙහි සාකච්ඡා කෙරේ.

නිවේදක අසංක:

ආයුබෝධන්.... විද්‍යාලයිය මාධ්‍ය සමාජය විසින් සිවුවෙනි වරටත් පවත්වනු ලබන මාධ්‍ය හරසරණී වැඩ සටහනේ සමාරම්භක මොජොතයි අපි දැන් සූදානම් ව සිටින්නේ.... අද වැඩසටහන සඳහා අප ආරාධනය පිළිගෙන මෙහි පැමිණී ආචාර්ය නිහාල් ජයරත්න හා ආචාර්ය නිඟානි සමර්වීර මහත්ම මහත්මාවන්, පාසල වෙනුවෙන් ආයුබෝධන් කියා පිළිගන්නවා.

දේශකවරුන්:

ආයුබෝධන්,

නිවේදක අසංක:

සන්නිවේදනය කියන්නේ ලෝකයේ පැවැත්මට ඉවහල් වන ප්‍රබලතම සාධකයක්. එය සමාජ සම්බන්ධතා ගොඩ නගා ගැනීමේ දී එකිනෙකා අතර අදහස්, හැඟීම්, රුචි අරුවීකම් අවබෝධ කර ගැනීමට හාඡාව ඉවහල් වෙනවා. මිනිසා හාඡාව හාවිත කරමින් සන්නිවේදනයේ යෙදෙන අතර, අදහස් භුවමාරු කර ගැනීම සඳහා විවිධාකාර සන්නිවේදන ස්වරුප හාවිත කරනවා. ආවාර්ය ජයරත්න මහත්මාණන් අද කතා කරන්න යන්නේ මෙම සන්නිවේදනයේ ස්වරුප හා ඒවායේ කාර්යයන් මොනවා ද කියලා.

ଆවාර්ය ජයරත්න:

හොඳයි අසංක.... මං මුලින් ම මතක් කරන්න ඕනෑ මෙම වැඩසටහනට සහභාගි වන අඟේ දුවලා පුතාලා මේ සාකච්ඡාවේ වැදගත් කරුණු සටහන් කර ගන්න උත්සාහ කරන නිසා, වෙනදාට වඩා වැදගත් කරුණු තිරය මත දැක්වීමටත්, පින්තුර මගින් කරුණු තහවුරු කර ගැනීමටත් අවශ්‍ය මාධ්‍ය පහසුකම් අද සපයලා තිබෙන බව. සරල ව කියනවා නම් අප, ඒ කියන්නේ ග්‍රාහකයා තොරතුරු ලබා ගන්නා ආකාර තමයි සන්නිවේදන ස්වරුප කියලා කියන්නේ. ග්‍රාහකයා වෙත දැනුම්, අදහස්, තොරතුරු ආදිය ගෙන ඒම සඳහා සන්නිවේදන ස්වරුප ගණනාවක් හාවිත කරනවා. ඒ තමයි....

සන්නිවේදන ස්වරුප

- වාචික සන්නිවේදනය
- අවාචික සන්නිවේදනය
- දෘශ්‍ය සන්නිවේදනය
- ග්‍රුව්‍ය සන්නිවේදනය
- ලිඛිත සන්නිවේදනය

ලෙස වර්ග කළ හැකි ය.

මේ සන්නිවේදන ස්වරුප විධිමත් හෝ අවිධිමත් සන්නිවේදන ක්ෂේත්‍ර ලෙස ක්‍රියාත්මක වේ.

නිවේදක අසංක:

ଆවාර්ය ජයරත්න මහත්මාණනී, අපි මේ සන්නිවේදන ස්වරුපයන්ගෙන් වාචික සන්නිවේදනය කියන්නේ කුමක් ද? එයට පැවරෙන කාර්යයන් මොනවා ද කියලා කතා කරමු.

ආචාරය ජයරත්න:

හොඳයි... ඔහු ම රටක සන්නිවේදනය සඳහා පදනම වෙන්නේ භාඡාව.... ඉතින් මිනිසාගේ වින්තනය, තාර්කික ඇඟානය, පරිකල්පනය සහ නිරමාණයිලිත්වය වැනි මානව ගුණාංග වාචික සන්නිවේදන ස්වරුප සමග බැඳී පවතිනවා. භාඡාව පදනම් කර ගෙන ක්‍රියාත්මක මගින් සිදු වන සන්නිවේදනය කමයි වාචික සන්නිවේදනය කියලා කියන්නේ..

නිවේදක අසංක:

ආචාරය ජයරත්න මහත්මාණෙනි, වාචික සන්නිවේදනය සඳහා යොදා ගන්නා භාඡාව පිළිබඳ ව ටිකක් පැහැදිලි කළාත්....

ආචාරය ජයරත්න:

අසංක, මානව භාඡාව කව දා කොහොම ඇති වූණා ද කියලා ස්ථීර ව කියන්න බැහැ. නමුත් එය මිනිසා විසින් ම ඔහුගේ අවශ්‍යතාව මත නිරමාණය කර ගත් බව නම් පිළිගන්න පුළුවන්. පුද්ගලයකට දෙනික ජීවිතයේ ද තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට වාචික සන්නිවේදනය අත්‍යවශ්‍ය වෙනවා. අපි බලමු භාඡාවේ මූලික කාර්යයන් මොනවා ද කියලා.

භාඡාවේ මූලික කාර්යයන්

- සිතිම විධිමත් කිරීම
- සැබැඳු ව හඳුනා ගැනීම
- දැනුම සංරක්ෂණය
- පැවැත්ම පිළිබඳ සාධක ඉදිරියට ගෙන යාම
- වාචික ප්‍රකාශනය
- කාලය සන්නිවේදනය

නිවේදක අසංක:

හොඳයි ආචාරය ජයරත්න මහත්මාණෙනි, ඔබ කියන විදිහට භාඡාවට විවිධ කාර්යයන් පැවරෙනවා. ඒ වගේ ම වාචික සන්නිවේදනය සඳහාත් කාර්යයන් තියෙනවා ද ඒ මොනවා ද කියලා සඳහන් කළාත්....

ආචාරය ජයරත්න:

ඔව් අසංක.... අපි අනෙක් අය සමග සම්බන්ධතා පවත්වාගෙන යාමේදීත් එදිනේදා වැඩ කටයුතුවල දින් අපට අවශ්‍ය දේ නිසි පරිදි ඉටු කර ගැනීමට අප යොදා ගන්නේ වාචික සන්නිවේදනය. ඉතින් මෙයටත් කාර්යයන් කීපයක් පැවරෙනවා. වාචික සන්නිවේදනයේ කාර්යයන්, ලෙස අන්තර් සම්බන්ධතා පවත්වා

ගෙන යාම අන් අය සමග අදහස්, තොරතුරු පුවමාරු කර ගැනීම මානව හැඟීම්, ආදරය, කරුණාව, දායාව ප්‍රකාශ කිරීම සාමාජික වශයෙන් පැවැත්ම, ඉගෙනීම, ඉගැන්වීම, මග පෙන්වීම හා පෙලඹීම, ගැටුම් තිරිකරණය, සාමය ගොඩ නැංවීම, ආවේග පිට කිරීම ආදිය දැක්වීය හැකියි.

නිවේදක අසංක:

හොඳයි.... කෙනෙක් වාචික සන්නිවේදනය ප්‍රශනස්ථ ලෙස යොදා ගන්නවා නම් ඔහුට සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා.... ආචාර්යතුමති, අපේ දරුවන්ට, තමන්ගේ වාචික සන්නිවේදන නිපුණතාව අත්පත් කර ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කළාත්....

ආචාර්ය ජයරත්න:

අසංක.. ඇත්තට ම අද සමාජය දිහා බැලුවම ඇසු දේවල් - දුටු දේවල් සියල්ල අනුකරණය කරමින් අවශ්‍ය - අනවශ්‍ය සියල්ල පටලවා ගෙන කරන වාචික සන්නිවේදන ස්වරූප තමයි අහන්න - දකින්න ලැබෙන්නේ. අපේ දරුවෝ සමාජගත වෙන්නේ පාසල හරහා. ඉතින් පාසලන් දෙන පන්තරය නිසා ඔවුන්ගේත්, මුළු මහන් සමාජයේත් පැවැත්ම තිරණය වෙනවා. ඒ නිසා භාජා භාවිතය පිළිබඳ ව පවතින නීති - රීති සහ ඒවා සමාජයේ පැවැත්මට බලපාන ආකාරය අපි ඔහු සිනැම විෂයයක් යටතේ දරුවන්ට පුහුණු කරන්න ඔහු.... ඉතින් මේ දුවලා - ප්‍රතාලට වාචික සන්නිවේදන නිපුණතාව වර්ධනය කර ගැනීමට පුළුවන් කුම බොහෝමයක් තියෙනවා. ඒ තමයි....

වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනයට ගත යුතු ක්‍රියාමාරුග

- තමා සතු තොරතුරු - අදහස් ප්‍රමාණය පුළුල් කර ගැනීම
- කථන රටා පුහුණු වීම
- කථනය සඳහා පෙර සූදානම
- අන්තර්ගත කථා හා අංග වලනය හා ඉරියව් අධ්‍යයනය
- සවන් දීමට පුහුණු වීම
- කථනය සමග අංග වලනය හා ඉරියව් භාවිතය පුහුණුව

2.2 වාචික සන්නිවේදනයේ සාර්ථකත්වය සඳහා භාෂා කුසලතා

වාචික සන්නිවේදනයේ දී භාෂාව සම්බන්ධ අංග තුනක් කෙරෙහි කළේකයාගේ අවධානය යොමු කළ යුතු වේ.

1). උච්ච්චාරණය

කුමන භාෂාවකට වුව ද උච්ච්චාරණ විලාසයක් තිබේ. සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව හෝ කතා කිරීමේ දී ඉංග්‍රීසි උච්ච්චාරණ විලාසය අනුගමනය කිරීම අනුවත් ය. තමා භාචික කරන භාෂාව නිවැරදි ව උච්ච්චාරණය කිරීමේ නිපුණතාවක් කළේකයාට තිබිය යුතු ය. උච්ච්චාරණ දේශ ඇති විට, කළේකයා අදහස් කරන දේ ඉදිරිපත් නොවන්නට වුව ද ප්‍රාථමික. එවිට සන්නිවේදනය අසාර්ථක වේ. එදිනෙදා කතා බහෝ දී නිවැරදි උච්ච්චාරණය කෙරෙහි අවධානය යොමු නොකළ ද, ප්‍රසිද්ධ කථාවක් පැවැත්වීමේ දී එම නොසැලැකිල්ල නිසා කළේකයා අවමානයට වුව ද ලක් විය හැකි ය.

2). අර්ථ ගැන්වීම

වාචික සන්නිවේදනයේ දී භාෂාව යොදා ගන්නේ යම් අර්ථයක් දැක්වීම සඳහා ය. කළේකයු විසින් යොදා ගනු බෙන යෙදුම්, භාෂා ප්‍රයෝග, වචන, පර්යාය වචන, අලංකාර ආදිය මගින් අර්ථ ගැන්වීම වඩාත් සරල ප්‍රිය ජනක වන්නට ප්‍රාථමික. තමා පවසන දේ නිරවුල් ව තෝරා බෙරා ගනිමින් අදහස් මනාව පෙළ ගස්වා කථනයේ යෙදීම මගින් පවසන දේ වඩා අර්ථවත්ව ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන් වැඩි පිරිසක් ඉදිරියේ කථාවක් පවත්වන විට හෝ ගුවන් විදුලිය හෝ රුපවාහිනිය හෝ වැනි ජන මාධ්‍යකින් යමක් කියන විට, එය විශාල ජනගහනයකට තෝරුම් යන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු ය.

3). යෝග්‍යතාව

අවස්ථාවට, අසන්නන්ට භා කථනයේ අරමුණට යෝග්‍ය ලෙස භාෂාව හැසිරවීම කළේකයුගේ වගකීමකි. උදාහරණයක් වශයෙන් පෙර පාසල් වියේ දරුවන් පිරිසකට තමන්ගේ පිරිසිදුකම ගැන උපදෙස් දීමේ අවස්ථාවක් ගැන සිතන්න. මේ ග්‍රාහක පිරිස සතු භාෂා නිපුණතාව ඉතා ම අවම මට්ටමක පවතී. ඔවුන්ගේ ගුවන් අවබෝධය ද අඩු ය. ඒ නිසා සවත් දෙන යමක් තෝරුම් ගත හැක්කේ සෙමිනි. එසේ ම ඉදිරිපත් කරන කරුණු ද ඔවුන්ට ආගත්තුක ඒවා වන්නට ප්‍රාථමික. ඒ නිසා කියන්නේ කුමක්ද කියා ඔවුන්ට හැගීමක් ඇති නොවන්නට ද ප්‍රාථමික.

තවත් උදාහරණයක් දැක්වුවහොත් යම් පිරිසකට සෞඛ්‍යරක්ෂාව පිළිබඳ උපදෙස් දීමේ වැඩිසහනක් ගැන සිතන්න. එහි දී කළේකයා ඉංග්‍රීසි වචන බහුල ලෙස භාචික කරමින් සෞඛ්‍යරක්ෂාව පිළිබඳ ව උපදෙස් ලබා දෙන්නේ නම්, එහි බොහෝ දෙනකුට එම උපදෙස් තෝරුම් ගන්නට නොහැකි විය හැකි ය. එසේ ම ඔවුන්ට වඩාත් ගැහුණු ලෙස ඉදිරිපත් කරන අදහස ද තෝරුම් ගත නොහැකි වනු ඇත.

මේ අවස්ථා දෙකේ දී ම පෙනී යන්නේ, කළේකයාට හොඳ භාෂා නිපුණතාවක් තිබෙන්නට ප්‍රාථමික බවයි. එහෙත් ග්‍රාහකයාට වඩා එලදාවීට සන්නිවේදනය කරවීමට නම් ග්‍රාහකයාගේ භාෂා හැකියාවට උච්චාරණ පරිදි වාචික සන්නිවේදනයේ යෙදිය යුතුය.

2.3 අවාචක සන්නිවේදනයේ (ගාරීරික, පාරිසරික හා සාමාජික) සාධක

නිවේදක අසංක:

ආවාචකතුමණි, ඔබතුමන්ට බොහෝම ස්තූතියි.... අපි මිළගට නිශානි මහත්මියගෙන් දැන ගන්න කැමතියි.... අවාචක සන්නිවේදන ස්වරුප පිළිබඳව....

ආවාචක නිශානි:


හොඳයි අසංක.... මානව ශිෂ්ටවාරයේ ආරම්භයන් සමග ම සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ වූ බවට විශ්වාසයක් පවතිනවා. ආදි ම මිනිසා මුලින් ම අකුරු හෝ භාජාව හෝ භාවිත කළේ තැහැ. ඔවුන් අතර අදහස් ඩුවමාරු කර ගත්තේ හැඟීම් අනුව විවිධ ක්‍රියාකාරකම් දැක්වීම මගින්. උදාහරණයක් ලෙස පුද්ගලයකුට ඇති වන කුසගින්න. පිහාසය, ආදරය, තරහ ආදිය මුහුණේ ඉරියවි හා අංග වලනය මගින් ප්‍රකාශ කළා. ඒ වගේ ම දඩයම් කිරීමේ දී මුහුණ දුන් බෝකරු අවස්ථා අහිනය මගින් දැක්වීමටත්, රුප මගින් ඇද පෙන්වීමටත් ඔවුන් පුරුෂ වුණා. අල්ටාමේරා, ලැස්කොෂ් ගාහා විතු මගින් මේ බව තහවුරු වෙනවා. ඉතින් වෙන භාවිතයෙන් බැහැර ව සිදු වන සන්නිවේදනය තමයි අවාචක සන්නිවේදනය කියලා කියන්නේ....

නිවේදක අසංක:

වාචක සන්නිවේදනයට මාධ්‍ය වෙන්නේ භාජාව නේ.... එතකොට මේ අවාචක සන්නිවේදනයේ දී භාවිත වන මාධ්‍යයක් තියෙනව ද?

ආවාචක නිශානි:


ඔව්.... අවාචක සන්නිවේදනයේ දී ක්‍රම කිහිපයක් භාවිත කරනවා. ඒ සඳහා සංඛ්‍යා, සංකේත සහ විවිධ හඩු යොදා ගන්නවා. ඒ වගේ ම අත වැනීම, අත්ප්‍රචි ගැසීම, හිස වැනීම, මුහුණේ ඉරියවි වැනි ගාරීරික හැසිරීම් උපයෝග කරගෙන විවිධ අදහස් ප්‍රකාශ කරනවා. මේවා කාය භාජාව කියලත් හදුන්වනවා. මේකට හොඳම උදාහරණයක් තමයි,



2.1 රුපය - බෙර හඩ




2.2 රුපය - ඩු හඩ



2.3 රුපය - බ්‍රූලන් දීමේ වාරිතුය



2.4 රුපය - ගිහි මැල




2.5 රුපය - පූර්ණ කුම



2.6 රුපය - ජන නැවුම්

දැන් බලන්න අපි කතා කරන හාජාව තොදන්නා කෙනෙක් සමග, එහෙමත් නැතිනම් කථන ආබාධ සහිත කෙනෙක් සමග අදහස් පුවමාරු කරන කොට අපට කතා කරන්න වෙන්නේ අංග වලන, මුහුණේ ඉරියව්, අහිනය වගේ කාය හාජාව යොදා ගෙන නේ.... ඒ වගේ ම අපේ දරුවෙක් දැකැල ඇති නේ.... බස් රථවල ගමන් කරන විට රියදුරු මහතා, කොත්දොස්තර මහතා අතේ ඇගිලිවලින් කොයි තරම පණිවුව පුවමාරු කර ගන්නවා ද කියලා.... ඒ වගේම මාර්ග හසුරුවන පොලිස් නිලධාරීන්, ක්‍රිඩා විනිශුරුවන් මේ විදිහට අවාවික සන්නිවේදනය නිතර ම හාවිත කරනවා. අසංක, අපේ සාම්ප්‍රදායික සමාජයේ පුව, බෙර හඩ, සන්ස්කෘත නාදය, කොඩි වර්ග වගේ දේවලුත් ගුහා විතු, ජනරුප, ජන නැවුම්, පූර්ණ කුම වගේ දේවලිනුත් අවාවික ව විවිධ අදහස් සන්නිවේදනය කර ගෙන තියෙනවා.... දැන් බලන්න බ්‍රූලන් ගැන හිතලා. මගුලට, ගොයම් කයියකට ආරාධනාවක් කරන කොට ඒවායේ හාවිතය වෙනස් වන හැරි.... ඉතින් ඒ තුළිනුත් විවිධ අදහස් අවාවික ව සන්නිවේදනය වෙනවා. හාජාවේ සම්මත ව්‍යාකරණය බිඳ දුම්මෙන් නිර්වාවික



2.7 රුපය - ලෙන් විතු-දූමූල්ල රජමහා විහාරය,

සන්නිවේදනය ගොඩනැගෙන අවස්ථා නිර්මාණය කර ගත හැකි ය. අතිශය දැඩි බිජක්, බ.... ය....යි ලෙස ප්‍රකාශ කිරීමට හෝ ලිඛීමට හැකි ය. මෙහි ඇත්තේ නිර්වාචික ස්වරුපයයි. විශේෂයෙන් ගැහුරු හැඳිම් ප්‍රකාශනයේ දී භාෂාවේ වචන භාවිත කරනුයේ නිර්වාචික ස්වරුපයෙනි.

නිවේදක අසංක:


ଆවාර්යතුමියනි. ආවාචික සන්නිවේදනය ඉතා ප්‍රබල මාධ්‍යයක් බව අපට වැටහෙනවා. මේවා කොහොම ද සමාජය තුළ ක්‍රියාත්මක වෙන්තේ කියලා කෙටියෙන් පැහැදිලි කළාත්....

1). සාමාජීය සාධක

ଆවාර්ය නිශානී:

ඡව්.... ආචික සන්නිවේදනය සාධක තුනක් යටතේ කතා කරන්න පුළුවන්.... ඒ තමයි සාමාජීය සාධක, පාරිසරික සාධක හා ගාරීරික සාධක. සාමාජීයක් කියලා කියන්තේ පුද්ගල එකතුවකට. ඉතින් මේ පුද්ගලයන්ගේ සම්බන්ධතා තුළින් සන්නිවේදනය වන්තේ කුමක්දැයි අර්ථකථනය කරන්තේ සාමාජීය සාධක මගින්. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග කතා බහ කරදී ඔවුන් අතර පවතින දුර තැනිනම් අවකාශය අනුව මේ සාමාජීය සාධක වර්ග හතරකට වෙන් කරනවා.. බලන්න අසංක මේ සටහන දිහා. අසංක.... මේ පුද්ගල අවකාශය කියන්නේ සන්නිවේදනයට සහභාගි වන පුද්ගලයන් අතර පවතින දුර... දැන් බලන්න. අපි දු දරුවන්, සහෝදර සහෝදරියන්, අමු සැමියන්, දෙමාපියන් හා දරුවන් යන අය ගත්තා ම ඒ අය කතා කරන්නේ ඉතා ම සම්පූර්ණ සිටිමින්. ඉතින් මේ සම්පූර්ණ බව සහභාගිය අවකාශය කියලා හඳුන්වනවා. ඒ යූතිත්වය, හිතවත්තම, දුරස් වන විට ඔවුන් අතර අවකාශයත් වැඩි වෙනවා. ඒ ආකාරයෙන් පොද්ගලික

අවකාශය, සාමාජිය අවකාශය හා පොදු අවකාශය ඇති වෙනවා. පොදුගලික අවකාශයේ ඉත්තේ යහළවන්. සාමාජිය අවකාශයේ ඉත්තේ ගනුදෙනුකරුවන්. පොදු අවකාශයේ ඉත්තේ සාමාන්‍ය ජනයා.



පුද්ගලයන් අතර දුර අනුව අවාචක සන්නිවේදනයේ සාමාජිය සාධක
2.8 රුපය

2). පාරිසරික සාධක

නිවේදක අසිංක:

එතකොට පාරිසරික සාධක?

ආචාර්ය නිඛාති:

මිව.... මේ පාරිසරික සාධක අපේ එදිනෙදා ජීවිතය සමගත්, අපගේ රැකියා සමගත් බැඳිලා තියෙනවා.... දැන් අපේ ගෙදර ගැන සිතමු. එහි පිහිටිම දිහා බැලුවම ආරක්ෂාව සඳහා ගේට්ටු, තාප්ප, නිර්මාණත්මක බව සඳහා මිදුල, උද්‍යානය, ගෙවත්ත හා නිවසේ වර්ණ, හැඩය හා ගෙහ නිර්මාණ දිල්පය ආදිය බැලුවාත් එම නිවසේ ජීවත් වන අය ගැන යමක් ඒ තුළින් කියවෙනවා නේද? නිවසක ඇතුළත තියෙන බඩු හාණ්ඩවලිනුත් ඒ වගේ ම යමක් කියවෙනවා. ඒ වගේ ම දුවලා, පුතාලා ඉගෙන ගන්න ඉස්කේලේ ගැන හිතන්න. එහි විද්‍යාල්පතිතුමාගේ කාමරය, එහි ඇති මෙසය, මෙසය උඩ හා පිටු පස තිබෙන දේ, පුවුව, කාමරයේ විශාලත්වය, ඒවායින් කියවෙන්නේ විද්‍යාල්පතිතුමාගේ ප්‍රධානත්වය. මිනැ ම ආයතනයක එහෙම තමයි. ඒ ඒ අය ගේ තරාතිරමේ හැරියට තමයි පුටු, මෙස හා අනෙක් ඉඩ කඩ තියෙන්නේ.

3). ගාරීරික සාධක

නිවේදක අසංක:

එතකොට ගාරීරික සාධක?

ආචාර්ය නිඛානි:

ගාරීරික සාධක කියන්නේ දැකිමෙන් යම් අදහසක් මතු කරන සන්නිවේදනාංග. මේ ගාරීරික සාධක අපි දැනුවත් ව හෝ නොදැනුවත් ව අවාච්‍ය සන්නිවේදනය සඳහා යොදා ගන්නවා.

1. ගාරීරික ඉගි හා ඉරියවි
2. මුහුණේ ඉගි හා ඉරියවි
3. ඇස්වල හැසිරීම
4. හබ, උච්චාරණය හා නිහඹ බව
5. ඇශ්‍රම් හා පැලුදුම්
6. ස්පර්ශය
7. ගන්ධය

අද සමාජය දිහා බැලුවම වෙළෙන්දන් මේ ගාරීරික සාධක හාවිත කරමින් අප ව ඔවුන්ගේ වාණිජ අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදා ගන්න කොතරම වෙහෙසනවද? ඒ වගේ ම අපින් අවකාශ නොවුණන් ඔවුන්ට රටටි විවිධ දේ මේල දී ගැනීමට උත්සාහ කරනවා. ඒ නිසා අපි වගකීමකින් යුතු ව කටයුතු කරනවා නම් මෙවැනි දේවලින් මිදෙන්න පූඩ්‍රිවන්. අසංක..... මෙතක් අප කතා කළ දේ ඇසුරින් දරුවන්ගේ දැනුම තහවුරු කර ගන්න දරුවන්ට කියවීම පත්‍රිකා විකක් දෙමු.

2.4 වාචික හා අවාච්‍ය සන්නිවේදන නිපුණතා

සාමාජික පුද්ගලයකු වශයෙන් සාර්ථක ව ජ්‍යෙන් වන්නට නම් වාචික සන්නිවේදනය පිළිබඳ මතා නිපුණතාවක් සැම කෙනකුට ම නිබිය යුතු ය. ගෙහ ජීවිතය තුළ ද, රැකියා ජීවිතය තුළ ද, සාමාජිය ජීවිතය තුළ ද, මේ ආකාරයෙන් විවිධ ලෙස වාචික සන්නිවේදනයේ යෙදීමේ නිපුණතාව අත්පත් කර ගත හැකිකේ ඒ පිළිබඳ ව පුහුණු වීමෙනි. මෙහි දී පුහුණුව යන්නෙන් අදහස් වන්නේ, පුහුණු පායමාලාවකට සහභාගී වීම නො වේ. විවිධ අවස්ථාවල දී යෝග්‍ය පරිදි කතා කිරීමේ හැකියාව ඇති කර ගැනීම ය.

පාසල මේ සඳහා හොඳ ම ස්ථානයකි. පාසලේ විවිධ සම්ති ක්‍රියාත්මක වේ. මාධ්‍ය සමාජය ද ඉන් එකකි. විවිධ සම්ති පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ, පාසල් යන දරුවන් වූ ඔබට පිරිසක් ඉදිරියේ කතා කිරීමට අවස්ථාව සලසා දීම ය. ඒ ඒ සම්ති රස්වීම් වාරවල දී තමන්ට ලැබෙන පරිදි කතා පැවැත්වීමෙන් ඒ පිළිබඳ පුහුණුවක් ඉවෙශී ම ලැබේ. ඒ හැර පාසලේ කිරීම තරගවලට ඉදිරිපත් වීම, විවාද කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගෙන කටයුතු කිරීම ආදිය තවත් අවකාශයන් ය. පාසල් කාලයේ දී මෙසේ කතා කරන්නට තමන්ට ලැබෙන අවස්ථාව නිසි පරිදි ප්‍රයෝගනයට ගැනීමෙන් අනාගතයේ දී සමාජයේ ඕනෑම අවස්ථාවක යෝග්‍ය පරිදි කතා කරන්නට ඔබට හැකියාව ලැබේ.

වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගැනීමේ දී අවධානය යොමු කළ යුත්තේ කතා කිරීම සම්බන්ධයෙන් පමණක් නො වේ. කතා කිරීම එක් පැත්තක ද, සවන් දීම හා අසා සිටීම තවත් පැත්තක ද පවතී. සවන් දීම යනු අවධානයෙන් යුතු ව කරනු ලබන්නක් වන අතර, අසා සිටීම අවධානයකින් තොර ව කරනු ලබන්නකි. මේ නිසා කතා කිරීමේ නිපුණතාව මෙන් ම සවන් දීමේ නිපුණතාව ද සැම කෙනකු විසින් ම සංවර්ධනය කර ගැනීම යෝගා ය.

වාචික සන්නිවේදනයට සම්බන්ධ ව ම අවාචික සන්නිවේදනය ද පෝෂණය කර ගත හැකි ය. විශේෂයෙන් ගාරීරික සාධක වන අංග වලනය, මූහුණේ ඉරියව්, ගාරීරික ඉරියව්, ඇශ් සම්බන්ධතාව හා හඩ හැසිරවීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු ය. මේ සඳහා යොදා ගත හැකි ක්‍රම කිහිපයක් පහත දැක් වේ. හැකි පමණින් මෙම ක්‍රම අත්හදා බැලීමෙන් ඔබගේ වාචික හා අවාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගත හැකි.

1. නිවසේ දී කැඩපත ඉදිරියේ කතා පැවැත්වීම
2. කළීක හා විවාද වැඩසටහන්වලට සහභාගි වීම
3. වෙනත් අයගේ කථන රටා අධ්‍යයනය හා අනුකරණය
4. තමන්ගේ වාග්මාලාව පුළුල් කර ගැනීම
5. තමා සතු තොරතුරු හා අදහස් පුළුල් කර ගැනීම
6. බොහෝ පොත්පත් හා පුවත්පත් කියවීම
7. ගුවන්විදුලියේ හා රුපවාහිනියේ යෝගා වැඩසටහන් අධ්‍යයනය

වාචික හා අවාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය අසිරැ දෙයකුයේ ඉහත ලැයිස්තුව කිය තු විට ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් එය අසිරැ කාර්යක් නො වේ. එය දිගු කාලයක් තිස්සේ විශේෂ රික පුහුණු කළ යුත්තකි. වාචික සන්නිවේදනයෙහි ඉහළ තිපුණත්වයක් ඇති තැනැත්තාව සමාජයේ ඉහළ ස්ථානයක් අත්පත් වේ.

2.5 ලිඛිත සන්නිවේදනය

ලේඛනය යනු භාෂාවේ දැනා ස්වරුපයයි. වාචික සන්නිවේදනයේ දී අප කතා කරන දැ කාලයේ හා අවකාශයේ මැකි යයි. තමුත් ලිඛිත සන්නිවේදනයේ දී භාෂාවේ රුපමය ස්වභාවය වන අක්ෂර භාෂිතයෙන් සකස් කර ගන්නා ලේඛන ස්ථීර ව රඳවා තබා ගනු ලැබේ. ඒ නිසා එම භාෂාව දන්නා අයකුට එය කියවා අවබෝධ කර ගත හැකි ය.



2.9 රුපය - නියුතක මල්ල රජ (ක්‍ර.ව.1187-1196) විසින් පිහිටුවන ලද ගල්පොත දිලා ලිපිය - පොලොන්නරුව

1). හාජාව හා ලේඛනය

හාජාව උපදින්නේ වාචික සන්නිවේදනය පාදක කර ගෙන ය. එහෙත් ලිවීම ආරම්භ කළ පසු ව එය වෙන් ව සංවර්ධනය වන්නට පටන් ගත්තේ ය. සිංහල හෝ දෙමළ හෝ හාජාවල පවත්නා ලක්ෂණයක් නම්, වාචික හාජාවට වඩා වෙනස් ලෙස ලිඛිත හාජාව පවත්නා බව ය. හාජාවේ රුප දෙකක් මෙහි දී පෙනෙන නිසා, මෙසේ වාචික හා ලිඛිත ලෙස හාජාව පැවතීම් ‘හාජා ද්වීරුපතාව’ යනුවෙන් හඳුන්වනු ලැබේ.

සන්නිවේදනයේ දී යොදා ගැනෙන ප්‍රධාන ම උපකරණය හාජාවයි. එහි පවත්නා මේ ද්වීරුපිය ගුණය පිළිබඳ ව ඔබ දැන සිටිය යුතු ය. එයින් අදහස් වන්නේ අප කතා කරන ආකාරයෙන් ලියන්නේ නැති බව ය. කතා කරන දෙය ම අදහස් වන නමුදු, ලිවීමේ දී වඩාත් විධිමත් පිළිවෙළකට හාජාව යොදා ගැනේ. ඒ නිසා වාචික හාජාව හා ලිඛිත හාජාව අතර වෙනස්කම් දැන සිටීම ඉතා වැදගත් ය. ලිඛිත හාජාව පිළිබඳ ව සැලකිල්ල යොමු කිරීමේදී හඳුනාගත හැකි අංග කිහිපයක් පහත දැක් වේ.

රාජකාර ලිපි
යවත්නාගේ නම
ලිපිනය
දිනය
ලිපියේ මාත්‍රකාව
අන්තර්ගතය
අවසානය

වාර්තා
යම් රස්වීමක්,
සම්මත්තුණයක් හෝ
තොරතුරු සමූහයක්,
විශේෂ පිරිසක් ඉලක්ක
කර ගෙන සකස් කරන
ලේඛනයකි.

ඒව දත්ත පත්‍රිකාව
ඒ 4 කඩදාසිය හාවිතය
පරිගණක අකුරු හාවිතය
ආකර්ෂණීය බව
සැලැස්ම
මාත්‍රකා තද අකුරින්
වර්ණ අකුරු හෝ කඩදාසි
යොදා නොගැනීම

2.1 වගුව

වාචික හාජාවට වඩා ලිඛිත හාජාව විධිමත් ය.

- එහි ව්‍යාකරණ තිබේ.
- අක්ෂර වින්‍යාස තිබේ.
- අකුරුවලට හැඩායක් තිබේ.
- විරාම ලක්ෂණ යෙදිය යුතු ය.
- ලිවීමේ දී වෙන ඇත්ත් කර ලිවිය යුතු ය.
- එක් වාක්‍යයක් තවත් වාක්‍යයකින් වෙන් කර දැක්විය යුතු ය.
- එක් ජේදයක් තවත් ජේදයකින් වෙන් කර දැක්විය යුතු ය.

සමහර ලේඛන සඳහා සම්මත ආකෘති අනුගමනය කළ යුතු ය. මෙම අංග ප්‍රජාත්‍යා විය යුත්තේ නිරන්තරව ම ලිවීමෙනි. ලියන්නේ කෙසේ ද යන්න හඳුනා ගත හැක්කේ වෙනත් දක්ෂ ලේඛකයන් විසින් ලියන ලද විවිධ ලේඛන අධ්‍යයනය කිරීමෙනි.



2.10 රුපය - ලිවීමේ දක්ෂයකු විමට පොත්, ප්‍රවත්තන් හා සගරා කියවිය යුතු ය.

ඒ නිසා කියවීම ලිවීමේ පදනම ලෙස සැලකිය හැකි ය. එහෙම ඔබ ලිවීමේ දක්ෂයකු වීමට කැමැත්තේ නම් ප්‍රවත්තත් හා සගරා ආදි බොහෝ දේ කියවිය යුතුයි.

2). එලදායි ලේඛනයක ලක්ෂණ

- තිරවුල් බව හා පැහැදිලි බව:

මිනැම ම ලේඛනයක එලදායිතාව රඳා පවතින්නේ එහි ඇති අන්තර්ගතය අනුව යි. ලේඛනයක අන්තර්ගත අදහස නිශ්චිත ව දැක්විය යුතු ය.

- ලේඛනයට උරිත ආකෘතිය හා නිරමාණයිලි බව

එක් එක් ලේඛනයට යොදා ගන්නා සැලසුම් සඳහා අනන්‍යතාවක් පවතී. රාජකාරී ලිපි, පොදුගලික ලිපි, ආකෘති පත්‍ර, වාර්තා, විද්‍යුත් තැපැල් ආදියෙහි ආකෘති දෙස බැඳු විට මෙම වෙනස්කම් හඳුනා ගත හැකි ය. එමෙන් ම එහි ඇති නිරමාණයිලි බව ද වැදගත් වේ.

- සම්මත ව්‍යාකරණ විධි හා විනය

ලේඛනයේ ද හාජාව නිවැරදි ව යොදා ගත යුතු ය. සාහිත්‍යමය ලේඛනවල ද හාජාව සෞන්දර්යාත්මක ව හා නිරමාණයිලි ව යොදා ගැනේ. එහෙත් රාජකාරී ලිපිවල දී යොදා ගන්නේ එයටම ආවේණික වූ හාජා රටාවකි.

3). ලේඛන නිපුණතා

ලේඛනය පිළිබඳ නිපුණතාවක් නැතිනම් ලේඛන පරිවයක් ලබා ගන්නට කෙනකුට සැහෙන කාලයක් ගත වේ. දිගින් දිගට ම ලිවීමෙන් ලේඛන නිපුණතාව ලබා ගත හැකි ය. එසේ ම පොත්තත් කියවීම ද අත්‍යවශ්‍යය. එදිනෙදා ජීවිතයේ දී අවශ්‍ය රාජකාරී ලිපි ලිවීම, වාර්තා ලිවීම, ජ්වලන පත්‍රිකා සැකසීම වැනි ලේඛන සකස් කර ගැනීමට අපට සිදු වේ. ඒ නිසා විධි කරුණු යටතේ ලියවුණු ලිපි අධ්‍යයනය කිරීම හා එවැනි ලිපි ලිවීම මගින් ස්වකිය ලේඛන කුසලතා වර්ධනය කර ගත හැකි ය. එසේ ම පාසලේ සම්තිවල වාර්තා ලිවීම, පාසලේ ප්‍රවත්තන් ප්‍රවත්තන්වලට ලියා යැවීම ආදිය ද කළ හැකි ය. කෙනකුට ලේඛන කුසලතා අත්තත් කර දීම වෙනත් කෙනකුට කළ නොහැකි ය. එය තමන් විසින් ම ප්‍රහුණු කර ගත යුත්තකි. නිරමාණාත්මක ව කට්, කෙටිකතා ලිවීම ද මෙහි දී ප්‍රහුණු විය යුතු ය.

2.6 ගුව්‍ය හා දාගාෂ සන්නිවේදනය

1). දාගාෂ සන්නිවේදනය

මානව පරිණාමය දෙස බලන විට මුළු ම සන්නිවේදන ක්‍රමය ලෙස හැඳින්විය හැක්කේ දාගාෂ සන්නිවේදනයයි. එදා මිනිසා සාමූහික ව කටයුතු කරන්නට පෙළසීමත් සමග ම ඔවුනොවුන් අදහස් යුතුමාරු කර ගැනීමට මුළුන් ම ගින්දර, දුම හා සුරුයාලෝකය හාවිත කළහ. වනයේ දී තමන් ලැබූ අත්දැකීම්, සතුන් ද්‍රව්‍යම් කළ ආකාරය ආදිය අනෙක් අයට ප්‍රකාශ කළේ අහිතය, අංග වලන හා මුහුණේ ඉරියව් මගිනි. මේවා දැකීමෙන් අදහස් වටහා ගත් ඔවුන් පසු ව ගස්වල, ගල්වල රුප ඇද පෙන්වීමට යොමු විය. දාගාෂ සන්නිවේදනය ආරම්භ වන්නේ මේ ආකාරයෙනි.

පසු ව ගුහා විතු හා රංගනය කුළ ද දැඟා මාධ්‍යය පෙළ්ඡෙනය විය. මේ ආකාරයෙන් දැකීම පාදක කර ගෙන තොරතුරු, අදහස් ලබා ගැනීම සඳහා හාවිත වන කුමන හෝ මාධ්‍යයක් දැඟා මාධ්‍යයක් ලෙස හැඳින් වේ.

සාමාජිය අවශ්‍යතා මත අද විවිධ දැඟා මාධ්‍ය හාවිත වේ. උදාහරණයක් ලෙස මහා මාරුගයේ ඇති විවිධ සංකේත දැක්වීය හැකි ය. පාර මාරු වන ස්ථානය, නලා ගබඳ කිරීම තහනම්, වාහන හැරවීම තහනම් ආදි වගයෙන් ඇති මාරුග සංයුෂා ප්‍රවරු ද මේ ආකාරයේ දැඟා සන්නිවේදන මෙවලම් වේ.


2). දැඟා මාධ්‍ය නිපුණතා

සාම්ප්‍රදායික හා නවීන දැඟා මාධ්‍ය මෙවලම් තේරුම් ගැනීමටත්, ඒවාට අනුගත වීමටත් අවශා නිපුණතා වර්තමානයේ ජ්වත් වන්නවුන්ට අත්‍යවශ්‍ය ය. මහා මාරුගයේ විනය පවත්වා ගෙන යාමට එම නිපුණතාව අත්‍යවශ්‍ය ය. මහා මාරුගයේ විනය පවත්වා ගෙන යාමට එම නිපුණතාව අත්‍යවශ්‍ය ය. රිය අනතුරු විශ්ලේෂණය කළ හොත් පෙනෙන්නේ ඒවායින් වැඩි ප්‍රමාණයක් මාරුග සංයුෂා හා සලකුණු නො සලකා හැරීම නිසා සිදු වී ඇති බව ය. රියුදුරෝ ද මගිහු ද එක සේ මේ නො සලකා හැරීම කරති. පාරේ

කහ ඉර සංයුෂාවක් ගත් විට ඒ පිළිබඳ නිපුණතා ජනයා කු අඩු බව පෙනෙන්. කහ ඉර පාවිච්ච කිරීමේ ද දෙපස එන වාහන දෙස බැලීමට ද ජනයා පුරුදු විය යුතු ය. මහජන ප්‍රස්තකාලවල ද නිශ්චබඳ විය යුතු බවට ද දුරකථන ක්‍රියා



2.11 රුපය - තන්තිරිමලය වැදි සිතුවම්



2.12 රුපය - මාරුග සලකුණු

සාම්ප්‍රදායික දැඟා මාධ්‍ය

| |
|--------------------------|
| ගින්දර |
| දුම |
| ගස්වල එල්ලු කොළ අතු විතු |
| ගස්වල කැපු කට්ටා |

ඩූතන දැඟා මාධ්‍ය

| |
|-----------------------------|
| අත් පත්‍රිකා (Handouts) |
| පෝස්ටර (Posters) |
| පොත් පිංච (Booklets) |
| වින්ති සටහන් (Wall Charts) |
| දාරා සටහන් (Flow Charts) |
| මාරුග සංයුෂා (Road Signals) |

2.2 වගව

විරහිත කළ යුතු බවට ද සංයුතා පුද්ගලය කෙරේ. අද සමාජයේ ජ්‍යෙන් වන සැම කෙනෙක් ම මේ ආකාරයෙන් තමන්ගේ නෙත ගැටෙන සන්නිවේදන සංයුතා සංකේත තෝරුම් ගෙන එයට අනුගත වීමට අවශ්‍ය නිපුණතා සංවර්ධනය කර ගත යුතු ය.

3). ගුව්‍ය සන්නිවේදනය

හඩ පාදක කර ගෙන සිදු වන සන්නිවේදනය ගුව්‍ය සන්නිවේදනය ලෙස හැඳින්වේ. මේ සඳහා ගුවනය කිරීමේ හැකියාව තිබිය යුතු ය. මෙහි දී විවිධ ගබ්ද හා ධ්‍යාවනිය උපයෝග කර ගෙන විවිධ අර්ථ පැහැදිලි කර ගත හැකි ය. ගුව්‍ය සන්නිවේදනයේ දී ද සාම්ප්‍රදායික හා තුළතන සන්නිවේදන ප්‍ර්‍රේද දකින්නට ලැබේ.

4). දෘග්‍ය මාධ්‍ය නිපුණතා

විවිධ ගබ්ද තෝරුම් ගැනීමටත්, යෝග්‍ය පරිදි ජ්‍යෙන් අනුගත වීමටත් පුරුෂ වීම ගුව්‍ය මාධ්‍ය නිපුණතා අත්පත් කර ගැනීමෙන් හැකි වේ. සාම්ප්‍රදායික ව පිළි ගෙන ඇති විවිධ ගබ්දවලට අරැක් ගැනීමේ සමාජය විසින් කරනු ලබන අතර, ඒවා රේඛා පරම්පරාව ඉගෙන ගත යුතු ය. එසේ ම ගුවන්විදුලිය, සංගීතය ඇතුළු නැවීන ගුව්‍ය මාධ්‍ය ගුහනය කර ගැනීමට හා තෝරුම් ගැනීමටත්, ඒවා තමන්ගේ ජ්‍යිතයට ප්‍රෝග්‍රැම් කර ගැනීමටත් අවශ්‍ය නිපුණතා සංවර්ධනය කර ගැනීම අවශ්‍ය ය.

වර්තමානයේ

පෙනෙන කරුණක් නම් ගුව්‍ය මාධ්‍ය ද, දෘග්‍ය මාධ්‍ය ද බොහෝ විට එක් ව පවතින බව ය. රැඳවාහිනිය හා සිනමාව මෙන් ම වේචියේ පට ආදිය ද මෙයට අයත් ය. ඒ නිසා තුළතනයේ දී ගුව්‍ය, දෘග්‍ය මාධ්‍ය යනුවෙන් නව හාවිතයක් ද ඇති වී තිබේ.

සාම්ප්‍රදායික ගබ්ද මාධ්‍ය

- ඩූව
- සංස්කෘත හඩ
- බෙර හඩ
- සත්ත්ව නාද
- ස්වභාවික ගබ්ද
ආදිය

තුතන ගබ්ද මාධ්‍ය

- ගුවන් විදුලිය
- සංගීතය
- කෘතිම නාද
- විවිධ නාද සංයුතා
ආදිය

2.3 වගුව

2.7 විධීමත් සන්නිවේදනය

කිසියම් නිශ්චිත අරමුණු ඉටු කර ගැනීම සඳහා පුද්ගලයන් රාඛියක් එක් ව කටයුතු කිරීමේ දී එය සංවිධානයක් ලෙස හැඳින්වේ. විවිධ පාර්ශ්ව එක් ව පොදු අරමුණුක් වෙනුවෙන් කටයුතු කිරීම මෙහි ලක්ෂණයයි. පාසල, රෝහල, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වෙළඳ ව්‍යාපාර, ආදිය උදාහරණ ලෙස දක්වන්නට ප්‍රාථමික. මෙවැනි සංවිධානයක ජ්‍යෙන් රුධිරය ලෙස සැලකෙන්නේ විධීමත් සන්නිවේදනයයි. එනම් සංවිධානයේ ප්‍රධානීයාගේ අධිකාරී බලය යටතේ සැලසුම් සහගත ව ක්‍රියාත්මක වන සන්නිවේදනයයි. මෙහි දී අවශ්‍යකාව අනුව විවිධ මාධ්‍ය හාවිතයට ගැනේ.

සංචිතයක් තුළ විධිමත් සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාර තුනකි.

1). ඉහළ සිට පහළට සන්නිවේදනය

සංචිතයක ඉහළ නිලධාරියාගේ සිට පහළ කාර්ය මණ්ඩලය වෙත කෙරෙන සන්නිවේදනය මෙයින් අදහස් වේ. සංචිතයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කාර්ය මණ්ඩලයට විවිධ තොරතුරු විවිධ අවස්ථාවල දී අවශ්‍ය වේ. ඒවා නියමිත වෙළාවන්හි දී නියමිත ආකාරයට ලබා දීම ඉහළ සිට පහළට සන්නිවේදනයේ කාර්යයයි. මේ සඳහා වතු ලේඛ, ලිපි, ගබඳ විකාශන පද්ධති, දැන්වීම් අදිය හාවිත කෙරේ.

2). පහළ සිට ඉහළට සන්නිවේදනය

සංචිතයේ ස්වරූපය එසේ ම තිබිය දී පහළ කාර්ය මණ්ඩලවල අදහස් ඉහළ තනතුරු දරන්නන් වෙත ඉදිරිපත් කිරීම පහළ සිට ඉහළට සන්නිවේදනයේ දී සිදු වේ. මෙය සංචිතයක පැවැත්මට අත්‍යවශ්‍ය තොරතුරු ගො යාමකි. මෙහි දී සේවක කම්ටු, රස්වීම්, යෝජනා පෙට්ටී, සාකච්ඡා, අංශ රස්වීම් ආදි ක්‍රම යොදා ගත හැකි ය.

3). හරස් සන්නිවේදනය

ආයතනයක් තුළ ඒ ඒ මට්ටම්වල කාර්ය මණ්ඩල අතර ක්‍රියාත්මක වන සන්නිවේදනය හරස් සන්නිවේදනය යනුවෙන් හැඳින් වේ. සංචිතයක එදිනෙදා කටයුතු කර ගෙන යාමේ දී සමාන්තර කාර්ය මණ්ඩල අතර තොරතුරු පූවමාරුව අවශ්‍ය වේ. මේ සඳහා ලිපි මෙන් ම, අත්‍යන්තර දුරකථන පද්ධති ද බහුල ව යොදා ගැනේ. එසේත් නැතිනම් මූහුණට මූහුණ ලා කෙරෙන කතා බහ ද මෙයට අයත් වේ.

4). විධිමත් සන්නිවේදන ආකෘති

විධිමත් සන්නිවේදනය සිදු වන ආකාරය අනුව ඒවායේ ආකෘති වෙන් කර හඳුනා ගත හැකි ය. මූලික වශයෙන් එහි ආකෘති හතරක් තිබේ.

පළමු ව එක් අයෙකුගෙන් තවත් අයෙකුට ද, එයින් තවත් අයෙකුට ද වශයෙන් මෙම ස්වරූපය තුළ අවසානයේ සන්නිවේදකයා වෙත සංදේශය නැවත සම්බන්ධ වේ. මෙහි ඇත්තේ ව්‍යුත්‍ය ස්වරූපයකි. එබැවින් මෙය ව්‍යුත්‍ය ආකෘතියක් (Circle Model) ලෙස හැඳින් වේ.

දෙවනුව එක් අයෙකුගෙන් තවත් අයෙකුට ද, එයින් තවත් අයෙකුට ද වශයෙන් මෙම ස්වරූපය දිගට ම පැතිරී යන නමුත් අවසානයේ සංදේශය සන්නිවේදකයා වෙත නොපැමිණේ. ඒ නිසා මෙහි ඇත්තේ දම්වැලක ස්වරූපයකි. එබැවින් මෙය දාම ආකෘතියක් (Chain Model) ලෙස හැඳින් වේ.

විදුහල්පති

නියෝජන විදුහල්පති

අංශ ප්‍රධාන

පත්ති හාර


ඡිජ්‍යා නායක

ඡිජ්‍යා

හරස් අතරට සිදුවන සන්නිවේදනය
2.13 රුපය

තුන්වෙනුව එක් අයකුගෙන් තවත් අයකුට ද වශයෙන් දෙනෙකුගෙන් පසු එම සන්දේශය වැඩි දෙනෙකු අතර පැතිරි යයි. මෙය ඉංග්‍රීසි වයි ආකුරේ හැඩාය ගන්නා ආකාරයට සිදු වන පැතිරිමකි. එබැවින් මෙය වයි ආකෘතිය (Y Model) ලෙස හැඳින් වේ.

සිවුවෙනුව එක් අයකු කේත්ද කර ගෙන බොහෝ දෙනාට සංදේශය පැතිරි යයි. මෙහි ඇත්තේ රෝදයක ස්වරුපයකි. එබැවින් මෙය රෝද ආකෘතියක් (Wheel Model) ලෙස හැඳින්වේ. මෙම ආකෘති හතර පහත සඳහන් ආකාරයෙන් රුපස්ථහන් මගින් දැක්විය හැකි ය.



2.14 රුපය

වත්‍ය ආකෘති
Circle Model

දාම ආකෘති
Chain Model

වයි ආකෘතිය
Y Model

රෝද ආකෘතිය
Wheel Model

විධිමත් සන්නිවේදනයේ මේ ආකෘති දැන ගැනීම ප්‍රයෝගනවත් වන්නේ, යම් සන්දේශයක් ග්‍රාහකයා වෙත ලැබා විය යුතු ආකාරය සැලුසුම් කිරීමේ දී ය. එය ඔබට ද පාසල තුළ හා පෙළුද්ගලික ජීවිතයේ සන්නිවේදන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යොදා ගත හැකි ය.

5). අවිධිමත් සන්නිවේදනය

යම් සංවිධානයක් තුළ ක්‍රියාත්මක වන විධිමත් සන්නිවේදනයෙන් බැහැර ව සිදු වන සියලු තොරතුරු පූවමාරු කිරීම් අවිධිමත් සන්නිවේදනයට අයත් වේ. එයට අයත් වන්නේ කටකතා, කේලාම්, ඕපාදුප ආදියයි. විධිමත් සන්නිවේදනය කොතරම් ගක්තිමත් වුවත් අවිධිමත් සන්නිවේදනය සිදු වීම වැළැක්විය නොහැකි ය.

අවිධිමත් සන්නිවේදනය සඳහා බලධාරියකු නැතු. නමුත් විධිමත් සන්නිවේදනයට වඩා වේගයෙන් පැතිර යයි. එසේ ම අවිධිමත් සන්නිවේදනය ආරම්භ වන්නේ කොතැනකින්දැයි කිව නො හැකි ය. මූලින් පැතිරෙන්නට පටන් ගන්නා අවිධිමත් ආරංචිය කෙමෙන් වෙනස් වීමට හා විකෘති වීමට හාජනය වීම අනිවාර්යයෙන් සිදුවේ.

6). අවිධීමත් සන්නිවේදන ආකෘති


අවිධීමත් සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාරය අනුව ආකෘති හතරක් දැක්වීය හැකි ය.

1. තනි දාමය: මෙහි දී එක් අයකුට ලැබෙන තොරතුරු තවත් අයකුට ලැබේ. එතැනින් තවත් කෙනකුට ලැබේ. මෙසේ එක් එක් පුද්ගලයාගෙන් පිළිවෙළකට ආරංචිය පැතිර යාම සිදු වේ.

2. ඔපාදුප දාමය: එක් අයකුගෙන් බොහෝ දෙනාට ආදි වශයෙන් තොරතුරු පැතිරේ. එහි දී අසන්නන් තෝරා ගන්නේ පිළිවෙළකට ය. මෙය හැඳින්වෙන්නේ ඔපාදුප දාමය වශයෙන්.

3. සමඟාවතා දාමය: සන්දේශය නිදහසේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ගළා නොයයි. සන්දේශය ආරම්භ වන සේවානයෙන් එය ලබා දෙන්නේ කාටදැයි කිව නොහැකි ය. එහෙත් ලබා දෙන්නේ එක් අයකු විසිනි. සන්දේශය පැතිර යන්නේ තෝරා ගත් අය මගිනි. එම නිසා සියලු දෙනාට ම සන්දේශය නො ලැබේ.

4. පර්ශ්ව දාමය: ආරම්භකයා විසින් තමා තෝරා ගත් කිහිප දෙනකුට සන්දේශය ලබා දෙයි. ඔවුන් විසින් ද එම සන්දේශය ලබා දෙන්නේ තෝරා ගත් කිහිප දෙනකුට ය.



| තනි දාමය Single Stand Chain | ඔපාදුප දාමය Gossip Chain | සමඟාවතා දාමය Probability Chain | පර්ශ්ව දාමය Cluster Chain |
|--------------------------------|-----------------------------|-----------------------------------|------------------------------|
|--------------------------------|-----------------------------|-----------------------------------|------------------------------|

විධීමත් සන්නිවේදනය සිදු වන්නේ විධීමත් ව සැලසුම් කරන ලද අරමුණු ඉටු කර ගනු සඳහා විධීමත් ආකාරයෙනි. අවිධීමත් සන්නිවේදනය සිදු වන්නේ විධීමත් සන්නිවේදනයේ අඩුපාඩු හා හිඩිස් පාදක කර ගෙන ය. එම අඩුපාඩු හා හිඩිස් සම්පූර්ණයෙන් ම ඉවත් කළ නොහැකි නිසා ඕනෑම සංවිධානයක හෝ සමාජයක හෝ අවිධීමත් සන්නිවේදනය ද ක්‍රියාත්මක වේ.

7). විධීමත් හා අවිධීමත් සන්නිවේදන නිපුණතා

මබ විධීමත් සන්නිවේදනය පිළිබඳ ව එක් ආකාරයකිනුත්, අවිධීමත් සන්නිවේදනය පිළිබඳ ව තවත් ආකාරයකිනුත් නිපුණතා සංවර්ධනය කර ගැනීම පිළිබඳ ව කළුපනා කළ යුතු ය.

මෙහි දී පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු විය යුතු ය.

1. විධිමත් සන්නිවේදනය සමාජ අවශ්‍යතාවක් වන අතර, එහි දී ඔබ කළේපනා කළ යුත්තේ සන්නිවේදකයා වශයෙන්. එනම් සන්නිවේදනය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නා වශයෙන්.
2. අවිධිමත් සන්නිවේදනය ද සමාජ අවශ්‍යතාවක් වූවත්, එයට අයත් වන කටකතා, කේලාම්, ඕපාදුප ආදිය සමාජයට අනිතකර ලෙස බලපාන තිසා, එහි දී ඔබ කළේපනා කළ යුත්තේ අවිධිමත් සන්නිවේදනය සැලසුම් කර ක්‍රියාත්මක කරන සන්නිවේදකයා වශයෙන් නොව, එයින් ලැබෙන සන්දේශ ගුහණය කර ගන්නා ග්‍රාහකයා වශයෙන්.
3. මේ අනුව විධිමත් සන්නිවේදනයේ දී ඔබ දක්ෂ සන්නිවේදකයකු විය යුතු අතර, අවිධිමත් සන්නිවේදනයේ දී ඔබ බුද්ධිමත් ග්‍රාහකයකු විය යුතු ය.

අන්‍යාස

ඒකල

1. කැඩ්පත ඉදිරියට ගොස් ඔබගේ මුහුණේ විවිධ ඉරියව් දක්වමින් ඒවායේ සන්නිවේදනාර්ථ ගැන අධ්‍යයනයක් කරන්න.
2. තමන්ගේ වැඩිහිටියකු සමග සාකච්ඡා කරන්න. එකිනෙකා අතර අදහස් හා තොරතුරු භූවමාරු කර ගැනීම සඳහා හාවිත කරන ලද විවිධ සන්නිවේදන ස්වරුප ලැයිස්තුවක් සකස් කරන්න.
3. අන්‍යායන් කතා බස් කරන ආකාරය නිරීක්ෂණය කරන්න. ඔවුන් කතා කරන අතර අත පය, ඇස්, මුහුණ ආදි විවිධ ගිරිරාංග යොදා ගන්නා ආකාරය පිළිබඳ ව ඔබට සිතෙන දේ සටහන් කරන්න.
4. ඔබේ ජ්වල දත්ත පත්‍රිකාවක් සකස් කරන්න.
5. සඳුස් හෝ නිසඳුස් කවී පන්තියක් නිරමාණය කරන්න.

සමුහ

1. ඔබේ පාසලේ මාධ්‍ය සමාජය විසින් පවත්වනු ලබන මාධ්‍ය දිනය වැඩසටහන සඳහා යොදා ගත හැකි ගුව්‍ය හා දායා උපකාරක මොනවාදැයි හඳුනා ගන්න. ඒවා යොදා ගන්නා ආකාරය සාකච්ඡා කරන්න.
2. ඔබගේ පාසලේ සංවිධාන සැලැස්ම කඩාසියක නිරමාණය කරන්න. ඉහළ සිට පහළට හා පහළ සිට ඉහළට ද තරස් අතට ද පාසල තුළ සන්නිවේදනය සිදුවන ආකාරය සාකච්ඡා කරන්න. එය සංවර්ධනය කිරීමට යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කරන්න.
3. මෙම පරිවිශේදයේ ඇති රුප සටහනක් බ්‍රිස්ටල් බෝඩ් එකක ලස්සනට නිරමාණය කරන්න. හැකි නම් පන්තියේ පුද්ගනය කරන්න.
4. වවන හාවිතයෙන් තොර ව අදහස් භූවමාරු කර ගැනීමේ භුමිකා රෘගනයක් අන්හදා බලන්න.
5. විවිධ සලකුණුවල පිළිගත් සන්නිවේදනාර්ථ දැක්වෙන ලේඛනයක් සකස් කරන්න. එය බ්‍රිස්ටල් බෝඩ් එකක සුන්දර ව නිරමාණය කරන්න. හැකි නම් පන්තියේ පුද්ගනය කරන්න.

03 කාර්ය - බද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා



අනිමතාරු

නුතන සමාජය ක්‍රූල එදිනේදා කටයුතුවල දී ද, වෘත්තීය කටයුතුවල දී ද, සාමාජිය කටයුතුවල දී ද විවිධ මාධ්‍ය තාක්ෂණික උපකරණ ප්‍රයෝගනයට ගැනීමට සිදු වේ. මේ නිසා බොහෝ කටයුතු වඩාත් පහසුවෙන් කාර්යක්ෂම ව කර ගැනීමට හැකියාව ලැබේ තිබේ. විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නා මාධ්‍ය තාක්ෂණික උපකරණ හා ඒවා භාවිතය පිළිබඳ ව නිපුණතා සංවර්ධනය පාසල් අවදියේ දී ම කළ යුත්තකි. මාධ්‍ය හා සම්බන්ධ තාක්ෂණික උපකරණ පරිහරණය කිරීමට ඔබ යොමු විය යුතු අතර, ඒවා යොදා ගෙන විවිධ කාර්ය ඉටු කර ගැනීමට අත්දැකීම් ලබා ගැනීමට අවකාශය ද සලසා ගත යුතු ය.

පරිගණක ආශ්‍රිත ප්‍රකාශනය, කාර්යාල කටයුතු, තොරතුරු පුවමාරු කිරීම හා පන්ති කාමර ඉගැන්වීම යන ක්ෂේත්‍ර හතරක් ඔස්සේ මාධ්‍ය තාක්ෂණික උපකරණ වර්ග කර ඇත. ඒවා හඳුනා ගැනීමට පමණක් නොව, එම මාධ්‍ය තාක්ෂණික උපකරණ හාවිත කිරීම පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමත්, ඒවා යොදා ගෙන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය මූලික දැනුම ලබා දීමත් මෙම පරිව්‍යේ මූලික අරමුණයි.

3. කාර්ය බද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා


3.0 හැඳින්වීම

ලෝකය පූරා ජීවත් වන විශාල ජනගහනයක අවශ්‍යතාව වඩාත් පහසුවෙන්, කාර්යක්ෂම ව හා පුම්මට ලෙස ඉටු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් බිජි කිරීම කරන ලද්දේ ලෝකයේ විසු නිර්මාණකරුවන් රික දෙනෙකු විසිනි. අද අප භුක්ති විදින්නේ ඔවුන්ගේ එම නිර්මාණයිල් හාටයේ ප්‍රතිඵලයයි.

පරිගණකය නිර්මාණය කිරීමත්, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය වැඩි දියුණු වීමත්, බිජිවල් නොහොත් සංඛ්‍යාංක තාක්ෂණය හාවිතයට පැමිණීමත් නිසා ලෝකයේ මාධ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන් ම වෙනස් මගකට පිවිසිණි. ගැටෙන්බරුගේ විසින් සෞයා ගත් රායම් අකුරු ඇම්මීමේ කරමාන්තය බිඳ වැටිණි. අතින් කරන ලද පොත් බැඳීම පමණක් නොව, පිටු එකතු කිරීම, තැවීම, කටු ගැසීම ආදි කාර්යයන් පවා යන්ත්‍රවලට භාර දෙන ලද්දේ ය. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල පවත්නා සන්නිවේදන ව්‍යාපාර ආයතනවලින් මේ කාර්යයන් සියල්ල මුදල් ගෙවා සැණෙකින් කර ගත හැකි ය.

අන්තර්ජාලය සමග බද්ධ වූ
තොරතුරු බෙදා හැරීමේ ක්‍රියාවලිය
ලෝකය පූරා පැතිරී ගියේ සිතා
ගන්නටවත් බැරි තරම් වේගයෙනි.
අද වන විට පාලාල අවධියේ සිට
ඡංගම දුරකථනය මගින් තොරතුරු
ලබා ගැනීම බහුල ව සිදුවේ. මේ
වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයට
වඩා ඡංගම දුරකථන සම්බන්ධතා
හාවත වේ.

කාර්යාලවල අතින් කරන
ලද බොහෝ කාර්යයන් අද වන
විට විදුත් යන්ත්‍රවලට පැවරී ඇත.
ලිපිවල මුද්දර මුදා තබන්නේ ද,
ගණන් සාදන්නේ ද, බිල්පත් නිකුත්
කරන්නේ ද, ලේඛනයක පිටපතක්
ලබා ගන්නේ ද ඒ සඳහා හාවිතා
කරන විවිධ යන්ත්‍ර මගිනි. කිසියම්
ලේඛනයක් තත්පර ගණනකින් එක්
තැනකින් ලෝකයේ ඕනෑ තැනකට
යැවිය හැකි ය.



3.1 රුපය - කාර්ය බද්ධ මාධ්‍ය තාක්ෂණික නිපුණතා

පන්ති කාමරවල ද කඩුලැල්ල සමග වෙනත් මාධ්‍ය උපකරණ භාවිතයට පැමිණ ඇත. පෝස්ටර හෝ පිටු පෙරළන ආදිය ද, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තු, ඔවුරුහෙවි ප්‍රක්ෂේපණ යන්තු, ස්ලයිඩ් ප්‍රක්ෂේපණ යන්තු ආදිය ද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට උපකාරකරයි. කිසියම් පොතක හෝ ලේඛනයක පිටුවක් ඒ අවස්ථාවේ දී ම ප්‍රක්ෂේපණය කර විශාල තිරයක පෙන්වන්නට හැකි ය.

මේ ගත වර්ෂයේ ජ්‍යෙන් වන කවරෙකුට වුව ද මෙවැනි විවිධ මාධ්‍ය තාක්ෂණික උපකරණවල සහයෝගය ලබා ගැනීමෙන් තොර ව තම කාර්යයන් ඉටු කර ගත නොහැකි ය. එහි තේරුම නම්, ලේඛකයේ භාවිත කරන එවැනි උපකරණ පිළිබඳ ව පාසලේ දී ඉගෙන ගත යුතු බවයි. එහි දී වැදගත් වන්නේ එය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ඉගෙන ගැනීම ම නො වේ. එය තාක්ෂණික අධ්‍යාපනයට අයිති කාර්යයකි. මේ අවස්ථාවේ දී වැදගත් වන්නේ ඒ එක් එක් මාධ්‍ය තාක්ෂණික උපකරණ මොනවා ද ඒවායින් ලබා ගත හැකි ප්‍රයෝගනය කුමක් ද එයින් තම අවශ්‍යතා ඉටු කර ගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමත්, ඒ පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමත් ය.

3.1. පරිගණක ආශ්‍රිත ප්‍රකාශන උපකරණ

යතුරු ලියනයේ කාර්යය පරිගණකය විසින් වේගයෙන් අත්පත් කර ගන්නා ලද්දේදී ය. ඒ සමග ම ලේඛනවල පිටපත් සම්පාදනය ද පැරුණී පන්නයේ රෝතියෝ යන්තුවලින් ඉවත් වී පරිගණක මූලුණ යන්තු හා පිටපත් සැකසීම සඳහා නිරමාණය කරන ලද ජායා පිටපත් යන්තු හා බිජ්වල් අනුවිටපත්කරණ යන්තු විසින් අත්පත් කර ගන්නා ලදී. යම් වාර්තාවක අවශ්‍ය පිටපත් සංඛ්‍යාවක් අද කාර්යාලයක් තුළ දී වුව ද මූලුණය කරගත හැකිය. වාර්තාවක පිටපත් පනහක් හැට්ක් ලබා ගැනීමට මූලුණාලයක පිහිට අවශ්‍ය නො වේ. පිටපත් පණහක් හෝ විසිපහක් සැකසීම සඳහා මූලුණාලවලින් ප්‍රයෝගනයක් නැති විය. එම කාර්ය කාර්යාලයක් තුළ මේසය මත තබා ඇති පරිගණකය මගින් ඉටු කර ගැනීමට හැකිය. ඒ සඳහා අවශ්‍ය උපකරණ නිරමාණය වීම නිසා අලුත් ප්‍රකාශන සංකල්පයක් බිජි විය. ඉංග්‍රීසියෙන් Desk Top Publishing (DTP) යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. ඒ සඳහා සිංහලෙන් යෙදෙන්නේ 'පරිගණක ආශ්‍රිත ප්‍රකාශනය' යන්නයි.



3.2 රුපය - බිජ්වල් අනුවිටපත්කරණ යන්තු

1). පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලියේ අවශ්‍යතාව

කිසියම් ලේඛනයක, අත්පොතක, වාර්තාවක, යෝජනාවලියක හෝ ව්‍යාපෘති සැලැස්මක පිටපත් සුළු සංඛ්‍යාවක්, සුන්දර නිමාවකින් යුතු ව ඉතා ඉක්මණීන් ද, අඩු පිරිවැයකින් ද ලබා ගැනීමේ අවශ්‍යතාව තුළතනයේ බොහෝ විට ඇති වේ. පාසල්වල දී, කාර්යාලවල දී, විවිධ සම්මත්තුණවල දී හා විවිධ රස්වීම්වල දී මෙවැනි අවශ්‍යතා නිරන්තර ව පැන නගී.

සාමාන්‍ය මුදුණ කුම පාවිච්ච කිරීමේ දී පිරිවැය අධික වීමත්, දිගු කාලයක් ගත වීමත් සිදු වේ. එසේ ම අඩු පිටපත් සංඛ්‍යාවක් ගැනීමට සාමාන්‍ය මුදුණ කුම යොදා ගත නොහැකි ය. පසු කාලයේ දී මේ සඳහා හාවිත වූයේ අත් පිටපත යතුරු ලියනය කර, රෝනියෝ පිටපත් ලබා ගෙන, අවශ්‍ය පිටපත් සංඛ්‍යාව ලබා ගැනීමයි.

එහෙත් පරිගණක හාවිතයට පැමිණීම නිසා, යතුරු ලියනයෙන් කරන ලද කාර්ය වඩාත් හොඳින් හා නමුදිලි ලෙස කරන්නට පරිගණකයට හැකි වය. කුඩා මුදුණ යන්ත්‍රයක් ද පරිගණකයට සම්බන්ධ වය. එයින් කළ සුදු හෝ වර්ණ මුදුණ කටයුතු කළ හැකි වය. එසේ ම ජායා පිටපත් යන්ත්‍ර හාවිතයත්, අනුපිටපත් කිරීම සඳහා විෂ්වල් යන්ත්‍ර යොදා ගැනීමත් නිසා පිටපත් සැකසීම වඩාත් පහසු වය. මේ අනුව කාර්යාලයිය වශයෙන් පරිගණක ආශ්‍රිත ක්‍රියාවලිය අද වන විට සමාජය තුළ අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත් වී තිබේ. පහත සඳහන් හේතු යටතේ එම අවශ්‍යතාව වඩාත් පැහැදිලි කර ගත හැකි ය.

- අඩු පිරිවැය:** සාමාන්‍ය මුදුණ කටයුත්තක් සමග සාපේක්ෂ ව බැඳු විට, පරිගණක ආශ්‍රිත ප්‍රකාශනය ඉතා අඩු පිරිවැයක් සහිත ය. පිටපත් දෙසියයක් සාමාන්‍ය මුදුණ කටයුතු මගින් නිම කිරීම අධික පිරිවැය සහිත ය. එහෙත් පරිගණක ආශ්‍රිත ප්‍රකාශනය ක්‍රියාවලිය මගින් පිටපත් දෙසියයක් නොව තුන්සියයක් වුව ද සැකසීම පිරිවැය අතින් ඉතා වාසිදායක ය.
- ආකර්ෂණීය නිමාව:** පරිගණකය සතු පරිගණක අකුරුදෙශ්පනයේ හා පිටු සැලසුම් කිරීමේ පහසුකම් නිසා නිමාව ආකර්ෂණීය කර ගැනීමට පදනම සැකසේ. එසේ ම අවශ්‍ය පරිදි වර්ණ මුදුණය, වර්ණ ක්‍රිඩාසි හාවිතය, සුන්දර පිට ක්වර යොදා ගැනීම හා සුන්දර ලෙස බැඳුම් කුම යොදා ගත හැකි වීම නිසා පරිගණක ආශ්‍රිත ප්‍රකාශනයේ දී ආකර්ෂණීය නිමාවක් ලබා ගැනීම පහසු ය.
- ඉක්මන් බව:** එක් කාමරයක පවත්වන ලද සම්මත්තුණයේ තොරතුරු සුළු වේලාවකින් රේලු කාමරයේ ඇති පරිගණකය මගින් වාර්තාවක් බවට පත් කළ හැකි ය. සමහර විට සම්මත්තුණය අවසාන වී සහභාගිවුවන් විසිර යාමට පෙර, මූලික වාර්තාවක් සියලු දෙනා අතට පත් කළ හැකිය.
- පහසුව:** මේසය මත ඇති උපකරණ හාවිතයත්, එවා සියල්ල එක් කාමරයක තිබීමත්, පරිගණක සැලසුම් කිරීම එක් අයකු විසින් කළ හැකි වීමත්, නිම් කටයුතු එක් අයකු හෝ දෙදෙනෙකු හෝ විසින් ඉටු කරනු ලැබේමට හැකි වීමත්, මෙම කුමයේ ඇති පහසුවයි. මෙම පහසුව වඩාත් හොඳින් කැපී පෙනෙන්නේ, සාමාන්‍ය මුදුණ කුම සමග සැසදීමෙනි.
- කාර්යක්ෂමතාව:** යම් යම් කාර්යයන් කිරීමේ දී වාර්තා, ව්‍යාපෘති සැලසුම්, ආදිය නොපමා ව ඉදිරිපත් කළ යුතු වේ. සමහර විට එයට වැය වන පිරිවැයට වඩා වැදගත් වන්නේ, එය නොපමා ව ඉදිරිපත් කිරීමයි. එය සුන්දර ව හා ඉක්මන් ව සකස් කර ගත හැකි නම් වඩාත් වැදගත් ය. ඒ නිසා පරිගණකගත ප්‍රකාශන ක්‍රියාවලිය යම් කාර්යක්ෂමතාව කෙරෙහි තදින් බලපායි.

මෙම ක්‍රියාවලියේ පියවර සරල ව මෙසේ පෙළ ගැස්විය හැකි ය.

1. අත්පිටපතක් සකස් කිරීම
2. පරිගණකය මගින් අක්ෂරයෝජනය
3. පිටු සැලසුම් කිරීම
4. මුළු පිටපත් පරිගණක මුදුණ යන්ත්‍රය මගින් ලබා ගැනීම
5. ආදර්ශක පිටපතක් නොහොත් තිමියක් සාදා ගැනීම සහ නිවැරදි බව තහවුරු කිරීම
6. ආදර්ශක පිටපතට අනුකූල ව අවශ්‍ය පිටපත් ලබා ගැනීම
7. ලබා ගත් පිටපත් ආදර්ශකයට අනුව ගොනු කර ගැනීම
8. පිටු බැඳීම හා කවරය යෙදීම
9. පැති මටසිලුවු වන සේ කපා ගැනීම
10. නිමි පිටපත් ලබා ගැනීම

2). පරිගණක ආග්‍රිත ප්‍රකාශන ක්‍රියාවලිය

මෙම ක්‍රියාවලිය ප්‍රධාන පියවර හතරකට වෙන් කළ හැකි ය.

අත් පිටපත සැකසීම

අකුරුයෝජනය හා පිටු සැලසුම් කිරීම

මුදුණය හා පිටපත්කරණය

නිමි කටයුතු

3). පරිගණක ආග්‍රිත ප්‍රකාශන ක්‍රියාවලියේ උපකරණ හඳුනා ගැනීම

ඉහත පියවර හතර යටතේ මෙම උපකරණ හඳුනා ගැනීම පහසු ය.

1. අත් පිටපත සැකසීම: මුදුණය සඳහා ඉදිරිපත් කරන පළමු ලේඛනය අත් පිටපත වශයෙන් හැඳින්වේ. එය අතින් ලිවීම හෝ යතුරු ලියනය කිරීම හෝ පරිගණකය මගින් ලිවීම හෝ කළ හැකි ය. පරිගණකය මගින් අත් පිටපත සැකසීමේ දී බහුල ව යොදා ගන්නේ මයින්වාසොර් වර්චි මෘදුකාංගයයි. මෙහි දී සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි හෝ අකුරු යොදා ගත හැකි ය.
2. අකුරුයෝජනය හා පිටු සැලසුම් කිරීම: අත් පිටපත හාවිත කරමින් පරිගණකය මගින් අකුරුයෝජනය කළ හැකි ය. පිටු සැලසුම් කිරීම ද මෙහි දී අපේක්ෂා කරන බැවින් ඒ සඳහා යෝගා මෘදුකාංගයක් යොදා ගැනීම අවශ්‍ය ය. දැනට වඩාත් ජනප්‍රිය මෘදුකාංග හතරක් මෙසේ දැක්විය හැකි ය.
 1. ඇශ්වානි පේජ්මේකර
 2. ඇශ්වානි ඉන්ඩිසයින්
 3. මයින්වාසොර් ප්‍රලිජර
 4. කොරල් බුර්

අ�ඩොව් ජේජ්මෙකර වැඩි දියුණු කිරීමෙන් අ�ඩොව් ඉන්ඩිසයින් සකස් කර ඇත. දැනට අ�ඩොව් ජේජ්මෙකර නමින් එම මඳුකාංගය වැඩි දියුණු කිරීම නවතා ඇත. එහෙන් එය තවමත් භාවිත කළ හැකි ය. ඉන්ඩිසයින් මඳුකාංගය වඩා පහසු ය. රුප සටහන් භා විවිධ රු රටා ඇතුළත් වන්නේ නම් කොරල් බුබ් මඳුකාංගය ද යෝගා ය. එවැනි මඳුකාංග නැතත් මයිකොසොෆ්ට් මඳුකාංගය යොදා ගෙන වුව ද ප්‍රකාශනයක් සැලසුම් කළ හැකි ය.



3. මුදුණය භා පිටපත්කරණය: පරිගණකය මගින් සැලසුම් කළ පිටුවල මුදුණය ලබා ගන්නේ පරිගණක මුදුණ යන්තුයක් මගිනි. තමන් සතු ව පරිගණක මුදුණ යන්තුයක් නොමැති නම් වෙනත් තැනකින් එය ලබා ගත හැකි ය. මෙම පරිගණක මුදුණ පිටපත යොදා ගෙන ඡායා පිටපත් යන්තුයකින් අවශ්‍ය පිටපත් ප්‍රමාණය ලබා ගත හැකි ය. පිටපත් සංඛ්‍යාව පණහකට වඩා වැඩි වන විට ඩිජිටල් අනුපිටපත්කරණ යන්තුයක් මගින් අනුපිටපත් ලබා ගැනීම යෝගා ය. අනුපිටපත්කරණ යන්තු අද පාසල්වල ද භාවිත කෙරේ. ඒ හැර කාර්යාලවල ද සන්නිවේදන ව්‍යාපාර මධ්‍යස්ථානවල ද මෙවැනි යන්තුවලින් අනුපිටපත් ලබා ගත හැකි ය.

පරිගණක මුදුණ යන්තු වර්ග කිහිපයක් මෙසේ හඳුනා ගත හැකි ය.

- බොට් මුදුණ යන්තු : මෙහි දී අකුරු මුදුණය වන්නේ තිත් වශයෙන් එක වීමෙනි. කළ - සුදු පිටපත් පමණක් ලබා ගත හැකි ය.
- ඉන්ක්ජේට් මුදුණ හෝ බලල්ජේට් මුදුණ යන්තු : මේවායින් කළ, සුදු හෝ වර්ණ පිටපත් ලබා ගත හැකි ය. තීන්ත යොදා ගැනේ.
- ලේසර් මුදුණ යන්තු : මෙහි දී මුදුණ යන්තුයට යොදා ඇති කුඩා භාවිතයෙන් මුදුණය සිදු වේ. කළ - සුදු හෝ වර්ණ හෝ පිටපත් ලබා ගත හැකි ය.
- ඡායා පිටපත් යන්තු : ලේඛනයක පිටපතක් ලබාගැනීම සඳහා යොදා ගනු ලබන්නේ ඡායා පිටපත් යන්තුයක් මගිනි. ඡායා පිටපත්කරණය සඳහා තැවින පහසුකම්වලින් යුත් ඡායා පිටපත් යන්තු අද භාවිතයට ගැනේ. ඡායා පිටපත් ලබා ගැනීමේ තම අවශ්‍යතාව අනුව තනි පිටුවේ හෝ පිටුවේ දෙපැත්තෙහි ම හෝ ඡායා පිටපත් ලබා ගත හැකිය. වැඩි දියුණු කරන ලද ඡායා පිටපත් යන්තු පරිගණකයට සම්බන්ධ කර පිටපත් ලබා ගැනීමේ හැකියාව ද ඇති. ඒ අනුව පොතක සියලු අංක අනු පිළිවෙළින් මුදුණය කර ගත හැකිය. කළ සුදු මෙන් ම වර්ණ සහිත ඡායා පිටපත් ලබා ගැනීමේ හැකියාව ද සහිත ඡායා පිටපත් යන්තු අද භාවිත කෙරේ.

- සිංහල අනුපිටපත්කරණ යන්තු : මෙහි දී සිදු වන්නේ ජායා පිටපත්කරණයට වඩා වෙනස් කුමයකට අනුපිටපත් මුදුණය කිරීමකි. එනම් ජායා පිටපත් යන්තුයේ මෙන් ම මතුපිට ඇති විනිවිද පෙනෙන තහඹුව මත තබන ලේඛනයේ පිටපතක් විදුත් කුමයට ලබා ගන්නා යන්තුය, එය ස්වේච්ඡාසිල් පත්‍රයක සමහන් කර ගනී. ඉතා තුනී කඩාසියක ඉටි තවරා තිබෙන ආකාරය සිහියට නගා ගන්න. එම ඉටි ඉවත් වූ තැන්වලින් තින්ත ගලා යයි. මෙම කුමයේ දී සිදු වන්නේ ද එය ම ය. මේ ආකාරයේ ඉටි කඩාසි රෝලක් සිංහල අනුපිටපත්කරණ යන්තුයක ඇති අතර, එක් වතාවකට එහි පිටුවක් සකස් කරනු ලැබේ. මේ ආකාරයෙන් තමන්ට අවශ්‍ය අනුපිටපත් ප්‍රමාණය ලබා ගත හැකි ය. කළ සුදු හෝ සමහර විට යම් එක් වර්ණයක් පමණක් ලබා ගත හැකි ය. වැඩිදියුණු කරන ලද යන්තුවල බහුවරණ ලබා ගත හැකි වුවත්, ඒවා සුලඟ නැත. මිල ද ඉහළ ය.



3.4 රුපය - ජායා පිටපත් යන්තුය

4. නිමි කටයුතු සඳහා උපකරණ: මෙයින් අදහස් වන්නේ ලබා ගෙන ඇති පිටපත් නිසි ලෙස ගොනු කරමින් අවශ්‍ය පිටපත් සංඛ්‍යාව සකස් කර ගැනීමයි. මෙහි දී පිටු නිසි පිළිවෙළට ගොනු කිරීම, පිට කවරයක් යෙදීම, කඩාසි එකට ඇම්මීම යන කාර්යයන් ඉටු කළ යුතු ය. නිමි කටයුතු සඳහා පහත සඳහන් උපකරණ අවශ්‍ය වේ.
 - ලැමිනේරින් යන්තුයක්: පිටකවරය ජ්ලාස්ටික් ආවරණයක් යොදා සැකසීම ලැමිනේරින් කිරීමේ දී සිදු වේ. එයින් එම ප්‍රකාශනය ආරක්ෂා වේ. සහ කඩාසියක් හෝ තුනී කඩාසියක් හෝ මේ ආකාරයට ලැමිනේරින් කළ හැකි ය.
 - බැඳීම් උපකරණ හා ද්‍රව්‍ය: පිට බැඳීම සඳහා විවිධ කුම හාවිත කළ හැකි ය. ස්වේච්ඡාරය මගින් කටු ගැසීම ඉතා සරල කුමයකි. එසේ කටු ගසා සැකසු විට එම කටු තොපෙනෙන පරිදි වර්ණ වේප් පරියකින් එම පැන්ත වසා දැමිය හැකි ය. එසේ නැගිනම් සිදුරු විදිනයක් මගින් සිදුරු සකසා, පිට බැඳීම සඳහා ඇති ජ්ලාස්ටික් පත්‍රරු යොදා පිට බැඳීය හැකි ය. එසේත් නැගිනම් පිට බැඳීම සඳහා ම ඇති අයින්ඩ් මැශින් එකක් මගින් පිට බැඳීන්නට ප්‍රාථමික වාසානයක් යොදා ගන්නට වුව ද ප්‍රාථමික යන්තුය මගින් වම් පැන්තේ ඉහළ සිට පහළට සිදුරු විද ඒ සඳහා

ම ඇති ප්ලාස්ටික් පතුරක ඇති කොකු එම සිදුරුවලට ඇතුළු කිරීමෙන් පිටු බඳිනු ලැබේ. එසේත් නැතිනම් ඒ ආකාරයෙන් ම සිදුරු සකස් කර කම්බි රෝලක් එම සිදුරු අතරින් යවා පිටු බැඳිය හැකි ය.

මේ කිසිදු කුමයක් යොදා නොගෙන පිටු සිදුරු කර තුළකින් ගැට ගැසීමෙන් වුව ද පිටු බැඳිය හැකි ය. ඒ සඳහා සනකම හා වර්ණ සහිත තුළක් හාවිත කළ විට එම නිමාව සූන්දර වේ. එසේත් නැතිනම් පිටුවල ඇලවුම් ද්‍රව්‍යයක් තවරා ඇලවීමෙන් ද පිටු බැඳිය හැකි ය.



3.5 රුපය - ලැමිනේෂ්වර යන්ත්‍රයක්



3.6 රුපය - ස්ටෙප්ලර යන්ත්‍රයක්



3.7 රුපය - බලුම් උපකරණ



3.8 රුපය - පොත් බලුම් යන්ත්‍රය

- කැපුම් යන්ත්‍රයක් :** පිටු එකට බැඳීමේ දී සිදු විය හැකි සූල ප්‍රමාද දේශයකින් වුව ද එහි නිමාව සූන්දර නොවන්නට ප්‍රථමවන. එවැනි අවස්ථාවක ප්‍රකාශනයේ බැඳ ඇති පැත්තක හැර අනික් පැති කැපුම් යන්ත්‍රයක් මගින් මට සිල්ව කර ගන්නට ප්‍රථමවන. පරිගණක ආශ්‍රිත ප්‍රකාශන ක්‍රියාවලියක දී මෙසේ කළ හැකිකේ පිටු ස්වල්පයක් නම්



3.9 රුපය - කැපුම් යන්ත්‍රයක්

පමණි. එයට හේතුව සාමාන්‍යයෙන් කාර්යාලවල ඇත්තේ පිටු ස්වල්පයක් එකවර කැපීම සඳහා යොදා ගත හැකි යන්තු බැවිති. පිටු වැඩි ප්‍රමාණයක් ඇති විට සාමාන්‍ය මූල්‍යාලයක ඇති කැපුම් යන්තුයක් මගින් එහි පැනි මටසිලටු කර ගත හැකි ය.

4). පරිගණක ආග්‍රිත ප්‍රකාශන උපකරණ භාවිතය

මෙය සම්පූර්ණයෙන් ම සැලසුම් සහගත ව කළ යුත්තකි. ත්‍රියාවලියේ එක් එක් පියවරට අදාළ ව පහත සඳහන් ආකාරයෙන් එම සැලසුම් සකස් කර ගෙන කටයුතු කළ යුතු ය.

- **අත්පිටපත සැකසීම :** තමන් නිම කරන්නට අපේක්ෂා කරන ප්‍රකාශනයේ හැඩරුව පිළිබඳ ව සින් තබා ගෙන එයට උචිත ලෙස අත්පිටපත සකස් කළ යුතු ය. පසු ව එම අත්පිටපතට අදාළ ව පිටු සැලසුම් කිරීමට අවශ්‍ය පිළිවෙළ අත්පිටපතේ තීරුපණය විය යුතු ය. උදාහරණයක් වශයෙන් කොටස් නම් කිරීම, කොටස් අංක කිරීම, අනුමාතකා යෙදීම ආදිය එසේ අත්පිටපතේ තීවැරදි ව ඇතුළත් විය යුතු ය.
- **අකුරු යෝජනය හා පිටු සැලසුම් කිරීම :** මෙය සිදු කරනු ලැබිය යුත්තේ ඒ පිළිබඳ හැකියාවක් ඇති අයකු විසිනි. මෙහි දී පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
 - නිම පිටපතේ අපේක්ෂිත ප්‍රමිතින්
 - යොදා ගන්නා කඩ්දාසියේ දිග පළල
 - මූල්‍යය වන කොටසේ දිග පළල
 - යොදා ගන්නා අකුරු වර්ගය හෝ වර්ග, මෝස්තර හා පරිමාණ
 - පිටු අංක කිරීම
 - මාත්‍යකා හා අනුකොටස් අංක කිරීම හා යෝග්‍ය මෝස්තර යොදා ගැනීම
 - පැවත සම්පාදනය
 - මුළු පිටු හා අවසාන පිටු සැකසීම
 - පිට කවරය සැකසීම

පරිගණකය මගින් පිටු සැලසුම් කරනු ලැබූ පසු එය පරිගණක තීරය බලමින් ම වැරදි තීවැරදි කිරීම හෝ එහි මූල්‍ය පිටපතක් ලබා ගෙන වෙනත් අයෙකු ලබා වැරදි තීවැරදි කිරීම හෝ අනිවාර්යයෙන් ම කළ යුතු ය. පිටු සැලසුම් කිරීමේ දී වැදගත් වන්නේ එය පහසුවෙන් කියවීමට හැකි විමයි.

- **මූල්‍යය හා පිටපත්කරණය :** අවශ්‍ය පිටපත් සංඛ්‍යාව තීවැරදි ව කිරණය කළ යුතු ය. බෙදා හැරීම සඳහා ද සංරක්ෂණය කර තබා ගැනීම සඳහා ද පිටපත් අවශ්‍ය වේ. එසේ ම පළදු විය හැකි බව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. පිටපත් කිහිපයක් සකස් කර ගැනීමේ දී ජායා පිටපත් යන්තුය මගින් පිටපත් ලබා ගත හැකි ය. එක් වර මුළු පිටපත ම යන්තුය මගින් ලබා ගෙන දෙපැත්ත එක් වර ජායා පිටපත් කර දෙන යන්තුයක් යොදා ගැනීම වඩාත් වාසි දායක ය. පහසු ය. එබැවින් ජායා පිටපත් යන්තුයකින් සේවාව ලබා ගැනීමට පෙර තමන්ගේ අවශ්‍යතාව පවසා, එම යන්තුයේ ඇති පහසුකම් පිළිබඳ ව විමසා දැන ගන්න. ඩිජිටල් අනුපිටපත්කරණ යන්තුයක එක්

ස්වේන්සිල් පත්‍රයකින් මුද්‍රණය නිම කළ පසු එය ඉවත් වන නිසා එයින් නැවත මුද්‍රණය කළ තොහැකි ය. එබැවින් නිසැක ව ම අවශ්‍ය පිටපත් ප්‍රමාණය නිශ්චය කර ගෙන එක් වර ම පිටපත් ලබා ගන්න.

- නිමි කටයුතු :** ප්‍රකාශනයේ නිමාව පිළිබඳ ව පූර්ව විනිශ්චයක් කර ඇත්තම් එය ඉතා පහසු ය. සන්නිවේදන ව්‍යාපාර ආයතනයක් මගින් ද මෙසේ නිමි කටයුතු කරවා ගත හැකි ය. එහෙත් වඩාත් යෝග්‍ය වන්නේ පාසලේ දී කර ගත හැකි කටයුතු තම තමන් ම නිම කර ගැනීමයි. වියදුම් අඩු කර ගැනීමත්, සුන්දර නිමාවක් කෙරෙහින් අවධානය යොමු කළ යුතු ය. පාසල් මට්ටමේ දී ම පිටු එකතු කර සිදුරු වේ, යෝග්‍ය පිට කවරයක් සකසා පිටු බැඳ, කටයුතු නිම කර ගැනීම වඩාත් යෝග්‍ය ය. නිමි පිටපතක පිටු එක ආකාරයකින් තිබීම එහි අලංකාරයට හේතු වේ. යම් හේතුවකින් කොළ සුළු ප්‍රමාණයකින් හෝ එහා මෙහා වී ඇත්තම් කළ යුත්තේ, එය පැති කැපුම් යන්තුයකින් කපා මටසිලුව කර ගැනීමයි.

3.2 කාර්යාලයීය මාධ්‍ය උපකරණ

ලිපි හා ලේඛන ගනුදෙනු වන කාර්ය බහුල සේවානයක් ලෙස කාර්යාලයක් හඳුනා ගත හැකි ය. කාර්යාලයක කාර්යක්ෂමතාව මැන බැලිය හැක්කේ එහි කටයුතු කොතරම් වේගයෙන්, නිවැරදි ව හා විශ්වාසවන්ත ව සිදු වන්නේ ද යන්න අනුව ය. මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා කාර්යාල තුළ විවිධ උපකරණ භාවිත කිරීම කාලයක් තිස්සේ වැඩි දියුණු වී ඇත. මෙහි දී සිදු වන ප්‍රධාන වෙනස නම්, මිනිස් ගුමයෙන් කරන ලද කාර්යයන් කිසියම් උපකරණයකට බාර කිරීමයි. එසේත් නැතිනම් මිනිස් ගුමයෙන් කරන ලද කාර්යයන්ට උපකාර කිරීම සඳහා විවිධ උපකරණ යොදා ගැනීමයි. වර්තමානයේ කාර්යාලවල තොරතුරු තාක්ෂණය බහුල ව යොදා ගැනේ. එසේ ම කාර්යාලයක් යනු එහි සේවය කරන්නන්ගේ සේවානයක් තොවේ. එයට නිතර ම බාහිර පාර්ශ්වකරුවේ පැමිණෙනි. විවිධ සේවා ලබා ගැනීම සඳහා පොදු මහජනතාව ද, විවිධ කාර්යයන් සඳහා වෙනත් කාර්යාලවල කාර්ය මණ්ඩල ද පැමිණෙනි. කාර්යාලයීය මාධ්‍ය උපකරණ අවශ්‍ය වන්නේ මේ සියල්ලන්ට සේවය සැලසීම සඳහා ය.

1). කාර්යාලයීය මාධ්‍ය ක්‍රියාවලියේ අවශ්‍යතාව

කාර්යාලයක් එහි අංශවලට බෙදා තිබෙන්නේ එහි කාර්ය සේවානය අනුව ය. ඒ ඒ කාර්යාලය අනුව එම අංශ වෙනස් විය හැකි ය.

පොදුවේ ගත් විට කුමන කාර්යාලයක වුව ද සිදු වන්නේ සමාන ක්‍රියාවලියකි. පිටතින් ලිපි ලැබේ. බැහැරින් මහජනයා කාර්යාලයට පැමිණෙනි. විවිධ ආයතන නියෝජිතයේ ද කාර්යාලයට පැමිණෙනි. මේ සියල්ල කාර්යාලයීය කටයුතුවලට අයත් ය.

එම් නිසා විධිමත් ව සකස් කරන ලද මාධ්‍ය ක්‍රියාවලියක් කාර්යාලයකට අවශ්‍ය වේ. එසේ තොවුවහොත් කාර්යාලයේ කටයුතු අකාර්යක්ෂම විමට හේ අවුල් විමට හේ ඉඩ තිබේ. 'කාර්යාල ක්‍රම' යනු වෙන ම අධ්‍යයනය කළ හැකි විෂය ක්ෂේත්‍රයකි.

කාර්යාලයක මාධ්‍ය ක්‍රියාවලියට පාදක වන්නේ පහත සඳහන් කාර්යයන් ය.

1. තොරතුරු විධීමත් ව ලබා ගැනීම
2. තොරතුරු විධීමත් ව රස් කිරීම
3. තොරතුරු විධීමත් ව පිළියෙළ කිරීම
4. තොරතුරු විධීමත් ව නිකුත් කිරීම

කාර්යාලයක් විශාල වන විට මෙම කාර්යය අතිශයින් සංකීරණ වෙයි. එහි විශ්වාසනීයන්වය ආරක්ෂා කර ගැනීමත්, නිරවද්‍යතාවත්, ඉක්මන් බවත් අතිශයින් වැදගත් සංකල්ප බවට පත් වේ. ඒසේ ම යම් යම් තොරතුරුවල වලංගු හාවය හා නෙතික හාවය කෙරෙහි ද සැලකිල්ලක් දක්වන්නට සිදු වේ. විධීමත් ව සකස් කරන ලද මාධ්‍ය ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය.

2). කාර්යාලයේ මාධ්‍ය ක්‍රියාවලිය

කාර්යාලයකට ලැබෙන ලිපියක් සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම වැදගත් ය. එය මේ ආකාරයෙන් සරල ව දැක්විය හැකි ය.

1. ලිපිය ලැබීම හා කවරය කඩා ලිපිය ගැනීම
2. කාර්යාලයට ලිපිය ලැබීම පිළිබඳව දින මුදා තැබීම
3. අදාළ පොතක සටහන් කර ඒය අදාළ අංශයට හාර දීම
4. අදාළ අංශය ලිපිය හාර ගැනීම හා දින මුදා තැබීම
5. ලිපිය අදාළ ලිපි ගොනුවට ඇතුළත් කිරීම
6. ලිපියට පිළිතුරක් සකස් කිරීම
7. පිළිතුරු ලිපිය පරිගණකය මගින් සැකසීම
8. පිළිතුරු ලිපියට ප්‍රධානීයගේ අත්සන ලබා ගැනීම හා නිල මුදාව තැබීම
9. තැපැල් කිරීම සඳහා ලිපි කවරයකට දමා සැකසීම
10. තැපැල් අංශයේ දී මුද්දර මුදාව තැබීම හා තැපැල් කිරීම

කාර්යාලයකින් කිසියම් සේවාවක් ලබා ගැනීම සඳහා ගිය විට එහි මාධ්‍ය ක්‍රියාවලිය වෙනස් වේ. උදාහරණයක් වශයෙන් පූරවැසි හැඳුනුම්පතක් ගැනීමට පූරවැසියන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යත කෙතෙකට ලැබෙන්නේ මේ ආකාරයේ අත්දැකීමකි.

1. අයදුම්පතය කුවුලවට හාර දීම
2. අයදුම්පතයට අදාළ මුදල් ගෙවීම හා ලදුපතක් ලබා ගැනීම
3. පූරවැසි හැඳුනුම් පත ලබා ගැනීමේ දී එය ලබා ගත් බවට අත්සන් කිරීම.

මෙහි දී කාර්යාලයට ලැබුණු අයදුම්පතට අදාළ ව මාධ්‍ය ක්‍රියාවලිය ඉහතින් දක්වා ඇති ලිපියක මාධ්‍ය ක්‍රියාවලියට සමාන වේ. මේ ආකාරයෙන් කාර්යාලයක මාධ්‍ය ක්‍රියාවලිය ඒ ඒ කාර්යාලය අනුව වෙනස් වන්නට පූජ්‍යවන.

3). කාර්යාලයේ මාධ්‍ය උපකරණ හඳුනා ගැනීම හා භාවිතය

මෙ ආකාරයෙන් කාර්යාලයක පාවිච්ච කරන මූලික මාධ්‍ය උපකරණ කිහිපයක් ගැන දැන සිටීම වැදගත් ය.

● දින මුදා යන්තුය

මෙය කුඩා යාන්ත්‍රික උපකරණයකි. එහි රඛර හෝ පොලිමිර හෝ යොදා සකස් කරන ලද දිනය, මාසය හා වර්ෂය සකස් කළ හැකි කොටසක් ද, එයට තීන්ත තවරන කොටසක් ද සහිත ය. ඒ අනුව එම උපකරණය යම් ලේඛනයක් මත තබා තද කිරීමේ දී එහි සකස් කර ඇති දිනය, මාසය හා වර්ෂය තීන්ත මගින් කඩාසියේ සටහන් වේ. යම් කාර්යාලයකට අවශ්‍ය නම් එහි තමන්ගේ කාර්යාලයේ නම ද අදාළ අංශයේ නම ද ඇතුළත් කර දින මුදාව සකස් කර ගත හැකි ය. එසේ නොමැති ව පොදුවේ පාවිච්ච කළ හැකි දින මුදාන් යන්තුයක් වෙළෙඳ සැලකින් මිල දී ගක හැකිය.

කාර්යාලයක් තුළ ලිපි ලබා ගැනීමේ අංශය නොහොත් තැපැල් අංශය සතු ව දින මුදාන් යන්තුයක් තිබේ. යම් ලිපියක් කාර්යාලයට ලැබුණු දිනය සහතික කරනු ලබන්නේ මෙම දින මුදා යන්තුය මගිනි. සමහර විට එවැනි දින තහවුරු කිරීම නෙතික කාර්යයන්හි දී අවශ්‍ය වේ. එපමණක් නොව කාර්යාලයට ලැබුණු ලිපිය ඉන් පසු එක් එක් අංශවලට යැවෙනු ඇති. ඒ ඒ අංශවලට එම ලිපිය සම්බන්ධයෙන් කටයුතු කළ හැකිකේ එය ලැබුණු දින දී ය. ඒ නිසා ඒ ඒ අංශවලට එම ලිපිය ලැබෙන දිනය ද වැදගත් වේ. ඒ නිසා කාර්යාලයක තැපැල් අංශයේ පමණක්

නොව එක් එක් අංශවල ද දින මුදා තිබෙන්නට පූජ්‍යවන. මෙම වැදගත් කම නිසා දින මුදා තැබීම වගකිවයුතු කාර්යයක් ලෙස සැලකේ. සමහර කාර්යාලවල දින මුදාව තැබීමෙන් පසු එම මුදාව තුළ කෙටි අත්සනක් ද යොදු ලැබේ. එසේ කරනු ලබන්නේ වෙනත් කෙනෙකු විසින් නිල නොවන ආකාරයෙන් යම් ලේඛනයකට දින මුදා තබනු ලැබීම වැළැක්වීම සඳහා ය.

උදාහරණයක් වශයෙන් යම් අයදුම්පතක් කාර්යාලයට ලැබිය යුතු දිනය පසු වී ලැබුණා යැයි සිතන්න. එවිට දින මුදාව තබන්නේ අදාළ දිනය පසු වූ දිනයක ය. ඒ අනුව එම අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය කාර්යාලයට තිබේ. සාමාන්‍යයෙන් දින මුදා සකස් කර ඇත්තේ දිනය ආපසු කරකැවිය නොහැකි වන ආකාරයෙනි. ඒ නිසා යම් දිනයක ලැබුණු ලිපියකට එයට පෙර දිනයක් යොදා දින මුදා තැබිය නොහැකි ය.



3.10 රුපය - දින මුදා යන්තුයක්

□ නිල මුදාව

යම් විධායක නිලධාරියාගේ අත්සන සමග එම නිලධාරියාගේ නිල මුදාව තබනු ලැබේ. මෙහි දී කාර්යාලයක ප්‍රධානීය, අනුප්‍රධානීන් හෝ වෙනත් මාණ්ඩලික නිලධාරීන් තමන්ගේ කාර්යයට අදාළ ව අත්සන් යෙදීමේ දී නිල මුදාව තබනු ඇත. බොහෝ විට අත්සනට නිත්‍යානුකූල වලංගුහාවයක් ලැබෙන්නේ නිල මුදාව මගිනි. මේ සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නේ කාබන් තීන්ත ය. එහෙත් තුනතනයේ තීන්ත සහිත නිල මුදා යන්තු සකස් කර ගත හැකි අතර, ඒවාට තමන් කැමති වර්ණයක තීන්ත යොදන්නට පූජ්‍යවන.




3.11 රුපය - නිල මුදා යන්තු

නිල මුදාව හාවිත කළ හැකිකේ එම නිලධාරියාට හෝ නිලධාරියාගේ අනුමැතිය ලද කෙනෙකුට පමණි. මේ නිසා කිසියම් නිල මුදාවක් අනවසරයෙන් හාවිත කළ තොහැකි ය. නිල මුදා ඉතා සුරක්ෂිත ව කාර්යාලයක තබා ගනු ලැබේ. සමහර විධායක නිලධාරීන් විසින් තම නිල මුදාව ලාභවුවක සුරක්ෂිත ව තබා ගනු ලැබේ. නිල මුදා නිෂ්පාදනය කරන්නේ ද මේ සම්බන්ධයෙන් වගකීමකින් කටයුතු කරති.

□ ගණක යන්තුය

පරිගණක මූලධර්ම යොදා සකස් කරන ලද ගණක යන්තු තොහැත් කැල්කිපුලේටර් සැම කාර්යාලයක ම හාවිත කෙරේ. එහි කුඩා තිරයක් හා යතුරු පුවරුවක් ඇති අතර යතුරු පුවරුව යොදා ගෙන ගණනය කිරීම කළ හැකි ය. එය තිරයෙන් දකින්නට ලැබේ. වඩාත් දියුණු කරන ලද ගණක යන්තුවල මෙම ගණනය කිරීම කඩඩාසියක මුද්‍රණය ද කර ගත හැකි ය. මෙම සියලු ගණනය කිරීම යන්තුය විසින් මතකයේ රඳවා ගනු ලැබේ.



3.12 රුපය - ගණක යන්තුයක්

● පරිගණකය

කාර්යාලයිය උපකරණයක් වශයෙන් පරිගණකය ක්‍රියා කරන්නේ දෙයාකාරයකට ය. එකක් නම් සාමාන්‍ය ලිපි සැකසීමයි. දෙවැන්න නම් සැලසුම් කරන ලද පොදු ආකාතියකට අනුව ලේඛන සැකසීමයි. උදාහරණයක් වශයෙන් කාර්යාලයට ලැබෙන අයදුම්පත්වල විස්තර ඇතුළත් කිරීම සඳහා පෙර සැකසුම් කරන ලද පරිගණක ආකාතියක් භාවිත කළ හැකිය. පරිගණකය බහුකාරය යන්තුයක් තිසා එය යම් කාර්යයක් සඳහා යොදා ගන්නා ආකාරය අනුව එහි ක්‍රියාකාරී ස්වභාවය වෙනස් වේ. මෙම කාර්යය තනි පරිගණකයක් වශයෙන් හෝ පරිගණක ජාලයක් වශයෙන් හෝ ක්‍රියාත්මක වන්නට පූඩ්‍රවන.



3.13 රුපය - නව පරිගණක යන්තුයක්

පෙර කළ කාර්යාලවල භාවිත කරන ලද යතුරු ලියනයේ කාර්යය අද වන විට පරිගණක විසින් භාර ගෙන ඇත. ඒ අනුව සාමාන්‍ය ලිපි සැකසීමත්, විශේෂයෙන් සැලසුම් කරන ලද තොරතුරු ඇතුළත් කරමින් ලේඛන නිකුත් කිරීමත්, කාර්යාලයිය පරිගණක මගින් සිදු වේ. සාමාන්‍ය ලිපි සැකසීම එම ලිපිය සකසන්නාගේ හැකියාව මත රඳා පවතී. එනම් ලිපිය සකසන්නා විසින් ඇතුළත් කරන තොරතුරු අනුව ලිපිය සැකසේ. එහෙත් සැලසුම් කරන ලද පරිගණක වැඩසටහනකට අනුව ලේඛන සැකසීමේ දී පරිගණකය විසින් ඉල්ලා සිටින තොරතුරු නිවැරදි ව ලබා දෙන්නට පරිගණක ක්‍රියාකාරුව සිදු වේ. වැරදි තොරතුරු සැපයීමෙන් ලැබෙන්නේ වැරදි ලේඛනයකි. අසම්පූර්ණ තොරතුරු සැපයු විට ලේඛනය නිකුත් කිරීම පරිගණක වැඩසටහන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. තුළනයේ කාර්යාලවල ලිපි දිර්ශය පරිගණකයට ඇතුළත් කර තිබේ. එසේ වූ විට එම ලිපි දිර්ශයේ ලිපියක් වශයෙන් පරිගණක පිටපත ලබා ගත හැකි ය. සමහර විට පරිගණකය විසින් සැකසුම් කරන ලද ලිපිය මුද්‍රිත ලිපි දිර්ශයක් මගින් මුද්‍රණ යන්තුයෙන් මුද්‍රණය කර ගත හැකි ය.

● මුදල් සටහන් යන්තුය

යම් මුදල් ගනුදෙනුවක සටහන යාන්ත්‍රික ව සිදු කරන යන්තුයකි. මෙහි දී එම සටහන පත්‍රිකාවක මුද්‍රණය කරන අතර ම, එම තොරතුරු පිටපත් දෙකකින් ලබා දෙන්නට ද පූඩ්‍රවන. එසේ ම එම තොරතුරු මතකයේ රඳවා ගැනීමට ද මෙම යන්තුයට හැකි වේ.



3.14 රුපය - මුදල් සටහන් යන්තුය

මුදල් ගනුදෙනු කරන අංකවල හෝ ව්‍යාපාරවල හෝ මුදල් ගනුදෙනු අතින් කිරීම වෙනුවට යන්තු මගින් කරනු ලැබේ. එවිට ලබා ගන්නා මුදල් පිළිබඳ සටහන යන්තුය මගින් උග්‍රපතක් වශයෙන් නිකුත් කරයි. එම ලද පත්‍ර පිටපතක් හෝ දෙකක් ද ඒ සමග නිකුත් කරනු ලැබයි. එසේ ම බොහෝ විට එම තොරතුරු මුදල් සටහන් යන්තුයේ රඳවා ගනී. මෙහි අරමුණ වන්නේ මුදල් භාර ගන්නා තැනැත්තාට මුදල් සගවා ගැනීමට ඇති ඉඩ කඩ ඇහිරීමයි. එසේ ම මුදල් ගනුදෙනු ව වඩාත් ඉක්මණීන් භා නිවැරදි ව කිරීමට ද අවකාශ ලැබේ. ලැබූ මුදල් හෝ ගෙවූ මුදල් හෝ පරික්ෂා කිරීමේ දී මෙම මුදුන බිල්පත් භා යන්තුයේ ඇති තොරතුරු භාවිත කළ හැකි ය.

□ තැපැල් මුදා යන්තුය

මෙම යන්තුයට කිසියම් මුදල් වටිනාකමක් තැපැල් කාර්යාලය විසින් ඇතුළු කරනු ලැබේ. එවිට එම වටිනාකම අවසාන වන තුරු එය මුද්දර වශයෙන් ලිපිවල සටහන් කළ හැකි ය. එහි දී සිදු වන්නේ ලිපියක මුද්දර ඇලවීම වෙනුවට මුද්දර යන්තුය මගින් මුද්දර මුදාවක් මුදුණය කිරීමයි. මෙය ක්‍රියාත්මක කිරීමට යතුරුක් අවශ්‍ය වේ. යන්තුයට ඇතුළත් කරන ලද මුද්දර වටිනාකම අවසාන වූ විට තැපැල් කාර්යාලයට ගොස් මුදල් ගෙවා යම් වටිනාකමක් නැවත ඇතුළත් කළ හැකි ය.

දිනපතා ලිපි විශාල ප්‍රමාණයක් තැපැල් කරන කාර්යාලයක ඒ සඳහා මුද්දර භාවිත කිරීම කරදයක් පමණක් නොව අනාරක්ෂිත ක්‍රමයක් ද වේ. ඒ නිසා තැපැල් කාර්යාලය සමග කතිකා කර ගැනීමෙන් තැපැල් මුදා යන්තුයක් ලබා ගත හැකි ය. එයට යම් මුදල් වටිනාකමක් තැපැල් කාර්යාලය විසින් ඇතුළු කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් රුපියල් පත්දහසක් ඇතුළත් කරන ලද්දේ නම් එයට රුපියල් පහක මුද්දරය ප්‍රමාණවත් නොවන්නට පූජ්‍යවන. ලියාපදිංචි තැපැලෙන් යවන ලිපියකට අදාළ මුද්දර වටිනාකම වැඩි ය. එක් එක් ලිපිවල බර අනුව ඒ සඳහා ඇලවිය යුතු මුද්දර වටිනාකම පිළිබඳ ව තැපැල් කාර්යාලය විසින් උපදෙස් ලබා දෙයි. ඒ අනුව නියමිත මුද්දර වටිනාකම දක්වා ලිපිය යන්තුයට ඇතුළු කළ විට අදාළ වටිනාකමට මුද්දරය මුදුණය කරනු ලැබේ.

කාර්යාලයක් තුළ දී තැපැල් මුදා යන්තුය යම් එක් නිලධාරියකු භාරයේ තබයි. එයට හේතුව එම යන්තුය මගින් කරනු ලබන්නේ, කාර්යාලයේ මුදල් ගනුදෙනුවක් වන බැවිනි. එක් නිලධාරියකු භාරයේ තබා විධීමත් ව ලිපි මුදා තැබීමෙන් එයින් වංචා සිදුවීම වැළැක්විය හැකි ය.



3.15 රුපය - තැපැල් මුදා සටහන් යන්තුයක්

□ මුදල් ගණින යන්ත්‍රය

මෙම යන්ත්‍රයට එක ම වර්ගයක මුදල් නොවුව යෙදු පසු සැණෙකින් ඒවා ගණනය කර දෙයි. සාමාන්‍යයෙන් එක වරකට යොදන්නේ එක ම වටිනාකමක් ඇති නොවුව පමණකි. යන්ත්‍රයෙන් කරනු ලබන්නේ මුදල් වටිනාකම ගණන් කිරීම නොව මුදල් නොවුව සංඛ්‍යාව ගණනය කිරීම ය. සමහර යන්ත්‍රවල ඇති පහසුකම් අනුව ව්‍යාප මුදල් නොවුව හඳුනා ගැනීමට ද හැකියාව තිබේ. මෙහි යොදා ගෙන ඇත්තේ ද පරිගණක තාක්ෂණයයි.



3.16 රුපය - මුදල් ගණින යන්ත්‍රයක්

බැංකු වැනි විශාල මුදල් ප්‍රමාණයක් දෙනික ව ගනුදෙනු කරන කාර්යාලවලට හෝ එවැනි අංශ සහිත කාර්යාලවලට මුදල් ගණින යන්ත්‍ර අවශ්‍ය වේ. මුදල් ගණනය කිරීමේ දී ගත වන කාලය අඩු කර ගැනීමත්, ගණනය කිරීමේ විශ්වාසය වැඩි කර ගැනීමත් මෙහි අරමුණයි. සමහර මුදල් ගණින යන්ත්‍රවල ගණනය කිරීම ගනුදෙනුකරුට වෙනත් ක්‍රිඩා තිරයකින් දැක ගැනීමට හැකි ආකාරයට සකස් කරන ලද අවස්ථා වාණිජ බැංකුවල දකින්නට ප්‍රාථමික ප්‍රාග්ධනය වේ.

3.3 තොරතුරු පූවමාරු කිරීමේ මාධ්‍ය උපකරණ

පෙර කළ නොවූ ආකාරයෙන් අද වන විට තොරතුරුවලට වැඩි වටිනාකමක් ලැබේ තිබේ. විවිධ කාර්යයන් සඳහා තොරතුරු රස් කර ගැනීම, ගබඩා කර ගැනීම, සැකසුම් කිරීම හා බෙදා හැරීම සිදු වේ. තොරතුරු සම්බන්ධයෙන් ඇති විශේෂ ලක්ෂණයක් නම් ඒවා ඉතා වේගයෙන් පූවමාරු කර ගැනීමේ අවශ්‍යතාවයයි. උදාහරණයක් වෙගයෙන් මේ දැන් අවශ්‍ය තොරතුරක් දැන් නො ලැබේ තව විනාඩි පහකින් ලැබේමෙන් වැඩික් නැති වන්නට ප්‍රාග්ධනය වේ.

ඒ නිසා ලෝකය පුරා තොරතුරු පූවමාරුවට යොදා ගන්නා මාධ්‍ය උපකරණ ද්‍රව්‍යෙන් ද්‍රව්‍ය සංවර්ධනය වෙමින් පවතී. අද තොරතුරු පූවමාරු වීම වේගයෙන් සිදු වන්නේ අන්තර්ජාලය මගිනි. ඒ හැර පුද්ගලික ව තොරතුරුකරණය සඳහා යොදා ගත හැකි විවිධ මෙවලම් අද වන විට සමාජයේ හාවිතයට පැමිණ ඇතේ. මෙම තොරතුරු පූවමාරු කිරීමේ මාධ්‍ය උපකරණ අද වන විට සමාජයට කොතරම් අවශ්‍ය ද යන්, රටක ජනගහනයට වැඩි ප්‍රමාණයක් ජ්‍යෙගම දුරකථන සම්බන්ධතා තිබේමෙන් ම පැහැදිලි වේ. බහ තෝරන වියේ දරුවාගේ සිට මහලු වියේ තැනැත්තා දක්වා ම තොරතුරු පූවමාරු කිරීමේ මාධ්‍ය හාවිතය ප්‍රවලිත වී තිබේ.

1). තොරතුරු භූවමාරු කිරීමේ අවශ්‍යතාව

භූතන සමාජය තොරතුරු සමාජයක් ලෙස සැලකේ. සැම තරාතිරමක ම පුද්ගලයන්ට මෙන් ම සංවිධානවලට ද විවිධ අවශ්‍යතා සඳහා තොරතුරු භූවමාරුව අත්‍යවශ්‍ය වී තිබේ. මූලික සන්නිවේදනය සඳහා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම නිසා ලෝකය එක ම ගම්මානයක් බවට පත් වී තිබේ. ඒ අනුව අද වන විට තොරතුරු භූවමාරුව සඳහා යොදා ගන්නා මූලික උපකරණ හා මෙවලම කිහිපයක් හඳුනා ගැනීමත්, ඒවා හාවිත කරන ආකාරය දැන ගැනීමත් ඉතා ප්‍රයෝගනවත් වේ.

2). තොරතුරු භූවමාරු කිරීමේ උපකරණ හඳුනා ගැනීම හා භාවිතය

වර්තමානයේ කාර්යාල හා පුද්ගලයන් විසින් තොරතුරු භූවමාරුව සඳහා යොදා ගනු ලබන ප්‍රධාන උපකරණ කිහිපයක් හඳුනා ගැනීම වැදගත් ය.

● දුරකථන

ප්‍රධාන වශයෙන් ම දුරකථන වර්ග දෙකක් මේ වන විට භාවිත වේ.

- (අ.) ස්ථාවර දුරකථනය
- (ආ.) ජ්‍යෙගම දුරකථනය.

ස්ථාවර දුරකථනය රහැන් සහිත හෝ රහැන් රහිත හෝ විය හැකි ය. එහි ලක්ෂණය නම් එය යම් තුළෝලය ස්ථානයක ස්ථාවර ව පැවතීමයි. එය ගෘහයක් හෝ කාර්යාලයක් හෝ මහජන දුරකථන කුටියක් හෝ විය හැකි ය. ගෘහයේ හෝ කාර්යාලයේ ස්ථාවර දුරකථනය මගින් පිළිතුරු දීම හා ඇමතිම කළ හැකි ය. එහි අංකය ග්‍රාහකයේ දැනිති. එහෙත් දුරකථන කුටිවල අංකය මහජනතාව නොදැන්නා නිසා දුරකථන කුටියකට ඇමතුමක් ලබා ගත නොහැකි ය. එහෙත් දුරකථන කුටියෙන් වෙනත් ග්‍රාහකයන් සඳහා ඇමතුම් ලබා ගත හැකි ය.

ස්ථාවර දුරකථන පසු ගෙවුම් හෝ පෙර ගෙවුම් හෝ වශයෙන් පවත්වා ගත හැකි ය. පසු ගෙවුම් දුරකථනයට මාසික බිල්පතක් ලැබේ. දුරකථන ඇමතුම් ප්‍රමාණය නොසලකා මාසික බද්දක් ද අය කෙරේ. පසු ගෙවුම් ස්ථාවර දුරකථනයට මාසික බිල්පත් හෝ මාසික බද්දක් හෝ අය නො කරන අතර, ඒ ඒ අවස්ථාවන්හි දී ග්‍රාහකයා විසින් පෙර ගෙවුම් කරන ලද වටිනාකම අවසාන වන තෙක් ඇමතුම් දීම කළ හැකි ය.

පෙර ගෙවුම් දුරකථනවල ගෙවුම් වටිනාකම අවසාන වූ විට ඇමතුම් දීය නොහැකි වුවත්, යම් කාලයක් යන තෙක් ඇමතුම් ලබා ගත හැකි ය.



3.17 රුපය - ස්ථාවර දුරකථනයක් (පැරණි)



3.18 රුපය - ස්ථාවර දුරකථනයක් (නව)



3.19 රුපය - ජ්‍යෙගම දුරකථන

ඡංගම දුරකථනය යනු යහැන් රහිත දුරකථනයකි. එය අද වන විට කුඩා උපකරණයක් බවට පත් වී තිබේ. එසේ ම එහි ඇති පහසුකම් ද වැඩි ය. කථනය මෙන් ම ලේඛනය මගින් තොරතුරු ප්‍රවමාරු කිරීමට ද ඡංගම දුරකථනයේ පහසුකම් ඇත.

සාමාන්‍යයෙන් දුරකථනය දෙපාර්ශ්වය නො දැකින උපකරණයකි. විශේෂයෙන් කාර්යාලයිය දුරකථනවල ප්‍රවමාරු වන්නේ හඳුනී. එසේ ම එය සැම විට ම ද්වී පුද්ගල සන්නිවේදනය සඳහා යොදා ගනු ලබයි. ඒ නිසා මෙය ද්රී පුද්ගල අනතිමුඩ කතිකාවක් ලෙස හැඳින්විය හැකි ය.

දුරකථනයේ කථනයට සම්බන්ධ වන දෙපාර්ශ්වය ම පිළිපැදිය යුතු ආචාර ධර්ම තිබේ. ඒවා කිහිපයක් මෙහි පහත දැක් වේ.

- දුරකථන ඇමතුම ලබන්නා ඔබ නම් ඇමතුම සත්‍යාච්‍ය වූ විගස තමන්ගේ අනන්තතාව හෙළි කළ යුතුය. එසේ කිරීම නොකළ යුතු යැයි සිතන්නේ නම්, හලේ කියන්න. එවිට ඇමතුමේ ආරම්භකයා විසින් තම අනන්තතාව හෙළි කළ යුතුය.
- දෙපාර්ශ්වයේ ම ගොරවය රැකෙන පරිදි විවන හාවිත කළ යුතු ය.
- කිය යුතු දේ කෙටියෙන් කිම දුරකථනයේ දී වඩාත් ම යෝගා සාමාන්‍ය ක්‍රමයයි.
- තමන්ට විමසිය යුතු දේ පණීවුවය ලබන්නාට පැහැදිලි ව තේරුම් ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කරන්න.
- දුරකථනයෙන් ඇමතුමක් ලබා ගන්නට පෙර අවශ්‍යතාව නිවැරදි ව දැන ගෙන එයට නිසි ලෙස සූදානම් වන්න.
- දුරකථනයෙන් විසදා ගත නොහැකි ප්‍රශ්න සඳහා දුරකථනය යොදා නො ගන්න.
- තමන්ට අතවශ්‍ය දුරකථන ඇමතුමක් නම් ආචාරයිලි ව නොපමා ව සම්බන්ධතාව විසන්ධි කරන්න.
- තමන් නොදැන්නා අතහැරුණු ඇමතුම්වලට (Missed calls) ඇමතිමෙන් වළකින්න.
- තමන් නොදැන්නා අයගේ කෙටි පණීවුවවලට පිළිතුරු දීමෙන් වළකින්න.
- පෙර ගෙවුම් සහිත දුරකථනයක් නම් සන්නිවේදන මධ්‍යස්ථානයකට තම අංකය ලබා නොදී, කාචිපතක් මගින් පෙර ගෙවුම් කරන්න.
- දුරකථනය තමන්ගේ පොදුගලික ජීවිතයට බාධාවක් කර නො ගන්න.
- දුරකථනය හාවිතය යනු මුදල් බව අමතක නො කරන්න.

● ගැක්ස් යන්තුය

ස්ථාවර දුරකථනය මෙන් ම ස්ථාන දෙකක ක්‍රියාත්මක වන සන්නිවේදන උපකරණයකි. එහි දී එක් ස්ථානයකින් ඇතුළු කරන යම් කඩ්දාසියක ඇති සටහන විද්‍යුත් තරංග බවට පත් කරයි. ඉන් පසු එම තරංග ග්‍රාහක යන්තුය වෙත ගමන් කරයි. එම යන්තුය විසින් එම විද්‍යුත් තරංග නැවත ලේඛනයේ ඇති සටහන බවට පත් කරයි. එහි පිටපතක් එම ග්‍රාහක යන්තුය විසින් මුද්‍රණය කර ලබා දෙයි.



3.20 රුපය - ගැක්ස් යන්තුයක්

මෙම කාර්යය සඳහා තත්පර කිහිපයකට වඩා ගත වන්නේ නැත. මෙම ක්‍රියාවලිය සිදු වන්නේ ද ආරම්භක යන්තුයේ හා ග්‍රාහක යන්තුයේ ඇති දුරකථන අංක යොදා ගනීමිනි.

ගැහස්පෑ ව ද කාර්යාලයිය වශයෙන් ද ගැක්ස් යන්තු හාවිත වේ. එයට අමතර ව සන්නිවේදන මධ්‍යස්ථානවලින් ද තැපැල් කාර්යාලවලින් ද ගැක්ස් පහසුකම ලබා ගත හැකි ය. ගැක්ස් පණිවුචියක් යැවීමේ දී එය තද කළ අකුරින් සකස් කිරීම යෝගා ය. ඒ මගින් ගමනාන්තයේ හොඳ ගැක්ස් මුදුණෙයක් ලබා ගත හැකි ය. ගැක්ස් පණිවුචියක් යැවීමේ දී ගමනාන්තයේ ගැක්ස් යන්තුය ක්‍රියාත්මක ව පවතින බව සැක හැර දැන ගත යුතු ය. අන්තර්ජාතික වශයෙන් ගැක්ස් පණිවුචියක් යැවීමේ දී එම රටේ වේලාව පිළිබඳ ව දැන සිටිම වැදගත් වේ. ගමනාන්තයේ ගැක්ස් පණිවුචිය මුදුණෙය වන විට ආරම්භක ස්ථානයේ දුරකථන අංකය හා සමහර විට කාර්යාලයේ නම ද සඳහන් වන නිසා එහි විශ්වාසනීයත්වය වැඩි ය. ගැක්ස් පණිවුචිවල ඇති වන දෝෂයක් නම් එහි මුදුණෙය ඉතා ඉක්මණීන් මැකි යාමයි. එයට හේතුව එහි මුදුණෙය ක්‍රමයයි. එබැවින් ගැක්ස් පණිවුචියක් ලද විට එහි තොරතුරු තබා ගැනීමට අවශ්‍ය නම් ඡායා පිටපතක් ලබා ගැනීම වඩාත් යෝගා ය. ගැක්ස් ගනුදෙනුව සිදු වන්නේ එක් ස්ථානයකින් තවත් එක් ස්ථානයකට පමණි.

ගැක්ස් පණිවුචියක් යැවූ පසු එය ගමනාන්තයට යැවූ බව තහවුරු කෙරෙන පත්‍රිකාවක් ආරම්භක ස්ථානයේ ගැක්ස් යන්තුයෙන් නිකුත් කරනු ලබයි. එම තහවුරු ලිපිය යැවූ ලේඛනයට අමුණා තැබීම අවශ්‍ය ය. ඒ මගින් පසු අවස්ථාවක මෙම ගැක්ස් පණිවුචිය නිසි පරිදි යැවූ බවට තහවුරු කළ හැකි ය.

● විද්‍යුත් කැඳවනය හෙවත් පේජරය

රහැන් රහිත ව තොරතුරු පුවමාරු කළ හැකි සන්නිවේදන උපකරණයකි. කුත්‍රිත වෙනුවට කෙටි ලිඛිත සන්දේශ හෝ සංඡා යැවීමට හාවිත කරනු ලබයි. එම ලිඛිත සන්දේශය පේජරයේ කුඩා තිරයේ දැක් වේ. එක ආරම්භක ස්ථානයකින් වැඩි ගමනාන්ත සංඛ්‍යාවකට හෙවත් පේජර වැඩි සංඛ්‍යාවකට එක වර සන්දේශයක් යැවිය හැකි ය.

පේජරයේ හාවිතය තේරුම් ගැනීම සඳහා පහත දැක්වෙන උදාහරණ දෙක පමණක් ප්‍රමාණවත් වේ.

1. ආරෝග්‍යාලාවක වෙදාවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය ඒ ඒ ස්ථානයන්හි කාර්යන්හි යෙදී සිටින විටක හඳුසි ප්‍රතිකාර සඳහා මුළුන් කැඳවන්නට සිදු වන අවස්ථාවක් සිහියට තගා ගන්න. ඒ සඳහා යොදා ගත හැකි සන්නිවේදන උපකරණය කුමක් ද? පේජරය මගින් ඒ සියලු දෙනා ලග ඇති පේජරවලට සැණෙකින් පණිවුචිය යැවිය හැකි ය. සමහර විට විද්‍යුත් සංඡාවක් පමණක් ප්‍රමාණවත් වේ. එම විද්‍යුත් සංඡාවේ තේරුම තමන් වහා ම ගෙශයාගාරයට යා යුතු ය යන්න ය. පේජරයෙන් ලැබෙන සංඡාව නිශ්චිත වන අතර එයට වහා ප්‍රතික්‍රියා දැක්වීමට ප්‍රථම එහි දී ජ්‍යෙෂ්ඨ දුරකථනයට වඩා පේජරයෙන් ලැබෙන වාසිය වැඩිය.



3.21 රුපය - පේජරය

2. ආයතන ප්‍රධානීයකුට තමන්ගේ රියැලුරු සිටින තැනකින් වහා ම කැදවීමට ද පේරුරය හාවිත කළ හැකි ය. එහි දී නිකුත් කරන්නේ සංඡාවක් පමණි. එම සංඡාව ලැබුණු වහා ම රියැලුරා තම ව්‍යාහනය වෙත යා යුතු ය.

කෙසේ වුව ද අද වන විට ජ්‍යෙෂ්ඨ දුරකථනයේ පැමිණීමෙන් පසු පේරුරය හාවිතය සිදු වන්නේ අත්‍යවශ්‍ය ස්ථානවල පමණි.

● විද්‍යුත් තැපැල

අන්තර්ජාලය විසින් සපයා ඇති පහසුකම් අනුව විද්‍යුත් තැපැල් ලිපිනයක් පවත්වා ගෙන යන කෙනෙකුට තම ලිපිනය යොදා ගෙන වෙනත් එවැනි ලිපිනයකට හෝ ලිපින කිහිපයකට එක් වර සන්දේශයක් යැවිය හැකි ය. මෙහි ඇති විශේෂය නම් යවත්තාට මෙන් ම ලබන්තාට ද ලෝකයේ කොතැනක සිට හෝ මෙම ලිපි ගනුදෙනුව කළ හැකි විමයි. මෙහි දී ලිපි පමණක් නොව විඩියෝ, විතුපට හෝ ජායාරූප ආදිය හෝ පුවමාරු කළ හැකි ය. මේ සඳහා මුර පදයක් ලැබෙන අතර, අදාළ විද්‍යුත් තැපැල් ගොනුව විවෘත කළ හැක්කේ එම මුර පදය යොදා ගැනීමෙන් පමණකි. අවශ්‍ය නම් මෙම මුර පදය වෙනස් කළ හැකි ය.

පුද්ගලයකුගේ නමින් හෝ කාර්යාලයක නමින් හෝ විද්‍යුත් ලිපිනයක් ලබා ගත හැකි ය. සීමිත පහසුකම් සහිත ව නොමිලේ ලබා ගත හැකි විද්‍යුත් ලිපින අද වන විට ලෝකය පුරා ජනප්‍රිය වේ ඇත. යාභු (Yahoo) හා ගුගල් (Google) වැනි අන්තර්ජාල සේවා මෙම නොමිලේ පහසුකම් සලසා දෙයි. උදාහරණ වශයෙන් siriyalathangi@yahoo.com හෝ vishvakalanika@gmail.com හෝ දැක්විය හැකි ය. එහෙත් කාර්යාලයක තොරතුරු පුවමාරුව අධික වන බැවින් හා වැඩි ඉඩකඩක් අවශ්‍ය වන නිසා, මුදල් ගෙවා නිල වශයෙන් විද්‍යුත් ලිපිනයක් ලබා ගත හැකි ය.



3.22 රුපය - අන්තර්ජාල ලිපින ලබා දෙන සෙවුම්

තිළ වශයෙන් මුදල් ගෙවා කාර්යාලයකට ලබා ගන්නා විද්‍යුත් ලිපිනය වඩාත් ප්‍රයෝග්‍රනවත් වේ. එම ප්‍රධාන විද්‍යුත් ලිපිනය යටතේ කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලයට ද එක් එක් අංශවලට වෙන් වෙන් ව විද්‍යුත් ලිපින ලබා දිය හැකි ය. මේ මගින් කාර්යාලයේ තොරතුරු පුවමාරුව ඉතා ඉහළ කාර්යක්ෂමතාවක් අත්පත් කර ගනී.

මෙවැනි නිල විද්‍යුත් ලිපිනයට බාහිර පාර්ශ්වයන්ගෙන් ලිපි ලැබෙන අතර, එයට ඉක්මණීන් පිළිතුරු යවත්තාට ද හැකි ය. එපමණක් නොව අද වන විට කාර්යාලයුල කාර්යාලවල කාර්ය මණ්ඩලයට යවත අභ්‍යන්තර ලිපි ද අන්තර්ජාලය මගින් යැවීමේ පුරුදේක් ඇති වී තිබේ. එය ඉතා සාර්ථක ක්‍රමයකි.

උදාහරණයක් වශයෙන් කාර්යාලයේ යම් නිලධාරියකුට දැන්විය යුතු යමක් ඇත්තාම් හෝ යොමු කළ යුතු යම් ලේඛනයක් ඇත්තාම් එය එම නිලධාරියාගේ නිල විද්‍යුත් ලිපිනයට යැවිය හැකි ය. ඒ අවස්ථාවේ දී එම නිලධාරියා නොමැති වුවත් ඔහු පැමිණී විට තමන්ට ලැබේ ඇති විද්‍යුත් ලිපි සෞයා බලන නිසා එම ලිපිය නොවැරදි ම

ලැබේ. යම් කාරණයක් දුරකථනය මගින් දැන්වීමට වඩා මෙය සාර්ථක වේ. එයට හේතුව දුරකථනය මගින් කෙරෙන වාචික කථනය මතකයේ තබා ගත යුතු වීමත්, විද්‍යුත් තැපැල් ලිපිය විද්‍යුත් තැපැල් ගොනුවේ කියවිය හැකි වීමත් ය. මේ ආකාරයෙන් කාර්යාලයක් තුළ කාර්ය මණ්ඩලයට එක් වර ම යම් කරුණක් දැන්වීමට ද විද්‍යුත් තැපැල යොදා ගත හැකි ය.

කාර්යාලයක් තුළ පවත්වා ගෙන යන නිල විද්‍යුත් තැපැල් ලිපිනයන්ට උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ අධ්‍යාපන පරෝෂණ හා ප්‍රස්ථාන ජාතික ආයතනයේ (National Council of Educational Research and Training - NCERT) තොරතුරු පහත දැක් වේ.

| | |
|---------------------|----------------------|
| ප්‍රකාශන අංශය | - pd.ncert@nic.in |
| සැපයීම් අංශය | - cbm.ncert@nic.in |
| අන්තර්ජාල අංශය | - dceta.ncert@nic.in |
| ප්‍රස්තකාල අංශය | - dldi.ncert@nic.in |
| විභාග අංශය | - deme.ncert@nic.in |
| මහජන සම්බන්ධතා අංශය | - media.ncert@nic.in |

● වෙබ් අඩවි

අන්තර්ජාල පහසුකම් යොදා ගනිමින් යම් තැනැත්තකු හෝ සංවිධානයක් හෝ විසින් පවත්වා ගෙන යනු ලබන විද්‍යුත් තොරතුරු ඇතුළත් ගොනුවකි. අන්තර්ජාලයේ මෙම ගොනුව පවත්වා ගෙන යාම සඳහා තියෙන මූදලක් ගෙවිය යුතු ය. මෙහි ලේඛන මෙන් ම මාධ්‍ය නීෂ්පාදන ද, ජායාරූප ද ඇතුළත් කළ හැකි ය. එක් තැනකින් අන්තර්ජාලයට මුදා හරිනු ලබන වෙබ් අඩවියක් ලේඛකයේ ඔහු ම තැනක කෙනෙකුට ගුහණය කළ හැකි ය. බොහෝ කාර්යාල විසින් තමන්ගේ නමින් වෙබ් අඩවි පවත්වා ගෙන යනු ලැබේ. ඒ මගින් තමන්ගේ කාර්යාලයට අදාළ සියලු විස්තර අවශ්‍ය පාර්ශ්වයකට පහසුවෙන් දැන ගැනීමට ඉඩ කඩ සඳසා දී ඇත. පහත සඳහන් උදාහරණ බලන්න.

| | |
|--|---------------------|
| අධ්‍යාපන අමාත්‍යාංශය | - www.moe.gov.lk |
| ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව | - www.doenets.lk |
| අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | - www.edupub.gov.lk |
| ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය | - www.natlib.lk |
| ජාතික අධ්‍යාපන ආයතනය | - www.nie.lk |

යම් කාර්යාලයකට අයත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හා එහි තොරතුරු කළමනාකරණය පිළිබඳ වගකීම බොහෝ විට එම කාර්යාලයේ ම වෙබ් අඩවි කළමනාකරුවකුට අයත් වේ. එසේත් නැති නම් බාහිර පාර්ශ්වයකට එම කාර්යය පැවරිය හැකි ය.

වෙබ් අඩවියක් පවත්වා ගෙන යාමේ වාසි කිහිපයකි.

1. කාර්යාලයේ තොරතුරු වහා ම ලෝකය පුරා ඕනෑ ම කෙනෙකුට ගුහණය කර ගත හැකි වීම
2. කාර්යාලයේ තොරතුරු යාවත්කාලීන කිරීම
3. කාර්යාලයේ කාර්යයන් සමාජයට විවෘත කිරීම
4. කාර්යාලයේ කටයුතු වඩාත් විධිමත් ව හා පිළිවෙළකට කළ හැකි වීම
5. කාර්යාලයේ තොරතුරු වේගවත් ව නිකුත් කළ හැකි වීම
6. වෙබ් අඩවිය ඔස්සේ විවිධ ප්‍රතිචාර වහා ලබා ගත හැකි වීම

● විද්‍යුත් පිරික්සුම් උපකරණ

කිසියම් දෙයක් පිළිබඳ ව විද්‍යුත් ක්‍රමයට තොරතුරක් ලබා ගැනීම සඳහා යොදා ගන්නා උපකරණ මෙයින් අදහස් වේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සඳහා යොදා ගත හැකි විවිධ පිරික්සුම් උපකරණ සමාජගත වී ඇත. ඒ ඒ අවශ්‍යතාව අනුව විද්‍යුත් පිරික්සුම් උපකරණය සකස් කර ගත හැකි ය. මෙහි දී සිදු වන්නේ මිනිස් ගුමයෙන් කරන ලද පරීක්ෂා කිරීමක් විද්‍යුත් උපකරණයකට පැවරීමකි.

උදාහරණයක් වශයෙන් වෙළඳ සැලකින් යම් හාන්චයක් නිකුත් කරන ලද බවට විද්‍යුත් පිරික්සුම් උපකරණය මගින් එම විද්‍යුත් සටහනක් එම හාන්චයේ ඇසුරුමට ඇතුළත් කරනු ලබයි. එසේ නිකුත් කරනු නො ලැබූ යම් හාන්චයක් එවැනි වෙළඳ සැලකින් පිටතට කෙනෙක් ගෙන යන විට, පිටවීමේ දොරටුවේ ඇති විද්‍යුත් පිරික්සුම් උපකරණයෙන් සංඡා හඩක් නිකුත් වන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ අනවසරයෙන් හාන්චයක් ගෙන යන බව ය.

පහත සඳහන් උදාහරණ අධ්‍යයනය කරන්න.

1. යම් ස්ථානයකින් ගමන් කරන පුද්ගලයන් සතු ව පවතින දාගාමාන නොවන යම් යම් දේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම - මෙය විවිධ ආරක්ෂිත කාර්යාල, වරාය, ගුවන් තොටුපොල, හමුදා කළවුරු ආදි සුවිශේෂ ස්ථානයන්හි දී බහුල ව යොදා ගැනේ. මෙම කාර්යය මුළින් කරන ලද්දේ මිනිස් ගුමයෙනි. එහෙත් විද්‍යුත් ක්‍රමය මගින් මෙය වඩාත් සාරථක ව ක්‍රියාත්මක කළ හැකි ය.

2. යම් ස්ථානයකින් ගෙන යන හාන්ච පිළිබඳ ව තොරතුරු අනාවරණය කර ගැනීම - මෙවැනි විද්‍යුත් පිරික්සුම් උපකරණයක් හාවිතයේ ඇති ස්ථානයකින් ගෙන යන හාන්ච ඇතුළත පරීක්ෂා කිරීමට පෙර දී යොදා ගන්නා ලද්දේ මිනිස් ගුමයයි. උදාහරණයක් වශයෙන් ගුවන් තොටුපොලකින් ගෙන යන මගි ගමන් බැඟයන් ගැන සිතා බලන්න. පෙර කළ මෙවා එකින් එක විවෘත කර ඇතුළත ඇති දේවල් මොනවාදැයි වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කරන ලද්දේ ගුවන් තොටුපොල් සිරින පරීක්ෂණ නිලධාරීන් විසිනි. එය එක් අතකට කළේ ගත වන, සමහර විට සිතා මතා සගවා ගෙන සිටින යමක් අසු නොවන හා අයෝග්‍ය පිළිවෙළකි.

විද්‍යුත් පිරික්සුම් උපකරණ මගින් මෙටැනි ගමන් බැගයන් විවාත නො කර ම, ඒවායේ ඇතුළත ඇති දේ පරිගණක තිරයක් මගින් දැක ගන්නට අවකාශ සැලසී ඇත. එය ඉතා පහසු, ඉක්මන්, යෝග්‍ය හා ආරක්ෂාකාරී ක්‍රමයකි. පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. යම් අසුරනයක් තුළ අව්‍යාධ ඇත්දැයි දැන ගැනීම
2. කිසියම් හානිකර උපකරණ යම් අසුරනයක් තුළ ඇත්දැයි දැන ගැනීම
3. අසුරනයක් තුළ මත් ද්‍රව්‍ය ඇත්දැයි දැන ගැනීම
4. තැපැල් මගින් ලැබෙන විදේශීය පාර්සල් පරික්ෂා කිරීම
5. මහ මග දී හෝ යම් විශේෂිත ස්ථානයකට කෙතෙනක් ගෙන යන හාන්ච් පරීක්ෂා කිරීම

විද්‍යුත් පිරික්සුම් උපකරණ යොදා ගන්නේ ඇසුරැම් ඇතුළත අනාවරණය කර ගැනීමට පමණක් නොවේ. වෙනත් බොහෝ කාර්යයන් සඳහා ද එය යොදා ගත හැකි ය. උදාහරණයක් වශයෙන් යම් ස්ථානයක හෝ යම් වාහනයක හෝ අවට කිසියම් අනවසර පූළුලුයකු සිටින්නේ ද යන්න පරීක්ෂා කර, ඒ පිළිබඳ සංඛා නිකුත් කිරීමට විද්‍යුත් පිරික්සුම් උපකරණ එම ස්ථානයේ හෝ වාහනයේ හෝ සවි කළ හැකි ය.

● සංචාර පරිපථ රුපවාහිනී කැමරා

මෙය අද ව්‍යවහාරයේ පවතින්නේ CCTV යන කෙටි යොමෙනි. එයින් අදහස් වන්නේ Close Circuite Tele -Vision හෙවත් සංචාර රුපවාහිනී යන්නයි. මෙය තහි ව හෝ පද්ධතියක් වශයෙන් හෝ තිබෙන්නට පූළුවන. එසේ ම එය එක් ස්ථානයක හෝ ස්ථාන රාජියක් සම්බන්ධ කර හෝ තිබෙන්නට පූළුවන. මෙහි ඇති ස්වභාවය නම්, ඒ ඒ ස්ථානවල ඇති රුපවාහිනී කැමරා මගින් ලබා ගන්නා සන්දේශ එක් පාලක මැදිරියකින් නිරික්ෂණය කරන්නට හැකි වීමත්, මෙම තොරතුරු පාලක යන්තුයේ මතකයේ රඳවා ගැනීමත් ය. පද්ධතියට ලබා දී ඇති උපදෙස් අනුව මෙම මතකය දිනක් හෝ වැඩි කාලයක් හෝ තබා ගත හැකි ය. අද වන විට සංචාර රුපවාහිනී පද්ධති කාර්යාල, වෙළෙඳ ව්‍යාපාර, ගොඩනැගිලි හා නගර ආරක්ෂණය සඳහා බහුල ලෙස යොදා ගනී.

විශේෂයෙන් වෙළෙඳ සේවකයන් අඩුවෙන් යොදවා ගන්නා වෙළෙඳ ව්‍යාපාරවලට පැමිණෙන ගනුදෙනුකරුවන් පිළිබඳ ව පරීක්ෂාවෙන් සිටීම සඳහා සංචාර රුපවාහිනී යොදා ගැනීම බහුල ව සිදු වේ.



3.23 රුපය - සී.සි.වී කැමරාවක්



3.24 රුපය -
සී.සි.වී කැමරා පාලන මැදිරියක්
තුළ අධික්ෂණය කිරීම

බොහෝ රටවල මහා මාරුගයේ පවා සංචාත රුපවාහිනී පද්ධති සවි කර ඇත. එසේ ම අධිවේගී මාරුගවල කටයුතු පරිපාලනය කිරීම සඳහා ද මේවා යොදා ගැනේ. පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. මහ මග සිදු වූ මංකාල්ල කැමක් පිළිබඳ දරුණන එම ස්ථානයේ වූ සංචාත රුපවාහිනී කැමරා මගින් ලබා දුන් දරුණන අධ්‍යයනය කිරීමෙන් එම සිද්ධියට සම්බන්ධවුවන් හඳුනා ගන්නට පොලිසියට හැකි විය.
2. වෙළඳ සල්වලට ගොස් මංකාල්ල කන හා ඉන්ධන පිරවුම්හල්වලින් මුදල් සෞරා ගන්නා පුද්ගලයන් අනාවරණය කර ගන්නට සංචාත රුපවාහිනී දරුණන යොදා ගෙන ඇත.
3. තම වෙළඳසල් සවි කර ඇති සංචාත රුපවාහිනී කැමරා මගින් ලබා ගන්නා දරුණන රාත්‍රි කාලයේ දී සිය නිවසේ සිට නැරඹීමට හැකි වීම නිසා, රාත්‍රි කාලයේ දී වෙළඳසල් පිවිසුණු සෞරකු අල්ලා ගැනීමට ඒ අවස්ථාවේ දී ම හැකි විය.
4. යම් සැක කටයුතු වාහනයක් ගමන් කරන ලද මාරුගය සෞයා ගැනීමට නගරයක විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත කර තිබූ සංචාත රුපවාහිනී පද්ධති පරීක්ෂා කිරීමෙන් පොලිසියට හැකි විය.
5. තම කර්මාන්තකාලාවේ ඒ ඒ ස්ථානයන්හි සේවකයන් කටයුතු කරන ආකාරය පිළිබඳ ව තම කාර්යාලයේ සිට අධ්‍යයනය කරන්නට සංචාත රුපවාහිනී පද්ධතියක් යොදා ගැනීමට කර්මාන්තකාලා ප්‍රධානියාට හැකි විය.

● අන්තර්ජාලය

මෙය ස්වභාවයෙන් ම තොරතුරු අති විශාල ප්‍රමාණයක් තුවමාරු කරනු ලබන මාධ්‍ය පද්ධතියකි. එය ගොලිය මට්ටමින් ක්‍රියාත්මක වේ. ලෝකයේ තොයෙක් තැන්වලින් අන්තර්ජාලයට සන්දේශ යොමු කරන අතර, ලෝකයේ හැම තැනක ම සිටින ජනයා ඒවා ගවේෂණය කරනු ලබයි. මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රිය ම සෙවුම් යන්තු බවට පත් වී ඇත්තේ යාහු හා ගුගල් ය. විවෘත ලෙස පරිහරණය කළ හැකි අන්තර්ජාලයේ ඇති ඕනෑම සන්දේශයක් මෙසේ තොරතුරු තුවමාරු ක්‍රියාවලිය යටතේ විවෘත කර ගත හැකි ය.

විවිධ සන්නිවේදන අරමුණු ඉටු කර ගැනීම සඳහා අන්තර්ජාලය විවිධාකාරයෙන් යොදා ගන්නට පුළුවන. එහි දී යොදා ගත හැකි සමාජ මාධ්‍ය ජාල අද වන විට භාවිතයේ පවතී. උදාහරණ වශයෙන් ගොස් බුක්, විවිටර්, ලින්ක්ඩූන් වැනි සමාජ මාධ්‍ය දැක්විය හැකි ය.

වර්තමානය වන විට තොරතුරු තුවමාරුව සඳහා අන්තර්ජාලයේ විවිධ සමාජ මාධ්‍ය ජාල යොදා ගැනීම ද්‍රව්‍යීන් ද්‍රව්‍ය වර්ධනය වෙමින් පවතී. මෙය ලෝක මට්ටමේ තොරතුරු පද්ධතියක් නිසා එයින් ලැබෙන ප්‍රයෝගනය අති මහත් ය.



YAHOO!



3.4 පන්ති කාමර මාධ්‍ය උපකරණ හා එහි අවශ්‍යතාව

පන්ති කාමරයක් යනු සමූහ සන්නිවේදනය ක්‍රියාත්මක වන ස්ථානයකි. මෙහි දී සන්නිවේදකයා විවිධ නම්වලින් හැඳින්වේ, ගුරු - උපදේශක - කළේකාවාරය - ආදි වශයෙනි. පන්ති කාමරයේ දී සාමාන්‍යයෙන් සිදු වන්නේ සන්නිවේදකයා විසින් යම් යම් කාරණා පිළිබඳ ව ග්‍රාහකයන්ට කියා දීම්කි. පන්ති කාමරයක සිටින ග්‍රාහකයන් යනු එක ම ආකාරයක අය නො වේ. වයසින් බාල අය මෙන් ම වයසින් වැඩි අය ද සිටින්නට ප්‍රාථමික ප්‍රහුණු වැඩසටහන් ආදියේ ද මේ ආකාරයේ පන්ති කාමර තිබේ.

මෙහි දී පොදු වශයෙන් අවබෝධ කර ගත යුත්තේ, පන්ති කාමරය තුළ කෙරෙන ඉගැන්වීම් කටයුතුවල දී ඉදිරිපත් කරන තොරතුරු වඩාත් හොඳින් පැහැදිලි කර ගැනීම සඳහා විවිධ මාධ්‍ය උපකරණ යොදා ගන්නට සිදු වන බවයි. මෙහි අවශ්‍යතාව ඇති වන්නේ ඉගෙන ගන්නන්ට ය.

පන්ති කාමරයක දී බෙහුල ව සිදු වන්නේ සන්නිවේදකයා විසින් කතා කිරීමත්, ග්‍රාහකයන් විසින් අසා සිටීමත් ය. මෙම අවස්ථාව වඩාත් එලදායි කරන්නට නම් සන්නිවේදකයා කතා කරන දෙයට අදාළ ව පෙර සැලසුම් කරන ලද හෝ ඒ අවස්ථාවේ දී සැලසුම් කරනු ලබන විවිධ දේ දකින්නට - අසන්නට - නරඹන්නට - විවිධ මාධ්‍ය උපකරණ යොදා ගන්නට සිදු වේ.

පන්ති කාමරවල සිදු වන ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ දී සංකල්ප රුප මවා ගැනීමට සැලැස්වීම මෙන් ම එයට අදාළ රුප දැකිමට සැලැස්වීමෙන් මතක තබා ගැනීම වැඩි කරගන්නට හැකි වේ. උදාහරණයක් වශයෙන් සමහර කරුණුවලට අදාළ ව ස්ථාන හෝ අවස්ථා දැකිමට සැලැස්වීම ඉතා ප්‍රයෝග්‍යනවත් වේ.

මෙසේ පන්ති කාමරයේ දී යොදා ගත හැකි මාධ්‍ය උපකරණ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් දක්වන්නට ප්‍රාථමික.

1. ප්‍රක්ෂේපණය නොවන පන්ති කාමර මාධ්‍ය උපකරණ හා
2. ප්‍රක්ෂේපණය වන පන්ති කාමර මාධ්‍ය උපකරණ යනුවෙනි. ප්‍රක්ෂේපණය යනු ඉදිරියේ ඇති තිරයකට පතිත වන දරුණුනය විශාල කර පෙන්වීම ය.

පොදුවේ ගත් විට පන්ති කාමර මාධ්‍ය උපකරණවල අවශ්‍යතාව මෙසේ සංක්ෂීප්ත කර දැක්විය හැකි ය.

1. ඉගෙනුම් - ඉගැන්වීම් කාර්යය පහසු කිරීම.
2. ඉගෙනුම් - ඉගැන්වීම් කාර්යයෙහි එලදායිත්වය ඉහළ නැංවීම.
3. ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් උදෙස්ගිමත් හා ආකර්ෂණීය බවට පත් කිරීම
4. තොරතුරු ග්‍රහණය කර ගැනීමට, තේරුම් ගැනීමට, මතකයේ රඳවා ගැනීමට ග්‍රාහකයන්ට පහසු වීම
5. ඉදිරිපත් කරනු ලබන තොරතුරුවලට අදාළ ව විවිධ මාධ්‍ය ස්වරුප මගින් පෙර සැකසුම් කරන ලද හා ඒ අවස්ථාවේ දී සැකසුම් කරනු ලබන ජායාරුප, රුප සහන්, වලන දරුණ ආදිය ඉදිරිපත් කළ හැකි වීම
6. ඉගෙනුම් - ඉගැන්වීම් පරිසරය ප්‍රියජනක බවට පත් වීම.

1). ප්‍රක්ෂේපණය නොවන පන්ති කාමර මාධ්‍ය උපකරණ හා ජ්‍යෙෂ්ඨ භාවිතය

● කළුලැල්ල

ඉතා දිගු කාලයක් ජනප්‍රිය ව පැවතියේ ලි රාමුවක රදවන ලද, ලිවලින් සාදන ලද කළුලැල්ලයි. පසු කාලයේ දී මෙය සිමෙන්ති යොදා පන්ති කාමරයේ ඉදිරිපස බිත්තියේ සාදන ලද කළුලැල්ලක් බවට පත් විය. මත පිට සුම්මට කරන ලද මෙහි කළ පැහැදි ගැනීමට අද තීන්ත වර්ග භාවිත කරනු ලැබේ. අදි කාලයේ දී මේ සඳහා යොදා ගන්නා ලද්දේ එබැං කිරී හා පහන් දැලී මිශ්‍රණයකි. මේ මත්‍යිට ලිවීම සඳහා ඩුනු කුරු යොදා ගනු ලැබේ. ජ්‍යෙෂ්ඨ වර්ණයෙන් යුතු ප්‍රක්ෂා ය. සාමාන්‍ය ඩුනු කුරුවලින් ලියන විට ජ්‍යෙෂ්ඨ කුඩා පැතිරෙන නිසා ලියන්නාගේ ඇස්වලට අහිතකර ය. එබැවින් කුඩා නොපැතිරෙන ඩුනු කුරු යොදා ගැනීම යෝග්‍ය ය.

ලි රාමුවේ තබා ඇති කළුලැල්ල අවශ්‍ය ආකාරයට එහා මෙහා කළ හැකි ය. බිත්තියේ සකස් කර ඇති කළුලැල්ල ස්ථාවර ය. කළුලැල්ල තිබිය යුත්තේ පන්තියේ සියල්ලන්ට දැකිය හැකි වන ආකාරයෙනි.

කළුලැල්ලක් සාදා ගැනීමට යන්නේ ඉතා අඩු පිරිවැයකි. බිත්තිය මත සකසන ලද කළුලැල්ල භාවිතයට පහසු ය. එසේ ම ලි රාමු කළුලැල්ලට වඩා ආරක්ෂීත ය. එනම් සමහර විට විවෘත පන්ති කාමරයක දී තද සුළුගක් නිසා වූවත් ලි රාමු කළුලැල්ලක් ඇදි වැවෙන්නට පුළුවන.

කළුලැල්ල පරිගණකය කිරීමේ දී පහත කරුණු සැලකිල්ලට ගත යුතු ය.

1. පන්තියේ කටයුතු ආරම්භ කිරීමට පෙර ලැල්ල හිස් ව තිබිය යුතු ය.
2. ලැල්ල සමස්ත පන්තියට ම දරුණුය විය යුතු ය.
3. ලිවීමේ දී ලියන දේ ආවරණය කරගෙන නොලිවිය යුතු ය.
4. ලැල්ලේ වමේ සිට දකුණු දෙසට ලිවීම කළ යුතු ය.
5. කළුලැල්ලේ යමක් දැක්වීමේ දී පන්තියේ පසු පස පේළියට ද හොඳින් දරුණුය වන පරිදි ලිවිය යුතු ය.
6. වචන හා පේළි අතර වැඩි පරතරයක් තැබිය යුතු ය.
7. විටින් විට කළුලැල්ලට ලියන, එක් කරන විවෘත දේ සමස්තයක් වශයෙන් නිර්මාණයිලි ව ගොනු කළ යුතු ය.
8. සැලැස්මක් ඇති ව වර්ණ භාවිත කළ යුතු ය.
9. පෙර සැලසුම් කරන ලද රුප සටහන්, ජායාරුප ආදිය වූව ද කළුලැල්ලේ රඳවා ජ්‍යෙෂ්ඨ කළයුතු සඳහා යොදා ගත හැකි ය.
10. පහළ ග්‍රෑනීටල දරුවන්ට අදාළ ඉගැන්වීම් කාර්යයක දී ලැල්ලේ ඉරි ගසා ඒ අනුව ලිවීම කළ යුතු ය.
11. ලැල්ලේ ලිවීම ආරම්භ කිරීමට පෙර එහි ඉහළ දකුණු කෙළවරේ දිනය සඳහන් කළ යුතු ය.
12. ගුරුහුවතා පන්තියෙන් බැහැර වන විට තමන් විසින් කළුලැල්ලේ ලියු සියලු දේ (විශේෂ හේතුවක් නොමැති නම්) මකා දැමීය යුතු ය.



3.26 රුපය - කළුලැල්ල

● සුදු ලැංක

මෙය ද කළුලේලේ මූලික ලක්ෂණවලට සමාන වේ. ප්‍රධාන ම වෙනස වන්නේ මතු පිට සුදු පැහැති වීමත්, මතුපිට මටසිලුපු තහවුවක් යොදා ගෙන ලැංල සකස් කර තිබීමත් ය. මේ නිසා සුදු ලැංලේ ලියන්නට සිදු වන්නේ ඒ සඳහා ම සකස් කරන ලද තීන්ත සහිත පැන්වලිනි. විවිධ වර්ණ තීන්ත මෙහි දී යොදා ගත හැකි ය. සුදු පැහැති පසු බිම නිසා එහි ලියන හෝ අදින දේ වඩාත් ආකර්ෂණීය වේ. රාමුවේ රඳවන ලද සුදු ලැංල ද, බිත්තියේ සවි කරන ලද සුදු ලැංල ද පන්ති කාමරවල දී යොදා ගත හැකි ය. රාමුවේ රඳවන ලද සුදු ලැංල ඒ ඒ තැන්වල ගෙන යා හැකි නිසා වඩාත් ප්‍රයෝගනවත් ය.

(කළුලේල හාවිත කිරීමේ දී සැලකිය යුතු කරුණු මෙයට ද අදාළ වේ.)



3.27 රුපය - සුදු ලැංල

● කාන්දම් ලැංල (වුම්බක පුවරුව)

මෙය ද සුදු ලැංලක් වුවත් වෙනසකට ඇත්තේ එහි මතුපිට කාන්දම් ගතියක් පැවතිමයි. සුදු ලැංලක් ලෙස පෙනී ගියත්, එහි ඇති කාන්දම් ගතිය නිසා එයට වැඩි ප්‍රයෝගනයක් ගත හැකි ය. කාන්දම් ලැංල සමග පාවතිව කළ හැකි කාන්දම් සහිත මෙවලම් (කාන්දම් කැට, කාන්දම් පතුරු ආදිය) පොත්තල්වලින් ලබා ගත හැකි ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.



3.28 රුපය - වුම්බක පුවරුව

1. ජායාරුපයක් ලැංලේ රද්වීම
2. සිසුන්ගේ නිරමාණයක් ලැංලේ රද්වීම
3. විවිධ හැඩකල ලැංල මත ගොඩනැංවීම
4. විවිධ රුප ලැංල මත ගොඩනැංවීම

මෙටැනි කාර්යයන්හි ද කාන්දම් ලැංලන් ලබා ගත හැකි ප්‍රයෝගනය කළුලැංලන් හෝ සුදු ලැංලන් ලැබෙන ප්‍රයෝගනයට වඩා ඉදිරියෙන් සිටී. මෙහි ද වැදගත් ම කාරණය නාම කාන්දම් ලැංලන් යමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය දේ පෙර සුදානම් කර ගෙන පැමිණීම අත්‍යවශ්‍ය වීමයි.

(කළුලේල හාවිත කිරීමේ දී සැලකිය යුතු කරුණු මෙයට ද අදාළ වේ.)

● පත්‍රිකා ලැංල

මෙහි අරමුණ නම් ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියට අයත් විවිධ පත්‍රිකා පන්තිය ඉදිරියේ අවශ්‍ය පරිදි පුදරුගනය කිරීමයි. ඒවා ගුරුහවතා විසින් පෙර සූදානම් කර ගෙන පැමිණී පත්‍රිකා හෝ සිසුන් විසින් ගෙන එන ලද හෝ පන්ති කාමරය තුළ දී සකස් කරන ලද පත්‍රිකා හෝ විය හැකි ය.

අදාහරණයක් වශයෙන් ගුරුහවතා විසින් ගුවන්විදුලි යන්තු ගැන උගැන්වනවා යැයි සිතන්න. එවිට විවිධ හැඩයේ ගුවන්විදුලි යන්තුවල ජායාරූප අැතුළත් පත්‍රිකා ඒ අවස්ථාවේ දී පුදරුගනය කළ භැකි නම් එය වඩාත් ආකර්ෂණීය හා එලදායක වේ. ඒ සඳහා ඒ අවස්ථාවේ දී පාවිච්චි කරමින් සිටින කඹලැල්ල, සුදු ලැංල හෝ කාන්දම් ලැංල හෝ යොදා ගන්නවාට වඩා පත්‍රිකා ලැංලක් යොදා ගැනීම වඩාත් ප්‍රයෝගනවත් ය. ඒ නිසා පත්‍රිකා ලැංලක් යනු ලියන ලැංලකට අතිරේක ව පන්ති කාමරය ඉදිරියේ තබා ගත යුතු මාධ්‍ය උපකරණයකි.

පත්‍රිකා ලැංල කිහිප ආකාරයකින් සාදා තිබෙන්නට පූජ්‍යවන. එය සාමාන්‍යයෙන් බුරුල් වූ මතුපිටකින් සමන්විත ය. එයට හේතුව පත්‍රිකා හෝ පෝස්ටර් හෝ රුඛ්‍යමට යොදන කුඩා ඇණ එම බුරුල් මතුපිට සවි කිරීම පහසු වන නිසා ය. මෙම ඇණ මතුපිට රුඛ්‍ය හැකි වුවත්, එයින් මතුපිට හානියක් සිදු නොවේ. මේ සඳහා ම නිපදවා ඇති ආරක්ෂිත ඇණ පොත්හල්වලින් ලබා ගත හැකි ය.

● පිටු පෙරළන ලැංල

පන්ති කාමරයේ දී කඹලැල්ල/සුදු ලැංල/කාන්දම් ලැංල භාවිත කරන අතර ම පිටු පෙරළන ලැංල යොදා ගනීමින් තොරතුරු ඉදිරිපත් කරන්නට ගුරුහවතාට හැකි වේ. පිටු පෙරළනය යනු ඒ සඳහා ම සකස් කර ඇති රාමුවකි. මෙය ලි හෝ ඇලුමිනියම්වලින් සකස් කර තිබෙන්නට පූජ්‍යවන. එහි මතුපිට රාමුවේ ප්‍රමාණය වන්නේ පෝස්ටර් කඩ්පාසියක් දික් අතට එල්ලු විට ඇති දිග පළලයි. එවැනි පෝස්ටර් කඩ්පාසි වැඩි ගණනක් උඩි කෙළවරෙන් එක් කොට එය රාමුවේ උඩි ඇති උගුලෙහි රඳවනු ලැබේ. එවිට එය පිටුවෙන් පිටුව පිටු පසට පෙරළිය හැකි ය. පෙරළන පිටුව රාමුවේ පිටුපසට වැශෙන අතර, ර්ලග පිටුව පුදරුගනය වේ. මේ ආකාරයෙන් යම් පාඩමකට අදාළ ව පෙර සකසන ලද පිටු පෙරළන ගොනුවක් පිළිවෙළින් පෙරළන්නට පිටු පෙරළන උපකරණය යොදා ගත හැකි ය. මෙම උපකරණයක් වෙළඳ පොලෙන් මිල දී ගත හැකි වුවත්, එයට වඩා අඩු පිරිවැයකින් පාසල් දී වුව ද සාදා ගත හැකි ය.



3.29 රුපය - පත්‍රිකා ලැංල



3.30 රුපය - පිටු පෙරළනය

2). ප්‍රක්ෂේපණය වන පන්ති කාමර මාධ්‍ය උපකරණ හා ඒවා භාවිතය

● ප්‍රතිඵිර්ශ ප්‍රක්ෂේපණ යන්තුය

මිවරහෙබි ප්‍රාගේක්ටර යන්තු හෝ ඩී.එච්.ඩී. (උරහිස් ප්‍රක්ෂේපණ යන්තුය) යනුවෙන් ද මෙයට ම භාවිත නම් කිහිපයකි. මෙය කුඩා පෙට්ටියක් බඳු ය. එහි ඇතුළත අධි බලැති විදුලි බූමුලක් සහිත ය. එම විදුලි බූමුලේ ආලෝකය එම පෙට්ටියේ මූදුනත විනිවිද පෙනෙන ප්‍රවරුව වෙත පතිත වේ. මෙම විනිවිද පෙනෙන ප්‍රවරුව කාවයකි. ඒ මත තබා ඇති විනිවිද පතුයක ඇති සටහන හරහා මෙම අධි බලැති ආලෝකය ගමන් කරයි. එම ආලෝකය කාවය හරහා ලබා ගන්නේ එයට සෙන්ටි මිටර හතළිහක් පමණ ඉහළින් ඇති කුඩා කාවයකි. ඒ අනුව විනිවිදක පතුයේ ඇති රුප, අකුරු හෝ කුමන හෝ හැඩිතලයක් කුඩා කාවය ලබා ගති. එයට කැඩිපතක් යා කර ඇත. ඒ නිසා කුඩා කාවය ලබා ගන්නා ආලෝක කදම්බය කැඩිපත මගින් ඉදිරියට ප්‍රක්ෂේපණය කරයි. යන්තුයට මිටර පහක් පමණ ඇතින් ඇති විශාල තිරයකට මෙම ආලෝක කදම්බය එල්ල වේ. ඒ නිසා කුඩා කාවය විසින් ලබා ගෙන ඇති සියලු රුප විශාල තිරයේ නැවත රුපණය වේ.

මේ ආකාරයෙන් පෙර සැකසුම් කරන ලද විනිවිදක පත්‍රිකා ප්‍රක්ෂේපණය මගින් ගුරුහැවතකුට තමන්ගේ ඉගැන්වීමට අදාළ විවිධ සටහන්, කරුණු, රුප ආදිය ඉතා පහසුවෙන් සියලු ග්‍රාහකයන්ට වඩාත් පහසුවෙන් ඉදිරිපත් කළ හැකි ය.

විනිවිදක පත්‍ර A4 ප්‍රමාණයෙන් සකස් කර ඇත. විනිවිදක පත්‍ර සකස් කිරීම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකි ය.

1. විනිවිදක පත්‍රවල ලිවීම සඳහා නිපදවා ඇති පැන් පාවිච් කිරීමෙන් විනිවිදක පත්‍ර මත ලිවීම හෝ ඇදීම කළ හැකි ය. මෙම පැන් ස්ථිර තීන්ත හෝ තාවකාලික තීන්ත හෝ සහිත ය. දිගු කල් පාවිච්චය සඳහා විනිවිදක පත්‍ර සකස් කරනු ලබන විටක ස්ථිර තීන්ත යොදා ගැනීම යොශ්‍ය ය. ඒවා ද අවශ්‍ය නම් තිනර් යොදා මැකිය හැකි ය. තාවකාලික අවශ්‍යතාවක් සඳහා නම් තාවකාලික තීන්ත යොදා ගත හැකිය. ඒවා පිස දැමීමෙන් මැකි යයි.
2. යම් ලේඛනයක්, සටහනක්, ජායාරුපයක්, සැලැස්මක් ආදිය මූලින් අතින් හෝ පරිගණකය මගින් හෝ සකස් කර ගෙන, එහි ජායා පිටපතක් විනිවිදක පත්‍රයකට කෙකින්ම ලබා ගත හැකි ය. අවශ්‍ය නම් එම ජායා පිටපත ලබා ගැනීමෙන් පසු එය ස්ථාවර තීන්ත යොදා වර්ණ ගැන්විය හැකි ය. ප්‍රතිඵිර්ශ ප්‍රක්ෂේපණ යන්තුය ඉදිරියෙන් තිරයක් තිබිය යුතු ය. එසේත් නැතිනම් සුදු පැහැති බිත්තියක් හෝ තිබිය යුතු ය. තිරය හා යන්තුය අතර දුර වෙනස් කිරීමෙන් එහි රාමුව සකස් කර ගත හැකි ය. එසේ ම යන්තුයේ ඇති කාවය කරකැවීමෙන් දරුණනයේ පැහැදිලි බව ලබා ගත හැකි ය.



3.31 - රුපය
මිවරහෙබි ප්‍රක්ෂේපණ යන්තුය

ප්‍රතිධිරිපූරුෂ ප්‍රක්ෂේපණය සඳහා විදුලි බලය අවශ්‍ය ය. යන්ත්‍රයේ අධි බලැති විදුලි බුබුලට ජීවිත කාලයක් තිබෙන බැවින් එය අනවශ්‍ය ලෙස දළුවා නො තැබිය යුතු ය. එසේ ම මෙම විදුලි බුබුල දැල්වීමෙන් පසු එය අධික ලෙස රත් වේ. මෙම රත් වීම පාලනය කරනු ලබන්නේ යන්ත්‍රයේ ඇති කුඩා විදුලි පංකාවකිනි. යන්ත්‍රයට විදුලිය සම්බන්ධ කළ විට මෙම විදුලි පංකාව ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ඒ නිසා විදුලි බුබුලේ ආලෝකය තිබා දැමු වහා ම යන්ත්‍රයට සපයා ඇති විදුලිය විස්සන්ධි නොකළ යුතු ය. ඒ සඳහා විනාඩි පහක් පමණ කාලයක් ගත කිරීම යෝගා ය. එසේ නොවුවහොත් විදුලි බුබුල පිළිස්සී යයි.

ප්‍රතිධිරිපූරුෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය සඳහා යොදා ගන්නා විනිවිදක පත්‍ර කට්ටලයක් සකස් කර තබා ගැනීමෙන් එය නැවත නැවත ප්‍රයෝගනයට ගත හැකි ය. විශේෂ අවස්ථාවන් සඳහා විශේෂයෙන් විනිවිදක පත්‍ර සකස් කර ගත හැකි ය. උදාහරණයක් වශයෙන් පාසල් මාධ්‍ය දිනය වැඩසටහන පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීමේ රස්වීමක දී එම වැඩසටහන පිළිබඳ විස්තර විනිවිදක පත්‍රයක සටහන් කර ඉදිරිපත් කළ හැකි ය.

ප්‍රතිධිරිපූරුෂ ප්‍රක්ෂේපණය යන්ත්‍රය සහිත මාධ්‍යාගාරයක් පවත්වා ගෙන යාම හෝ අවශ්‍ය වෙනත් පත්ති කාමරයකට අවශ්‍ය විටක එම යන්ත්‍රය ගෙන යාම හෝ කළ හැකි ය. කෙසේ ප්‍රතිධිරිපූරුෂ ප්‍රක්ෂේපණය යොමු විය යුත්තේ මෙම යන්ත්‍රයෙන් ලැබෙන දරුණ පැහැදිලි වීමට නම් තිරයට අදුරක් තිබිය යුතු බවයි.

● කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය

ස්ලයිඩ් ප්‍රක්ෂේපණය යන්ත්‍රය යනුවෙන් ද මෙය හැදින්වේ. විදුලිය යොදා ගැනීම ප්‍රතිධිරිපූරුෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය පරිදි ය. මෙයට යොදා ගන්නේ විනිවිදක පත්‍ර නොව විනිවිදක රුප රාමු ය. එය සේ.මී. 55 ප්‍රමාණයෙන් යුත්ත ය. යාන්ත්‍රික කුමරාවක් මගින් මෙම විනිවිදක රුප රාමු සැකසීය හැකි ය. යන්ත්‍රයේ ඇති රඳවනයේ ඒවා නිසි පරිදි රඳවිය යුතු ය.

මෙම යන්ත්‍රය තුළ ද අධි බලැති විදුලි බුබුලක් ඇතු. විදුලි බුබුල හා කාවය අතර විනිවිදක රුප රාමුව රඳ වේ. විදුලි බුබුලේ ආලෝකය රුප රාමුවට ලැබුණු පසු එහි සටහන කාවය ලබා ගෙන ඉදිරියට ප්‍රක්ෂේපණය කරයි. එවිට එය ඉදිරියේ ඇති තිරය මත පතිත වේ. සාමාන්‍යයෙන් රුප රාමු වර්ණයෙන් තිබෙන නිසා වර්ණ දරුණ මේ මගින් ලබා ගත හැකි ය.

රාමු මාරු කිරීම අතින් කළ හැකි ය. සමහර යන්ත්‍රවල මේ සඳහා ස්වයංක්‍රීය ක්‍රම සලසා ඇතු. ඒ අනුව තත්පර කිහිපයකට එකක් බැඳීන් වන සේ රාමු මාරු කළ හැකි ය. මෙසේ වූ විට මෙම රුප රාමු මාරු වීම සමග සම්බන්ධ කරමින් හඩු පටයක් වාදනය කළ හැකි ය. එවිට මෙම රාමු දරුණය සංඝ් බවට පත් වේ. දරුණ වලනය නොවෙතක්, දරුණ වෙනස් වේ. ඒ නිසා ඉගෙනුම් - ඉගැන්වීම් වැඩසටහනක දී විනිවිදක රුප රාමු ඉතා ආකර්ෂණීය ලෙසත්, ප්‍රයෝගනවත් ලෙසත් යොදා ගත හැකිය.

ප්‍රතිධිරිපූරුෂ හෝ කදා ප්‍රක්ෂේපණ යන්ත්‍ර හෝ මගින් ඉදිරිපත් කරනුයේ පෙර සකස් කර ගන්නා ලද පත්තිකා හෝ රුප රාමු ය.



3.32 රුපය - ස්ලයිඩ් ප්‍රක්ෂේපණය යන්ත්‍රය

● ක්ෂණික ප්‍රක්ෂේපණ යන්තුය

කළීකය ගෙනාලින් ඇති පොතක පිටුවක් හෝ ජායාරූපයක් හෝ ඒ අවස්ථාවේ දී විශාලනය කර පෙන්වන්නට අවශ්‍ය වුවහොත් යොදා ගත හැක්කේ ක්ෂණික ප්‍රක්ෂේපණ යන්තුයයි.

මෙහි දී සිදු වන්නේ කුමරා ක්‍රියාවලියකි. යන්තුයේ කුමරාව යටින් තබන එවැනි රුපයක් ලබා ගන්නා කුමරා කාවය විසින් එය ඉදිරියට ප්‍රක්ෂේපණය කරනු ලබයි. ප්‍රයෝගිකභාවය අතින් බැඳු විට මෙය ඉගෙනුම - ඉගෙන්වීම් ක්‍රියාවලියක දී යොදා ගත හැකි ඉතා ප්‍රයෝගනවත් පන්ති කාමර මාධ්‍ය උපකරණයකි. විශේෂයෙන් උසස් අධ්‍යාපන ආයතනවල භාවිතයට ගැනේ.

● බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තුය

පරිගණකය බහුමාධ්‍ය උපකරණයකි. එහි තිරය මගින් ලේඛන, හඩ, වලන රුප, විභියෝ, සිනමා, සං්විකරණ දරුණන ආදි කුමක් වුවන් නැරඹිය හැකි ය. පන්ති කාමරයක දී මෙම පරිගණකයේ තිරය ප්‍රමාණවත් නොවේ. එබැවින් මම තිරය පන්ති කාමරය ඉදිරියේ ඇති විශාල තිරයකට ප්‍රක්ෂේපණය කිරීම සඳහා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තුය යොදා ගැනේ.



3.33 රුපය - මල්විම්බියා

වර්තමානයේ දී බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තු සහිත ව සකස් කර ඇති පන්ති කාමර ද තිබේ. යන්තුය රඳවා ඇත්තේ ඉහළිනි. දුරස්ථ පාලකයක් මගින් එය ක්‍රියාත්මක කළ හැකි ය. එසේ නැතිනම් පන්ති කාමරයේ ඉදිරියේ ඇති මෙසයක හෝ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තු රඳවනයක එය කැඩිය හැකි ය. ඉදිරියෙන් තිරයක් තිබිය යුතු ය. එසේම ගබඳය පැතිරීම සඳහා ගබඳ විකාශන පහසුකම් ද තිබිය යුතු ය. පරිගණකය හැසිරවීම සඳහා යොදා ගන්නා දුරස්ථ පාලකයක් මගින් ප්‍රක්ෂේපණය හැසිරවිය හැකි ය.

මේ මගින් ප්‍රතිස්ථාපන ප්‍රක්ෂේපණය හා කදා ප්‍රක්ෂේපණය ද සිනමා ප්‍රක්ෂේපණය හා විභියෝ ප්‍රක්ෂේපණය ද සිදු වේ. එබැවින් මෙය පන්ති කාමරයක් සඳහා ඉතා ස්ථේවී හා ආකර්ෂණීය මෙන් ම ඉතා ප්‍රතිඵලයුයි උපකරණයකි.

□ අන්තර්ක්‍රියාකාරී පුවරුව

වැඩි දියුණු කළ බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තුයක් හාවිත කර එය අදාළ සුවිශේෂී මඟුකාංගය පරිගණකයේ ස්ථාපනය (install) කිරීමෙන් අන්තර් ක්‍රියාකාරී පුවරුව ලබා ගත හැකි ය. මෙම පුවරුව ඇගිල්ලෙන් ස්ථාපන කිරීමෙන් පරිගණකයේ මූසිකය ක්‍රියාත්මක කරවන ආකාරයට හාවිත කළ හැකිය. එය ඇගිල්ලෙන් ස්ථාපන කිරීමෙන් පරිගණක වැඩිසටහන ක්‍රියාත්මක කළ හැකි ය.



3.34 රුපය - අන්තර් ක්‍රියා පුවරුව

මෙහි දී මවුසයක පොයින්ටරයේ කාර්යය ඇගිල්ලෙන් කළ හැකි ය. මේ නිසා පන්ති කාමරයක දේශනයක් පවත්වන දේශකයෙකුට මවුසයක් හෝ දුරස්ථ පාලකයක් හෝ නොමැති ව තම ඇගිල්ල පාවිච්ච කිරීමෙන් පරිගණක තිරය පන්ති කාමරය ඉදිරියේ පුදරුනය කළ හැකි ය. එහෙත් පරිගණක යතුරු පුවරුව යොදා ගතිමින් අකුරු යෝජනය කරන්නට මෙම පුවරුව යොදා ගත නො හැකි ය.

පන්ති කාමර මාධ්‍ය උපකරණ අතරින් වඩාත් ම දියුණු තත්ත්වයේ පවතින මාධ්‍ය උපකරණය ලෙස මෙම අන්තර් ක්‍රියාකාරී පරිගණක පුවරුව දැක්වීය හැකි ය. මෙය මිලන් අධික නිසා සාමාන්‍ය පන්ති කාමරවල සූලහ ව හාවිතයට නො ගැනේ. මාධ්‍ය උපකරණවල සාරාංශය මෙලෙස දැක්වීය හැකිය.

ප්‍රක්ෂේපනය කළ නොහැකි මාධ්‍ය උපකරණ

- (1) කළුලැල්ල
- (2) සුදු ලැල්ල
- (3) කාන්දම් ලැල්ල
- (4) පත්‍රිකා ලැල්ල
- (5) පිටු පෙරලනය

ප්‍රක්ෂේපනය කළ හැකි මාධ්‍ය උපකරණ

- (1) ප්‍රතිඵිර්ප ප්‍රක්ෂේපණ යන්තුය
- (2) කදා ප්‍රක්ෂේපණ යන්තුය
- (3) ක්ෂේක ප්‍රක්ෂේපණ යන්තුය
- (4) බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තුය හා
- (5) අන්තර් ක්‍රියාකාරී පුවරුව

3.1 වගුව

අන්තර් සාක්ෂිය

ඒකල

1. අත් පිටපත සැකසීම, අකුරුයෝජනය හා පිටු සැලසුම් කිරීම, මුද්‍රණය හා පිටපත්කරණය සහ නිමි කටයුතුවලට අදාළ විවිධ යන්තු හා උපකරණ ද, ඒවායේ ක්‍රියාකාරීත්වය ද අධ්‍යායනය කර වාර්තාවක් සකස් කරන්න.
2. දින මුදා යන්තුය, නිල මුදාව, ගණක යන්තුය, පරිගණකය, ජායා පිටපත් යන්තුය, මුදල් සටහන් යන්තුය, තැපැල් මුදා යන්තුය හා මුදල් ගණිත යන්තුය පිළිබඳ කෙටි සටහන් ලියන්න.
3. වැඩිහිටියන් පස් දෙනෙක් සමග සාකච්ඡා කර මවුන් තොරතුරු පුවමාරු කිරීම සඳහා යොදා ගන්නා උපකරණ පිළිබඳ ව ඔවුන් පවසන දේ ඇතුළත් වාර්තාවක් සකස් කරන්න.
4. ඔබේ පාසලේ පන්ති කාමරවල ඇති විවිධ මාධ්‍ය උපකරණ පිළිබඳ ව අධ්‍යායනයක් කරන්න. ඒවා ඔබගේ ඉගෙන ගැනීමේ කාර්යය සාර්ථක කරගැනීම සඳහා කොතරම් ප්‍රයෝජනවත් වන්නේදැයි ඔබේ මතය පිටු දෙකකින් දක්වන්න.

සමූහ

1. පරිගණක ආයුත ප්‍රකාශන ක්‍රියාවලියේ පියවර විස්තර කෙරෙන පොත් පිංචක් නිර්මාණය කරන්න.
2. ප්‍රදේශයේ ඇති මහා පරිමාණයේ වෙළඳ සැලකට ගොස්, එහි මුදල් අයකැමි විසින් මුදල් සටහන් යන්තුය හාවිත කරන ආකාරය අධ්‍යයනය කරන්න. එම කාර්යයෙහි විශේෂතා දැක්වෙන පරිදි පෝෂ්ටරයක් නිර්මාණය කරන්න.
3. තැපැල් කාර්යාලයක හෝ සන්නිවේදන ව්‍යාපාර ස්ථානයක හෝ ඇති මහජන ඇමතුම් දුරකථනය හා ගැක්ස් යන්තුය මහජනයා විසින් හාවිතයට ගන්නා ආකාරය අධ්‍යයනය කරන්න. ඒ පිළිබඳ තොරතුරු රස් කරන්න. එම විස්තර හා ජායාරූප ඇතුළත් වන පරිදි පෝෂ්ටරයක් නිර්මාණය කරන්න.
4. කළුලැල්ල, සුදු ලැල්ල, කාන්දම් ලැල්ල, පත්‍රිකා ලැල්ල, පිටු පෙරළන ලැල්ල, ප්‍රතිකිරීෂ ප්‍රක්ෂේපණ යන්තුය, කදා ප්‍රක්ෂේපණ යන්තුය, ක්ෂේක් ප්‍රක්ෂේපණ යන්තුය, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තුය හා අන්තර් ක්‍රියාකාරී පුවරුව පිළිබඳ රුපමය තොරතුරු අන්තර්ජාලයෙන් බා ගත කරන්න. එක් එක් උපකරණය පිළිබඳ කෙටි විස්තරයක් ඇතුළත් වන පරිදි පවර්පායින්ට ඉදිරිපත් කිරීමක් සකස් කර එය පන්තියේ අනෙක් අයට ද අධ්‍යයනය කරන්නට අවස්ථාව සලසා දෙන්න. ඒ පිළිබඳ ප්‍රතිචාර ලබා ගන්න.



04

ජන මාධ්‍ය ආයතනික අධ්‍යාපනය



අනීමතාරුප

ජන මාධ්‍ය සමග මහජනයා සම්බන්ධ වන්නේ, එම මාධ්‍ය පරිහරණය කිරීමෙනි. මාධ්‍ය ක්‍රියාකාරීන්ට වෛද්‍ය අන්තර්ගතය හා විලාසය තීරණය කරනු ලබන ආයතනික සංවිධානය හෝ එහි හිමිකරුවන් හෝ සමග මහජනයාට ගනුදෙනුවක් නැත. එම ගනුදෙනුව සිදු වන්නේ මාධ්‍ය හිමිකරුවන් හා මාධ්‍යවේදීන් අතරය. ජන මාධ්‍ය ආයතනයක හිමිකම හා සංවිධානය එහි මාධ්‍යවේදීන්ට බලපාත්තේ තම්, එහි තේරුම අවසානයේ දී එය ග්‍රාහකයන් වූ මහජනතාවට බලපාන බවය. රජය ද ජන මාධ්‍ය ආයතන හිමිකරුවකු වන අතර ම, රටේ ප්‍රතිපත්ති සම්පාදකයා ද වේ. ඒ නිසා රජය හා ජන මාධ්‍ය අතර ද ගනුදෙනුවක් තිබේ.

ජන මාධ්‍ය ආයතන අධ්‍යාපනය කිරීමෙන් එම ආයතනවල මාධ්‍ය කටයුතු වචාත් හොඳින් විශ්ලේෂණය කරන්නට හැකි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ආයතන හිමිකමේ ස්වභාවය ගවේෂණය කිරීමෙන්, එය මාධ්‍ය සංස්කෘතිය තුළ නිරුපණය වන ආකාරය යථාර්ථවාදී ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාව අත්පත් කර ගත හැකි වේ.

4. ජන මාධ්‍ය ආයතන අධ්‍යයනය

4.1 ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ආයතන හිමිකම හා ක්‍රියාකාරිත්වය

මහජනයා පුවත්පත් කියවති. ගුවන්විදුලියට සවන් දෙති. රුපවාහිනී වැඩසටහන් නරඹති. ඒ ඒ පුවත්පත්වල හෝ ඒ ඒ ගුවන්විදුලි සේවාවන්ගේ හෝ ඒ ඒ රුපවාහිනී සේවාවන්ගේ හෝ මාධ්‍ය ප්‍රතිපත්ති හෝ දුරුණය හෝ පිළිබඳ ව සාමාන්‍ය ජනයා තුළ පවා හැඟීමක් ඇත. විශේෂයෙන් ඒ ඒ පුවත්පත්වල, ගුවන්විදුලි නාලිකාවල හෝ රුපවාහිනී නාලිකාවල හෝ පුවත්ති වැඩසටහන් අර්ථ කළනය කරන්නට ඔවුනු පෙළෙළති. ඒ පිළිබඳ ව ඔවුන් තුළ ඇති විශ්වාසය ද අසමාන ය. මෙයට හේතු වී ඇත්තේ ඒ ඒ ජන මාධ්‍යයේ හිමිකම හා එහි ක්‍රියාකාරිත්වය අතර ඇති සම්බන්ධය බව ද ඔවුනු ප්‍රකාශ කරති. තමන් ජන මාධ්‍ය පරිහරණය කරන්නේ කෙසේ දැයි තීරණය කරන්නේ මේ විශ්ලේෂණාත්මක දැනුම පාදක කර ගනිමිනි. එයින් වැටහෙන්නේ ජන මාධ්‍ය සන්දේශ අර්ථ කළනය කර ගැනීම සඳහා ඒ ඒ ජන මාධ්‍යයේ හිමිකම පිළිබඳ ව ඇති අවබෝධය ද වැදගත් වන බව ය.

රාජ්‍ය හා පොදුගලික මාධ්‍ය හිමිකම

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වූ 'කලම්බු ජර්නල්' නම් වූ ඉංග්‍රීසි පුවත්පත 1832 දී ප්‍රකාශයට පත් වූ අතර, ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ වන්නේ 1924 දී ය. 1979 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම රුපවාහිනී සේවාව වූ 'ස්වාධීන රුපවාහිනී සේවය' ආරම්භ විය.



පුවත්පත්

● කර්තා හිමි පුවත්පත්

පොදුගලික ව තමන් විසින් ම සංස්කරණය කරමින්, තමන්ගේ අයිතිය යටතේ පුවත්පත් පත් කරන ලද පුවත්පත් මේ ගණයට අයත් වේ. ඒ.චි.පැලිස් අප්පුභාම් මහතා විසින් සංස්කරණය කර 1871 දී ප්‍රකාශයට පත් කරන ලද කවට කතිකයා ද, 1841 දී යාපනයේදී පුවත්පත් පත් කරන ලද හෙන්ඩ් මාරින් හා සෙයිපෙයිජන් විසින් සංස්කරණය කරන ලද උදය තාරකෙක පුවත්පත ද, 1874 දී ප්‍රකාශිත ජ්.අක්ක්ලන්ඩ් හා ජ්.චාර්ලි යන දෙදෙනා විසින් සංස්කරණය කරන ලද මධ්‍යස්ථාන හා කොමරුපල් ඇඩ්වරටයිසර යන පුවත්පත ද කර්තාගේ පොදුගලික හිමිකාරත්වයට අයත් වේ. 1909 දී දිනම්ත පුවත්පත බිජි වන්නේ එච්.එස්.පෙරේරා නමැති කර්තාගේ පොදුගලික හිමිකාරත්වය යටතේ ය.



4.1 රුපය -
කලම්බු ජර්නල් පුවත්පත

● මහජන සංවිධාන හිමි පුවත්පත්

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය තුළ මහජන සංවිධාන මගින් පුවත්පත් නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු වන්නේ, එවකට පැවති ව්‍යිතානු යටත් විරෝධ පාලන ක්‍රමයේ සාමාජිය ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වූ ලංකාලෝකය 1860 දී මුද්‍රණය කරන ලද්දේ, පුරුෂ බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් ආරම්භ කරන ලද ලංකාලෝක මුද්‍රණාලයේ දී ය. මේ පුවත්පත පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත ව්‍යවත් එය ලියාපදිංචි නො කළ එකකි.

ලියාපදිංචි කරන ලද පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත ලෙස සැලකෙන ලක්මේනී පහන පුවත්පත 1862 දී සංස්කරණය කර ප්‍රකාශයට පත් කරන ලද්දේ කොරෝල පබිතුමා විසිනි. එයට පුහුන් කිහිප දෙනෙකු ගේ ද බොද්ධ ස්වාමීන් වහන්සේ ලා ගේ ද සහය ලැබේනි. පුවත්පත් මහජන සංවිධාන මගින් පළ කිරීම ආරම්භ වන්නේ ආගමික, ගාස්ත්‍රිය හා දේශාඩිමානී පසුබිම මත ය. කතෝලික ආගම ප්‍රචාරය කිරීම සඳහා කතෝලික සංවිධාන විසින් ද, බුද්ධාගම ප්‍රචාරය කිරීම සඳහා බොද්ධ සංවිධාන විසින් ද පුවත්පත් ප්‍රකාශ කරනු ලැබේනි. 1866 දී ප්‍රකාශිත කතෝලික සහාවේ ඇුනාර්ථ පුද්‍රියත්, රේඛ පුතිපක්ෂව බොද්ධ සංවිධානයක් විසින් 1867 දී ප්‍රකාශිත සතු මාර්ගයත් එවැනි ආගමික පුවත්පත් දෙකකි. එසේ ම 1906 දී ප්‍රකාශිත සිංහල බොද්ධයා මහාබේදී ව්‍යාපාරයට හිමි එකකි. සිංහල බලය පුවත්පත ප්‍රකාශ කරන ලද්දේ සිංහල මහ සහාව විසිනි.

● පොද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත්

ආරම්භයේ දී කරනා විසින් ම හිමිකරු ලෙස ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත් පවත්වා ගෙන යා නොහැකි අවස්ථාවල පොද්ගලික ව්‍යාපාර විසින් ඒවා මිල දී ගෙන තිබේ. ඒ හැර නව පුවත්පත් ආරම්භ කරන්නට ද පොද්ගලික ව්‍යාපාර කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය තුළ ආරම්භ කරන ලද ප්‍රථම පොද්ගලික පුවත්පත් ව්‍යාපාරය ලෙස සැලකෙන්නේ, 1919 දී ඩී.ඇං.විජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද ලේක් හටුස් පුවත්පත් ආයතනය හෙවත් සීමාසහිත එක්සත් ප්‍රවාන්ත් පත්‍ර සමාගම ය. 1947 දී ලංකාදිප පුවත්පත් ආරම්භ කරන ලදී.

එසේ ම 1961 දී සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ සමාගම විසින් ද්‍රව්‍ය පුවත්පත් සමාගම හෙවත් ස්වාධීන පුවත්පත් සමාගම බිජි කරන ලදී. උපාලි පුවත්පත් සමාගම පිහිටුවන ලද්දේ 1981 දී ය. එහි අයිතිකරු වූයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ උපාලි විජයවර්ධන මහතා ය. 1986 දී සීමාසහිත විජය පුවත්පත් සමාගම පිහිටුවන ලදී. එහි හිමිකරු වූයේ ලේක් හටුස් පුවත්පත් ආයතනය පිහිටුවන ලද ඩී.ඇං.විජයවර්ධන මහතා ගේ පුත් රංජත් විජයවර්ධන මහතා ය.

මේ හැර දෙමළ පුවත්පත් පමණක් ප්‍රකාශ කරන විරකේසරි පුවත්පත් සමාගම ද පුවත්පත් ව්‍යාපාරික ආයතනයක් ලෙස දැක්වීය හැකි ය. ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන දෙමළ පුවත්පත් ලෙස එෂියන් මීඩියා පබිලිකේෂන් හි තිනක්කුරල් ද එක්ස්පුස් නිවිස් පේපර්ස් පොද්ගලික සමාගමෙහි තිනමුරුසු, විරකේසරි සහ මිතිරන් පුවත්පත් ද ලේක් හටුස් ආයතනයෙහි තිනකරන් ද දැක්වීය හැකි ය.

● දේශපාලන පක්ෂ හිමි පුවත්පත්

තම දේශපාලන මතවාදය සමාජගත කිරීම සඳහා පුවත්පත් ආරම්භ කිරීම ශ්‍රී ලංකාවට නිදහස ලැබේමට ආසන්න කාල වකවානුවේ දී ඇති වූ තව ප්‍රවේශයකි. සැම දේශපාලන පක්ෂයක් ම තමන් ගේ ම පුවත්පතක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කළහ. ප්‍රධාන දේශපාලන පක්ෂ ද, කුඩා දේශපාලන පක්ෂ ද මේ ආකාරයෙන් දේශපාලනික පුවත්පත් ප්‍රකාශයට පත් කරති. මෙය අදට ද ඒ ආකාරයෙන් ම සිදු වේ.

● රජයට හිමි පුවත්පත්

ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත පළමුවන පුවත්පත වූ කළමුණ ජ්‍රේනල් රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබේණි. එහි සංස්කාරක වූයේ ජෝර්ජ් ලී ය. (පසු ව ජෝර්ජ් ලී රජයේ පාලනයෙන් තොර ව පුවත් පළ කරන්නට වීම නිසා බ්‍රිතාන්‍ය යටත් විජ්‍ය පාලනය විසින් ඉතා කෙටි කළකින් කළමුණ ජ්‍රේනල් පුවත්පත් වසා දමනු ලැබේණි.) 1973 දී ලේක්හවුස් පුවත්පත් ආයතනය හෙවත් සීමාසභිත එක්සත් පුවත්ති පත්‍ර සමාගමේ කොටස් රජයට පවරා ගන්නා ලදී.

ගුවන්විදුලිය

ඉතාලි ජාතික ගුර්ග්ලෝම් මාකේර්නි විසින් 1897 දී ගුවන්විදුලි සංයුෂා සමාගම එංගලන්තයේ ආරම්භ කරන ලදී. 1906 වන විට සැතපුම සියයක් දුරට ගුවන්විදුලි පණිවුඩ යැවිය හැකි විය. 1908 වන විට ගුවන්විදුලිය ජන මාධ්‍යයක් බවට පත් වීම ඇරඹි තිබේණි. 1920 වන විට ගුවන්විදුලිය ගැහස්ත සන්නිවේදන මෙවලමක් බවට පත් විය. ඇමෙරිකාවේ මාකේර්නි ගුවන්විදුලි සමාගම 1919 වන විට ගුවන්විදුලිය මහජනයා අතර ජනප්‍රිය කිරීමට මහතු මෙහෙවරක් කළේ ය. විධිමත් ගුවන්විදුලි වැඩසටහනක් මුල් වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පිටරස්බර්ග විශ්වවිද්‍යාලයේ ය. 1923 අවසානය වන විට ඇමෙරිකාවේ භායසියයකට අයික ගුවන්විදුලි සේවා පැවතුණි.

මේ පසුව්‍යීම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ද ගුවන්විදුලිය ආරම්භ වූයේ එක ම කාලයේ ද බව තේරුම් ගැනීම සඳහා ය. 1922 දී ලංකා ආධුනික ගුවන්විදුලි සමාජය නම් වූ මහජන සංවිධානයක් විසින් ගුවන්විදුලිය පිළිබඳ අත්හඳා බැඳීම් ආරම්භ කර ඇති. පළමු වරට ගුවන්විදුලි ප්‍රවාරයක් අත්හඳා බලන ලද්දේ රජයේ විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව විසිනි. ඒ සඳහා යොදා ගන්නා ලද්දේ ජ්‍රේනල් සඛිමැරිනයකින් ගලවා ගන්නා ගුවන්විදුලි සන්දේශ උපකරණ තොගයකි. ඒ අනුව ප්‍රධාන විදුලි සන්දේශ ඉංජිනේරු රු. ඩාපර් මහතාගේ මෙහෙයුමෙන් 1924 ජූනි 1 වෙනි දින කරන ලද ගුවන්විදුලි ප්‍රවාරය ප්‍රථම නිල ගුවන්විදුලි ප්‍රවාරය ලෙස සැලකේ. මේ අනුව මුල් කාලයේ ද ම ගුවන්විදුලි මාධ්‍ය රජයට හිමි වූ බව පෙනෙන්. 1925 දෙසැම්බර් 16 වෙනි දින ලංකාවේ ගුවන්විදුලිය රාජ්‍ය ආයතනයක් වශයෙන් විවාත කරනු ලැබේණි. මෙය ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය සි. 1949 දෙසැම්බර් 1 වෙනි දින සිට රේඛියේ සිලෝන් හෙවත් ලංකා ගුවන්විදුලි සේවය යනුවෙන් ලංකා ගුවන්විදුලි සේවා දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබේණි. ලංකා ගුවන්විදුලි සංස්ථාව පිහිටුවන ලද්දේ 1967 ජනවාරි 5 වන දින දී ය.

1991 දක්වා ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය පවත්වා ගෙන යනු ලැබුවේ රාජ්‍ය හිමිකාර්ත්වය යටතේ ය. ඒ අනුව ගුවන්විදුලි යන්ත්‍රයක් මගින් සේවා ගුවණය කිරීම සඳහා බලපත්‍රයක් ගැනීමට සිදු විය. 1991 න් පසු ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවා සඳහා තිබූ රජයේ ඒකාධිකාරය අභේසි කරනු ලැබේ. 1991 න් පසු කාලයේදී එම බලපත්‍ර ක්‍රමය අභේසි කරන ලදී. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තවදුරටත් රජයේ හිමිකම යටතේ ක්‍රියාත්මක වන අතර, පොද්ගලික අංශයේ ගුවන්විදුලි සේවා ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

වර්තමානය වන විට විවිධ පොද්ගලික ව්‍යාපාර විසින් පවත්වා ගෙන යන ගුවන්විදුලි සේවා සංඛ්‍යාව පණඩක් පමණ වේ. ආරම්භයේ සිට ම ගුවන්විදුලි ගුවණය බලපත්‍ර ලබා ගත යුතු වූ අතර, ප්‍රවත්පත් හිමිකම වර්ගිකරණය කරනු ලබන ආකාරයෙන් ගුවන්විදුලි සේවා හිමිකම ද පහත සඳහන් ආකාරයෙන් වර්ග කළ හැකි ය.

1. රාජ්‍ය හිමිකම සහිත ගුවන්විදුලි සේවා
2. මහජන සංවිධාන හිමිකම සහිත ගුවන්විදුලි සේවා
3. පොද්ගලික ව්‍යාපාර හිමිකම සහිත ගුවන්විදුලි සේවා

රුපවාහිනිය

ශ්‍රී ලංකාව තුළ පළමුවන රුපවාහිනී විකාශය ආරම්භ කරනු ලබන්නේ පොද්ගලික හිමිකම යටතේ ය. ඒ 1979 අප්‍රේල් 13 වන දින දී ය. එය නම් කරනු ලැබුවේ ස්වාධීන රුපවාහිනී සේවය යනුවෙනි. පසු ව 1979 ජූනි 5 වන දින ස්වාධීන රුපවාහිනී සේවය රජයට පවරා ගනු ලැබේ. ඒ නිසා එය දැනට රජය සතු සමාගමක් ලෙස දැක්විය හැකි ය.

රාජ්‍ය හිමිකම යටතේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ආරම්භ කරන ලද්දේ, 1982 දී ය. එය රාජ්‍ය සංස්ථාවක් ලෙස පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරන ලදී. මෙයින් පසු ව ගත වූ කාලය තුළ පොද්ගලික රුපවාහිනී සේවා සඳහා රජය විසින් බලපත්‍ර ලබා දෙන ලදු ව මේ වන විට එවැනි පොද්ගලික නාලිකා විස්සක් පමණ ක්‍රියාත්මක වේ. මේ අතර ගුවන්විදුලි හා රුපවාහිනී සේවා එක් ව පවත්වා ගෙන යන මාධ්‍ය ආයතන ද ගණනාවකි.

ජන මාධ්‍ය හිමිකමේ රාජ්‍ය දායකත්වය

මේ වන විට රජයට අයත් ජන මාධ්‍ය ආයතන පහත දැක්වේ.

පුවත්පත්

- සීමාසහිත එක්සත් ප්‍රවාත්ති පත්‍ර සමාගම හෙවත් ලේක් හවුස් ආයතනය (රජයට පවරා ගත් කොටස් හිමි සමාගමකි.)

ගුවන්විදුලිය

- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (රාජ්‍ය සංස්ථාවකි.)
- ලක්භං ගුවන්විදුලි සේවය (රජයට පවරා ගත් කොටස් හිමි සමාගමකි.)



4.2 රුපය - ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

රුපවාහිනී

- ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව (රාජ්‍ය සංස්ථාවකි.)
- සේවාධීන රුපවාහිනී සේවාව

ජන මාධ්‍ය ආයතනවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රවත්තත්ව, ගුවන්විදුලිය හා රුපවාහිනිය යන ව්‍යාපාර සමස්තයක් ලෙස ගත් විට එවා සංවිධානය කර ඇති ආකාර දෙකකි.

1. පාර්ලිමේන්තු පනතකින් සංස්ථාවක් ලෙස ස්ථාපිත කර තිබීම හෝ
2. සමාගම් පනත යටතේ සීමාසහිත පොදුගැලික සමාගමක් ලෙස ස්ථාපිත කර තිබීම

රාජ්‍ය සංස්ථාවක හෝ සීමාසහිත පොදුගැලික සමාගමක හෝ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් විසිනි. එහි ප්‍රධානීයා සහාපති නමින් ද අනෙක් සාමාජිකයන් අධ්‍යක්ෂකවරුන් ලෙසින් ද හැඳින්වේ. රාජ්‍ය සංස්ථාවක හෝ රජයට අයත් සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය හා සහාපති රජය විසින් පත් කරනු ලබයි. අනෙක් ජන මාධ්‍ය සමාගම්වල සහාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරනු ලබන්නේ එහි කොටස්කරුවන් කිහිප දෙනා විසිනි. රාජ්‍ය සංස්ථාවක හෝ රජයට අයත් සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලය හා සහාපති පත් කරනු ලබන්නේ රජය විසින් බැවින් රජයේ සංඡ්‍ර පාලන මෙහෙය වීමට මෙම ආයතන නතු වේ. සහාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන අතර, එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ ජන මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට ය. ඒ ඒ ව්‍යාපාර ආයතනයේ අනිමතය අනුව එම ප්‍රධාන විධායක නිලධාරියාගේ තනතුරු නාමය වෙනස් වන්නට පූර්ව නාම සීමාසහිත පොදුගැලික සමාගම් හාවත කරනු ලැබේ. රාජ්‍ය සංස්ථා හාවත කරනු ලබන්නේ අධ්‍යක්ෂ ජනරාල් යන නාමය සි.

අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයු හෝ සහාපති හෝ ප්‍රධාන විධායකය ලෙස පත් කරනු ලබන අවස්ථා තිබේ. එසේ වූ විට ප්‍රතිපත්ති සම්පාදනය ද කළමනාකරණය ද කොටස් හිමිකම දරන්නන් අතට පත්වේ. මාධ්‍ය ආයතනයේ අවශ්‍ය මාධ්‍යවේදීන් සිටින්නේ ප්‍රධාන විධායකයා යටතේ ය. මාධ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනු ලබන්නේ මුළුන් විසිනි.




මාධ්‍ය ආයතනයක සර්ව සංවිධාන සටහනක්

පුවත්පත්, ගුවන්විදුලි හෝ රුපවාහිනී ආයතනයේ ප්‍රධාන විධායකයා යටතේ ඒ ඒ අංග හා ඒ ඒ තනතුරු නිරමාණය කරනු ලබන්නේ ඒ ඒ ආයතනයේ මාධ්‍ය කටයුතු කියාත්මක වන ආකාරය අනුව ය. උදාහරණයක් වශයෙන් පුවත්පත් ගණනාවක් ප්‍රකාශයට පත් කරනු ලබන පුවත්පත් ආයතනයක සියලු සංස්කාරක කර්තාන්ට ඉහළින් පරිපාලන සංස්කාරක කර්තා කෙනෙක් සිටින්නට ප්‍රථම ය. ඒ ඒ පුවත්පතෙහි ප්‍රධාන සංස්කාරක කර්තා සිටින්නේ ඉන් පසු ව ය.

පුවත්පත් ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය

පුවත්පත් සමාගමක සාමාන්‍ය සංවිධාන ව්‍යුහය පහත ආකාරයට වේ.



4.3 රුපය - පුවත්පත් සමාගමක සංවිධාන ව්‍යුහය



SUNDAY OBSERVER
Sri Lanka's English Newspaper with the largest circulation



4.4 රුපය

ප්‍රධාන කර්තා

පුවත්පතක ප්‍රධාන මාධ්‍යවේදියා ප්‍රධාන කර්තා ය. පුවත්පතක් අන්තර්ගතය හා ව්‍යුහය පිළිබඳ ව සමස්ත වගකීම දරන්නේ ප්‍රධාන කර්තාවරයා ය. පුවත්පතක සංස්කාරක වැකිය හෙවත් කතු වැකිය ලිඛිමේ වගකීම ද බොහෝ විට ප්‍රධාන කර්තා සතු ය. පුවත්පතක් සංස්කරණය කිරීමේ කාර්යය සාමූහික ව්‍යවත්, අවසානයේ දී ඒ පිළිබඳ සමස්ත වගකීම දරන්නේ ද ප්‍රධාන කර්තා ය. විශේෂයෙන් තඩු කටයුතුවල දී මේ නෙතික වගකීම ඉතා වැදගත් වේ. ප්‍රධාන කර්තාගේ කාර්යය රේට පහළ තනතුර දරන මාධ්‍යවේදින් වෙත බෙදා දෙන්නට පුළුවන.

නියෝජ්‍ය කර්තා

ප්‍රධානීය නොමැති විටක ඒ වෙනුවෙන් කටයුතු කිරීම නියෝජ්‍ය කර්තා ගේ ප්‍රධාන වගකීමකි. එසේ ම සියලු මාධ්‍ය කටයුතු පිළිබඳ ව විපරමින් කටයුතු කිරීමට නියෝජ්‍ය කර්තාට සිදු වේ.

ප්‍රවාත්ති අංශය

සතිපතා හෝ දිනපතා හෝ පුවත්පතක ඉතා වැදගත් කාර්යක් ඉටු කරන අංශයක් ලෙස මෙය දැක්වීය හැකි ය. මෙය දේශීය පුවත් හා විදේශීය පුවත් ලෙස කොටස් දෙකකින් සමන්විත වේ. මේ කොටස් දෙක විශාල නම් එහි ප්‍රධානීන් දේශීය ප්‍රවාත්ති සංස්කාරක කර්තා හා විදේශීය ප්‍රවාත්ති සංස්කාරක කර්තා යනුවෙන් හැදින්වේ. දේශීය ප්‍රවාත්ති යන්න සමහර විට ප්‍රාදේශීය ප්‍රවාත්ති යනුවෙන් ද නම් කෙරේ. මෙයට සම්බන්ධ ව කටයුතු කරන ස්ථීර තනතුරු දරන වාර්තාකරුවන් මාණ්ඩලික වාර්තාකරුවන් නමින් ද, ස්ථීර තනතුරු නොමැති ව තමන්ගේ ප්‍රදේශයේ ම සිට ප්‍රවාත්ති එවන වාර්තාකරුවන් ප්‍රාදේශීය වාර්තාකරුවන් ලෙසින් ද හැදින්වේ. එක ම පුවත්පත් ආයතනයක එක් එක් පුවත්පත සඳහා ප්‍රාදේශීය වාර්තාකරුවන් වෙන් වෙන් ව සිටින නමුත් සමහර විට සමුහ වාර්තාකරුවන් ද සිටින්නට පුළුවන. මේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සංඛ්‍යාව 300 - 600 ක් පමණ විය හැකි ය.

සංස්කරණ අංශය

පුවත්පතක් ප්‍රවාත්ති පිටු සංස්කරණය කරනු ලබන්නේ මේ අංශයෙනි. එම කාර්යය කරන්නේ උප කර්තාන් විසිනි. ප්‍රවාත්ති වාර්තාකරුවන් ද, මාණ්ඩලික ලේඛකයන් ද විසින් සපයන තොරතුරු ප්‍රවාත්තියකට අවශ්‍ය ලෙස සකස් කරන්නේ මොවුන් ය. එහි දී පිටුවේ ඉඩ කඩ හා තොරතුරු වැදගත්කම අනුව එහි පළ විය යුතු ප්‍රමාණය තීරණය කිරීමක්, එම ප්‍රවාත්තියට මාත්‍යකාවක් යෙදීමත් සිදු වේ. මෙම අංශයේ ප්‍රධානීය හැදින්වෙන්නේ ප්‍රධාන උප කර්තා නමිනි.

Daily News
Sri Lanka's National Newspaper Since 1918

ලංකාදුප්

Daily Mirror

THE SUNDAY TIMES

ත්‍රිඥාක්‍රුරුව්

Daily FT
Be Empowered

ලක්ංඩිම

භාෂ්‍ය ප්‍රභාෂණ ප්‍රකාශක

මෙධිල

රෝර

දැක්ඟනා

රජයිල

ලංකාදුප්

The Nation

4.5 රුපය -
පුවත්පත් කිහිපයක්

විශේෂාංග අංශය

ප්‍රවෘත්තිවලට අතිරේක ව විවිධ විශේෂ මාත්‍රකා යටතේ පිටු හෝ අතිරේක හෝ පල කිරීම ප්‍රවත්පතක පුරුද්දයි. ඒ මගින් වැඩි පාඨක පිරිසක් ග්‍රහණය කර ගැනීමට හැකි වේ. උදාහරණ වශයෙන් කාන්තා පිටුව, විලාසිතා පිටුව, ව්‍යවසායක පිටුව, බොද්ධාගමික පිටුව, කතෝලික ආගමික පිටුව, ඉස්ලාමි ආගමික පිටුව, හින්දු ආගමික පිටුව, සාහිත්‍ය කලා පිටුව, සිනමා හා නාට්‍ය පිටුව ආදිය දැක්විය හැකි ය. මෙම විශේෂාංග පිටු හෝ අතිරේක හෝ සඳහා විශේෂ නම් යොදනු ලැබේ. එසේ ම එක එක් විශේෂාංගය හාර ව විශේෂාංග කර්තාවරයකු කටයුතු කරයි. එම අදාළ පිටුව සංස්කරණය කිරීම එම විශේෂාංග කර්තාගේ කාර්යයකි. ප්‍රවත්පතක විශේෂාංග සියල්ල හාර ව සිටිනුයේ විශේෂාංග කර්තාවරයා ය. ප්‍රවත්පතක කාවුන් ද සැලකෙන්නේ විශේෂාංගයක් වශයෙනි.

ඡායාරූප අංශය

ප්‍රවෘත්තිවලට අදාළ ව ඡායාරූප සැපයීම මේ අංශයේ වගකීම සි. මේ අංශයේ ප්‍රධානියා ඡායාරූප කර්තා ය. මාණ්ඩලික ඡායාරූප ශිල්පීනු මේ අංශයේ ස්ථීර කාර්ය මණ්ඩලයේ කටයුතු කරති. එයට අමතර ව ප්‍රාදේශීය ඡායාරූප ශිල්පීනු ද මේ අංශයට ඡායාරූප සපයායි. අද වන විට සියලු ප්‍රවත්පත් ආයතනවල ඡායාරූප සංස්කරණය පරිගණක තාක්ෂණයට සම්බන්ධ කර ඇති.

විතු නිර්මාණ හා රු රටා සැලසුම් අංශය

ප්‍රවත්පතකට අවශ්‍ය විතු නිර්මාණය හා රු රටා සැලසුම් කිරීම යනු කාර්යයන් දෙකකි. විතු නිර්මාණය කරනුයේ විතු ශිල්පීනු විසිනි. ඔවුනු අතින් හෝ පරිගණක මගින් හෝ විතු නිර්මාණය කරති. මෙවා ද යොදා ගතිමින් පිටුවක රු රටා සැලසුම් කිරීම වර්තමානයේ දී සිදු කරනුයේ පරිගණක මගිනි. විතු හා රු රටා සැලසුම් සංස්කාරක කර්තා මේ අංශයේ ප්‍රධානියා ය. ස්ථීර ව සේවය කරන විතු ශිල්පීන් ද කැලී ගණනට විතු සපයන විතු ශිල්පීන් ද මේ අංශයට සම්බන්ධ ව කටයුතු කරති. එහෙත් බොහෝ විට රු රටා සැලසුම් කරන පරිගණක නිර්මාණ ශිල්පීනු ප්‍රවත්පත් සමාගමේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයට අයත් වේ.


දැන්වීම් අංශය

ප්‍රවත්පතක සංයුතියට අයත් එක වැදගත් අංශයක් වන්නේ දැන්වීම් ය. එය ප්‍රවත්පතක ප්‍රධාන ආදායම් මාර්ගය වේ. දැන්වීම් අංශය හා සංස්කාරක කර්තා අංශය අතර සාපුරු සම්බන්ධයක් ඇති. සාමාන්‍යයෙන් සිදු වනුයේ දැන්වීම් අංශය විසින් ඒ ඒ පිටුවල දැන්වීම් සඳහා ඉඩකඩ වෙන් කර ගැනීම මුළුන් සිදු වීම සි. එය කරනුයේ දැන්වීම් අංශයෙනි. සංස්කාරක කර්තා විසින් ඒ ඒ පිටුවල හිස් කොටසේ තම ප්‍රවෘත්ති හා විශේෂාංග සැලසුම් කළ යුතු ය.



දැන්වීමෙහි මිල තීරණය කරනු ලබන්නේ දැන්වීම් අංශය විසිනි. එය කාලීන වැදගත්කම, පිටුව, වර්ණ, ප්‍රමාණය හා වර්ගය අනුව තීරණය කරනු ලැබේ.

ගුවන්විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය



4.7 රුපය - ශ්‍රී ලංකා
ගුවන්විදුලිය ආරම්භය

ගුවන්විදුලි ආයතනයක අංශ

● ප්‍රවෘත්ති අංශය

ගුවන්විදුලි සේවක ප්‍රවෘත්ති අංශයට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. පෙර කාලයේ දී දිනකට අවස්ථා හතරක දී පමණක් ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කරන ලද තමුන් මේ වන විට පැයෙන් පැයට කෙටි ප්‍රවෘත්ති ද, දිනකට තුන් වරක් ප්‍රධාන ප්‍රවෘත්ති ද, ගුවන්විදුලි මාධ්‍ය මගින් විකාශය කරනු ලැබේ. ඒ අනුව දිවයින පුරා යොදවා සිටින වාර්තාකරුවන් මගින් ප්‍රවෘත්ති අංශයට ලබා ගන්නා ප්‍රවෘත්ති ද, අන්තර්ජාතික ප්‍රවෘත්ති ආයතන හා වෙනත් ප්‍රවෘත්ති මූලාශ්‍රවලින් විදේශ ප්‍රවෘත්ති තෝරා ප්‍රවෘත්ති පිටපත සැකසීම ප්‍රවෘත්ති අංශයේ කාර්ය හාරයි. එම අංශයේ සිටින ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් ප්‍රවෘත්ති පිටපත සකස් කරනු ලැබේ. මෙහි ප්‍රධානීය ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වේ.


● වැඩසටහන් අංශ

එක් එක් වැඩසටහන් සඳහා වෙන් වෙන් ව අංශ පවත්වා ගෙන යාම සාමාන්‍ය සිරිත ය. ලමා, ආගමික, සංගිත, සාකච්ඡා ආදි වශයෙන් එවැනි එකක තිබෙන්නට පුළුවන. වැඩසටහන් නිෂ්පාදකවරුන් ද, නිවේදකයන් හා ඉදිරිපත් කරන්නන් ද එම අංශවලට සම්බන්ධ ව කටයුතු කරති.



4.8 රුපය -
ගුවන්විදුලි නාලිකා
ක්හිපයක්

උදාහරණයක් වශයෙන් ප්‍රවෘත්ති අංශය යටතේ ප්‍රවෘත්ති පිටපත සම්පාදනය කිරීමත්, විවිධ විශේෂ ප්‍රවෘත්ති සැකසීමත්, ප්‍රවෘත්ති විශේෂාංග නිෂ්පාදනයත්, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමත් පිළිබඳ වගකීම ක්‍රියාත්මක වේ.



● තාක්ෂණීක ගිල්පින්

ගුවන්විදුලි මැදිරියක කටයුතු සඳහා පැරණි යාන්ත්‍රික උපකරණ යොදා ගැනීමේදී තාක්ෂණීක ගිල්පින්ගේ අවශ්‍යතාව තිබේ. එසේ ම පෙර සැකසුම් කරන වැඩසටහන් සඳහා ද තාක්ෂණීක ගිල්පින් අවශ්‍ය ය. එහෙත් වර්තමානයේදී සංඛ්‍යාව වැඩසටහන් ඉදිරිපත් කිරීම බහුල ව සිදු වීමත්, පරිගණක තාක්ෂණීක උපකරණ බහුල ව යොදා ගැනීමත් දැකිය හැකිය.

● දැන්වීම් අංශය

ගුවන්විදුලි කාලය අලෙවි කරනු ලබන්නේ මේ අංශය විසිනි. ගුවන්විදුලි සේවාවකට ආදායම ලැබෙන්නේ මෙයිනි. මේ නිසා අද වන විට සැප්ත දැන්වීම් මෙන් ම අනුග්‍රහක දැන්වීම් ද ගුවන්විදුලි මාධ්‍යය තුළ බහුල ව යොදා ගැනේ. ප්‍රවාත්ති විකාශනය වන කාල සීමාව දැන්වීම් අලෙවිය සඳහා බහුලව ම යොදා ගැනේ.

රුපවාහිනී ආයතනයක අභ්‍යන්තර ස්ථියාකාරීත්වය



4.11 රුපය - රුපවාහිනී නාලිකා කිහිපයක්

ගුවන්විදුලි ආයතනයක සංවිධාන වූපාජා මෙහි දී ද අදාළ වේ. වෙනස්කම් ඇති වන්නේ මාධ්‍ය කටයුතුවල ය. මෙය ගුවන්, දායා හා වලන මාධ්‍යයක් වන නිසා තාක්ෂණීක කටයුතුවලට වැඩි තැනක් ලැබේ. ගුවන්විදුලි සේවාවක් සමග සැසදීමේදී රුපවාහිනී සේවාවක විශේෂතා පවතී. එනම් වේඛ තිරුපණය හා පසුතල නිරමාණය, මැදිරි ඉදිරිපත් කිරීම් ආදිය මෙහි දී සිදු වේ. එසේ ම සියලුල ඇයින් දකින්නට හැකි වේ. කනින් අසන්නට හැකි වේ. වෙළි නාට්‍ය හා දැන්වීම් වැනි නිරමාණ පිටතින් තිෂ්පාදනය කර ඉදිරිපත් කරන ඒවා ය. ඒ හැර රුපවාහිනී සේවාව විසින් ද තමන්ගේ ම විවිධ වැඩසටහන් තිෂ්පාදනය කරනු ලැබේ.

ප්‍රවාත්ති හා කාලීන වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, ලමා වැඩසටහන්, සංගිතමය වැඩසටහන්, නාට්‍යමය වැඩසටහන්, රියැලිරි වැඩසටහන්, හඩ කැවීම් ආදි වශයෙන් විවිධ අංශ රුපවාහිනී සේවාවක තිබේ. කුමන අංශ පවත්වා ගෙන යන්නේද තිරණය කරනු ලබන්නේ ඒ ඒ රුපවාහිනී සේවාව විසිනි. එක් එක් අංශ ප්‍රධානින්ට අනුබද්ධ ව තාක්ෂණීක තිෂ්පාදන අංශය කටයුතු කරයි.

● ප්‍රවෘත්ති අංශය

ගුවන - දානු - වලන වගයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීම රුපවාහිනියේ කාර්යය සියලුම ප්‍රවෘත්තිකමකට හෝ ගුවන්විදුලි සේවාවකට හෝ නැති ගැටුවලට මූහුණ දෙන්නට රුපවාහිනි ප්‍රවෘත්ති අංශයට සිදු වේ. ශ්‍රී ලංකාව උදාහරණයකට ගත හොත් කොතැනක හෝ සිදු වන ප්‍රවෘත්තිමය වට්නාකමක් ඇති තොරතුරක් රුප මාධ්‍යයෙන් ලබා ගැනීම ප්‍රවෘත්ති අංශයේ කාර්යය සියලුම සේවාවේ යෙදෙන ප්‍රවෘත්ති වාර්තාකරණයේ කණ්ඩායම් යොදවනු ලැබේ. ඒ හැර ප්‍රාදේශීය වගයෙන් යොදවා ගෙන සිටින නිදහස් වාර්තාකරුවන් මගින් ද රුපමය වාර්තා ගෙන්වා ගනු ලැබේ. විදේශ ප්‍රවෘත්ති සේවා මගින් අන්තර්ජාලය ඔස්සේ විදේශීය රුපමය ප්‍රවෘත්ති ලබා ගනු ලැබේ. විශේෂයෙන් ප්‍රවෘත්ති වැඩසටහන් අංශය ඉතා කාර්ය බහුල ස්ථානයකි. ප්‍රවෘත්ති අංශයට කාලය සැම විට ම අහියෝගයකි.



4:12 රුපය

● වැඩසටහන් අංශ

රුපවාහිනියේ ඇති විශේෂ ලක්ෂණයක් නම්, බොහෝ වැඩසටහන් අනුගාහක වැඩසටහනක් බවට පත්වීම සියලුම අන්තර්ගතය හා ආකෘතිය තොරා ගැනීම හෝ නිර්මාණය කර ගැනීම, එම වැඩසටහන් නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඒ ඒ වැඩසටහන් අංශවල වගකීම සියලුම කාර්යයන් කරනු ලබන්නේ වැඩසටහන් අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් විසිනි. මෙහි දී අධ්‍යක්ෂ යනුවෙන් හඳුන්වනුයේ යම් වැඩසටහනක් නිර්මාණය්මක වගයෙන් නිම කිරීමට නායකත්වය ලබා දෙන තැනැත්තා ය. නිෂ්පාදක යනු එම වැඩසටහන නිර්මාණය්මක නිම කිරීම සඳහා අවශ්‍ය සියලුල සැලසුම් කර සපයා දෙන තැනැත්තා ය. වැඩසටහන් අංශයට තම වැඩසටහන නිර්මාණය කර ගැනීමට යම් කාලයක් ගත හැකි ය.

● තාක්ෂණික දිල්පින්

රුපවාහිනි සේවාවක දී වැඩසටහන් නිෂ්පාදනය කිරීමට ද ඉදිරිපත් කිරීමට ද තාක්ෂණික දිල්පින්ගේ සහය අවශ්‍ය වේ. රුපවාහිනි තාක්ෂණය දිනෙන් දින ම අප්‍රේල් වන නිසා ඒ සඳහා ප්‍රහුණු තාක්ෂණික දිල්පින් යොදවා ගැනීම අහියෝගයකි. කෙසේ වුව ද වැඩසටහන්වල ගුණාත්මක හාවය රඳා පවතිනුයේ ඒ සඳහා යොදා ගන්නා තාක්ෂණික උපකරණ හා එම උපකරණ මෙහෙයුවන තාක්ෂණික දිල්පින්ගේ සංයෝගය මත ය.

● දැන්වීම් අංශය

ගුවන්විදුලි සේවාවකට වඩා රුපවාහිනි සේවාවක වියදම් අධික ය. ඒ නිසා රුපවාහිනි විකාශන කාලය ආදායම් බවට පත් කර ගැනීමට සිදු වේ. ඒ අනුව සංප්‍රේලෙනු දැන්වීම් සඳහා මුදල් ලබා ගැනීමත්, වැඩසටහන් විකාශනය සඳහා අනුගාහකයන් ලබා ගැනීමත් යන කාර්යයන් දෙක ම සිදු වේ. ජනප්‍රිය වේලාවන්හි දී රුපවාහිනි දැන්වීම් මිල ඉතා ඉහළ ය.

4.2 ජන මාධ්‍ය ආයතන හිමිකම හා ග්‍රාහකයා කෙරෙහි බලපෑම

සමස්තයක් වශයෙන් ගත් විට ජන මාධ්‍ය ආයතන හිමිකම එහි ප්‍රතිපත්ති කෙරෙහි සූප්‍ර ව බලපායි. එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනුයේ ආයතනයේ මාධ්‍යවේදීන් විසිනි. ඒ නිසා මාධ්‍යවේදීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන මාධ්‍ය ක්‍රියාකාරකම් තුළ හිමිකරුවන්ගේ ප්‍රතිපත්තිය ගැඹු ව තිබිය හැකිය. අවසානයේ දී ග්‍රාහකයා කරා උගා වන මාධ්‍ය සන්දේශ තුළ මාධ්‍ය හිමිකරුවන්ගේ ප්‍රතිපත්තිය නිරුපණය විය හැකිය.

ජන මාධ්‍ය ආයතන හිමිකම විග්‍රහ කරන විට පෙනෙන්නේ රජයට හිමිකම ඇති ජන මාධ්‍ය ආයතන එක් පැත්තකින් ද, පෙළද්ගලික හිමිකම ඇති ජන මාධ්‍ය ආයතන තවත් පැත්තකින් ද, තිබෙන බව ය. ලෝකය පුරා මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් පවතී. සමාජවාදී ලක්ෂණ තවමත් ඇති රාජ්‍යයන් වන මහජන විනයේ හෝ රුසියාවේ හෝ ජන මාධ්‍ය කෙරෙහි පෙළද්ගලික අංශයේ සුළු දායකත්වයක් ඇති අතර, ඇමරිකාව, ප්‍රංශය හා මහා ඕත්තාන්තය වැනි දහවාදී රටවල ජන මාධ්‍ය කෙරෙහි පෙළද්ගලික අංශයේ හිමිකම උපරිම වශයෙන් පවතී.

ප්‍රවත්තපත්වල හිමිකම විග්‍රහ කළ විටද, සැලකිය යුතුවන්නේ ස්වාධීන මාධ්‍ය යන්නට වඩා සම්බර ව තම මාධ්‍ය හැසිරවීමට හැකියාවක් එම මාධ්‍ය ආයතනවලට තිබිය යුතු බවයි.

සමාජවාදීව සිටි රටවල හැර අන් සියලුම රටවල ක්‍රියාත්මක වන ජන මාධ්‍යයන්ගේ රඳා පැවැත්ම තීරණය වන්නේ ඒ ආයතන උපයන ආදායම මත ය. ඒ නිසා ම ජන මාධ්‍ය ආයතන සැමවිට ම උත්සාහ දරන්නේ වැඩියෙන් ග්‍රාහකයන් ආකර්ෂණය කර ගත හැකි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ය. මේ ස්වභාවය පෙළද්ගලික මෙන් ම රාජ්‍ය මාධ්‍යයන්ට ද එක සේ බලපායි. ශ්‍රී ලංකාවේ රජයේ ගුවන්විදුලිය හා රාජ්‍ය රුපවාහිනිය මුල් කාලයේ දී මහජනයාට බලපත්‍ර නිකුත් කර ආදායම ලබා ගත් නමුත්, ඒවා අද විවෘත ආදායම් ලබන ආයතන වේ.

1). ජන මාධ්‍ය ආයතන හිමිකම හා ආයතන්ති ප්‍රතිපත්ති

ජන මාධ්‍ය ආයතනයක් තුළ හිමිකම නිරුපණය වන්නේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය තුළිනි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හා සභාපති ලෙස පත් වන්නේ හිමිකරුවන් හෝ හිමිකරුවන්ගේ තීරණයක් ය. තම ජන මාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්තිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ මාධ්‍යවේදීන් විසිනි. එහි දී ඒ ඒ ජන මාධ්‍ය ආයතනයේ කටයුතු යොමු වන දිඵාව පිළිබඳ ව ප්‍රධාන මාධ්‍යවේදීන් එකශ වන අතර, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාධ්‍යවේදීන් යොදා ගනී.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක හෝ ගුවන්විදුලිය, රුපවාහිනිය හා ප්‍රවත්තපත්වල සූප්‍ර හිමිකම බැහැර කොට ඒවා විග්‍රහ කළ නොහැකි ය. සමහර විට යම් ජන මාධ්‍ය ව්‍යාපාරයක හිමිකරුවන් එහි ප්‍රතිපත්ති මහජන හිතකාම්ව වඩාත් පුළුල් ආකාරයෙන් පවත්වා ගෙන යන්නට පුළුවන. එවැනි විටක මාධ්‍යවේදීන්ට ද නිදහස්ව තම මාධ්‍ය කටයුතු පවත්වා ගෙන යා හැකිය. එසේ වුවත් එම සීමාව ඉක්මවා යාමට නොහැකිය. තවත් ජන මාධ්‍ය ආයතන තම ප්‍රතිපත්තිය වඩාත් සීමිත රාමුවක් තුළට ගෙන එති. එහි දී මාධ්‍යවේදීන්ට එම සීමාව තුළ කටයුතු කරන්නට සිදු වේ.

2). ජන මාධ්‍ය ආයතන හිමිකම හා මාධ්‍යවේදීන්

රටක සිටින සියලු මාධ්‍යවේදීන් හෝ මාධ්‍යකරුවන් වර්ග කිරීමේ දී ඔවුන් දෙකොටසකට බෙදිය හැකි ය.

1. ආයතනයකට සම්බන්ධ මාධ්‍යවේදීන් හා
2. නිදහස් මාධ්‍යවේදීන් යනුවෙනි. (වර්තමානයේ පුරවැසි මාධ්‍යවේදීන් කොටසක් ද වේ.)

සැම ජන මාධ්‍ය ආයතනයකට ම තම ස්ථීර කාර්ය මණ්ඩලය තුළ මාධ්‍යවේදීන් යොදාවා ගැනීමට සිදු වේ. ඒ සඳහා තෝරා ගන්නේ තමන්ගේ මාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්තිය පිළිගන්නා මාධ්‍යවේදීන් ය. එසේ තෝරා ගන්නා මාධ්‍යවේදීන් තම ආයතනයේ මාධ්‍ය ප්‍රතිපත්තින්ට අනුව හැඩ ගස්වා, ඔවුන්ගේ නිරමාණයිල හැකියාව මාධ්‍ය ආයතනයේ අභිවෘතිය සඳහා යොද ගත හැකිය.

ආයතනයකට සම්බන්ධ මාධ්‍ය ගුම්කයන්

1. මණ්ඩලික මාධ්‍යවේදීන් හා
2. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යනුවෙන් දෙකොටසකි.

මණ්ඩලික මාධ්‍යවේදීන් වෘත්තීය මාධ්‍යවේදීන් ලෙස සැලකේ. එනම් ඔවුනු එම ජන මාධ්‍ය ආයතනයේ මායික වැටුප් ලබන මාධ්‍ය ගුම්කයන් ය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යනු අර්ථ කාලීන වශයෙන් යම් ජන මාධ්‍ය ආයතනයකට තම සේවාව සපයන, එම මාධ්‍ය ආයතනය සමග ගිවිසුම් ගත ව සිටින, තමන් කරන සේවාව වෙනුවෙන් පමණක් ගෙවීම් ලබන මාධ්‍ය ගුම්කයන් ය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනත් රැකියාවක් කරන අතර හෝ වෙනත් රැකියාවක් කරමින් සිට විශ්‍රාම ගෙන හෝ මාධ්‍ය ගුම්කයන් ලෙස බැඳී කටයුතු කරන්නේ ය.

වෘත්තීය හෙවත් මණ්ඩලික මාධ්‍යවේදීන් ආයතනය තුළ හෝ ආයතනය විසින් යොදවන මාධ්‍ය කාර්යයක් ඉටු කිරීමට සේවය කළ යුතු ය. වැටුපට අමතර ව ඔවුන්ට වෙනත් සේවා පහසුකම් ද, වර ප්‍රසාද ද උසස් වීම් ද හිමි ය. ප්‍රාදේශීය වාර්තාකරුවකුට වුව ද කළක් සේවය කිරීමෙන් පසු මණ්ඩලික මාධ්‍යවේදීයක බවට පත්විය හැකි ය. එසේ දිගු කළක් සේවය කිරීමෙන් පසු එම ක්ෂේත්‍රයේ ඉහළ තනතුරුවලට පත්විය හැකි ය. උදාහරණයක් වශයෙන් ප්‍රවත්පතක ප්‍රධාන සංස්කාරක කර්තා කෙනෙකු වුව ද විය හැකි ය.

ප්‍රාදේශීය වාර්තාකරුවන් යම් බල ප්‍රදේශයක තොරතුරු වාර්තා කිරීමට යොදවනු ලැබේ. සපයන තොරතුරු අනුව වාර්තාව පළවන හෝ විකාශ වන ආකාරය අනුව ඔවුන්ට ගෙවීම් කරනු ලැබේ.

3). මාධ්‍යවේදීන් හා ග්‍රාහකයා

ග්‍රාහකයා වෙත ලැබා වන්නේ මාධ්‍යවේදීන් ය. ප්‍රවත්පතක, ගුවන්විදුලි සේවාවක හෝ රුපවාහිනී සේවාවක ප්‍රවත්ති හෝ වෙනත් විශේෂාංග ද ඉදිරිපත් කරන්නේ මාධ්‍යවේදීන් විසින්. ඒවායේ දී ප්‍රවත්ති වාර්තාකරුගේ නම හෝ ප්‍රවත්ති සම්පාදකගේ නම හෝ ප්‍රවත්ති ප්‍රකාශකගේ නම හෝ ආදි වශයෙන් සියලු මාධ්‍ය ක්‍රියාකාරකම්වලට දායක වන සියලු ප්‍රධාන හා අවශ්‍ය මාධ්‍යවේදීන් ගේ නම් ද ග්‍රාහකයාට දැන ගන්නට

ලැබේ. එහෙත් ඒ පිටු පස සිටින්නේ කවුරුන්දයි ග්‍රාහකයාට අනාවරණය වන්නේ නැත. එපමණක් තොට ඒ පිටු පස සිටින්නන් සමග ග්‍රාහකයාගේ ගනුදෙනුවක් ද නැත.

ඒ අනුව පෙනෙන්නේ මාධ්‍ය ග්‍රීමිකයා හෙවත් මාධ්‍යවේදියා යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අහිප්‍රාය ග්‍රාහකයා වෙත ගෙන යන අතරමැදි තිරමාණයිලි පුද්ගලයකු බව ය. මාධ්‍ය ආයතන හිමිකරුගේ අහිප්‍රාය තිරමාණයිලි පණ්ඩියක් තොටේ. එය සූප්‍ර ව ග්‍රාහකයා වෙත ඉදිරිපත් කළ තො හැකි ය. ඒ තිසා ඒ සඳහා අතරමැදි මාධ්‍ය ග්‍රීමිකයා යොදවා හිමිකරුගේ අහිප්‍රාය තිරමාණයිලි ආකෘතියක් බවට පත්කරයි. එය සංවේදී ය. සිතට දැනෙන සූප්‍ර ය. රස වින්දනයකින් යුත්ත ය. සිතුවිලි වෙනස් කරන සූප්‍ර ය. ග්‍රාහකයා විසින් ග්‍රහණය කර ගන්නේ මෙයයි. මේ අනුව ග්‍රාහකයා විසින් ග්‍රහණය කරගනු ලබන්නේ මාධ්‍ය හිමිකරුවන්ගේ අහිප්‍රාය බව තේරුම් ගත හැකි කරුණකි.

මෙසේ ඉදිරිපත් කරන විවිධ මාධ්‍ය ආකෘතිවල අන්තර්ගතය ග්‍රාහකයාට අහිතකර යැයි මෙයින් අදහස් තො වේ. ග්‍රාහකයා සමත් විය යුත්තේ මේවායේ ඇතුළත ඇති සැබැඳු අර්ථය ග්‍රහණය කර ගන්නට ය. මාධ්‍යවේදින් බිජ වන්නේ සමාජය තුළිනි. ඒ තිසා සමාජය වෙනුවෙන් යමක් කිරීමේ අවශ්‍යතාව ඔවුන් තුළ තිබේ. මෙය සීමා වන්නේ ඒ ඒ ජන මාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්තිය අනුව ය. සමහර විට යම් සීමාවක් තුළ මහජනයා වෙනුවෙන් තමන්ගේ යුතුකම යම් තරමකට හෝ ඉටු කරන්නට මාධ්‍යවේදින්ට අවස්ථාව සැලසේ.

මාධ්‍ය භාවිතය තුළ කවර විවේචන තිබුණ්න් මාධ්‍ය ආයතන ප්‍රධාන අරමුණක් වන්නේ, ග්‍රාහක පිරිස වැඩි කර ගැනීම යි. එසේ තොවුවහොත් එම මාධ්‍යයට පැවැත්මක් නැත. මේ ග්‍රාහක පිරිස වැඩිකිරී, තරුණ, බාල, මහුමු, ගැහැනු භා පිරිමි ආදි වශයෙන් වර්ග කර ගත හැකි ය. එසේ ම නාගරික භා ග්‍රාමීය වශයෙන් හෝ ඉහළ පාන්තික, මධ්‍යම පාන්තික භා පහළ පාන්තික වශයෙන් හෝ වර්ග කර ගත හැකි ය. මාධ්‍ය කටයුතු පිටුපස ව්‍යාපාරිකයන් සිටින අතර ඇතැම්විට ව්‍යාපාරික තො වන අනුග්‍රහකයන් ද සිටින්නට පුළුවන. උදාහරණයක් වශයෙන් පරිසරය සුරුකීම පිළිබඳ වැඩිසටහනක් සඳහා පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් අනුග්‍රහය දක්වන්නට පුළුවන. එය එහි පවතින්නේ වානිජ අරමුණක් තොට පොදු සේවා අරමුණකි. කුමන සංවිධානයක් හෝ ව්‍යාපාරයක් හෝ වැඩිසටහනක් සඳහා අනුග්‍රහය දක්වන්නේ එය ඔවුන්ට කෙටි කාලීන ව හෝ දිගු කාලීන ව හෝ ප්‍රායෝග්‍රන්තවත් වන්නේ නම් පමණි. වැඩිසටහන තුළ එම ප්‍රයෝග්‍රන්ය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන්නට මාධ්‍ය ග්‍රීමිකයන්ට සිදු වේ.

මෙයින් පැහැදිලි වන්නේ මාධ්‍ය ආයතන හිමිකම, මාධ්‍යවේදින් භා ග්‍රාහකයා අතර සම්බන්ධය ඉතා සංකීර්ණ වන බව ය. එය මතු පිටින් පෙනෙන භා දැනෙන දෙයට වඩා ගැඹුරු ය. තොපෙනෙන තොදැනෙන භා සගවන ලද න්‍යාය පත්‍රවලින් සමන්විත ය. එසේ ව්‍යව ද කවර මාධ්‍ය ආයතනයක ව්‍යව ද පැවැත්ම රඳා පවතිනුයේ ග්‍රාහකයා මත ය.

ග්‍රහකයා බුද්ධිමත් නම්, මාධ්‍ය භා වැඩිසටහන් තොරාගෙන පරිහරණය කරන්නේ නම්, කිසිදු මාධ්‍යයකට ග්‍රාහක මතය ඉක්මවා යා තොහැකි ය. ඒ තිසා රටක සැම පුරවැසියකුට ම මාධ්‍ය නිසි ලෙස පරිහරණය කිරීමේ කුසලතාව තොහොත් මාධ්‍ය සාක්ෂරතාව තිබිය යුතු ය. මේම වර්ණයහාවය ගොඩනගා ගැනීම ග්‍රාහක වගකීමකි.

සමාජයක් යනු ආරථික, දේශපාලනීක, ආගමික, ජාතික, සංස්කෘතික යනාදි විවිධ වෙනස්කම් සහිත පුද්ගලයන් සම්බන්ධ වන පදනම් තිබුණු අයකි. එකතුවකි. මෙහි විවිධ ලක්ෂණ තුළ යම් ඒකීය සමාජයකට අයත් පොදු පිළිගැනීම්, ප්‍රමිතින්, සඳහාරයන්, සිරිත් විරිත් ආදිය තිබේ. සමාජය ගමන් කරන දිගාව නිගමනය කරනු ලබන්නේ මේ පොදු භාවය තුළිනි.

ජන මාධ්‍යයේ වගකීමක් වන්නේ මේ පොදු භාවය පවත්වා ගෙන යාම ය. එය යම් සමාජයක පැවැත්ම සඳහා අතිශයින් වැදගත් ය. එසේ ම ඒ තුළ පවතින විවිධත්වය ද ආරක්ෂා කර ගත යුතු ය. ඒ නිසා ජන මාධ්‍ය විසින් මේ පොදු භාවය ද, විවිධත්වය ද ඇමතිය යුතු ය. ප්‍රවර්ධනය කළ යුතු ය.

ජන මාධ්‍ය විසින් කටයුතු කරන ආකාරය බොහෝ විට මඟු, සියුම්, සංවේදී හා විවිත ය. එසේ නොවන්නේ නම් ග්‍රාහක ආකර්ෂණය ලබාගත නොහැකි ය.

4). ජන මාධ්‍ය ආයතන හිමිකම ග්‍රාහකයා කෙරෙහි ඇති කරන බලපෑම

ජන මාධ්‍ය විසින් සිදු කරන බලපෑම ප්‍රබල ය. ඇතැම් විවක මාධ්‍ය විසින් හඳුන්වා දෙන දැ භාවිත නොකිරීම ජීවිත අසම්පූර්ණවීමක්, තාරුණ්‍ය අහිමිවීමක්, බුද්ධිය මොට කිරීමක් වැනි මානසික ස්වභාවයන් ජන ජීවිතය තුළ ගොඩනගනු ලබයි. මාධ්‍ය ආයතනවල අහිමිතය වන්නේ හැකිතාක් උපරිම ආකාරයට ග්‍රාහකයන් සිය මාධ්‍ය වටා ගොනු කර ගැනීම ය.

ව්‍යාපාරික අනුග්‍රහයන්ගෙන් හෝ දෙකත්වයෙන් තොර ව කුමන ජන මාධ්‍යයකට හෝ පැවතිය නොහැකි ය. ඒ නිසා ම මාධ්‍ය ආයතන හා හිමිකාරිත්වයට සිදු ව ඇත්තේ ව්‍යාපාරිකයන්ගේ අහිමිතයන් අනුව කටයුතු කිරීමට ය. කිසියම් මාධ්‍ය ආයතනයක් ගුණාත්මක තත්ත්වයෙන් උසස් සන්දේශ ඉදිරිපත් කිරීමට කැමැත්තක් දැක්වුව ද, ඒ සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීමට දුෂ්කර වන අවස්ථා ඇත. සමාජයේ යහපත උදෙසා ග්‍රාහකයන් වෙත විශාල බලපෑමක් ඇති කිරීමට ජන මාධ්‍යයන්ට හැකියාවක් ඇත. ශ්‍රී ලංකික ජන සමාජයේ ඉහ සිද්ධිය සඳහා අවශ්‍ය ආකල්ප, දැනුම සහ කුසලතා වර්ධනය සඳහා බලවත් ලෙස කටයුතු කිරීම ජන මාධ්‍ය සතු වගකීමකි.

4.3 ජන මාධ්‍ය ආයතන හා රජය

රටත නිල පාලනය අයත් වන්නේ රජයට ය. මහජන මතය කෙරෙහි බලපෑමට ජන මාධ්‍ය සතු ව විශාල බලයක් ඇත. තරගකාරී ව තම මාධ්‍ය කටයුතු මෙහෙයවන විවක සාපේක්ෂ ව විවිධ ආකාරයෙන් මහජන මතය මෙහෙයවීමේ හැකියාව ජන මාධ්‍යයට ලැබේ. මෙහි දී,

1. රජයට හිතකර ව කටයුතු කරන මාධ්‍ය ද,
2. රජයට එරෙහි ව කටයුතු කරන මාධ්‍ය ද,
3. සම්බන්ධ ව කටයුතු කරන මාධ්‍ය ද තිබෙන්නට ප්‍රාථමික.

කුමන රජයක ව්‍යව ද අභිලාජය වන්නේ මහජන මතය රජයට හිතකර ලෙස පවත්වා ගෙන යා හැකි පරිදි ජන මාධ්‍ය කටයුතු ක්‍රියාත්මක වනවා දැකින්නට ය. එහෙත් අදහස් ප්‍රකාශ කිරීමේ නිධ්‍යස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම තහවුරු කර ඇති ශ්‍රී ලංකාව තුළ ජන මාධ්‍ය හැසිරවීමට රජයකට ඇති හැකියාව සිමා සහිත ය. රජයක් යනු හැමවිට ම කිසියම් දේශපාලන මතවාදයක් සමග පවතින්නායි. සමාජයක් තුළ විවිධාකාරයේ දේශපාලන මතවාද තිබෙන අතර, ඒවා විවිධ ආකාරයෙන් සමාජය තුළ නිරුපණය වේ. එවිට ජන මාධ්‍යය ද මේ නිරුපණයේ කොටසක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය.

රජයේ දේශපාලන මතවාදය පිළිගන්නා ජන මාධ්‍ය මෙන් ම එයට එරහි වූ වෙනත් දේශපාලන මතවාද පිළිගන්නා ජන මාධ්‍යය ද තිබෙන්නට පුළුවන. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්ය ලක්ෂණයකි. එබැවින් රජයට හිතකර ව ජන මාධ්‍ය කටයුතු කරන්නේ යැයි සිතිය නොහැකි ය.

මේ ආකාරයෙන් විවිධ මතවාද ජන මාධ්‍ය මගින් සමාජගත කිරීම සමග සිදු වන්නේ මහජනතාව මේවායේ සත්‍යය හා යථාර්ථය තෝරා ගන්නට පෙළඳීම යි. රජයකට වැදගත් වන්නේ මෙසේ ජනතාව තුළ පවත්නා හැකියාව යි. ඒ නිසා රජය හා ජන මාධ්‍ය අතර සම්බන්ධය අර්ථකාලීය කළ හැක්කේ, සමාජය ජනතාවගේ ව්‍යවරැඹිලි වින්තනය කුමන මට්ටමක පවතින්නේ ද යන්න නිර්ණායකයක් ලෙස ගනිමිනි.

1). ජන මාධ්‍ය ආයතනයන්හි වාණිජ අරමුණු

ජන මාධ්‍ය ආයතනයක් පිහිටුවීමේ අරමුණ විය යුත්තේ සමාජ මෙහෙවරක් ඉටු කිරීමයි. නමුත්, ජන මාධ්‍ය ආයතනයක් යනු නිසැක ව ම ව්‍යාපාරයකි. එය ආදායම් හා වියදුම් පාදක කර ගෙන ක්‍රියාත්මක වේ. එහි ප්‍රතිඵලය වන්නේ ලාභ හෝ අලාභ හෝ ලැබේම ය. කිසිදු ව්‍යාපාරයකට අලාභ ලබමින් ව්‍යාපාරයක් පවත්වා ගෙන යා නොහැකි ය. කුමන ව්‍යාපාරයක් ව්‍යව ද ලාභ ලබන්නේ අලෙවි කටයුතුවලිනි. ජන මාධ්‍ය ආයතනයකට ව්‍යව ද මේ කරුණ සාධාරණ වේ.

මාධ්‍ය ආයතනයක් පවත්වා ගෙන යාම සඳහා නඩත්තු වියදුම් දැරීමට සිදුවේ. උදහරණයක් ලෙස පුවත්පත් ආයතන සඳහා මුදුණ යන්තු ද, ගුවන් විදුලි හා රුපවාහිනී ආයතනවල රාජ්‍ය බදු, තාක්ෂණික උපකරණ, වෙිතන, නඩත්තු හා නිෂ්පාදන වියදුම් ලෙස ද විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. මාධ්‍ය ආයතන සඳහා අවශ්‍ය වන මෙම වියදුම් පියවා ගැනීම ගුහකයා මගින් පමණක් සිදුකළ නොහැකිය. එසේ සිදු කිරීමට උත්සාහ කළ හොත් පුවත්පතක මිල, සාමාන්‍ය ගුහකයෙකුට මිලදී ගත නොහැකි තරම් මිල වනු ඇති. මෙය ව්‍යාපාරය ගැනීමට සිදුකරන්නේ පුවත්පත්ත් මුදුණ වියදුම් වෙනත් ආකාරයකින් පියවා ගැනීමයි. මාධ්‍ය ආයතනවලට වෙළඳ දැන්වීම් මත රඳා පැවතීමට සිදුවන්නේ මේ නිසාය.

මේ ජේත්තුවෙන්, පුවත්පත් ආයතන තම පුවත්පත්වල ඉඩකඩ අලෙවි කරයි. ගුවන් විදුලි ආයතන ගුවන් කාලය අලෙවි කරයි. රුපවාහිනී ආයතන රුපවාහිනීයේ විකාශන කාලය අලෙවි කරයි. මේ ආකාරයට ආදයම උපයා ගැනීමට මාධ්‍ය ආයතනවලට සිදු වී ඇති. මේ අනුව, මාධ්‍ය ආයතනයක් පවත්වා ගෙන යාමේදී වාණිජ අරමුණු ඉටු කරගැනීම ද එහි එක්තරා තීරණාත්මක සාධකයක් බවට පත් වී ඇති.

2). ජන මාධ්‍ය ආයතන හා රාජ්‍ය අරමුණු අතර සහසම්බන්ධය

රාජ්‍ය අරමුණු යන්න දේශපාලන අරමුණු වේ. එයට හේතුව ඕනෑ ම රජයක් බවට පත්වන්නේ කිසියම් දේශපාලන කණ්ඩායමක් වන නිසා ය. එය එක් තනි පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් සැදි සන්ධානයක් හෝ විය හැකි ය. ඕනෑ ම රජයක නිවිය හැකි ප්‍රධාන අරමුණු හතරක් මෙසේ පෙළ ගස්වන්නට පූඩ්‍රවන.

1. රජය සේවාවර ව පවත්වා ගෙන යාම
2. විවිධ සංවර්ධන සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම
3. මහජන මතය තමන් කෙරෙහි හිතකර ව පවත්වා ගෙන යාම
4. රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හා දරුගනය මහජනයා තුළ තහවුරු කිරීම

මෙවා රජයක පැවැත්මට අත්‍යවශ්‍ය සාක්ෂියන් ය. එම අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය සන්දේශ සමාජ ගත කිරීමේ අයිතිය ඇත්තේ ජන මාධ්‍ය සතු ව ය. රජයේ මාධ්‍ය මේ අරමුණු සඳහා සැපු ව යොදවා ගැනීමේ හැකියාව රජයට පවතී. එහෙත් රජයට අයන් නො වන පොදුගැලික ජන මාධ්‍ය මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා යොදවා ගැනීම පහසු කටයුත්තක් නො වේ. එයට හේතුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් නිමි කර දී ඇති අභ්‍යන්තර ප්‍රකාශ කිරීමේ නිදහස අනුව තම අභ්‍යන්තර පරිදි රජය විවේචනය කිරීමට, රජයේ සංවර්ධන කටයුතු විවේචනය කිරීමට, යම් යම් දූෂණ හා අකුම්කතා සිදු වන සේවාන හා ඒවාට සම්බන්ධ පුද්ගලයන් හෙළිදරව් කිරීම සඳහා තම අභ්‍යන්තර පරිදි කටයුතු කරන්නට ජන මාධ්‍යට හැකි ය. එවැනි හෙළිදරව් කිරීම නිසා මහජන මතය රජයට හිතකර ව පවත්වා ගෙන යාම සමඟර විට අසිරු විය හැකි ය.

ඇතැම් අවස්ථාවන්හි රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ ව ජනතාවගේ කැමැත්ත මෙන් ම විවේචන ද එල්ල විය හැකි ය. තවත් විවේක ජනතාව විරෝධය හා ප්‍රවෘත්තිවත්වය කරා යොමු වන්නට පූඩ්‍රවන. යම් යම් සිදු වීම වන විට ඒවා වාර්තා කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම හා ඒ පිළිබඳ ව මහජන මතය අවදි කිරීම ජන මාධ්‍යයේ යුතුකමකි. වගකීමකි. ජන මාධ්‍යය රටක සිව්වන ආණ්ඩුව ලෙස සලකන්නේ ඒ නිසා ය. (ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය පළමු, දෙවන හා තුන්වන ආණ්ඩු ලෙස සැලකේ.)

රජය ද හැකි සැම අවස්ථාවක දී ම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඒ ඒ කරුණු, ගැටලු, වෝදනා, ක්‍රියාත්මක කටයුතු ආදිය පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත නිල වශයෙන් ලබා දෙයි. කැබේනට් තීරණ හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදන හා ප්‍රවෘත්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය සාකච්ඡා මෙහි දී වැදගත් තැනක් ගති. මෙවා මාධ්‍ය මගින් ඉදිරිපත් කරන අතර ම, ඒ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට ද, ඒවා ප්‍රතික්ෂේප කිරීමට ද, ඒවා විවේචනය කිරීමට ද මාධ්‍ය ආයතන කටයුතු කරයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මාධ්‍යයේ ස්වභාවය යි.

රජයේ මාධ්‍යයන්ගේ ප්‍රධානතම කාර්යය වන්නේ රජය පිළිබඳ යහපත් හා හිතකර ජනමතයක් නිර්මාණය කිරීම ය. මෙහි දී ඔවුන් රජය උත්කර්ෂයෙන් වර්ණනා කිරීමට යොමු වුවහොත් එම මාධ්‍යයෙන් ජනතාව ඉවත් වේ. එය මාධ්‍යයේ පැවැත්මට ගැටලුවකි. එනිසා ම රාජ්‍ය මාධ්‍යයන්ට ද කිසියම් සම්බර ආකාරයකට විවේචනාත්මක මාධ්‍ය හාවතියක් පවත්වා ගෙන යන්නට සිදු වේ. අවසාන අරථයේ ද ගත්විට වැටහෙන්නේ රට ගොඩනැගීමේ කාර්යය රජය ගෙන යන අතර ම, ජන මාධ්‍ය විසින් ද කරනු ලබන්නේ රට ගොඩනැගීමේ කාර්යය බව ය. එය යම් රටක ජන මාධ්‍යයේ අවසාන වගකීම යි.

3). ජන මාධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය කෙරෙහි රජයේ යුතුකම් හා වගකීම්

පරමාදරු වශයෙන් අර්ථ දක්වන්නේ නම් ඕනෑම ජන මාධ්‍යයක් අවසානයේදී සේවය කරන්නේ මහජනතාවට ය. ප්‍රායෝගික වශයෙන් එහි යම් යම් වෙනස් ස්වභාවයක් තිබෙන්නට පූජාවන. එසේ ව්‍යවත් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය යටතේ මහජනතාවගේ දැන ගැනීම සඳහා යම් යම් දේ ඉදිරිපත් කරන්නට ජන මාධ්‍යයට ඇති අයිතිය ඕනෑම රජයක් විසින් පිළිගනු ලැබේ. එබැවින් රජයක යුතුකම වන්නේ ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රාජ්‍යයේ (රජයේ නොවේ) හිත සුව පිණිස හාවිත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම ය. දේශපාලනයෙන්ගේ හෝ රාජ්‍ය ආයතනවල හෝ රාජ්‍ය නිලධාරින්ගේ හෝ දූෂණ, වංචා හා ආකාරයක්මත්තාවක් ඇත්තම් ඒ පිළිබඳ තොරතුරු මහජනතාව වෙත ඉදිරිපත් කිරීම ජන මාධ්‍යයේ යුතුකමක් හා වගකීමක් බව ලෝකය පුරා පිළිගත් කරුණකි.

මාධ්‍ය ක්‍රියාකාරීත්වය කෙරෙහි රජය සාපු ව මැදිහත් වන්නේ ඉතා අව ම වශයෙනි. එයට හේතුව සාපු මැදිහත් වීම මගින් ජන මාධ්‍ය ආයතනවල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා ඇති වන බැවිනි. එය ආණ්ඩු කුම ව්‍යවස්ථාවේ දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පටහැනී වේ. එපමණක් නොව ලොව පුරා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හෙවත් විශේෂයෙන් මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර මතවාදයක් ඇති නිසා මාධ්‍ය ක්‍රියාකාරීත්වය හැසිරවීම සඳහා සාපු ව මැදිහත් වීමට රජයකට ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකි.

4). මාධ්‍ය ක්‍රියාකාරීත්වය කෙරෙහි රජයේ සාපු හා වතු මැදිහත්වීම්

1. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් ගුවන්විදුලි හා රුපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබා දීම, ක්‍රියාත්මක කිරීමට අදාළ ව කොන්දේසි, නියමයන් පැනවීම හා ඒ අනුව කටයුතු නොකිරීම මත අවවාද කිරීම, උපදෙස් දීම හෝ සේවාවන් අත්හිටුවීම
2. ආණ්ඩු කුම ව්‍යවස්ථාව මගින් ම බලය ලබා දී ඇති ආකාරයට විශේෂ අවස්ථා, එනම් හඳුසි අවස්ථා, රටේ සාමය කඩ්වීම හා අරගල ඇති වීම වැළැක්වීම හා තුස්කවාදය වැළැක්වීම වැනි අවස්ථාවල දී සියලු ජන මාධ්‍යයන්ගේ ප්‍රවත්ති හා වෙනත් සන්දේශ පාලනය කිරීම
3. ජාතික ආරක්ෂාවට හානිකර ලෙස කටයුතු කරන විටක ජන මාධ්‍ය ආයතනයක් රජයට පවතා ගැනීම, තාවකාලික ව තහනම් කිරීම හා මූදා තැබීම
4. යම් යම් නියමයන් යටතේ බුදු පැනවීම. මෙයට උදාහරණයක් ලෙස ඉන්දිය වෙළිනාවා හඩු කවා විකාශනය කිරීම සඳහා ඉහළ බද්දක් පැනවීම දැක්වීය හැකි ය.
5. රාජ්‍ය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පත් කිරීම හා පරීපාලනය සම්බන්ධයෙන් රජය සතු බලතාල අනුව කටයුතු කිරීම ද රජයේ සාපු මැදිහත් වීමකි. එහෙත් පොදුගලික අංශයේ මාධ්‍යවේදීන් කෙරෙහි රජයේ එබදු මැදිහත් වීමක් නැත.

රජයේ වකු මැදිහත්වීම් කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

1. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් පුවත්පත් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ආචාර ධර්ම යනු නීතියක් නොවන අතර කැමැත්තෙන් පිළි පැදිය යුත්තකි.
2. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් ජන මාධ්‍යයට එරෙහි මහජන පැමිණිලි භාර ගැනීම හා විභාග කිරීම ද තීන්දු ලබා දීම ද වකු මැදිහත් වීමකි.
3. මාධ්‍යවේදීන්ට විශේෂ පහසුකම් ලබා දීම ආදිය මගින් මාධ්‍යවේදීන් රජයකට හිතකර මානසිකත්වයකින් පවත්වා ගෙන යන්තට වකු වශයෙන් මැදිහත් විය හැකි ය. එසේ වුවත් එය රජයක දෝෂයක් ලෙස නොව රජයක මහජන සම්බන්ධතා කාර්යයෙහි යහපත් භාවිතයක් ලෙස දැකිය හැකි ය.

රජය, ජනතාව හා ජන මාධ්‍ය අතර යහපත් සම්බන්ධතාවක් පැවතිය යුතු ය. මේ සම්බන්ධය අවශ්‍ය වන්නේ වෙන් වෙන් ව රජයේ පැවැත්මට හෝ ජනතාවගේ පැවැත්මට හෝ ජන මාධ්‍යයේ පැවැත්මට හෝ නොවේ. රාජ්‍යයේ පැවැත්මට ය.

අන්තරාස

ඒකල

1. ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්වන පුවත්පත්වල නම්, ඒවා ප්‍රකාශයට පත් කරන ආයතනය හා එහි ලිපිනය, දුරකථන අංකය, ගැක්ස් අංකය, විද්‍යුත් ලිපිනය හා වෙබ් ලිපිනය ඇතුළත් ලේඛනයක් සකස් කරන්න.
2. ශ්‍රී ලංකාවේ විකාශ වන ගුවන්විදුලි නාලිකාවල නම්, ඒවා ප්‍රකාශයට පත් කරන ආයතනය හා එහි ලිපිනය, දුරකථන අංකය, ගැක්ස් අංකය, විද්‍යුත් ලිපිනය හා වෙබ් ලිපිනය ඇතුළත් ලේඛනයක් සකස් කරන්න.
3. ශ්‍රී ලංකාවේ විකාශ වන රුපවාහිනී නාලිකාවල නම්, ඒවා ප්‍රකාශයට පත් කරන ආයතනය හා එහි ලිපිනය, දුරකථන අංකය, ගැක්ස් අංකය, විද්‍යුත් ලිපිනය හා වෙබ් ලිපිනය ඇතුළත් ලේඛනයක් සකස් කරන්න.
4. ඔබ කැමති එක් පුවත්පතක්, ගුවන්විදුලි නාලිකාවක් හෝ රුපවාහිනී නාලිකාවක් තොරු ගෙන ඒ පිළිබඳ විස්තර හැකිතාක් සපයා ගන්න. එම තොරතුරු ඇතුළත් කරමින් පොත් පිංචක් සකස් කරන්න.
5. සතියක සිංහල/දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක් අධ්‍යයනය කරන්න. ඒවායේ මූල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය කුමක්ද? එය වාර්තා කර ඇත්තේ කුවැරුණ්ද? එයට යොදා ඇති මාත්‍රකා මොනවාද? ආදිය ඇතුළත් විග්‍රහන්මක වාර්තාවක් සකස් කරන්න.

සමුහ

- කුඩා කණ්ඩායමක් ලෙස එක් ව එක් පුවත්පතක් හෝ ගුවන්විදුලි නාලිකාවක් හෝ රැපවාහිනී නාලිකාවක් හෝ තොරා ගන්න. සතියක කාලයක් ඒ පිළිබඳ ව වෙන් වෙන් ව අධ්‍යයනය කරන්න. තොරතුරු රෝස්කර ගන්න. එහි මාධ්‍ය කටයුතු ක්‍රියාත්මක වන ආකාරය ගැන එක් ව සාකච්ඡා කරන්න. ඒ අනුව ඒ පිළිබඳ කුඩා වාර්තාවක් සකස් කර පන්තියට ඉදිරිපත් කරන්න.
- කුඩා කණ්ඩායමක් ලෙස එක් ව වැඩිහිටියන් දහ දෙනෙකු මූණ ගැසී ජන මාධ්‍යයෙන් ඇති වන බලපෑම පිළිබඳ ව ඔවුන් සමග සාකච්ඡා කරන්න. ඒ පිළිබඳ ව ඔවුන් දක්වන මතය ලේඛන ගත කරන්න. එවා එක් කර වාර්තාවක් සකස් කරන්න. එය පන්තියට ඉදිරිපත් කරන්න.
- කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා කර පුවත්පත් ආයතනයක් හෝ ගුවන්විදුලි ආයතනයක් හෝ රැපවාහිනී ආයතනයක් හෝ තොරා ගන්න. එහි සංවිධාන සැලැස්ම පිළිබඳ තොරතුරු සපයා ගැනීමට නිල කුමවේදයක් හාවිත කරන්න. එම සැලැස්ම ව්‍යිස්ටල් බේඛී එකක සූන්දර ව ප්‍රතිනිර්මාණය කරන්න. එය පන්තියේ පුද්රේශනය කරන්න.



4.13 රැපය



ජන මාධ්‍ය නියෝජන අධ්‍යාපනය



අනිමතාර්ථ

පුවත්පත් ද, ගුවන්විදුලිය ද, රැපවාහිනිය ද තරගකාරී නව මාධ්‍ය ආකෘති නිර්මාණය කරන්නේ ග්‍රාහකයා ආකර්ෂණය කර ගැනීමේ පරමාර්ථයෙනි. මේ නිසා ජන මාධ්‍ය විසින් තමන් වෙත ඉදිරිපත් කරන්නේ කුමක් ද ඒ තුළ නියෝජනය වන විවිධාර්ථයන් කවරේ ද යන්න පිළිබඳ ව අවධානය යොමු කරන්නට ග්‍රාහකයා අවධානය යොමු කළ යුතුය.

මාධ්‍ය සන්දේශ අන්තර්ගතයෙහි සමාජය, ආර්ථිකය, ආගම හා සඳාචාරය සහ සෞන්දර්යය නියෝජනය වන්නේ කෙසේ දැයි අධ්‍යයනය කිරීම ග්‍රාහකයෙකු සතු මග හැරිය නො හැකි කාර්යයකි. ඒ පිළිබඳ විෂයාත්මක කරුණු පාදක කර ගෙන, විවිධ මාධ්‍ය සන්දේශ කුළු එම විෂයාත්මක කරුණු කෙසේ නියෝජනය වන්නේදැයි හැදැරිය යුතුය. එය කට පාඩම් කළ හැක්කක් නො වේ. මාධ්‍ය පරිහරණය කිරීමට සමගාමී ව මේ නියෝජනය විමර්ශනය සිදු විය යුතු ය. එය විවාරණි ග්‍රාහකයෙකු ගේ ලක්ෂණයකි.

5. ජන මාධ්‍ය නියෝජන අධ්‍යයනය

5.0 ප්‍රචේශනය

දිනපතා ප්‍රවත්පතක මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය නියෝජනය කරන්නේ කුමක් දී? දේශපාලනය, සංවර්ධනය, ජාත්‍යන්තර කටයුතු, අපරාධ, දූෂණ හා අතුමිකතා, අධ්‍යාපනය හෝ වෙළෙඳාම හෝ විය හැකි ය.

ගුවන්විදුලියේ ගිත ගුවන්ය කිරීමේ දී ඒ තුළ ආදරය, ගාංගාරය, දේශානුරාගය, වැඩ ලෝකය, ග්‍රොහිලානය, කාන්තාව, ලමයින් ආදි විවිධ අංශ නියෝජනය වෙයි. විදේශීය නියෝජනය මෙන් ද ඒ තුළ දේශීයත්වය, බටහිරකරණය හා ඉන්දියානුකරණය ද නියෝජනය වෙයි.

රුපවාහිනී නාට්‍යයක් නැරඹීමේ දී එහි වරිත, සිද්ධි හා පසුබිම කුමක් නියෝජනය කරයි ද? පන්ති හේදය, ජාතිකත්වය, ආගමික ස්වරුප, දේශීය සංස්කෘතිය, ඉන්දිය සංස්කෘතිය හෝ දේශපාලනය හෝ ඒ තුළ නියෝජනය විය හැකිය. එය සැබැඳු නියෝජනයක් ද? එම රුපවාහිනී නාට්‍යය තුළ සැකය හා අවිශ්වාසය, නොහික්මුණුකම, කපටිකම, ආදරය, දේශානුරාගය, උත්සාහය ආදි විවිධ ගුණයන් ද නියෝජනය වීමට ඉඩ ඇති. මේ අරුත් ගැන්වීම් අපගේ සමාජයේ සැබැඳු නියෝජනයක් ද එසේ නැත්තම් කෘෂිම හා සාවදා නියෝජනයක් ද යන්න ගුහකයා විසින් තේරුම් ගත යුතු ය.

සැම මාධ්‍ය සන්දේශයක ම නියෝජනය ප්‍රවතින්නේ සැගවුණු ස්වභාවයෙනි. එය අනාවරණය කර ගත හැක්කේ ගුහකයා එම සන්දේශය අර්ථ ගන්වන ආකාරය අනුව ය. ඒ අනුව සමාජය, ආර්ථික කටයුතු, ආගමික හා සඳාවාරාත්මක කටයුතු හා සෞන්දර්යාත්මක කාර්යයන් පිළිබඳ ව ගුහකයා සතු විවක්ෂණ හාවය පාදක කර ගෙන මේ සැගවුණු යථාර්ථය අනාවරණය කර ගත හැකි ය. එසේ කළ නොහැකි ව්‍යවහාරක් අප විසින් මාධ්‍යයෙන් ලබා ගන්නේ සාවදා අර්ථ කථනයකි. එහි ඉදිරිපත් වන දේ සත්‍යයැයි අපි විශ්වාස කරන්නට පටන් ගන්නෙමු. ජන මාධ්‍ය නියෝජන අධ්‍යයනය වැදගත් වන්නේ මේ සත්‍ය, අසත්‍යතාව විනිවිද තේරුම් ගැනීම සඳහා ය.

වෙළඳපොල ආර්ථිකයක් මුල් කර ගත් වර්තමාන සමාජයෙහි ජන මාධ්‍යට සුවිශේෂ ස්ථානයක් හිමි වෙයි. එදිනේදා ජීවිතය පවත්වා ගෙන යාමේ දී තොරතුරු සැපයීම, අධ්‍යාපනය ලබා දීම, විනෝදාස්වාදය, පෙළඹුවීම හා සංස්කෘතිය පවත්වා ගෙන යාම ආදි විවිධ සන්නිවේදන අරමුණු ඉටු කර ගැනීම සඳහා ජන මාධ්‍ය පරිහරණය කිරීමට අපි පෙළඳී සිටිමු. එනිසා අද වන විට ජන මාධ්‍ය පරිහරණය යන්න ජනතාවගේ මූලික අවශ්‍යතාවක් බවට පත් ව තිබේ.

මානව සමාජය ඉතා සංකීරණ ව්‍යවති. විවිධ මානව, සංස්කෘතික, ආධ්‍යාත්මික හා නෙනෙතික බැඳීම් පාදක කර ගෙන අපි මේ සමාජයට අනුගත වී සිටිමු. අප ජීවත් වන සමාජයේ සාමාජිකයු වශයෙන් බොහෝ විට මේ සබඳතා පිළිබඳ දැනුවත්හාවය ලබා සිටිනවා විය හැකි ය. එසේ නොවුව ද අප සමාජයේ ජීවත් වන්නේ මේ සබඳතා නිසා ය. කෙසේ වුව ද ජන මාධ්‍ය මගින් සිය වැඩසටහන් සමාජගත කිරීම සඳහා තෝරා ගනු ලබන්නේ ද අපට ස්වභාවික සංස්කෘතියක් සේ දැනෙන මේ සමාජ සම්බන්ධතාවන් ය.

එම නිසා ජන මාධ්‍ය මගින් අපට ලබා දෙන සන්දේශ ගුහණය කර ගැනීමේ දී අප එම නියෝජනයන් පිළිබඳ ව දැන සිටිය යුතු ය. මාධ්‍ය වැඩසටහන් මගින් අපගේ ජ්විතයට භා සමස්ත සමාජයට සිදු කරන යහපත් හා අයහපත් බලපැම පිළිබඳ අපට අවබෝධයක් ලබා ගත හැකි වන්නේ එවිට ය. එසේ ඇති කර ගන්නා නිපුණතාවයෙන් අයහපත් මාධ්‍ය බලපැමවලින් මිදිමට අපට හැකියාව ලැබේ. එසේ ජන මාධ්‍යයෙහි ඒ ඒ අංශ නියෝජනය ඔහ්සේ අදාළ මාධ්‍ය ආයතන මුවුන් ප්‍රතිපත්ති කියාවේ යොදවන ආකාරය පිළිබඳ ව ද අපට අවබෝධයක් ලබා ගත හැකි වේ.

5.1 සමාජය නියෝජන අධ්‍යයනය

පවුල් සංස්ථාව, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය, වාර්ගිකත්වය, පුරවැසිභාවය හා මානව හිමිකම් හා වගකීම් යන ක්ෂේත්‍ර පහක් ඔස්සේ සමාජය නියෝජන අධ්‍යයනය කළ හැකි ය.

1). පවුල

සමාජයේ කුඩා ම ඒකකය පවුල ය. එය මව හා පියා ද දරුවන් ද යන සාමාජිකයන්ගෙන් සමන්විත ය. එසේත් නැතිනම් මවගේ හෝ පියාගේ හෝ මධ්‍ය-පියවරුන් ද, සහෝදර-සහෝදරියන් ද එක ම නිවසක ජ්වත් වන්නට පූජාවන. සමාජයක පැවැත්මට අවශ්‍ය කරන පරම්පරාව පවත්වා ගෙන යාම, පවුලේ සාමාජිකයන් පෝෂණය කිරීම, හොඳ-තරක, සිරිත් විරිත්, සමඟ ව සහයෝගයෙන් ගැහැයක් තුළ වාසය කිරීම ආදි කරුණු පවුලකින් ඉටු වෙයි. මේ සබඳතා පවත්වා ගෙන යාමේ දී පවුලක දකින්නට ලැබෙන ආරක්ෂාව, ආදරය, කරුණාව, විශ්වාසය, සම්පූර්ණ ප්‍රතිඵලිය හා අනෙකුත් අවබෝධය ආදි විවිධ ගුණාග පවුල තුළ තිබිය යුතු බව සමාජයේ පිළි ගැනීම ය.

පුවත්පත්වල ප්‍රවාත්ති හා විශේෂාංගවලින්, රුපවාහිනී හා ගුවන්විදුලි නාට්‍යවලින් හා ගිතවලින් නියෝජනය වන්නේ පවුලේ කුමන ගුණාග දැයි අධ්‍යයනය කරන්න.

1. බහුතරයක් රුපවාහිනී නාට්‍ය හා පුවත්පත් විශේෂාංග සඳහා මූලික කර ගෙන ඇත්තේ පවුල ය. එහි දී පවුලේ සාමාජිකයන් අතර පවත්නා සම්බන්ධතා නිරුපණය වන්නේ කෙසේ ද? බොහෝ විට අප්‍රසන්න ලෙස එකිනෙකා ආමන්තුණය කර ගැනීම, පරුෂ වචනයෙන් කතා කිරීම, එකිනෙකා කෙරෙහි අවිශ්වාසය හා සැකය, සෞරකම හා වංචාව, අකාරුණාවන්ත කම, එකිනෙකා කෙරෙහි ගොරවයක් නැති කම ආදි ගතිලක්ෂණ මෙම මාධ්‍යවලින් නියෝජනය වේ ද? ඒවා සමාජය යථාර්ථය ද?
2. ගම්පෙරලිය, කළුවර ගෙදර වැනි තුවකතා ඇසුරින් නිර්මාණය කරන ලද රුපවාහිනී නාට්‍ය තුළ එම පවුලවල පොදු ලක්ෂණ මෙන් ම විශේෂ ලක්ෂණ ද මැනවින් නිරුපණය වේද?
3. ගිත තුළ ද පවුල විවිධාකාරයෙන් නිරුපණය වේ. එහි පොදු ලක්ෂණ ද, විශේෂ ලක්ෂණ ද අන්තර්ගත ය.

4. මාධ්‍ය තුළ වෙළඳ දැන්වීම්වලින් පෙන්වන පවුල හා සැබැං ජීවිතයේ පවුල අතර සමානතා පවතිද?
5. රුපවාහිනී නාට්‍ය තුළ ශ්‍රී ලංකික පවුල්වල ප්‍රවර්ධනය කළ යුතු පොදු ගණාංග මේ නාට්‍ය තුළ සමඟ ව නියෝජනය වේද?
6. ප්‍රවත්පන්වල විශේෂාංග ලිපිවලින් පවුල නියෝජනය වන්නේ කෙසේද? නිතර අපරාධ වංචා දූෂණ ගැන සඳහන් කිරීමෙන් ලාංකික පවුල් සියල්ල එසේ යැයි වැරදි හැඟීමක් ඇතිවේද?

2). ස්ත්‍රීපුරුෂ සමාජ භාවය

ස්ත්‍රී පුරුෂ භාවය යනු ජ්‍වල විද්‍යාත්මක සංකල්පයකි. එනම් ස්ත්‍රීය හා පුරුෂයා ජ්‍වල විද්‍යාත්මක ව වෙනස් බව ය. එහෙත් සමාජය තුළ දී හා සාමාජිය කාර්යයන් වන රැකියාව, දේශපාලනය, ආර්ථික කටයුතු, ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු හා අධ්‍යාපනය ආදියේ දී ස්ත්‍රීය හා පුරුෂයා සමාන ව සැලකන බව ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය යන්නෙන් අදහස් වේ. මෙහි දී අධ්‍යාපනය හා රැකියාව ඉතා වැදගත් සාධක දෙකකි.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යනු සමාජ විද්‍යාත්මක සංකල්පයකි. සාම්ප්‍රදායික සමාජය තුළ ස්ත්‍රීයට හා පුරුෂයාට වෙන් වෙන් ව කාර්යයන් පවරා දී තිබුණි. තුළත සමාජය තුළ එහි ස්වරුපයන් වෙනස් වී තිබේ. සාම්ප්‍රදායිකව තිබු සමාජ තත්ත්වයන්ගේ සහ කාර්ය භාර්යන්ගේ සංකීරණ තත්ත්වයක් අද ගොඩ නැගී තිබේ.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය දියුණු සමාජයකට උච්ච සංකල්පයකි. මෙය සමාජගත කිරීම ජන මාධ්‍යයේ වගකීමකි. කාමිකාර්මික සංස්කෘතියක් තුළ මෙහි යම් යම් සීමාවන් දකින්නට ලැබුණුන්, එහි දී ද සාම්ප්‍රදායික අනර්පකාරී ආකල්පයන්ගෙන් මිදී කටයුතු කරන්නට අවශ්‍ය මග පෙන්වීම ජන මාධ්‍ය විසින් ස්ත්‍රීයට හා පුරුෂයාට ලබා දිය යුතු ය. එම සංකල්පය දරුවන් තුළ ද පෝෂණය විය යුත්තේ ය.

- ප්‍රවත්පන් කාවුන් විතුවලින් කාන්තාව මෙන්ම පිරිමියා ද හාස්‍යයට ලක් කිරීම සිදුවේද? කාවුන් විතුයක් බලා එහි ඇති වගන්ති කියවන ඔබ තුළ ඔවුන් පිළිබඳ ව ඇති වන ආකල්පය මව, පියා, සහේදිරිය යන අය පිළිබඳ යහපත් විය යුතුය.
- පවුල් වෙළි නාට්‍ය තුළ ස්ත්‍රීය හා පුරුෂයා නිරුපණය වන්නේ සාම්ප්‍රදායික ස්වරුපයන් ද එසේත් නැතිනම් වඩාත් දියුණු සංකල්පය සහිතව ද යන්න අධ්‍යයනය කරන්න.
- ලමයින් යොදා ගෙන නිර්මාණය කරනු ලබන රුපවාහිනී නාට්‍ය තුළ පිරිම් ලමයින් හා ගැහැනු ලමයින් සම්බන්ධයෙන් ගොඩනාවන ආකල්පය කුමක් ද? එය සාම්ප්‍රදායික එකක් ද? එසේත් නැතිනම් වඩාත් සංවර්ධනාත්මක වූ එකක් ද? එය ගැහැනු - පිරිම් දෙපක්ෂයට ම අනාගත ජීවිතය ගොඩ නවා ගැනීමට මග පෙන්වීමක් වන්නේ දැයි ඔබ අවධානයෙන් අධ්‍යයනය කරන්න.

3). වාර්ගිකත්වය

ජන වර්ගයක් යනු එකම හාජාවක් හෝ එකම ආගමක් හෝ පිළි ගත් පොදු සංස්කෘතියකින් එක් ව ජීවත් වන ජන සමුහයකි. ශ්‍රී ලංකාවේ ජන වර්ගයන් අධ්‍යයනය කළ විට පහත සඳහන් ලක්ෂණ දකින්නට පූජාවන.

1. සිංහල, දෙමළ, හින්දු, මුස්ලිම්, බරුගර ආදි විවිධ ජන වර්ගයන් ලංකාවේ ජීවත් වේ.
2. බුද්ධාගම, හින්දු ආගම, කතෝලික ආගම හා ඉස්ලාම් ආගම ප්‍රධාන ආගම ලෙස ශ්‍රී ලාංකිකයෝ අදහති.
3. සිංහල, දෙමළ මෙන් ම බරුගර ජනයා ද බුද්ධාගම අදහති.
4. සිංහල, දෙමළ මෙන් ම බරුගර ජනයා ද කතෝලික ආගම අදහති.
5. ඉස්ලාම් ආගම අදහන්නාන් අතරට සිංහල හා දෙමළ ජාතික තැනැත්තේ ද එක් වෙති.
6. බොහෝට්ටි සිංහල ජනයා සිංහල හාජාව ද, දෙමළ ජනයා දෙමළ හාජාව ද, මුස්ලිම් ජනයා සිංහල හෝ දෙමළ හාජාව ද හාවිත කරති.
7. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව විවිධ මට්ටම්වලින් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි හාජාව හාවිත කරති.
8. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා බොහෝට්ටි විට වෙන් වෙන් ව හඳුනා ගත හැකි ආකාරයෙන් ඇඳුම් පැලදුම් අදිති.
9. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේ සංස්කෘතිකාංග එකිනෙකට වෙනස් ය. ඔවුන්ගේ ආගමික ස්ථාන ද වෙනස් ය. ආගමික ඇදහිම් ද වෙනස් ය. සියල්ලෝ ම තමන්ගේ ආගමට ගරු කරති.
10. සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් පාසල් වෙන් කර ගෙන තිබේ. එහෙත් සමහර පාසල්වල මේ තුන් වර්ගය ම එකට ඉගෙන ගනිති.
11. දේශපාලනය තුළ ද සිංහල, දෙමළ හා මුස්ලිම් වශයෙන් තුළනාත්මක නියෝජනයක් පවතී.
12. රජයේ හා පොදුගලික අංශයේ කාර්යාලවල හා වෙනත් කරමාන්ත්‍රණාලාවල සිංහල, දෙමළ හා මුස්ලිම් යන වර්ග තුන ම අඩු වැඩි වශයෙන් එක් ව සේවය කරති.
13. බස් රථවල දී ද, මහ මගහි දී ද, වෙළෙඳසැල්වල දී ද සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා අඩු වැඩි වශයෙන් සිටිති. හමු වෙති. කතා කරති.
14. සිංහල, දෙමළ හා මුස්ලිම් ජන වර්ගයන්ගේ ද, බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමිකයන්ගේ ද වාර්ෂික සංස්කෘතික උත්සව උත්කර්ෂණ ව පැවැත්වේ.
 - මේ ලක්ෂණ ශ්‍රී ලාංකික ජන මාධ්‍යයෙන් නියෝජනය වන්නේ කෙසේදැයි අධ්‍යයනය කරන්න. එහි දී පහත සඳහන් අවස්ථා කෙරෙහි අවධානය යොමු කළ හැකි ය.
 - සිංහල මාධ්‍ය විද්‍යුත් නාලිකාවල හා පූජාපත්‍රවල දෙමළ හා මුස්ලිම් ප්‍රදේශවලට අදාළ ප්‍රවාත්ති ප්‍රමාණවත් ලෙස පල වේද? දෙමළ හා මුස්ලිම් ජනයා වෙනුවෙන් පූජාපත්‍ර විශේෂාංග, ගුවන්විදුලි හා රුපවාහිනී විශේෂාංග පල වේද?

- දෙමළ මාධ්‍ය විද්‍යුත් නාලිකාවල හා පුවත්පත්වල සිංහල ප්‍රදේශවලට හා සිංහල ජනයාට අදාළ පුවත්ති ප්‍රමාණවත් ලෙස පළ වේද?
- සිංහල ජන මාධ්‍ය විසින් දෙමළ හා මූස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ද, දෙමළ ජන මාධ්‍ය විසින් සිංහල හා මූස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ද පිළිබඳ විශේෂාංග ඒ ඒ කාලවල දී ඉදිරිපත් කරනු ලබයි ද?

4). පුරවැසිභාවය

පුරවැසියා යනු යම් නීත්‍යානුකූල දේශසීමාවක් තුළ නීත්‍යානුකූල ව ජ්වත් වන තැනැත්තෙකි. ඒ අනුව රාජ්‍යයක් නිරමාණය වී ඇත්තේ එවැනි පුරවැසියන් සමුහයකිනි. ජන්ද බලය තිබීම පුරවැසියකුගේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස දැක්වීය හැකි ය. ඒ අනුව ජන්ද බලය තොමැති බාල වියේ සිරින තැනැත්තන් අනාගතයේ ද පුරවැසියන් වීම සඳහා පුහුණු විය යුතු ය. බාල වියේ දරුවන්ට අධ්‍යාපනය වැදගත් වන එක් කාරණයක් නම් එය යි. පාසල් ගොස් ඉගෙන ගනනේ ' යහපත් පුරවැසියකු ' වීමට බව දරුවන්ගේ අදහස යි. එවැනි ආකල්පයක් මුළුන් තුළ තිබීම අතිරින් වැදගත් ය. මේ අනුව ජන මාධ්‍ය විසින් දරුවන් තුළ පුරවැසිභාවය පිළිබඳ සංකල්පය පෝෂණය කළ යුතු අතර ම, පුරවැසියන්ගේ යහපත් ක්‍රියාකාරකම් අගය කළ යුතු ය. ඩුවා දැක්වීය යුතු ය. පරමාදරු ලෙස සමාජයට ඉදිරිපත් කළ යුතු ය.

පුරවැසියකුගේ ලක්ෂණ කිහිපයක් මෙසේ දැක්වීය හැකි ය.

1. ප්‍රජාතන්ත්‍රවාදී ව ජ්වත් වීම
2. ජන්ද අයිතිය පාවිච්ච කිරීම
3. බදු ගෙවීම
4. නීති ගරුක වීම
5. සමාජ ඉහළයාධනයට කටයුතු කිරීම
6. දේශාභිමානී ව කටයුතු කිරීම
7. සියලු ආගම්වලට හා සියලු ජාතින්ට ගරු කිරීම
8. යහපත් ලෙස වෙත්තියක නියැලීම
9. ආවාරියිලී වීම හා ගුණ ගරුක වීම
10. ප්‍රවුල තුළ යහපත් ව ජ්වත් වීම

- පුවත්පත්වල, ගුවන්විදුලියේ හා රුපවාහිනියේ පුවත්ති හා වෙනත් විශේෂාංගවලින් අවධාරණය කර ඉදිරිපත් කරන්නේ යහපත් පුරවැසියන්ට අදාළ සිද්ධී ද, අයහපත් පුරවැසියන්ට අදාළ සිද්ධී ද?
- රුපවාහිනී නාට්‍යවල වරිතවලින් නිරුපණය කරන්නේ යහපත් පුරවැසියන්ගේ ගතිලක්ෂණ ද, අයහපත් පුරවැසියන්ගේ ගතිලක්ෂණ ද, එසේත් නැතිනම් ඒ දෙක ම ද?
- ජන මාධ්‍ය විසින් අයහපත් පුරවැසියන්ගේ ගතිලක්ෂණ හා වර්යාවන් අගය කරනු ලබන්නේ ද? මුළුන් විසින් සිදු කරන ලද විවිධ අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් අප්‍රාවත්වයෙන් යුතු ව ඉදිරිපත් කරන්නට පුවත්පත්, ගුවන්විදුලිය හා රුපවාහිනිය කටයුතු කරන්නේ ද?

- දේශපාලනය ද පුරවැසියන්ගේ කාර්යයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය ය. ජන මාධ්‍ය මගින් දේශපාලනයට අදාළ ප්‍රවෘත්ති දක්වන්නේ, ඒවා විවරණය කරන්නේ හා ඒවාට අදාළ විශේෂාංග ඉදිරිපත් කරන්නේ කෙසේද? ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේශපාලන මගපෙන්වීම සමාජයේ ප්‍රගමණය සඳහා කෙසේ හිතකර වන්නේ ද?

5). මානව හිමිකම් හා වගකීම්

දෙවන ලෝක සංග්‍රාමයට පසු ව ලෝකය මිනිසාට නිදහසේ ජ්‍වත්වීමට යෝග්‍ය ස්ථානයක් බවට පත් කිරීමට සැම රටකට ම අවශ්‍ය විය. ඒ අනුව සැම කෙනෙකුට ම නිදහසේ ජ්‍වත්වීමට ඇති අයිතිය පිළිගැනෙන විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය එක්සත් ජාතින්ගේ සංගමය විසින් 1947 ද සම්මත කරන ලදී. පසු කාලයේ ද මානව හිමිකම් සම්බන්ධයෙන් විවිධ සම්මුතින් ලෝකයේ ඇති වූ අතර, ඒවා බොහෝ රටවල ආණ්ඩු තුම ව්‍යවස්ථාවට ඇතුළත් කර නිති ගත කර ඇත. තවත් ඒවාට අත්සන් කිරීමෙන් ඒවා පිළිගෙන ඇත. ලමයින් සඳහා වූ අයිතිවාසිකම් ද, කාන්තාවන් සඳහා වූ අයිතිවාසිකම් ද සම්මුති බවට පත් වූයේ ඒ අනුව ය. ඒ අනුව යම් සමාජයක් තුළ මානව හිමිකම් සුරකිමේ වගකීම රජයට ද, එම රාජ්‍යයේ ජ්‍වත් වන පුරවැසියන්ට ද පැවරේ.

මෙතික වගයෙන් තත්ත්වය එසේ වූවත් සමාජය තුළ නිරන්තරයෙන් මානව හිමිකම් කඩවීම් අඩු වැඩි වගයෙන් සිදු වේ. රජයේ නිලධාරීන් අතින් සිදු වන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට “ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම” පිහිටුවා ඇත.

ලොව සැම පුද්ගලයකු ම සහජවනයෙන් සිය සමාජය තුළ ජ්‍වත්වීමට කැමති ය. ඒ සඳහා අවශ්‍ය මූලික පසුවීම සැකසෙන්නේ මානව හිමිකමවලිනි. පුද්ගලයන්ට සිය පැවැත්ම තහවුරු කර ගතිමින්, ගෞරවණිය පුරවැසියකු ලෙස ජ්‍වත්වීමට පවතින සමාජමය ආරක්ෂක පදනම්තිය ලෙස ද මානව හිමිකම් හැදින්විය හැකි ය. තමන්ගේ පොද්ගලිකත්වය ආරක්ෂා කර ගතිමින් අන් අයට හිරිහැරයක් නොවන අයුරින් ජ්‍වත්වීමට නම් මානව හිමිකම් හා වගකීම් පිළිබඳ අවබෝධය හා එය ඉටු කිරීමේ වර්යාවක් සියලු දෙනා ම සතු යිය යුතු ය.

සැම පුද්ගලයෙක් ම තම මානව හිමිකම් පවත්වා ගෙන යාමේ ද තම වගකීම පිළිබඳ ව ද සිතිය යුතු ය. තමාගේ අයිතිවාසිකම අනෙකාගේ නිදහසට බාධාවක් නොවය යුතු ය. රටක පැවැත්මට මේ සම්බන්ධ නිති රිති ගෙන එමට සිදු වන්නේ ද මිනිසා විසින් අනෙක් අයගේ අයිතිවාසිකම් පිළිබඳ ව නො සිතිමෙනි.

මිනිසාගේ මූලික වගකීම් පිළිබඳ අවබෝධයෙන් හා ඒවා නියෝජනය වන අයුරින් ජන මාධ්‍ය කටයුතු කරන්නේ දැයි විමසා බැලිය යුතු ය. ජන මාධ්‍ය වැඩිසටහන් සකස් කිරීමේ ද මානව හිමිකම් හා වගකීම් සඳහා ලබා දී ඇති ස්ථානය, ගෞරවය කෙබඳ ද? එය සමාජයේ පැවැත්මට කෙසේ බලපෑ හැකි ද? යන කරුණු පිළිබඳ ව පරික්ෂාකාරී විය යුතු ය. පාසල් අවධියේ පටන් ම ජන මාධ්‍ය ඔස්සේස් ප්‍රවාරය වන විවිධ වැඩිසටහන්වලින් මානව හිමිකම් පිළිබඳ සාප්‍ර අවබෝධයක් ලබා දීමට කටයුතු කරයි. එසේ ම විවිධ වෘත්තීන් මෙන් ම සමාජ ආයතනවල අපරික්ෂාකාරී හා නොසලකා හැරීම්වලින් අහිමි වන මානව හිමිකම් මාධ්‍ය පරිහරණයේ ද හඳුනාගැනීමට හැකිවිය යුතුය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. මානව හිමිකම් හා වගකීම් සමාජය තුළ දැනුවත් කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට හිතකර අයුරින් ප්‍රවත්පත්, ගුවන්විදුලිය හා රුපවාහිනිය සිය මාධ්‍ය කටයුතු මෙහෙයවන්නේ ද?
2. මානව හිමිකම් කඩවීම් පිළිබඳ ව ප්‍රවත්ති ජන මාධ්‍ය මගින් සාධාරණ ලෙස ඉදිරිපත් කරන්නේ ද?
3. මානව හිමිකම් හා වගකීම් සම්බන්ධ සාමාජිය අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා උපකාරී වන ලිපි හා විශේෂාංග ප්‍රවත්පත්වල පළ වන්නේ ද? එවැනි සාකච්ඡා, විශේෂ වැඩසටහන් හා ප්‍රවත්ති ප්‍රමාණවත් ලෙස ගුවන්විදුලිය හා රුපවාහිනිය මගින් ඉදිරිපත් කරන්නේ ද? ගුවන්විදුලි හා රුපවාහිනි නාටු තුළ මානව හිමිකම් හා වගකීම් තේමාවන් අන්තර්ගත වන්නේ ද?
4. මානව හිමිකම් කඩ කරන්නන් ගුවන්විදුලි හා රුපවාහිනි නාටු ආදි නිර්මාණාත්මක ආකෘතින් තුළ හා ප්‍රවත්පත් අතිරේකවල උත්කර්ෂණවත් ව ඉදිරිපත් කරන්නේ ද? එසේන් නැතිනම් ඒවා හෙළා දකිනින් ඉදිරිපත් කරන්නේ ද?

5.2 ආර්ථික නියෝජන අධ්‍යයනය

වැඩ ලෝකය, විවිධ වෘත්තීන්, වෙළෙඳපොල හා සංවර්ධනාත්මක වින්තනය යන ක්ෂේත්‍ර ඔස්සේ ජන මාධ්‍යයේ ආර්ථික නියෝජන අධ්‍යයනය කළ හැකි ය.

1). වැඩ ලෝකය

වැඩ නිෂ්පාදන හා සේවාවන්ගෙන් වැඩ ලෝකය සමන්විත වේ. ඒ ඒ කාර්යයන් ඉටු කිරීම සඳහා විවිධ පුද්ගලයේ තමන්ට හැකි පරිදි මෙහි කටයුතු කරති. වැඩ ලෝකය යනු ගෙනි පද්ධතියකි. ඒ තුළ ඇති නිෂ්පාදන හා සේවා කාර්යයන් ද, එම කාර්යයන් ඉටු කිරීම සඳහා යොදා ගන්නා ක්ම හා යන්තු උපකරණ ද, ශිල්පීය කටයුතු ද වෙනස් වේ. ඒ අනුව පුද්ගලයන් ද එම තව තත්ත්වයට අනුකූල වන සේ වෙනස් විය යුතු ය. වෙනස් කළ යුතු ය.

වැඩ ලෝකයේ පවතින මිනිස් ගුම ඉල්ලුම අනුව සැපයුම සිදු නොවීම සාමාන්‍යයෙන් පවත්නා ලක්ෂණය යි. එයට හේතුව අධ්‍යාපනය හා වැඩ ලෝකය අතර ඇති නොගැලුපීම ය. අධ්‍යාපනය කොතරම් නවීකරණය කළත්, වැඩ ලෝකය රීට වඩා වේගයෙන් නවීකරණය වන නිසා මේ නොගැලුපීම පාලනය කිරීම ඉතා අසිරි ය. අනෙක් අතට වැඩ ලෝකයට ගැලුපෙන ලෙස සිය අකල්ප හා හැකියා සංවර්ධනය කර ගැනීමට තරුණ හා වැඩිහිටි පිරිස ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන නිසා වැඩ ලෝකය තුළ අරුධ පැන නැගී ඇත. මෙය කුමන සමාජයක ව්‍යවත් යහපත් පැවැත්මට බාධාවකි.

ජන මාධ්‍යයේ එක් වගකීමක් වන්නේ වැඩ ලෝකයේ පවත්නා මේ ගතික ස්වභාව, එහි අනාගත ඉල්ලුම් රටාව හා වැඩ ලෝකය විසින් ඉල්ලා සිටිනු ලබන පුද්ගල ගුණාංග ආදිය පිළිබඳ දැනුම සමාජගත කිරීම ය. මානව සමාජ විවිනාකම් රැක ගනීමින් වැඩලෝකය ගොඩ නැගිය යුතු ය. එසේ ම වැඩ ලෝකයට අවශ්‍ය පරිදි තමා සංවර්ධනය විය යුතු බව තරුණ පිරිසට විශේෂයෙන් දැන ගන්නට සැලැස්විය යුතු අතර, එසේ සංවර්ධනය වූ අය ලබා ඇති ජයග්‍රහණයන් නුවා දැක්විය යුතු ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. වැඩ ලෝකයේ පවත්නා ස්වභාවය හා වෙනස්වීම් රටාව නිවැරදි ව හා ප්‍රමාණාත්මක ව සමාජගත වන පරිදි ප්‍රවෘත්ති හා විශේෂාංග ජන මාධ්‍ය විසින් ඉදිරිපත් කරන්නේ ද?
2. වැඩ ලෝකය විසින් ඉල්ලනු ලබන පුද්ගල ගුණාංග පිළිබඳ ව සමාජය දැනුවත් කරන්නට ගැලපෙන මාධ්‍ය සන්දේශ ජන මාධ්‍ය විසින් විවිධ ආකෘති යටතේ ඉදිරිපත් කරන්නේ ද?
3. වැඩ ලෝකය ජයගත් පුද්ගලයන් හා සංවිධාන පිළිබඳ ආකර්ෂණීය විස්තර ඇතුළත් නිර්මාණාත්මක ආකෘතින් (නාට්‍ය, හිත හා සාකච්ඡා වැනි) ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරන්නේ ද?
4. ජනප්‍රිය මාධ්‍ය ආකෘතියක් වන රුපවාහිනී නාට්‍ය තුළ විවිධ වැඩ ස්ථාන ඇසුරු කර ගනීමින් ඒවා පිළිබඳ සාධාරණ දැනුමක් හා හැඟීමක් උෂ්ක්ෂකයා තුළ ඇති වන ආකාරයෙන් එම නිර්මාණ ඉදිරිපත් කරන්නේ ද?
5. වැඩ ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ ව සමාජය දැනුවත් කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද මාධ්‍ය ආකෘති යොදා ගනීමින් ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කරන්නේ ද?

2). විවිධ වෘත්තීන්

විවිධ වෘත්තීන් පවතින්නේ වැඩ ලෝකය තුළ ය. සමාජය තුළ ජනප්‍රිය වෘත්තීන් පවතී. ඒ අතර නව වෘත්තීන් බිජි වේ. ඒවා ගැන සමාජය දැන්නේ නැති තරම ය. ඒ ඒ වෘත්තීන් සඳහා අවශ්‍ය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳ දැනුම හා ආකල්ප සමාජගත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සමහරවිට වෘත්තීන් මාරු වීම ද සිදු වේ. එනම් එක් වෘත්තීයක යෙදී සිටින කෙනෙක් එහි වැඩ දියුණුවත් සමග වෙනත් වෘත්තීයකට මාරු වීම ය.

තරුණ පිරිස විශේෂයෙන් ගත් විට විවිධ වෘත්තීන් පිළිබඳ ව ප්‍රමාණවත් ලෙස නොදැන සිටිම නිසා, ඒවාට ප්‍රවේශ වීමට බිජි දක්වති. ජනප්‍රිය වෘත්තීන් පසුපස ම යති. එසේ ම ඒ වෘත්තීන්ගේ කාර්ය ස්වභාවය, ඒවායේ ප්‍රතිලාභ, ඒ ඒ වෘත්තීන් සඳහා සූදානම් විය යුතු ආකාරය, විවිධ අධ්‍යාපන හා පුහුණු අවකාශ ආදිය පිළිබඳ තොරතුරු සමාජයට අවශ්‍ය ය. එසේ ම ආකල්පමය වෙනසක් ඇති කිරීම ද වැදගත් ම කාර්යයකි.

ජන මාධ්‍ය විසින් ඉහත සඳහන් තොරතුරු සමාජගත කරන්නේ ද යන්න පහත සඳහන් අවස්ථා ඇසුරින් අධ්‍යයනය කරන්න.

1. ගුරු වෘත්තීය, ලිපිකරු වෘත්තීය, පරිගණක ශිල්පී වෘත්තීය, ගෙද ගෙදී වෘත්තීය, ආරක්ෂක සේවා වෘත්තීන් ආදියෙන් බැහැර ව නව වෘත්තීන්වලින් ජයග්‍රහණය ලැබූ අය පිළිබඳ තොරතුරු ඇතුළත් විශේෂාංග හෝ විශේෂ වැඩසටහන් හෝ පුවත්පත්, ගුවන්විද්‍යා හා රුපවාහිනිය මගින් ඉදිරිපත් කරනු ලබන්නේ ද?
2. විවිධ නව වෘත්තීන්ට ප්‍රවේශ වීමට අවශ්‍ය අධ්‍යාපන හා පුහුණු අවකාශ පිළිබඳ විස්තර විශේෂ මාධ්‍ය ආකෘතින් මගින් ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නේ ද?
3. ආකර්ෂණීය මාධ්‍ය ආකෘතියක් වූ රුපවාහිනී නාට්‍යවල විවිධ වෘත්තීන් ඇතුළත් වරිත යොදා ගෙන එම වෘත්තීන් අගය කිරීමට හා හඳුනාගැනීමට කටයුතු කරන්නේ ද?

4. විවිධ වැඩවලට විවිධ වරිත ඉදිරිපත් කිරීමේ දී වෘත්තීන් අනුව ඇඳුම් පැලදුම්, කතා බහ, පුද්ගල නාම, වාසස්ථාන ඉදිරිපත් කරන්නේ ද?
5. විවිධ වෘත්තීන් ඇසුරු කරමින් ගුමාහිමානය ඇති කිරීමට උචිත ලිපි, විශේෂාංග, නාට්‍ය, විතු, කාටුන්, ගිත ආදිය ජන මාධ්‍ය මධ්‍යින් ඉදිරිපත් කරනු ලබන්නේ ද?

3). වෙළඳපොල

ශ්‍රී ලංකාව මූලික වගයෙන් කාමිකාර්මික රටකි. එසේ ම කරමාන්ත ද දියුණු වෙමින් පවතී. ඒ හැර සංවාරක ව්‍යාපාරය ද දේශීය ආදායම් මාරුගයකි. සමස්ත වෙළඳපොල නිරමාණය වී ඇත්තේ කාමිකරමාන්තය, කරමාන්ත හා සේවා ව්‍යාපාරවලිනි.

දේශීය වෙළඳපොල ප්‍රවර්ධනය කිරීම ජන මාධ්‍යයේ කාර්යයකි. ඒ අනුව දේශීය නිෂ්පාදන කෙරෙහි ජනයාගේ කැමැත්ත වැඩි කළ යුතු ය. ඒ සඳහා වූ විවිධ ප්‍රවර්ධනය් මාධ්‍ය සන්දේශයන්ට අන්තර්ගත විය යුතු ය. එය එක එල්ලේ කිරීම අවශ්‍ය නැත. සමහරවිට ගිතයක පදයකින් හෝ නාට්‍යයක දෙබසකින් හෝ දැන්වීමකින් දේශීය වෙළඳපොල ප්‍රවර්ධනය කළ හැකි ය.

ප්‍රවෘත්ති, විශේෂාංග හා විවිධ විශේෂ වැඩසටහන් මගින් ද, වෙනත් රස වින්දුනාත්මක ආකෘතින් තුළ ද දේශීය වෙළඳපොල සංවර්ධනය කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කළ හැකි ය. ඒ මගින් ජනයා දේශීය නිෂ්පාදන හා සේවා පරිභෝෂනයට පෙළඳවීය හැකි ය. මෙය ජාතික අවශ්‍යතාවකි. ජන මාධ්‍යයේ එක් වගකීමක් වන්නේ මේ ජාතික අවශ්‍යතාව ඉටු කිරීම ය.

වෙළඳපොල හඳුන්වා දීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජන මාධ්‍යයේ කාර්ය හාරය ඉටු වන ආකාරය පහත සඳහන් අවස්ථා ඇසුරින් අධ්‍යායනය කරන්න.

1. දේශීය නිෂ්පාදන හා සේවා ජනයා අතර ප්‍රවලිත වන ආකාරයෙන් විවිධ ප්‍රවෘත්ති, විශේෂාංග හා විශේෂ වැඩසටහන් ආදිය ජන මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ද? එසේත් නැතිනම් දේශීය නිෂ්පාදන හා සේවා හෙළා දකිනු ලබන්නේ ද? එසේත් නැතිනම් විදේශීය නිෂ්පාදන අගය කරනු ලබන්නේ ද?
2. දේශීය නිෂ්පාදන හා සේවා වෙළඳපොල පුළුල් කිරීමට හා ව්‍යාප්ත වීමට උපකාර වන ආකාරයේ ප්‍රවෘත්ති, විශේෂාංග හා විශේෂ වැඩසටහන් ජන මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ද?
3. ජනප්‍රිය රුපවාහිනී ආකෘතින් වන නාට්‍ය, විවිධ සංගීතමය වැඩසටහන්, විවිධ ප්‍රාසාංගික වැඩසටහන් ආදියේ දී දේශීය නිෂ්පාදන හා සේවා හාවිත කරනු ලබන්නේ ද? එවා දිරි ගන්වන්නේ ද? උදාහරණයක් වගයෙන් දේශීය රෙදිපිළි ආදිය මෙවැනි වැඩසටහන්වලට ඉදිරිපත් වන ගිල්පින් හෝ නළ නිශ්චයන් විසින් අදිනු ලබන්නේ ද? දේශීය ආභාර වර්ග එම අවස්ථාවල පරිභෝෂනය කරනු ලබන්නේ ද?
4. දේශීය නිෂ්පාදන හා සේවා දිරි ගන්වන ආකාරයෙන් ග්‍රාහකයන්ට සහභාගි විය හැකි ආකාරයේ වැඩසටහන් ජන මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන්නේ ද? දැන්වීම් ඔස්සේ මේවා කොතොක් ඔබ වෙත ඒ දැයි බලන්න.

4). සංවර්ධනාත්මක වින්තනය

සංවර්ධනය ජාතික අවශ්‍යතාවකි. ඒ සඳහා දායක වන්නේ මේ රටේ ජනතාව යි. ඔවුන් තුළ සංවර්ධනාත්මක වින්තනය පොළණය කළ යුතු වන්නේ ඒ නිසා ය. එය ජන මාධ්‍යයේ කාර්ය භාරයකි. වැඩ කිරීම, අහියෝගවලට මූහුණ දීම, ව්‍යවසායකත්වය, දියුණුව අප්‍රේක්ෂා කිරීම, ස්වයං අහිජ්‍රේරණය හෙවත් ස්වයං පෙළඹීම, නව නිරමාණ බිජ කිරීම ආදිය මුළුන් ම ආරම්භ වන්නේ පුද්ගලයාගේ සිතෙහි ය. සංවර්ධනාත්මක වින්තනය තොමැති ජනතාවක් සිටින රටක් දියුණු කළ තොහැකි ය. ජන මාධ්‍ය විසින් ජනතාවගේ සංවර්ධන වින්තනය විනාශ කර දමනු ලබන්නේ නම්, ඔවුන් රටේ සංවර්ධන ත්‍යාවලියට දායක වන්නේ නැත. රජයේ සේවය තුළ ද පෙද්ගලික අංශයේ කාර්යයන් තුළ ද නිසි එල ලැබීම සඳහා එම කටයුතු ඉටු කරන්නන් තුළ සංවර්ධනාත්මක වින්තනය තිබිය යුතු ය. නැ. බැ. කීම වෙනුවට ඔව්, පුවත්, යනුවෙන් කටයුතු කරන්නට ජනතාව පෙළඹීමේම ජන මාධ්‍යයේ ගක්කිය ඉතා හොඳා ගත හැකි ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. වැඩ කිරීම, තොපසුබට වීම, බාධාවන්ට මූහුණ දීම, නව සැලසුම් සම්පාදනය ආදි සාර්ථක වැඩ කිරීමකට අවශ්‍ය විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ව ප්‍රවෘත්ති, විශේෂාංග හෝ විවිධ වැඩසටහන් ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන්නේ ද? එසේ නැතිනම් වැඩ තොකිරීමට, පසුබට වීමට හා අවධේරණයට පත්වීමට ජනයා පොලඹිවන ආකාරයේ ප්‍රවෘත්ති, විශේෂාංග හා විවිධ වැඩසටහන් ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරන්නේ ද?
2. සංවර්ධනාත්මක වින්තනය ඇතුළත් ගිත ගුවන්වූලියෙන් හා රුපවාහිනියෙන් විකාශනය වන්නේ ද?
3. රුපවාහිනී නාට්‍ය නිරමාණය කිරීමේ ද සංවර්ධනාත්මක වින්තනය පිළිබඳ අවධානය යොමු කර ඇතැයි පිළි ගත හැකි ද?
4. මබ සිත්ගත් කිසියම් රුපවාහිනී නාට්‍යයක් තුළ සංවර්ධනාත්මක වින්තනය තිබේ ද?
5. පුවත්පත් කාවුන්වල වෙළඳ දැන්වීමෙන් සංවර්ධනාත්මක වින්තනය පොළණය වන ආකාරයේ අන්තර්ගත ඇතුළත් ව තිබේ ද?
6. ජනයා තුළ දිනාත්මක වින්තනය ඇති වන ආකාරයේ කතු වැකි පුවත්පත් අතරින් සොයා ගත හැකි ද?

5.3 ආගමික හා සඳාවාරාත්මක නියෝජන අධ්‍යයනය

ආගම, සඳාවාරය හා සාරධීම, සමාජ ප්‍රතිරුප, ගැටුම් හා සාමය හා මානව ධර්මතා යන ක්ෂේත්‍ර යටතේ ආගමික හා සඳාවාරාත්මක නියෝජන අධ්‍යයනය කළ හැකි ය.

1). ආගම

මිනිස් සමාජයේ සඳාවාරාත්මක සංවර්ධනය සඳහා ආගම අත්‍යවශ්‍ය වේ. රටක් ගත් විට නීතියෙන් පිළිගත් ආගම තිබේ. ශ්‍රී ලංකාව තුළ ද ප්‍රධාන වශයෙන් ම බුද්ධාගම, නිශ්ච්‍ය ආගම, කතෝලික ආගම හා ඉස්ලාම් ආගම නීතියෙන් පිළිගෙන ඇත. ඒ හැර වෙනත් ආගම් ද අදහන්නේ සිටිති. ආගම උත්පත්තියෙන් ලැබීම සාමාන්‍ය සිරිත ය. ඒ හැර පසු කාලයේ ද තමන්ගේ අහිමතය පරිදි ආගම වෙනස් කර ගන්නා අය ද සිටිති.

සැම කෙනකු ම තමන් අදහන ආගමට ගරු කරති. ශ්‍රී ලංකාව බහු වාර්ගික හා බහු ආගමික රටකි. ඒ නිසා වාර්ගික හා ආගමික සහඟ්වනය පවත්වා ගැනීම සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය ය. තමන් අදහන ආගම උසස් යැයි ද, අනා ආගම පහත් යැයි ද සිතා කටයුතු කළ නො හැකි ය.

ආගම ඇදැහිම පොදුගලික කාර්යයකි. එසේ වුවත් ආගම සාමාජිය කාර්යයක් බවට පත් වන්නේ එයට සම්බන්ධ විවිධ උත්සව පවතින හේසිනි. බුද්ධාගමට සම්බන්ධ තුවර පෙරහැර, පොසාන් උත්සවය, වෙසක් උත්සවය ආදියන්, හින්දු ආගමට සම්බන්ධ දිපවාලි ශිවරාත්‍රී හා තෙතපොංගල් ආදි උත්සවන්, කතෝලික ආගමට අයත් නත්තුව, මහ සිකුරාදා වැනි උත්සවන්, ඉස්ලාම් ආගමට අයත් රාමසාන් වැනි උත්සවන් ජාතික උත්සව ලෙසින් පිළි ගැනේ. එසේ ම ශ්‍රී පාද වන්දනාව හා කතරගම වන්දනාව ද ඇතුළු අවශේෂ විවිධ ආගමික උත්සව ද පැවැත්වේ.

රටක හෝ සමාජයක හෝ පැවැත්ම තීරණය කරන ප්‍රබල ම අංග දෙකක් ලෙස ආගම හා සඳාවාරය හැඳින්වීය හැකි ය. මේ අංග දෙකහි පැවැත්මට හා හාචිතයට මාධ්‍ය මගින් යම් යම් බලපැමි කරනු ලබයි. එහි දී ආගම සම්බන්ධයෙන් කරනු ලබන බලපැමි භදුනාගත හැකි වන්නේ ඉතාමත් සියුම් ව අධ්‍යයනය කිරීමෙනි. එයට හේතු වන්නේ ආගමික පිළිගැනීම් හා විශ්වාසයන්ට අනියෝගයක් වන ආකාරයේ ඉදිරිපත් කිරීම්වලින් ආගමික නායකයන් හා සාමාන්‍ය ජනතාව ර්ව එරෙහි ව නැගි සියු හැකි වීම ය. ඇතැම් විට එය ප්‍රව්‍යේඛන්වය කරා ද යොමු විය හැකි ය. එවැනි තත්ත්වයක් මත ජන මාධ්‍ය ආගම හා සම්බන්ධ කාරණාවන්හි දී මැදිහත් වන්නේ පරිස්සම් සහිත ව ය.

රටක සඳාවාරාත්මක කාරණාවන්හි දී සාපුරු ව ම මැදිහත් වන හෝ වග කියන හෝ ආයතනයක් හෝ කණ්ඩායමක් හෝ නොමැති නිසා ජන මාධ්‍ය විසින් සිය වැඩසටහන් සඳහා එම ක්ෂේත්‍රය බහුල වශයෙන් යොදා ගනියි. සඳාවාරාත්මක ගැටුපු මතු වන අවස්ථා තිබුණ ද ඒ සම්බන්ධ ව මැදිහත් වී ත්‍රියා කිරීමක් සිදු වන අවස්ථා දකින්නට නො ලැබෙන තරම් ය.

ආගමික සහඟ්වනය පවත්වා ගෙන යාම ජන මාධ්‍යයේ අනිවාර්ය වගකීමකි. එසේ වුවත් එයට පහතැනි ව කටයුතු කරන්නට හෝ සහඟ්වනය වෙනුවෙන් පෙනී නොසිටින්නට හෝ මාධ්‍යයට ප්‍රාථමික ය. එය දැනෙන්නේ ග්‍රාහක පිරිස වූ ජනයාට ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. සියලු ආගමික උත්සව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාපුරු තියෙය්ජනයක් ඇති වන ආකාරයෙන් ප්‍රවාත්ති, විශේෂාංග හා විශේෂ වැඩසටහන් ප්‍රවත්පත්, ගුවන්විදුලිය හා රුපවාහිනිය විසින් ඉදිරිපත් කරන්නේ ද?
2. ගිත හා රුපවාහිනි හෝ ගුවන්විදුලි නාඩු ආදිය තුළ ආගමික සංකල්ප හා ආගමික සහඟ්වනය පිළිබඳ අදහස් සාපුරු ව හෝ වතු ව හෝ ඇතුළත් ද?
3. අන්‍යාගම්වලට ගැරහිම හෝ ආගමික සහඟ්වනයට හානි කර වන ආකාරයේ ප්‍රවාත්ති, විශේෂාංග හෝ විශේෂ වැඩසටහන් ප්‍රවත්පත්, ගුවන්විදුලිය හෝ රුපවාහිනිය මගින් ඉදිරිපත් කරනු ලබන්නේ ද?
4. බහු ආගමික සමාජයක ජීවත් වන පුරවැසියන් තුළ පෙළුම් විය යුතු ආගමික සහඟ්වනය පිළිබඳ සංකල්ප සුවිශේෂයෙන් ප්‍රවර්ධනය වන ආකාරයේ ප්‍රවාත්ති, විශේෂාංග හා විශේෂ වැඩසටහන් ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන්නේ ද?

2). සඳාවාරය හා සාරධරම

යහපත් පැවතුම් හා යහපත් පිළිගැනීම් සැම සමාජයක ම පවතී. ශ්‍රී ලංකික සමාජය කුළ ද එය එසේ ම ය. හැසිරීම්, වරයා, පුද්ගල ලක්ෂණ, සිරිත් විරිත් ආදිය එයට අයත් ය. ශ්‍රී ලංකිකයන් විසින් පොදුවේ පිළිගන්නා හා අනුගමනය කරන සඳාවාර හා සාරධරම ගුණාග තිබේ. එසේ ම ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග හා විවිධ ආගමික කණ්ඩායම් විසින් ද, විවිධ ප්‍රදේශ විසින් ද ග්‍රාමීය හා නාගරික වශයෙන් ද පිළිගන්නා හා අනුගමනය කරන සඳාවාර පිළිවෙත් හා සාරධරම තිබේ. ශ්‍රී ලංකික යැයි හඳුන්වන්නේ මේ සමස්තය ය.

සමාජයක් යහපත් ව හා අඛණ්ඩ ව පවත්වා ගෙන යාම සඳහා සඳාවාරය හා සාරධරම අත්‍යවශ්‍ය වේ. බාල හා වැශීමහළ සම්බන්ධය, ගුරු ගෝල සම්බන්ධය, දේශපාලයුත් හා මහජනතාව අතර සම්බන්ධය, යුත් සම්බන්ධය, මිත් සම්බන්ධය, අමුසුම් සම්බන්ධය ආගමික නායකයන් හා අනුගාමිකයන් අතර සම්බන්ධය ආදි වශයෙන් විශේෂයෙන් දැක්විය හැකි මානව සම්බන්ධතා යහපත් ව පවත්වා ගෙන යා හැක්කේ මේ ආකාරයෙන් සඳාවාර සම්පන්න හා සාරධරම සුරකින සමාජයක් කුළ පමණි. එසේ නො වූ විට එම සමාජය විනාශයට පත් වෙයි.

එක් එක් රටවලට, එක් එක් සමාජවලට එකිනෙකට වෙනස් සඳාවාර හා සාරධරම තිබිය හැකි ය. ඒ අතර ම විශ්වීය වශයෙන් පිළිගන්නා සඳාවාර පිළිවෙත් හා සාරධරම ද තිබේ. එක් සමාජයකට සාපේක්ෂ ව තවත් සමාජයක සඳාවාරය හා සාරධරම උසස් හෝ පහත් හෝ වන්නේ නැතු. මෙය නෙතික කරුණෙක් නො ව සමාජ විද්‍යාත්මක කරුණෙකි. ඒ නිසා ඒවා විග්‍රහ කළ යුත්තේ සමාජමය රාමුව මත පිහිටා ය.

ජන මාධ්‍යයේ බොහෝ මාධ්‍ය ආකෘති තුළින් ඉදිරිපත් වන්නේ මේ ආකාරයේ සඳාවාර හා සාරධරම සංකල්ප ය. එම සන්දේශ ග්‍රහණය කර ගන්නා ජනයා ද තමන් විසින් එම සඳාවාර පිළිවෙත් හා සාරධරම අනුගමනය කළ යුතු යැයි විශ්වාස කරති.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. රුපවාහිනී නාට්‍යයක් හෝ තවත් පොතක් තෝරා ගන්න. එහි කතාව, සිද්ධි, වරිත, වරිත අතර සම්බන්ධතාව, දෙබස් හා දැරුණ සඳාවාර සම්පන්න ද? කෙබඳ සාරධරම එයින් ඉස්මතු වන්නේ ද?
2. සංගිත වැඩසටහනක් තෝරා ගන්න. එහි ගායනා කරන ගිතවල අන්තර්ගතය, ගිත ගායනා කරන ආකාරය හා ගායකයන්ගේ පැලදුම් ද, හැසිරීම් ද සඳාවාර සම්පන්න ද? කෙබඳ ලෙසින් ඉස්මතු වන්නේ ද?
3. දිනපතා පුවත්පතක මුල් පිටුවේ පළ වී ඇති අපරාධ ආක්‍රිත පුවත්ති පහක් තෝරා ගන්න. එම අපරාධ පුවත්තියේ අන්තර්ගතය බිජිසුණු ද? ඒ සමග පළ කර ඇති අපරාධයට සම්බන්ධ ජායාරූපය පාඨකයාට පෙන්විය යුතු ද? එම අපරාධය පිළිබඳ පුවත්තිය ඒ ආකාරයෙන් පාඨකයා වෙත ඉදිරිපත් කිරීම සඳාවාර සම්පන්න ද? ඒවා ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීම මාධ්‍යවේදීන් ගේ සාරධරමයක් ද?
4. ගුවන්විදුලියේ වෙළෙඳ දැන්වීම පහක් තෝරා ගන්න. ඒ කුළ ඉදිරිපත් වන අදහස හා ඇති කරන්නට අපේක්ෂිත පෙළඹුවීම සඳාවාර සම්පන්න ද? ඒ තුළින් ගොඩ නගන්නට උත්සාහ කරන පාරිභෝගික වරයාට අපගේ සාරධරමයන්ට අනුකූල ද?

3). සමාජ ප්‍රතිරැජු

යම් පුද්ගලයකුගේ ප්‍රතිරැජුය සමාජය තුළ ගොඩනැගෙන්නේ සැමවිට ම යහපත් ආකාරයට නො වේ. අනුයයන් විසින් අනුගමනය කළ යුතු හා අනුගමනය නොකළ යුතු සමාජ ප්‍රතිරැජු සමාජයෙහි ගොඩනැවේ. එසේ වන්නේ සමාජයේ ම පිළිගැනීම මත ය.

යම් යම් තැනැත්තන් සමාජ ප්‍රතිරැජු ලෙස ගොඩනැවීමේ හැකියාව ජන මාධ්‍ය සතු ය. දේශපාලනයෙන්, සමාජ සේවකයන්, ගායක ගායිකාවන්, නළ තිළියන්, රෝග ශිල්පීන් හා මාධ්‍යවේදීන් මේ ආකාරයෙන් සමාජ ප්‍රතිරැජු බවට පත් වේ. එපමණක් නොව නොරුන්, මින්කාල්ලකාරයන් මෙන් ම දාම්පිකයන් ද සමාජ ප්‍රතිරැජු බවට පත් වේ. වර්තමානයේ මේ ආකාරයේ විවිධ සමාජ ප්‍රතිරැජු ගොඩ නැංවීම ජන මාධ්‍ය විසින් කරනු ලබයි. එය අවශ්‍ය වන්නේ ඔවුන්ගේ පැවැත්මට ය. එසේත් නැතිනම් එම මාධ්‍යයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ය.

සමාජ ප්‍රතිරැජු සමාජයට බලපැමි ඇති කරයි. එය යහපත් මෙන් ම අයහපත් ද වේ. යහපත් සමාජ ප්‍රතිරැජු සමාජය විසින් අනුගමනය කරනු ලැබීම සිදු විය යුත්තකි. එසේ යහපත් සමාජ ප්‍රතිරැජු ගොඩ නැංවීම ජන මාධ්‍යයේ සාමාජිය යුතුකමකි. අයහපත් සමාජ ප්‍රතිරැජු ද සමාජයේ යම් පිරිසක් විසින් අනුගමනය කරනු ලැබීම වැළැක්විය නො හැකි ය. එය සමාජයට අහිතකර ය. එවැනි පසුබිමක් නිරමාණය කිරීම ජන මාධ්‍යයේ යුතුකමක් නො වේ.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. රුධ්‍යවාහිනියේ, ගුවන්විදුලියේ තරුණ පිරිස ඉලක්ක කර ගෙන ඉදිරිපත් කරන වැඩසටහනක් තෝරා ගන්න. ඒ තුළ තාරුණ්‍යයට අයන් ප්‍රතිරැජු ගොඩ නැංවන්නේ ද? එම ප්‍රතිරැජු සැබැඳූ ලෙස ම තරුණ පිරිසේ අහිවර්ධනය සඳහා උචිත වන්නේ ද? එම ප්‍රතිරැජු අනුගමනය කිරීම තරුණ පිරිසේ දියුණුව සඳහා හේතු වන්නේ ද? නො එසේ නම් එම ප්‍රතිරැජු තරුණ පිරිස මුළාවට පත් කරන්නේ ද?
2. සති අන්ත ප්‍රවත්තනක් තෝරා ගන්න. එහි විශේෂාංග ලිපිවලින් ගොඩනැවන පුද්ගල ප්‍රතිරැජු මොනවා ද? ඒවා සමාජයට හිතකර ද? අහිතකර ද?
3. ගුවන්විදුලි ගිතමය වැඩසටහනකට සවන් දෙන්න. එහි සමස්තයක් වශයෙන් ගොඩනැවන පුද්ගල ප්‍රතිරැජුය කෙඩු ද? එය සමාජයට යහපත් ද?

4). ගැටුම් හා සාමය

එක ම කරුණක් සම්බන්ධ ව පුද්ගලයන් හෝ කණ්ඩායම හෝ කිහිපයක් අතර ගොඩනැගෙන එකිනෙකට පරස්පර මත නිසා ඇති වන තත්ත්වය ගැටුමකි. එය යම් තැනැත්තකු තුළ ම වුව ද ඇති වේ. ගැටුම් ඇති වීම ස්වාභාවික කරුණකි. සමාජය සංවර්ධන වී ඇත්තේ ගැටුම් නිරාකරණය කරගත් නිසා ය. යම් සමාජයක සැම දෙනා ම එක ම මතයක් දැරිය යුතු යැයි කිව නො හැක. විවිධ මත දැරීම ද මානව අයිතිවාසිකමකි.

සමහර ගැටුම් සමාජයට අහිතකර ය. ඒ නිසා පුද්ගලයා තුළ ද, සමාජයේ ද සාමය කඩ වේ. එවැනි ගැටුම් නිසා සමාජයේ පැවැත්ම බිඳ වැට්ටේ. මානසික වශයෙන් මෙන් ම හෝතික වශයෙන් ද හිංසාකාරී ක්‍රියා මේ නිසා ඇති වේ. මනුෂ්‍යයාගේ සාමාන්‍ය සේවනාවය නම් ගැටුම්වලට තැබුරු වීම ය.

ජන මාධ්‍ය මගින් ඉදිරිපත් කරන ප්‍රවෘත්ති, විශේෂාංග හා විශේෂ වැඩසටහන් මගින් ගැටුම් අවුලුවා ලිය හැකි ය. එසේ නැතිනම් සාමය ගොඩනැංවිය හැකි ය. 'හිනි අවුලුවා ලිමට' ද, 'අවුලුවා ලිමට' ද හිනි නිමිමටද ජන මාධ්‍යයට හැකි ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. රුපවාහිනී නාට්‍යයක් නරඹන්න. එහි සිද්ධි මගින් මතු වන්නේ ගැටුම් ද? සාමය ද? එම ගැටුම් සාධාරණ ද? යථාර්ථවාදී ද?
2. පූච්චපතක දේශපාලන ප්‍රවෘත්ති සඳහා යොදා ඇති මාත්‍යකා කිහිපයක් තෝරා ගන්න. එම මාත්‍යකා ගොඩනැගා ඇත්තේ ගැටුම් නිරමාණය වන ආකාරයෙන් ද? නැතිනම් සාමය ගොඩනැංවෙන ආකාරයෙන් ද?
3. ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශ කිහිපයකට සවන් දෙන්න. ඒවායේ ප්‍රවෘත්ති තුළ අන්තර්ගත වන්නේ ගැටුමිකාරී ස්වභාවයක් ද? සාමකාමී ස්වභාවයක් ද? එම ගැටුම් හෝ එම සාමය හෝ සමාජයට අවශ්‍ය ද?

5). මානව ධර්මතා

යම් සමාජයක හෝ ජන කණ්ඩායමක හෝ ජාතියක හෝ ආගමික කණ්ඩායමක හෝ සීමාවන් තොර ව විශ්වීය ලෙස පිළිගන්නා මානව ධර්මතා සමාජයේ පැවැත්මට අවශ්‍ය ය. උදාහරණයක් ලෙස මෙමතිය, ඉවසීම, කරුණාව, උපකාරය, රක්වරණය සැලසීම ආදිය දැක්විය හැකි ය. මානව සමාජයේ උත්තතිය හා පැවැත්ම සඳහා මෙවැනි ධර්මතා පූර්වැසියන් විසින් සුරුකිය යුතු ය. සංස්කෘතිය විසින් සාම්ප්‍රදායික ව කරනු ලබන්නේ මේ සුරුකිම ය. එහෙත් මේ වන විට සංස්කෘතියේ අධිකාරය ඉක්මවා ජන මාධ්‍ය විසින් මානව ධර්මතා සමාජය තුළ හසුරුවන තත්ත්වයක් ඇති වී තිබේ. හොඳ - නරක යනු සාපේක්ෂ දෙයකි. එහෙත් විශ්වීය ලෙස පිළිගන්නා හොඳ නරක පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කරන්නට ජන මාධ්‍ය සතු ව ඇත්තේ විශාල වගකීමකි.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. ගුවන්විදුලි ගිත වැඩසටහනකට සවන් දෙන්න. එම ගිත තුළින් ප්‍රකාශ වන්නේ කෙබඳ මානව ධර්මතා ද?
2. රුපවාහිනී නාට්‍යයක් නරඹන්න. එම කතන්දරය, එහි වරිතවල හැකිරීම, ඔවුන් කතා බහ කරන ආකාරය, එහි සිද්ධි තුළින් මතු කරන්නේ කෙබඳ මානව ධර්මතා ද?
3. පූච්චපතක ප්‍රවෘත්ති විශේෂාංග කිහිපයක් කියවන්න. ඒ තුළ ගොඩනැගෙන්නේ කෙබඳ මානව ධර්මතා ද?

5.4 සෞන්දර්යාත්මක නියෝජන අධ්‍යයනය

විනෝදාත්මක කාර්ය, රසයුතාව, නිරමාණාත්මක වින්තනය හා සෞන්දර්ය හා සමාජ විද්‍යාත්‍යය යන ක්ෂේත්‍ර යටතේ සෞන්දර්යාත්මක නියෝජන අධ්‍යයනය කළ හැකි ය.

1). විනෝදාත්මක කාරය

මිනිසාට විනෝදය අවශ්‍යය. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සැම දෙනා ම විනෝදාස්වාදය ලබා ගැනීමට කැමති වෙති. වර්තමාන සමාජයෙහි බොහෝ දෙනා විවිධ කාරයයන්හි යෙදීම නිසා අවශ්‍යෙකි ජ්විතයක් ගත කරති. විවිධ හේතුන් නිසා ආතකින් හා මානසික පිඛා ඇති වේ. මෙවා යම් කරමක් දුරට හෝ සමනය කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ විනෝදය මගිනි. එසේ වුවත් විනෝදය අවශ්‍ය වන්නේ අවශ්‍යෙකි ව සිටින්නන්ට පමණක් නො වේ. විවිධ ව සිටින්නන්ට ද විනෝදය අවශ්‍ය ය. පුද්ගලයන්ගේ විනෝදාංග බොහෝ තිබෙන අතර, මාධ්‍ය පරිහරණය ඒ අතර පොදු කාරණයකි.

රුපවාහිනියේ නාට්‍ය, ගිත හා සංගිත වැඩසටහන්, කාටුන්, විතුපට හා රියැලිරි වැඩසටහන් නිසැක ව ම නරඹන්නන් ගේ විනෝදාස්වාදය මුල් කර ගෙන සකස් කරනු ලබන ඒවා ය. ගුවන්විදුලිය සංගිතයට හා ගිතයට මුල් තැන දෙන්නේ එය පොදු ජනයාගේ ප්‍රධාන විනෝදාස්වාද කාරයයක් වන බැවිනි. ඒ හැර විවිධ විකට වැඩසටහන් ආදිය ද නාට්‍ය ද, විවිධ ආකෘති යටතේ ඉදිරිපත් කරන්නේ ග්‍රාහකයන්ගේ විනෝදය සඳහා ය.

පුවත්පත් මෙයින් වෙනස් වේ. එසේ වුවත් පුවත්පත් අධ්‍යයනය කළ විට පෙනෙන්නේ එහි පළ වන කාටුන්, නිරමාණ, ප්‍රහේලිකා, රසකතා විනෝදයක් ගෙන දෙන බව සි.

තම ග්‍රාහකයන්ට උසස් විනෝදාස්වාදයක් අත්පත් කර දීම ජන මාධ්‍යයේ යුතුකමකි. එහෙත් එය එසේ සිදු වන්නේ ඉතා අල්පවය. එයට හේතුව මාධ්‍යය එක් පැත්තකින් අලෙවිය අරමුණු කර ගන්නා අතර, අතෙක් පැත්තෙන් අනුග්‍රාහකයන්ගේ අවශ්‍යතා සපුරාලන බැවිනි. වැඩි ප්‍රමාණයක් ඇත්තේ ග්‍රාහකයන් පහත් රැවිකත්වය කරා යොමු වන විනෝද්පතක නිරමාණ ය. උසස් රැවිකත්වය පෝෂණය කරන විනෝද්පතක නිරමාණ ඇත්තේ ස්වල්පයකි.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. හාසෙය්න්පාදනය සඳහා ම රුපවාහිනී නාලිකාවකින් හෝ ගුවන්විදුලි වැඩසටහනක ඉදිරිපත් කරන වැඩසටහනක් තෝරා ගන්න. එහි හාසෙය උත්පාදනය වන්නේ කෙබඳ හේතුන් මත ද? එම හේතුන් නරඹන්නන් උසස් විනෝදයක් කරා යොමු කරන්නේ ද?
2. හාඡාව අනුවිත ලෙස උවිචාරණය කරමින් හාසෙය උත්පාදනය කරන්නට උත්සාහ ගන්නා ගුවන්විදුලි වැඩසටහනක් තෝරා ගන්න. එහි හාසෙය උත්පාදනය වන්නේ කෙබඳ හේතු නිසා ද? එම හේතු ඇත්තට ම හාසෙය උත්පාදනය කරනු ලබන්නේ ද?
3. විවිධ සාමාජිය සිද්ධී ඇතුළත් ව පුවත්පත්වල පළ කරන පුවත්ති විශේෂාංගයක් හෝ නිරමාණයක් තෝරා ගන්න. එයට නමක් ද තිබේ. ඒ තුළ පළ වන සාමාජිය පුවත්ති ඉදිරිපත් කරන ආකාරය විනෝද්පතක ද? එම සාමාජිය සිද්ධී කියවා අප සිනහසිය යුත්තේ ද? එවැනි සාමාජිය සිද්ධී පුවත්ති වගයෙන් පළ කිරීමේ අරමුණ කුමක් ද?

2). රසයුතාව

යම් රසයක් හඳුනාගැනීමට හා විද ගැනීමට පුද්ගලයකු සතු හැකියාව රසයුතාව සි. එය පුද්ගලබද්ධ වූ කාර්යයකි. ඒ ඒ පුද්ගලයා ලබා ඇති අධ්‍යාපනය, දැනුම, අත්දැකීම් හා සංස්කෘතික සාධක ආදිය මත රසයුතාව කෙබඳ දැයි තීරණය වේ.

නාට්‍යයක්, ගිතයක් හෝ සංගිතමය වැඩසටහනක් හෝ එසේත් නැතිනම් කළේ පන්තියක් හෝ කොටස් වශයෙන් පළ වෙන නව කතාවක් හෝ රස විදින්නට කෙනකුට හැකියාව ලැබෙන්නේ ඒ තැනැත්තා සතු රසයුතාව නිසා ය. පසිඳුරන් මගින් මෙසේ ලබා ගන්නා රසයුතාව කළා ලෝකයට වැදගත් වන සහංස්‍යයන් බිජි කරයි. උසස් ලෙස විද ගැනීමට හැකි සහංස්‍යයන් සිටිම කළාවක පැවැත්මට විශාල ගක්තියකි.

ජනතාව කෙබඳ රසයුතා මට්ටමකින් සිටින්නේ ද? උසස් වින්තනයකින් යුත් අය තුළ උසස් රසයුතාවක් තිබිය නො හැකි ය. එසේ ම පරිණත නො වූ වින්තනයකින් යුත් අය තුළ උසස් රසයුතාවක් තිබිය නො හැකි ය. මාධ්‍යයේ වාණිජ අරමුණු සමග සමඟාත වන්නේ පරිණත නො වූ වින්තනයකින් යුත් අය ය. එයට හේතුව ඔවුන් පහසුවෙන් වෙළඳ අරමුණු වෙත පොලීටා ගත හැකි බැවිනි. මාධ්‍ය අනුග්‍රාහකයන් ද වඩාත් කැමති වන්නේ ඔවුන්ට ය. උසස් රසයුතාවක් ජනතාව වෙත ලබා දීම මාධ්‍යයේ යුතුකමකි. එහෙත් පොලීටා සිදු වී ඇත්තේ ද, සිදු වන්නේ ද පහත් හෝ බාල හෝ නිස්සාර හෝ වූ වින්දනයකින් යුතු මාධ්‍ය නිර්මාණ මගින් ග්‍රාහකයන් ග්‍රහණයට ගැනීම ය. එසේ තමන් ග්‍රහණයට ගන්නා බව ග්‍රාහකයන්ට නො වැටහේ.

මේ අතර මාධ්‍යයේ ඇති සීමාසහිත අවකාශය ප්‍රයෝගනයට ගනීමින් උසස් වින්දනයකින් යුත් මාධ්‍ය නිර්මාණ ද සුළු සංඛ්‍යාවක් ග්‍රාහකයා වෙත ඉදිරිපත් කරනු දකින්නට ලැබේ. මාධ්‍ය ලෝකයේ තරගකාරීන්වය තුළ වැඩි ග්‍රාහක පිරිසක් තමන් වෙත ආකර්ෂණය කරවා ගැනීම සඳහා වැඩි වැඩියෙන් මාධ්‍ය නිර්මාණවල අන්තර්ගතය ද, ආකෘතිය ද, ඉදිරිපත් කිරීම ද ග්‍රහණත්මක වශයෙන් පහළ වැටී ඇත. වෙළඳ අනුග්‍රාහකයන් වඩාත් කැමති වන්නේ එවැනි මාධ්‍ය නිර්මාණයන්ට ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. වේග රිද්මය යොදා නැවත නිර්මාණය කරන ලද ගිතයක් ගායනා කිරීම රුපවාහිනියෙන් නරඹීන්න. එහි මුල් ගිය සොයා ගෙන එය ද ග්‍රවණය කරන්න. මුල් ගියට වඩා ප්‍රති නිර්මාණය කරන ලද ගියේ වෙනස්කම් මොනවා ද? එහි යොදා ඇති වේග රිද්ම සංගිතය එම ගියේ අන්තර්ගතයට කොතරම් උචිත ද? එම ගායනා විශාලය එහි අන්තර්ගතයට කොතරම් උචිත ද? වඩා ජනප්‍රිය ව ඇත්තේ මුල් ගිය ද? ප්‍රති නිර්මාණය කරන ලද ගිය ද?
2. කාන්තාවන් පස් දෙනකු හා පිරිමින් පස් දෙනකු මූණුගැසෙන්න. ඔවුන් ග්‍රවන්විදුලි නාට්‍යයට දක්වන අදහස් අනුව ඔවුන් තුළ ඇත්තේ උසස් රසයුතාවක් ද පහත් රසයුතාවක් ද විමසන්න

3). නිර්මාණත්මක වින්තනය

යම් සිදුවීමක්, අත්දැකීමක් පරිකළුපන ගක්තිය හෙවත් නිර්මාණත්මක වින්තනය මෙහෙයවා අපුරුව නව නිර්මාණයක් බවට පත් කළ හැකි ය. එවැනි ගැඹුරු නිර්මාණයක් හෝ සරල නිර්මාණයක් හෝ ග්‍රාහකයාට රස විදිය හැකි ය. මෙහි දී සරල යනු පහත් යන්න නො වේ.

එහෙත් වර්තමානයේ පුවත්පත්වල පළ කරන හා ගුවන්විදුලියේ හා රැපවාහිනීයේ විකාශ වන විවිධ නිර්මාණාත්මක දේ නිර්මාණය කිරීමේ දී උසස් නිර්මාණාත්මක වින්තනයක අවශ්‍යතාව විද්‍යාමාන වේ. මේ නිර්මාණාත්මක කාර්යයට වෙළඳ දැන්වීම් ද අයත් ය.

නිර්මාණයක් යනු නිර්මාණකරුගේ පරිකළේපන ප්‍රතිඵලයකි. ඒ නිසා යම් නිර්මාණයක් රස විදින කෙනෙකු විදින්නේ නිර්මාණකරුගේ නිර්මාණාත්මක වින්තන ගක්තියයි.

වර්තමානයේ ජන මාධ්‍ය මගින් ඉදිරිපත් වන විවිධ නිර්මාණ තුළ උසස් නිර්මාණකරණයන් මෙන් ම පහත නිර්මාණකරණයන් පවතීද සිටී ද යන්ත ග්‍රාහකයා විසින් හඳුනාගත යුතු ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යයනය කරන්න.

1. රැපවාහිනී වෙළඳ දැන්වීමක් කිපවිටක් නරඹන්න. එම දැන්වීමේ නිර්මාණකරුගේ නිර්මාණාත්මක වින්තනය ගැන ඔබ සිතන්නේ කුමක් ද?
2. ගුවන්විදුලි නාලිකාවක සිත වැඩසටහනක දුරකථන සංවාද කිහිපයකට සවන් දෙන්න. එයට සහභාගි වන නිවේදක ගේ හා අසන්නා ගේ නිර්මාණාත්මක වින්තනය ගැන ඔබ සිතන්නේ කුමක් ද?
3. පුවත්පතක කවි පිටුවක් කියවන්න. එහි කවි ලියා ඇති කවියන්ගේ ද එම කවි තෝරා ගත් සංස්කාරකගේ ද නිර්මාණාත්මක වින්තනය ගැන ඔබ සිතන්නේ කුමක් ද?

4). සෞන්දර්ය හා සමාජ විජානය

සිත සතුවූ කරවන සුළු බව සෞන්දර්ය සි. සංගීතය, නර්තනය, සාහිත්‍යය, කැටයම් හා මූර්ති, විතු, සිනමාව හා ජායාරූප ආදිය එසේ සෞන්දර්යාත්මක දේ ය. මිනිසා විසින් විශේෂයෙන් නිර්මාණය නො කළ ස්වාභාවික පරිසරය, ගහ කොළ, කුරුලේලන් හා වන සතුන්, මල් ආදියේ ද තිබෙන්නේ සෞන්දර්ය සි.

සිය ග්‍රාහකයන් තුළ සතුට ඇති කිරීම සඳහා උචිත ලෙස සෞන්දර්ය යොදා ගැනීම ජන මාධ්‍යයේ වගකීමක් මෙන්ම යුතුකමින්.

එහෙත් සමාජයේ යථාර්ථය හා ගැටුර තේරුම් ගැනීමකින් තොර ව සෞන්දර්යය විද ගැනීම අසම්පූර්ණ වේ. උදාහරණයක් වගයෙන් ගම්බද දැරියක ගේ ජායාරූපයක සෞන්දර්ය විද ගන්නේ කෙසේ ද? දැරිය ගේ සැබැං සමාජ සම්බන්ධතා අනාවරණය කර ගැනීමට හැකි වීම සමාජ විජානය සි. එසේ හඳුනාගැනීමකින් තොර ව එම ජායාරූපයේ තාක්ෂණික ලක්ෂණ පමණක් විමසා බලා එහි සෞන්දර්ය සැබැං ලෙස විද ගත නො හැකි ය.

සෞන්දර්ය ඉදිරිපත් වන්නේ සමාජ විජානයේ ස්වරුපයක් ලෙසිනි. ලෝකය දෙස සංවේදී ව, කළාත්මක ව, යථාර්ථවාදී ව හා සානුකම්පිත ව බැඳීම සමාජ විජානයේ ලක්ෂණයයි. දේශපාලනය, විද්‍යාව, ආගම, කළාව, නීතිය ආදි බොහෝ දේ සමාජ විජානයට අයත් වේ. යම් නිර්මාණයක සෞන්දර්යාත්මක පැතිකඩ නිම වන්නේ සමාජ විජානය පාදක කර ගෙන ය.

පහත සඳහන් අවස්ථා අධ්‍යාපනය කරන්න.


1. රුපවාහිනී වැඩසටහනක මූර්ති ශිල්පීයෙකුගේ නිරමාණ පිළිබඳව ඉදිරිපත් කරන කරුණු හා ඒ නිරමාණ හා වැඩසටහන කොතෙක් සෞන්දර්යාත්මකදය නිරීක්ෂණය කරන්න.
2. යම් සිද්ධියක් පිළිබඳ ව හාස්‍යය මතු කිරීමේ අරමුණින් ප්‍රවත්පතක පළ වන ප්‍රවෘත්තියක් කියවන්න. එම ප්‍රවෘත්තියේ මතු පිට ඇති කරන හාස්‍යට යටින් ඇති සමාජ යථාර්ථය තේරුම් ගැනීමට හැකිද?
3. උසස් පද මාලාවකින් යුත්ත ව නිරමාණය කරන ලද ගුවන් විදුලි හිතයක් ගායනයේ වවන සමග බැඳුණු සමාජ යථාර්ථය තේරුම් ගන්නට බැබ ප්‍රාථමික දී?

සමස්තයක් වශයෙන් ගත් විට ජන මාධ්‍ය නියෝජන අධ්‍යාපනය මගින් ග්‍රාහකයා විවාරණීලි පුද්ගලයකු බවට පත් කරයි. වඩාත් උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කළ හැක්කේ යම් සමාජයක සාමාජිකයන් වැඩි පිරිසක් විවාරණීලි ව කටයුතු කිරීමෙනි.



06

නිශ්චල ජායාරූප ලේඛන නිපුණතා



අතිමතාරුප

ජායාරූප ගැනීමට සේයා පටල යොදන යාන්ත්‍රික කැමරාව මේ වන විට යල් පැන ගිය එකකි. ඩිජිටල් කැමරාව සුලබ ලෙස සමාජයේ හාටිතයට පැමිණ ඇත. එයට සේයා පටල අවශ්‍ය නො වේ. මිල අධික වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරා මෙන් ම මිලන් අඩු සාමාන්‍ය හාටිතයට යොදා ගත හැකි ඩිජිටල් කැමරා ද එදිනේදා ජීවිතයේ පරිභරණයට පිළිස තිබේ. එපමණක් නො ව මේ වන විට ජ්‍යෙෂ්ඨ දුරකථනය ද නිමවා ඇත්තේ ඩිජිටල් කැමරා පහසුකම් සහිත ව ය.

කැමරාවෙන් ජායාරූප ගැනීම ඉතා නිර්මාණයිලි කාර්යයකි. එහි දී බලපාන්තේ පුද්ගලයාගේ නිර්මාණයිලි ඇස හා වින්තනයයි. පාසල් මට්ටමේ ද නිශ්චල ජායාරූප පිළිබඳ මූලික නිපුණතා අත්පත් කර ගැනීමට හැකි වීම ඉතා ප්‍රියජනක කාර්යයකි. ඒ මගින් නිවැරදි ව ජායාරූපයක් ගන්නේ කෙසේදැයි අත්දැකීමක් ලබා ගත හැකි ය. එය සමහර විට කෙනකුගේ නිර්මාණකරණයේ ආරම්භයක් විය හැකි ය. නිශ්චල ජායාරූප ගැනීමේ සිද්ධාන්ත පමණක් නොව එයට අදාළ ආවාර ධර්ම හා නෙතික කරුණු ද දැන ගැනීම අවශ්‍ය ය.

6. නිශ්චල ජායාරූප ගිල්පිය නිපුණතා

6.0 ප්‍රවේශය

නිශ්චල ජායාරූපයක් ගැනීමේදී පාර්ශ්ව හතරක් එයට සම්බන්ධ වේ. පළමු පාර්ශ්වය නම් ජායාරූප ගිල්පියා ය. දෙවන පාර්ශ්වය නම් කැමරාව ය. තුන් වන පාර්ශ්වය නම් අරමුණ හෙවත් අපේක්ෂිත දරුණුය ය. හතරවන පාර්ශ්වය නම් ආලෝකය ය.

ජායාරූප ගැනීමේ නිපුණතා සංවර්ධනය වන්නේ ජායාරූප ගිල්පියා තුළ ය. කැමරාව හසුරුවන්නේ ගිල්පියා ය. කැමරාවේ තාක්ෂණය මෙහි දී වැදගත් වේ. එසේ වුවත් වඩාත් වැදගත් වන්නේ ගිල්පියා ගේ ඇස ය. දරුණුය නිසි ලෙස හසු කර ගත හැක්කේ ඇසිනි. එය සටහන් කර ගැනීමේ කාර්යය කැමරාව විසින් ඉටු කරනු ලැබේ. එම සටහන් කර ගැනීම සිදු වන්නේ ආලෝකය පාදක කර ගෙන ය.

ජායාරූප බැලීමට අපි ප්‍රිය කරන්නෙමු. ජායාරූප නිර්මාණය කර ඇත්තේ ජායාරූප ගිල්පින් විසිනි. කිසි එක කැමරාවක් අතින් අල්ලා නැති කෙනෙකට වුව ද ඒ පිළිබඳ කැප විමෙන් කටයුතු කිරීමෙන් නිශ්චල ජායාරූප ගිල්පිය මූලික නිපුණතා අත්පත් කර ගත හැකි ය. ඒ නිසා නිශ්චල ජායාරූප ගිල්පියට අදාළ ඔබගේ පෙර දැනුම හෝ අත්දැකීම් හෝ මෙහි දී ගැටුවක් නො වේ. වඩාත් ම වැදගත් වන්නේ ලෝකය දෙස බලන්නට ‘හොඳ ඇසක්’ තිබීම ය. කැමරාව සටහන් කර ගන්නේ ඔබගේ ඇසින් දකින දරුණුයයි.

නිශ්චල ජායාරූපයක් යනු දරුණුයක එක් නිමෙෂයක් සටහන් කර ගැනීමකි.

මෙම සඳහා යොදා ගත හැකි කැමරා වර්ග දෙකකි.

1. සේයා පටල



6.1 රූපය

2. බිජෝල



6.2 රූපය

අම්ල,...හානුක,...වමරි:

සුබ උදෑසනක් වෙවා! සර්....

ගුරුතුමා: සුබ උදෑසනක් වෙවා! මොකද මේ තුන්දෙනත් එකක් උදේ පානදුරම....?

හානුක: සර්, අපේ මාධ්‍ය සමාජයෙන් ප්‍රකාශයට පත් කරන සගරාවේ ඊළග කළාපයට ලිපියක් ලියන්න මම හිතාගෙන ඉන්නවා....

ගුරුතුමා: බොහෝම හොඳයි.... වමරින් සංස්කාරක මණ්ඩලයේ ඉන්නවානේ. හැමෝම සහයෝගයෙන් වැඩ කරන එක හොඳයි. දැන් මගෙන් මොනව ද කෙරෙන්න ඕනෑම?

| | |
|-----------|---|
| භාත්‍රක: | නිශ්චල ජායාරූප හිල්පයේ ප්‍රායෝගික භාවිතාව කියන මාත්‍රකාව යටතේ තමයි, මම ලිපිය ලියන්න බලාපොරොත්තු වෙන්නේ.... |
| ගුරුතුමා: | එක හොඳයි. අද කළාවක් විදියටත්, කර්මාන්තයක් විදියටත් නිශ්චල ජායාරූපකරණයට හොඳ විවිනාකමක් තියනවා. අනෙක නිශ්චල ජායාරූපය කියන්නේ හොඳ ප්‍රකාශන මාධ්‍යයක්. |
| වමරි: | එ කියන්නේ සර්.... කවී - නිසැදෑස් ලිවීම, ගීත නිර්මාණය, කෙටිකතා රවනය, ප්‍රවෘත්ති වාර්තාකරණය වෙතේ අදහස් හෝ තොරතුරු නිර්මාණයිලි ලෙස හෝ වාර්තාමය ස්වරූපයෙන් හෝ ඉදිරිපත් කරන්න ජායාරූපය භාවිතයට ගන්න පුළුවන් කියන එක නේ දී? වමරි හරි. |
| ගුරුතුමා: | එ වුණාට අපි භාජාව යොදාගෙන කතා තිරීම හෝ ලිවීම හෝ ජායාරූපයට සමාන කරන්න පුළුවන් ද....? |
| භාත්‍රක: | භාජාව යොදාගෙන අපි යෙදෙන්නේ වාවික හෝ ලිඛිත සන්නිවේදනයේ. නිශ්චල ජායාරූපය කියන්නේ දායා මාධ්‍යයක්..... වවන ගණනාවකින් කියන්න බැරි දේවල් පවා එක් ජායාරූපයකින් කියන්න පුළුවන් කියල සගරාවක තිබුණා. |
| ගුරුතුමා: | මව අමිල.... භාජාවෙන් විස්තර කරල තේරුම් ගන්න අපහසු බොහෝ දේ අපට රුපයෙන් දැකළ පහසුවෙන් තේරුම් ගන්න හැකියාව තියෙනවා. අපි සරල උදාහරණයක් ගනීමු. |
| අමිල, | මට තේරුනා සර්.... මගේ ගාව එකට හොඳ උදාහරණයක් තියෙනවා. |
| වමරි: | එ මොකක්ද....? |
| අමිල: | මම තියෙන්නේ පහුගිය සති අන්තයේ අපේ පමුලෙ අය පින්නවල ඇත් අතුරු සෙවන බලන්න ගිහින් ගත්ත පින්තුර. මෙවා ඔය ගොල්ලොන්ට පෙන්නන්නයි මම ගෙනාවේ. |
| භාත්‍රක: | ඡා....මයාලා හොඳට විනෝදවෙලා තියනවා වගෙයි. |
| වමරි: | මෙ.... මෙ අමිල අලි පැටවුන්ට කැමත් දෙනවා. |
| භාත්‍රක: | මම ඇත් පැටියා නම් හරි දශකාරයෙක් වගෙයි ජේන්නේ... |
| අමිල: | මව....එයාට නම් කොට්ඨර පලතුරු දුන්නත් මදි. |

නිශ්චල ජායාරූපකරණයේ විශේෂතා

- ගත වී යන කාලයෙන් එක් මොහොතක් නවතා ගැනීමට නිශ්චල ජායාරූපයකට හැකියාව ඇතේ.
- යමක් ඇසින් දැක ගැනීමට හැකි විම තිසා ග්‍රාහකයා කුළ වැඩි විශ්වාසයක් ජනිත කළ හැකි ය.
- වචනයෙන් විස්තර කළ නො හැකි දේ ජායාරූපයකින් ඉදිරිපත් කළ හැකි ය.

6.1 වගව



වමරි: හානුකලා අලි නාවන තැනටත් ගිහිල්ලා. මේ බලන්න අලියෙක් හොඳයෙන් වතුර පිසින ලස්සන.

ගුරුතුමා: දැන් ඔයාලාට තේරෙනවා නේද ජායාරූපයේ ප්‍රකාශන හැකියාව.... හානුකත් වමරිත්, අමිල එක්ක පින්නවල නොගියාට අමිලගේ විනෝද වාරිකාව ගැන බොහෝ දේවල් ජායාරූප දැකළ විද්‍යාත්‍යන් පුළුවන් වුණා.

හානුක: ඔව් සර්.....දැන් අපිට තේරෙනවා.

වමරි: සර්.....මේ වගේ ගත වෙලා යන සිදුවීමක් නිශ්චිත ජායාරූපයකට හසු කර ගත්තම කාලයක් තිස්සේ තියාගන්නත් පුළුවන් නේද?

ගුරුතුමා: ඔව්. අපේ ජීවිතයේ වැදගත් සිදුවීම්, අපට සම්පූර්ණ ආදිය ඇතුළත් ජායාරූප ලග තියාගන්න අපි කැමතිය නේද?

අමිල: අපේ අත්තම්මගෙයි සියගෙයි මංගල පින්තුරයයි, අම්මගෙයි, තාත්ත්වයයි, මංගලපින්තුරයයි, දෙකම රාම් කරල අපේ ගෙදර තියනවා.

වමරි: මම ප්‍රංශිකාලේ එක එක වයසෙ දි ගත්ත පින්තුර එකතු කරල අපේ අම්ම ඇල්බම් එකක් හදලා තියනවා. මම හරි ආසයි ඒ ඇල්බම් එක බලන්න. ඇයි? අපි පින්නවල ගිහින් ගත්තු පින්තුර අපේ තාත්තාගේස්බ්ලික්ලකට එකතුකළා, ඩිස්ට්‍රිබුලියාවේ ඉන්න තැන්දට බලන්න.

වමරි: අපෝ.... ඉන්ටර්නෙව්ලිකටත මන්ගේ පින්තුරදාන එක නම් එව්වර හොඳ නැහැ නේද සර්....?

ගුරුතුමා: ඔව් වමරි,.... අපි අන්තර්ජාලයට පින්තුර තිකුත් කරන විට තමන්ගේන් අනුන්ගේන් පෙරද්ගලිකත්වයට හානියක් සිදු නො වන විදියට වගකීමෙන් යුතුව කරන්න ඕන.



6:3 රූපය

| | |
|-----------|--|
| අම්ල: | අපි මේ කතා කරපු දේවලින් මට නම් හිතෙන්නේ සිහිවටන තබා ගැනීමට තියුවල ජායාරූපය ප්‍රයෝගනවත් වන බවයි. |
| ගුරුතුමා: | මව අම්ල..... අපේ පොදුගලික සිහිවටන විතරක් තොටෙයි ජාතික වගයෙන් වැදගත් අවස්ථා, එක් එක් ආයතනික වගයෙන් වැදගත් අවස්ථා ලෙසන් සිහිවටන 'ජායාරූප දැකගන්න පුළුවනි. මයාලා දැකළ තියන ජාතික වගයෙන් වැදගත් ජායාරූප මොනවා ද? පත්තරේ මම දැක්ක තිදහස් දින උත්සවයේ පින්තුරයක්. සර,... අපි ඉස්කේලේ සංවත්සර උත්සවයේ පින්තුර පාසල් වෙබ් අඩවියේ පල කළා. |
| භානුක: | ඒවා ආයතනික වගයෙන් වැදගත් වන පින්තුර ලෙස හඳුන්වන්න පුළුවනි. භානුක,... අද පුවත්පත්, පොත්, සගරා, අත්පත්තිකා, පොස්ටර වගේ මුද්‍රිත මාධ්‍යවලටන් ජායාරූපය තැකිවම බැර දෙයක් බවට පත්වෙලා තියනවා. මයාගේ ලිපියට ඒ ගැනන් ඇතුළත් කරන්න පුළුවනි. |
| වමරි: | අපේ සරාරාවේ පිටකවරයටන් ජායාරූපයක් යොදා ගෙන තියනවා. |
| ගුරුතුමා: | ඒවා ආයතනික වගයෙන් වැදගත් වන පින්තුර ලෙස හඳුන්වන්න පුළුවනි. භානුක,... අද පුවත්පත්, පොත්, සගරා, අත්පත්තිකා, පොස්ටර වගේ මුද්‍රිත මාධ්‍යවලටන් ජායාරූපය තැකිවම බැර දෙයක් බවට පත්වෙලා තියනවා. මයාගේ ලිපියට ඒ ගැනන් ඇතුළත් කරන්න පුළුවනි. |
| අම්ල: | අපේ සරාරාවේ පිටකවරයටන් ජායාරූපයක් යොදා ගෙන තියනවා. |
| භානුක: | සර,... මුද්‍රිත මාධ්‍ය අතරින් පුවත්පත් ජායාරූපය භාවිත කරන ආකාරය ගැන විශේෂයෙන් සාකච්ඡා කරන්නම්බලාපොරාත්තු වෙනවා. |
| ගුරුතුමා: | ඒක භොදි. මුල් කාලයේ පත්තරවල අකුරුවලට අමතර ව යොදා ගත්තේ |

ජායාරූපයේ ප්‍රායෝගික භාවිතය

අද ජායාරූපය ඉතාමත් ජනමිය මාධ්‍යයක් බවට පත්ව ඇත්තේ එය සමාජයේ බොහෝ අංශ සමග බැඳී පවතින නිසාය. ජායාරූප ගිල්පය අයකුට ආකාර කිහිපයකට ප්‍රයෝගනවත් විය හැකිය.

- **ජායාරූප ගිල්පය වෘත්තියක් ලෙස**
අද සමාජයේ ජායාරූප ගිල්පය ඉතාමත් සාර්ථක වෘත්තියක් හා ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත වී ඇත.
- **ජායාරූප ගිල්පය වින්දුංගයක් හා ක්‍රාන්කාලීය ප්‍රායෝගික ලෙස**
තියුවල ජායාරූපයේ වින්දුංග ස්වභාවය ඕනෑම අයකුට තම මානසික සන්තුෂ්ථාවය වෙනුවෙන් යොදා ගත හැකි ය.
- **ජායාරූප ගිල්පය විෂය මූලික අවශ්‍යකාවක් ලෙස**
තැපැල් හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, විදේශ ගමන බලපෑත්‍ර, රියදුරු බලපෑත්‍ර ආදියට පුද්ගලයකුගේ අනතුත්‍යාව ඇතුළත් කිරීමට ජායාරූප හැර වෙනත් විකල්පයක් තොමැති.



6.3 රුපය - ජාතික උත්සවයක්
2014 ලේක තරුණ සමුළුව-දී ලංකාව

අතින් ඇදපු විතු හා රුප සටහන්. නමුත් ජායාරූපය බිජිවුණාට පස්සේසේ ඒ වෙනුවට ජායාරූප හාවිතය බොහෝම ප්‍රවලිත වුණා. ජායාරූපය ප්‍රවත්පත එක්ක කොයි තරම දුරට සම්බන්ධ වුණාද කියනවා නම් ජායාරූප ප්‍රවත්පත් කළාව (Photo Journalism) නමින් නව ප්‍රවණතාවක් බිජිවුණා.

වමරි: ප්‍රවත්පත් කළාව කියන්නේ ජායාරූප ශිල්පයේ උපරිම හැකියාවන් තම මාධ්‍යයේ වාසියට අරගත්ත මාධ්‍යයක් නේද සරු....?

ගුරුතුමා: ඔව්, ජායාරූපයේ ඇති ප්‍රබල ප්‍රකාශනාත්මක හැකියාව ප්‍රවත්ති, විශේෂාංග, දැන්වීම්වලට අවශ්‍ය විදියට පාවතිවි කරනවා. කළ සුදු ජායාරූප වගේම වර්ණ ජායාරූපත් ප්‍රවත්පත්වල පළ වනවා ඔයගොල්ලා දැක්ලා ඇති. ජායාරූපයක් වර්ණයෙන් පළ කරනව ද කළ සුදු වර්ණයෙන් පළ කරනවාද, කියන එක මාධ්‍යයේ අවශ්‍යතාව අනුව තීරණය වනවා.

ජායාරූප ප්‍රවත්පත් කළාව



වමරි: මතු කර දක්වන්න අවශ්‍ය ප්‍රබල සිදුවීම් වර්ණ ජායාරූපයෙන් පළ කරනවා.

ගුරුතුමා: ඔව්. වර්ණ ජායාරූපයට වැඩිය වියදමක්ත්, කළ සුදු ජායාරූපයට අඩු වියදමක්ත් වැයවන නිසා ජායාරූප ශිල්පීයාගේ ගෙවීම්වලටත් එක බලපනවා.

අමිල: සරු.... විතුපරි, රුපවාහිනී නාට්‍යවල නාමාවලියේ නිශ්චල ජායාරූපකරණය කියල කියනවා මම දැක්ලා තීයනවා.

නිශ්චල ජායාරූප හාවිත නිසා මුද්‍රිත මාධ්‍යයට ලැබෙන වාසි

- අදහස් ප්‍රබල ව ඉදිරිපත් කිරීමට ඇති හැකියාව
- තාත්වික බව නිසා ග්‍රාහක විශ්වසනීයත්වය දිනා ගැනීමට හැකිවීම
- පහසුවෙන් ග්‍රාහක ආකර්ශනය ලබා ගැනීමට හැකි වීම
- පහසුවෙන් මුද්‍රණ තාක්ෂණය හා අනුගත වීමට ඇති හැකියාව
- ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට ඇති හැකියාව

හානුකා: ඔයා ඉතින් විතුපරි පිස්සානේ

අමිල: ඔයා ඉන්නකො. සරු.... මම බලන්නේ ලමා විතුපටනේ. ඒ විතුපටිවල අපිට ගන්න ගොඩක් ආදර්ශවත් දේ කියනවා.

| | |
|----------|--|
| ඉරැකුමා: | අම්බල හරි. සිනමාව කියන්නේ භොදු කලා මාධ්‍යයක්. සිනමා සහ රුපවාහිනී මාධ්‍යවලදීත් ජායාරූප ශිල්පය ගොඩක් ප්‍රයෝගනවත් වනවා. සිනමා රුප ගතකිරීමෙහි දී අඛණ්ඩතාව ආරක්ෂා කර ගන්න සැම රුප රාමුවක ම ලබා ගන්න ජායාරූප වැදගත් වෙනවා. |
| වමර්: | අඛණ්ඩතාව කියන්නේ සැම රුප රාමුවක් අතර ම පිළිගත හැකි ගලා යාමක් පවත්වා ගැනීම කියලා අර්ථ දක්වන්න ප්‍රාථමික නේ ද? |
| ඉරැකුමා: | මිව්,... දරුණයක් වරින් වර රුප ගත කිරීම් කරන කොට කළින් අවස්ථාවේ දරුණ තලයේ තිබූ පසුතලය, නළ නිශියන්ගේ ඇඳුම් පැලදුම්, අංග රවනය වගේ දේවල් තිබූණ ආකාරය බලා ගන්න ජායාරූපය ප්‍රයෝගනවත් වනවා. රුප ගතකිරීම් අතරතුර මේ දේවල් ජායාරූපයට නාගා ගන්නවා. |
| අම්ල: | සිනමා හෝ රුපවාහිනී නිර්මාණයක ප්‍රවාරක කටයුතුවලටත් ජායාරූප පාවිච්ච කරනවා. |
| භාජුක: | අපි ජායාරූප ශිල්පයේ ප්‍රායෝගික භාවිතාව ගැන ගොඩක් කරුණු දැන ගත්ත. සරට ගොඩක් ස්තුතියි. |
| ඉරැකුමා: | ජායාරූප ශිල්පයේ තවත් බොහෝ ප්‍රයෝගන සමාජයට ලැබෙනවා. මිය ගොල්ලෝ ඒ ගැනත් සොයා බලන්න. |



6:4 රුපය - සිහිවන ජායාරූපයක්
1996 ලේක ක්‍රිකට් කුසලානය
ලබා ගැනීම - ඩ්‍රී ලංකාව

6.1 සේයා රු තාක්ෂණය සුල මුල සොයමු


| | |
|----------|---|
| ලක්ෂාන්: | පුද්දරුණය බලන්න එන හැමෝ ම අපේ මාධ්‍ය සමාජයේ පුද්දරුණ කුටියට වැඩි කැමැත්තක් තියෙන බව පේනවා |
| නලින්: | ලක්ෂාන් අයියේ.... ඒ කුටියේ ජායාරූපකරණය ගැන ගොඩක් විස්තර කියනවා කියලා මට අනිල් කිවිවා. |
| ලක්ෂාන්: | මිවි කැමරාවේ තාක්ෂණික ක්‍රියාකාරීත්වය, කැමරා වර්ග ආදිය ගැනත් අපි පුද්දරුණ කුටියට ඇතුළත් කරලදී තියෙන්නේ. |
| අම්ල: | අනේ අයියේ, මටත් ආසයි නිශ්චල කැමරාවේ ක්‍රියාකාරීත්වය ගැන දැන ගන්න. |
| නලින්: | මියාට ප්‍රාථමික හැම විස්තරයකම බලා ගන්න යමුකෝ ඒ පැත්තට. |
| අමාල්: | ආ.... මේ තියෙන්නේ නිශ්චල කැමරාවේ සරල ක්‍රියාකාරීත්වය ගැන විස්තර. |

කොළඹ: මේ තියෙන්නේ කැමරා ඔබස්කීපුරාව කියන උපකරණයයි. කැමරාව බිහි වන්න අවශ්‍ය මූලික පදනම ගොඩනගෙන්නේ මේ උපකරණය නිසා. මේ කළුවර කුට්ටරයක්. එහි තිබෙන කුඩා සිදුරෙන් අලෝක කිරණ කුට්ටරයට ඇතුළ වී ප්‍රතිචිරුද්ධ බිත්තියේ ප්‍රතිඵිම්බයක් සකස් කරනවා.

නලින්: මේ උපකරණය මූලින්ම යොදා ගෙන තියෙන්නේ විතු ගිල්පින් නේ ද? මව්. ස්වභාවිකත්වයට සම්ප විතු අදින්න මේ උපකරණය පාවිච්ච කළා. ගිල්පියා කුට්ටය තුළට ගිහින් බිත්තියේ ඇති ප්‍රතිඵිම්බය මත විතුණය කරනවා.

අමාලි: හරි හරි කැමරාවේ හ්‍රියාකාරිත්වයත් මේට සමානයි, මට තේරුණා. කැමරාව කියන්නෙනත් කළුවර කුට්ටරයක් කිවිවොත් නිවැරදියි. එත් අයියේ, අපි ජායාරුප ගන්නකොට ගිල්ම (Film) රෝලක් දැනවා නේ ද?

කොළඹ: කළුවර කුට්ටරය තුළට විතු ගිල්පියා ගිහින් විතුය සටහන් කරගන්නවාට සමාන දෙයක් තමයි ගිල්ම රෝල, ඒ කියන්නේ පටල පටයෙන් සිදු කරන්නේ. කැමරාව තුළ ඇති වන ප්‍රතිඵිම්බය සටහන් කර ගන්නේ පටල පටය මතයි.



6.5 රුපය - කැමරා ඔබස්කීපුරාව(Camara Obscura) ජායාරුපය

නලින්: අමාලි..... ඒ කියන්නේ ජායාරුපකරණය කියන්නේ විතු ගිල්පියෙක් කැන්වස් එකක් මත විතුයක් ඇදීමට සමාන දෙයක් නේද?

අමාලි: මව් නලින්..... කැන්වස් එක වෙනුවට භාවිත වෙන්නේ පටල පටය, සායම් තීන්ත වෙනුවට භාවිත වෙන්නේ ආලෝකය.

කොළඹ: මේ කොටසේ ප්‍රදරුණය කරල තියෙන්නේ සේයා පටලය ගැන විස්තර. සාමාන්‍යයෙන් අපි මිලදී ගන්න, භාවිත තොකළ සේයා පටලයක් ඇසුරුම් කරල තියෙන්නේ ආලෝකය නො ලැබෙන විදියටයි. සේයා පටලය කැමරාවට ඇතුළු කරදීත් අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා.

නලින්: මේ සේයා පටලය ආලෝකයට නිරාවරණය වන්නේ කැමරාව තුළ දී, ඒ කියන්නේ අපි ජායාරුපය සටහන් කර ගන්නා අවස්ථාවේ දියි. මේ හ්‍රියාවලියට ජායාරුප ගිල්පයේ දී කියනව අනාවරණය ලබා දීම කියලා. අනාවරණය ලබා දීමේ දී කැමරා ද්වාරයේ හ්‍රියාකාරිත්වය අවශ්‍ය වනවා. ද්වසක් පින්තුර ගත්තට පස්සේ අපේ මල්ලි පින්තුර බලන්න කියල කැමරාව ඇරුල ගිල්ම රෝලම දිග ඇරියනේ.

| | |
|------------------------|--|
| අමාලි: | එහෙම කළේත් පින්තුර නරක් වෙනවා තේදී අයියේ ? |
| ලක්ෂණයා: | අනාවරණය කරපු පටල පටයක් තවත් රසායනික ක්‍රියාවකට හාජතය කළාට පස්සේ තමයි රුපය මතු කර ගන්න පුළුවන් වෙන්නේ. එම ක්‍රියාවලිය හඳුන්වන්නේ රසායනික පැසුරුමිකරණය (Processing) කියලා. එතෙක් සේයා පටලය ආලේකයට තිරාවරණය වෙන්න නොදී ආරක්ෂා කර ගන්න යින. ඒ වගේම අධික තාපයට ලක් නොවන විදියට සියිල් ස්ථානයක ගබඩාකර තිබීමත් වැදගත්. |
| නලින්: | එතකොට පැසුරුම් කළාට පස්සේ ද මේ විදියේ නෙගෙට්ච් එකක් / Negative (සාමාන්‍ය එලකයක්) ලැබෙන්නේ? |
| ලක්ෂණයා: | මව,... සාමාන්‍ය සේයා පළයක සටහන් වන්නේ සාමාන්‍ය ප්‍රතිඵ්‍යුම් යෙකු මුදුණය කළාට පස්සේ දෙන එලකයක් බවට පත් වෙනවා. සාමාන්‍ය සේයා පළයකින් පිටපත් යිනැම ගණනක් මුදුණය කරගන්න පුළුවනි. වර්ණ විනිවිදක පටලයක සටහන් වන්නේ දෙන ප්‍රතිඵ්‍යුම් යෙකු. |
| අමාලි: | එතකොට ස්ලයිඩ් ප්‍රක්ෂේපණ යන්තුයට පාවිච්ච කරන විනිවිදක හදා ගන්නේ වර්ණ විනිවිදක සේයා පටලවලින් තේදී? |
| නලින්: | මව, මව. එහෙනම් කැමරාවකට වර්ණ විනිවිදක පටලයක් යොදා ගෙන අපිටත් පුළුවන් තේදී අවශ්‍ය ස්ලයිඩ් හදා ගන්න. |
| ලක්ෂණයා: | මව එක සාමාන්‍ය ඡායාරූපයක් ගන්නවා වගේ ක්‍රියාවලියක්. ඒත් කළේ සුදු පටල පටයත්, වර්ණ පටල පටයත්, දෙන පටල පටයත් පැසුරුම් කරන ආකාරයේ වෙනසක්ම තියනවා. |
| බිංදුවේ හපන්කම් | |
| නලින්: | අමාලි මොකක් ද? මේ එක බිංදුවේ හපන්කම් කියන්නේ? |
| අමාලි: | අත්ත් මත්ද? මටත් තේරෙන්නේ නැහැ. අන්න අපට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යායනය උගන්වන ධම්මික සර් ඉන්නවා. අපි අහල බලමු. |
| ගුරුතුමා: | මොකද? මේ දෙන්නට ප්‍රශ්නයක් වගෙයි. |
| නලින්: | සර් මේ නම් කරල තියන මාත්‍යකාව අපිට තේරුන්නේ නැහැ. |
| ලක්ෂණයා: | අපි ඉස්සරහට ගිහිල්ල බලමුකෝ. |
| අමාලි: | හරි හරි මේ තියෙන්නේ ඩිජිටල් ඡායාරූපකරණය ගැන තොරතුරු. ඒත් එක බිංදු කියන්නේ මොකක් ද? |
| ගුරුතුමා: | මම කියල දෙන්නම්. සංඛ්‍යාක (Digital) තාක්ෂණය කියන්නේ විදුත් උපකරණවල පරිපථ සකස් කිරීමේ දී යොදා ගන්නා තාක්ෂණයක්. සංඛ්‍යාක තාක්ෂණය පැමිණෙන්න කළින් හාටිත වුණේ ප්‍රතිසම (Analog) තාක්ෂණය. සංඛ්‍යාක තාක්ෂණයේ දී විදුත් සංයුවක් ගමන කරන්නේ ස්ථානය ආකාරයටයි. ඒ කියන්නේ විදුලිය ගමන් කිරීම හෝ නොකිරීම පදනම් කරගෙනයි. විදුත් ධාරාවක් පැවතීම 1 (එක) ලෙසත් විදුත් ධාරාවක් නොපැවතීම 0 (බිංදුව) ලෙසත් හඳුනා ගන්නවා. මේ ක්‍රමයට යිනැම ම තොරතුරු එක සහ බිංදුවන් සංස්කේතවත් කරන්න පුළුවන්. යම් උපකරණයකට තොරතුරු හෝ උපදෙස් ලබාදීම, තොරතුරු ගබඩා කිරීම, නැවත එවා පරිහරණය කිරීම යන අවස්ථාවල දී අපි ඉංග්‍රීසි, සිංහල වගේ ක්‍රමන හෝ හාජාවක් යොදා ගන්නවා. |

නමුත් සංඛ්‍යාංක තාක්ෂණය අනුව නිපද වූ උපකරණයක් අපේ තොරතුරු හඳුනා ගන්නේ 1 සහ 0 යන සංකේතවලට පරිවර්තනය කර ගත්තට පස්සේ.

නලින්: එතෙකාට සංඛ්‍යාංක ජායාරූපකරණය කියන්නේ, ජායාරූපකරණයට සංඛ්‍යාංක තාක්ෂණය උපයෝග කරගැනීම කිවිවොත් හරි.

සිනමා හා රූපවාහිනී මාධ්‍යයේ නිශ්චල ජායාරූප හාවිතය

- රූපගත කිරීමෙහි දී පාතු වර්ගයාගේ දරුණුතලවල අංග රඩනා, වස්ත්‍රාභරණ හා පසුතලය ආදියෙහි අඛණ්ඩතාව පවත්වා ගැනීමට
- සිනමා නිර්මාණයක ප්‍රවාරණය සඳහා කෙරෙන පෝස්ටර්, පත්‍රිකා, පුවරු, පින්තුර ආදියට ඇතුළත් කිරීමට
- සිනමා කර්මාන්තයේ නියුලෙන දිල්පීන්ගේ දත්ත හා තොරතුරු සම්පාදනය, ජනප්‍රියත්වය ගොඩ නැංවීම හා පෙළුද්ගලික මතක සටහන් පවත්වා ගැනීම
- සිනමා සමරු ගුන්ප, විවාර ගුන්ප, සගරා, සමරු කළාප ආදි සිනමා සාහිත්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට
- සිනමා විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපන කටයුතුවල දී යොදා ගැනීමට
- සිනමා නිර්මාණ පිළිබඳ මූලික මාධ්‍යයෙන් කෙරෙන වෙළඳ දැන්වීම හා විශේෂාංගවලට ඇතුළත් කිරීමට

ගුරුතුමා: ඔව් තැලින්, ජායාරූපකරණය විතරක් නෙවෙයි, අද හැම ක්ෂේත්‍රයකටම අදාළ බොහෝ විද්‍යුත් උපකරණ නිපදවෙන්නේ සංඛ්‍යාංක තාක්ෂණය යොදා ගෙන. ඉතින් සංඛ්‍යාංක/ඩිජිටල් (Digital) කැමරාව අද ගොඩක් ප්‍රවලිත වෙලා තියනවා.

නලින්: සංඛ්‍යාංක ජායාරූපකරණයේ දී සේයා පටල පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ.

ගුරුතුමා: ඔව්, රසායනික මාධ්‍ය වෙනුවට ඉලෙක්ට්‍රොනික ආලෝක සංවේදක රාභියක් මගින් තමයි ජායාරූප සටහන් කර ගන්නේ. එසේ සටහන් කර ගන්නා ප්‍රතිඵිම්බය විද්‍යුත් සංයුතක් බවට පත් කර ගෙන දත්ත ගොනුවක් (computer file) විදියට ගබඩා කර ගන්නවා. මේ රූප ඇතුළත් දත්ත ගොනු කැමරාවට සම් කරල තියෙන මතක කාචිපත (Memory Card) තුළ ගබඩා වෙනවා. රූප තැන්පත ගොනු තිරයක් මගින් පහසුවෙන් බලා ගන්න පුළුවනි.

ලක්ෂණ: මේ වගේ පුදුම හිතෙන හපන්කම් සංඛ්‍යාංක තාක්ෂණය යොදා ගෙන කරන්න පුළුවනි.

නලින්: ඒ තොහොම් ද?

ලක්ෂණ: සංඛ්‍යාංක ජායාරූපකරණයට අද පවතින පරිගණකයන් සමඟ පහසුවෙන් කටයුතු කරන්න පුළුවනි. ඉතින් පරිගණක මැයුකාංග යොදා ගෙන පහසුවෙන් ජායාරූප සංස්කරණය කරන්නත් මේ වගේ ස්වභාවිකත්වය ඉක්මවා ගිය අප්පරු නිර්මාණ කරන්නත් පුළුවනි.

ගොනු ආකෘති (File Format)

රුප තැන්පත් ගොනු ගබඩා වන්නේ යම් කිසි ආකෘතියකට අනුව ය. එක් එක් ආකෘතිය අනුව රුපයේ ගුණාත්මකභාවයේ වෙනස්කම් දක්නට ලැබේයි. පහත දැක්වෙන්නේ රුප තැන්පත් ගොනු ආකෘති කිහිපයයි.

JPEG

TIFF

PNG

BMP EPS

RAW

PSD

ආලෝකයෙන් අදිමු

එදින 10 ගෞනීයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හඳුරන සිසුන් සියලු දෙනා වෙනදාට් වඩා වේලාසනින් පාසලට පැමිණ සිටියේයි. පාසල් ජායාරුප කදුවුර සංවිධානය කළ ධම්මික ගුරුතුමා සියලු සිසුන් අමතා කතා කළේය.

ගුරුතුමා: සියලු දෙනාට ම සුබ උදෑසනක් වේවා! අපි හැමෝම අද බලාපොරාත්තු වෙන්නේ ප්‍රායෝගික ව ජායාරුප ගැනීම පිළිබඳ අත්දැකීමක් ලබාගන්න හොඳයි හැමෝම කැමරා ගෙනාව ද?

පුමුන් සියල්ලෝ ම: ඔව් සර.

ගුරුතුමා: කේත් බලමු. කැමරාවලට අවශ්‍ය බැටරි, සේයා පටල, වගේ දේවල් ගෙනාව ද?

අමාලි: සර මගේ කැමරාව බිජිටල් කැමරාවක්. ඒ නිසා මම සේයා පටල ගෙනාවේ නැහැ.

ඉරේහා: සර, කරුණාකරල මගේ කැමරාවට ගිල්ම් රෝල දාල දෙනව ද?

ගුරුතුමා: හොඳයි. ලක්ෂාන් ගෙනාව කැමරාව මොකක් ද?

ලක්ෂාන්: සර, මම ගෙනාවේ SLR කැමරාවක්. මේ කැමරාව ගුමායික (Manual) කැමරාවක්. ඒ නිසා බැටරි අවශ්‍ය වෙන්නේ නැහැ.

තිළිණ: සර මේ තියෙන්නේ මගේ කැමරාව.

සේයා පටල වර්ගීකරණය





ස්‍යාල ගේංස



කබදාසි මත මුදුක



වර්ණ විනිවිදක පටල



විනිවිදක

6:6 රුපය

ප්‍රතිඵල න්‍යාම ප්‍රස්‍ය ප්‍රස්‍ය මූලික මූලික ප්‍රස්‍ය

ගුරුතුමා:

ආ මෙක ස්වංත්‍රීය කැමරාවක් නේ. බැවරි දැමීම ද? වෙළඳපෙළ විවිධ වෙළඳ නාම යටතේ එක් එක් මාදිලියේ කැමරා විකිණීමට තියෙනවා. කැමරාවක් මිලදී ගැනීමේ දී තමාගේ අවශ්‍යතාවට ගැලපෙන කාක්ෂණයෙන් යුතු කැමරාවක් තෝරා ගත හැකිය. ජායාරුප හිල්පය ප්‍රගත් කරන ආධ්‍යතිකයකුට වඩාත් සුදුසු වන්නේ SLR කැමරාවයි.

ගුරුතුමා:

අද අපි පන්තියේ දී ඔයාලා ජායාරුප තිරුමාණ ගැන කතා කරනවා කිවිවා. හැමෝෂ් ම තමන්ගේ තිරුමාණ අරන් ඇවිත් ඇති. අපි එකින් එක අරගෙන සාකච්ඡා කරමු. මේ තියෙන්නේ ඉරෙහා ගත්ත ජායාරුපයක්. ඉරෙහා වෙතත්‍ය ජායාරුපයට හසුකර ගන්න හාවිත කරල තියෙන්න කැමරා කොළය ගැන කතා කරන්න ඕනෑ. එයා හාවිත කරල තියෙන්නේ යටි කොළී රුපයක් (Low angle shot). ඒ නිසා වෙතත්‍යයේ විශාලත්වය ඉස්මතු වෙලා පෙනෙනවා. මේ විදියට අපට අවශ්‍ය අදහස ප්‍රකාශ කරන්න සුදුසු තැනක කැමරාව පිහිටුවීමෙන් කැමරා කොළය සකස් කර ගන්න ප්‍රථම්.

ලක්ෂාන්:

එශකට අපි රුප රාමුවට හසු කර ගන්නේ මොනවද කියල තීරණය කරන්න ඕනෑ.

සේයා පටලය

සේයා පටලයක කාර්ය වන්නේ ඒ මත ආලෝකය පතිත වු විට රේ අනුරූප ලෙස ජායාවක් සටහන් කර ගැනීමයි. සෙලියුලොයිඩ් නම් අමු ද්‍රව්‍යයෙන් තිපදවා ඇති පටය මත ආලෝක සංවේදී රසායනික අදුනක් (ස්ථිරයක්) ගල්වා ඇත. එය රිදී ලෙළාය ලවණ සමග මිශ්‍ර වීමෙන් සැදුන රසායනික මිශ්‍රණයකි. එම අදුන ආලෝකයට නිරාවරණය වීමෙන් එහි ඇති රිදී අංශු දැව් කළ පැහැ ගැන්වීමෙන් ප්‍රතිඵිමිහය උත්පාදනය වේ.



6.7 රුපය -
දාල සේයා පටලයක්

ගුරුතුමා: මව්, ජායාරූපයට හසු කර ගන්නා වස්තුන් අපේ අරමුණට අනුවත් ඇසට ප්‍රියජනක ලෙසත් රුප රාමුව තුළ සංවිධානය කර ගැනීම වැදගත්. අභ්‍යාස පොන් තියන පළවෙනි හා දෙවන ක්‍රියාකාරකම්වලින් ඒ ගැන හොඳ අත්දැකීමක් ලබා ගත්තා.

තිළිණ: ඒ ක්‍රියාකාරකම් හොඳින් කරපු නිසා පින්තුර ගන්න වෙලාවේ ඉක්මණීන් සහ පහසුවෙන් හොඳ රුපරාමු නිර්මාණය කරගන්න පහසුවුණා.



ගුරුතුමා: තැනින්ගේ ජායාරූපයේ නම් අනුවයා බොහෝ දේ තියනවා. අරමුණට අදාළ සියලු ම දේ ඇතුළන් වීමත්, අදාළ නොවන කිසිවක් ඇතුළන් නොවීමත් ජායාරූපයක් සාර්ථක වීමට හේතුවක්.

මතක කාඩ්‍රිප්‍රතික ගබඩා කළ හැකි ජායාරූප ප්‍රමාණය තීරණය වන සාධක දෙකකි.

1. මතක කාඩ්‍රිප්‍රතික ධාරිතාව
2. රූපය ගබඩා කිරීම සඳහා වැය වන ඉඩ ප්‍රමාණය

සංඛ්‍යාංක තාක්ෂණයේදී ධාරිතාව මතින් ලබන්නේ බයිටි (Bite), කිලෝ බයිටි (KB), මොගා බයිටි (MB), ගිගා බයිටි (GB) යන ඒකකවලිනි. වැඩි ධාරිතාවකින් යුතු මතක කාඩ්‍රිප්‍රතික ගබඩා කළ හැකිය.

ජායාරූපය වඩාත් පැහැදිලි හා තීව්‍ර හාවයකින් යුතු වේ නම් එහි ගුණාත්මක හාවය වැඩි ලෙස සළකයි. මේ ජායාරූපයේ විශේෂන බලය බලපායි. ගුණාත්මක හාවයෙන් වැඩි වන විට ජායාරූපයක් ගබඩා කිරීම සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. වැඩි ගුණාත්මක හාවයෙන් යුතු ජායාරූපවලට වඩා අඩු ගුණාත්මක හාවයෙන් යුතු ජායාරූප වැඩි සංඛ්‍යාවක් මතක කාඩ්‍රිප්‍රතික ගබඩා කළ හැකිය.

විශේෂන බලය (Resolution)

සංඛ්‍යාංක ජායාරූපයක් සැදි ඇත්තේ පික්සල් (Pixel) නමින් හඳුන්වනු ලබන කුඩා අංශ රාජියක් එකතුවීමෙනි. විශේෂන බලය වර්ග අගලක් තුළ පවතින පික්සල් සංඛ්‍යාවයි. (Pixel per inch - ppi) වර්ග අගලක් තුළ පවතින පික්සල් සංඛ්‍යාව වැඩි වන විට ජායාරූපයේ දාග්‍රාම තීව්‍රතාව වැඩි වන බැවින් ගුණාත්මක බවින් ඉහළ ය. විශේෂන බලය අඩු ජායාරූපයක් පමණට වඩා විශාලනය කළ විට එහි පික්සල් විශාලනය වී රූපය අපැහැදිලි වී පෙනෙයි. මේ නිසා ජායාරූපයක විශේෂන බලය එය හාවිත කරන අවශ්‍යතාව අනුව තබා ගත යුතු ය. වෙළඳපාලනී පවතින සංඛ්‍යාංක කැමරාවල මොගා පික්සල් (Megapixel) ප්‍රමාණයෙන් දක්වන්නේ ද විශේෂන බලයයි.

ගුරුතුමා: කේ බලමු තිළිනිගේ පින්තුරය. තිළිනිට මේ කුරුල්ලාගේ සම්ප රූපයක් ගන්න බැරි වුණා නේද?

තිළිනා: ඔව් කුරුල්ල හිටියේ ගොඩික් ඇත. මම පින්තුරය ගන්න ප්‍රගත ගියා නම් කුරුල්ලා බය වෙලා ඉගිල්ලන්න තිබුණා.

අමාලි: දුර රූප කාවයක් පාවිච්ච කළා නම් තිළිනිට කුරුල්ලාගේ සම්ප රූපයක් ගන්න තිබුණා.

ලක්ෂාන්: මේ පින්තුරය බොඳ වෙලා ගිහින් වගෙයි.

ගුරුතුමා: අ... නියම විදියට නාහිගත වෙලා නැහැ. ගුමායික නාහිගත කිරීමේ කැමරාවක නම් කාවය සීරු මාරු කරල අපට අවශ්‍ය වස්තුව සුපැහැදිලි කර ගත හැකිය. නලින්ගේ මේ පින්තුරය පමණට වඩා අදුරු පැහැයක් අරන් තියනවා.

සමාන විගාලනයෙන් යුතු විශේදන බලය වෙනස් ජායාරූප දෙකක් පහත දැක්වේ.


ඒවායේ රුපමය ගුණාත්මක තත්ත්වය සසදා බලන්න.




විශේදන බලය (Resolution) - 72 ppi



විශේදන බලය (Resolution) - 300 ppi



විශේදන බලය (Resolution) - 72 ppi විශේදන බලය (Resolution) - 300 ppi



උත්තාත්මක බව වැඩියි

උත්තාත්මක බව වැඩියි

උත්තාත්මක බව අවශ්‍ය

උත්තාත්මක බව අවශ්‍ය



6:9 රුපය - (ඡායාරූප -අන්තර්ජාලයෙහි)

අංකිත තාක්ෂණය යොදා ගනීමින් සිදුකළ ඡායාරූප නිරමාණ කිහිපයක්

අංකිත හෙවත් ඩිජ්ටල් ඡායාරූපකරණයේ විශේෂතා

- ඉහළ ආලෝක සංවේදිතාවක් දක්වන නිසා අඩු ආලෝක තත්ත්වයක් යටතේ වුවත් ඡායාරූප ගැනීමට හැකි වීම.
- මූලික වශයෙන් උපකරණ මිල දී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදු වන නමුත්, සේයා පටල මිල දී ගැනීමට සිදු නොවීමත්, අනවගා ඡායාරූප මකා දැමීමට හැකි වීමත් නිසා භාවිතයේ දී ලැබායි වීම.
- ලබා ගත් ඡායාරූප ඒ අවස්ථාවේ දී ම තැරෑණිය හැකි වීම.
- රසායනික ඡායාරූපකරණයේ දී මෙන් පැසුරුමිකරණය සඳහා කාලය ගත නොවන බැවින් ඉහළ කාර්යක්ෂමතාව.
- අනවගා ඡායාරූප මකා දැමීය හැකි නිසා මතක කාඩ් පත් ධාරිතාව එලදායී අයුරින් යොදා ගත හැකිවීම.
- පහසුවෙන් පරිගණකය හා සම්බන්ධ කළ හැකි නිසා, කාර්යක්ෂමව සංස්කරණය කිරීමේ පහසුව
- විද්‍යුත් තැපැල, අන්තර්ජාලය, ජ්‍යෙෂ්ඨ දුරකථන වැනි සන්නිවේදන ප්‍රයාන්ත පහසුවෙන් යොමු කළ හැකි වීම.
- අංකිත දත්ත ගොනු වශයෙන් ගබඩා කරන නිසා කාලන්තරයකට පසුව වුවද ඡායාරූපයේ ගුණාත්මකභාවය ආරක්ෂා වී පැවතීම.
- වැඩි දියුණු කළ උපාංග ආධුනිකයකුට වුවත් පහසුවෙන් මෙහෙයවීමේ පහසුව
- අංකිත කුමරා ජ්‍යෙෂ්ඨ දුරකථන, අත්ල පරිගණක වැනි උපකරණවලට පවා එකතු කොට ඇති බැවින් ජීවිතයේ බොහෝ සන්නිවේදන අවස්ථාවලට පහසුවෙන් භාවිත කළ හැකි වීම.

පැවරුම්

1. රසායනික ජායාරූප හා ඩිජ්ටල් ජායාරූප සංස්ක්ධාය කරන්න.
2. ඩිජ්ටල් කැමරාවකින් ලබා ගත් ජායාරූපයක් පරිගණකයට ඇතුළේ කර එය විශාල කිරීමේදී කෙබඳ වෙනස්කම් ඇති වන්නේදැයි අධ්‍යායනය කරන්න.

කැමරාව ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණය අනුව කැමරා වර්ග

හුමායික කැමරා



ජායාරූප දිල්පියා විසින් කැමරාවේ
සියලු කොටස් මෙහෙයවන
යාන්ත්‍රික කැමරා

ස්වයංක්‍රීය කැමරා



නිෂ්පාදනයේදී හෝ ජායාරූප දිල්පියා
විසින් සැලසුම් කරන ලද ආකාරයට අනුව
ස්වයංක්‍රීය ව් ක්‍රියා කරන
විෂුන් - ඩිජ්ටල් කැමරා

SLR (Single Lense Reflex/ ඒක කාව ප්‍රතිඵාය) කැමරාව

ජායාරූප දිල්පින් අතර බොහෝසයින් ප්‍රවලිත කැමරා වර්ගයකි. එහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මානනය හා අනාවරණය යන අවස්ථා දෙකෙහිදීම එකම කාවයක් හාවිත වන නිසා ජායාරූප දිල්පියා දරුණ දැක්මෙන් දකින රූප රාමුව ම රූප ගත වීමයි. එමෙන්ම කැමරාවේ උපාංග අවශ්‍ය පරිදි හැසිරවීමට ඇති හැකියාව නිසා නිර්මාණාත්මක නිදහසක් ජායාරූප දිල්පියාට හිමි වෙයි.

අවශ්‍ය පරිදි කැමරා කාව මාරු කිරීමට හැකි වීම ද SLR කැමරාවේ තවත් පහසුකමකි.

කැමරාවක් හැසිරවීමේදී එහි ඇති කොටස් පිළිබඳ අවබෝධයක් තිබේ අවශ්‍ය වේ.

කැමරාවක අනිවාර්යයෙන් ම පිහිටන කොටස් තුනකි.

1. කැමරා කාවය (Lens)

2. ද්වාරය (Shutter)

3. කාව විවරය (Aperture)

ඡායාරූපයක් ගන්නේ කොහොම ද?

ඡායාරූපයක් ගැනීම තාක්ෂණික මෙන් ම නිර්මාණාත්මක ක්‍රියාවලියක්. ඒ නිසා හොඳ ඡායාරූපයක් ගැනීමට ඡායාරූපකරණ තාක්ෂණ නිර්මාණයිලි ව හැසිරවීම පිළිබඳ මනා අවබෝධයක් සහ පළපුරුදේදක් ඔබ විසින් ලබා ගත යුතු වේ.

ඡායාරූපයක් ගැනීමේ දී පියවර තුනක් පසු කළ යුතුයි.

1. මානනය


අරමුණට අනුව ඡායාරූපයට හසු කර ගන්නේ කුමක් ද යන්න තීරණය කරයි. රූප රාමුවට ඇතුළත් වන්නේ මොනවා ද හා ඒ අනුව කැමරාව පිහිටුවා ගැනීම මානනයේ දී සිදු කරයි. රූප රාමුව තුළ මනා ලෙස වස්තුන් පිහිටුවීම ඉතා වැදගත් වේ.

2. නාහිගත කිරීම

ඡායාරූපයට හසු කර ගන්නා අරමුණ වඩාත් පැහැදිලි වන සේ කාවය සිරු මාරු කර ගැනීම

3. අනාවරණය

කාව විවරයේ හා ද්වාරයේ පිහිටිම නිසි පරිදි සකස් කොට ආලෝකය පාලනය කිරීම සහ ප්‍රතිඵ්‍ලිම්බය සටහන් කර ගැනීම.



6:12 රූපය



6:13 රූපය

සාර්ථක ඡායාරූප



6:14 රුපය



6:15 රුපය



6:16 රුපය



6:17 රුපය

සාර්ථක ජායාරූප

රුප සංරචනය (Composition) හෙවත් රුප රාමුව කුල අඩංගු වස්තුන් නිසි පරිදි සංවිධානය කොට තිබේම

විතු දිල්පියා මෙන්ම ජායාරූප දිල්පියා ද නිරමාණක්මක අපේක්ෂාවෙන් යුතු ව රුප රාමුව කුල ඇතුළත් වස්තුන් නිසි පරිදි සංවිධානය කර ගැනීම රුප සංරචනය ලෙස භැඳින්වේ. රුප සංරචනය පිළිබඳ අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු නීති නැත. නමුත් පිළිගත් රීති කිහිපයක් හඳුනා ගනීමු.


ස්වර්ණමය රීතිය (The golden rule)

රුප රාමුවේ සිරස් හා තිරස් පැතිවල කුනෙන් එක් වන ස්ථානවලට මිනිස් ඇස වැඩියෙන් යොමුවේ. මේ නිසා රුප රාමුවක් සකස් කිරීමේ දී වැඩියෙන් අවධානය යොමු විය යුතු වස්තුන් එම ස්ථානවල තබනු ලැබේ. එසේත් නොමැති නම් ඒ ස්ථාන ආශ්‍රිත රේඛාවල වස්තුන් පිහිටුවීම සිදු කරයි.



6:18 රුපය: ජායාරූපය-ඒ.අමරසේකර

අනවශ්‍ය දේ ඇතුළත් වී ඇති නිසා ජායාරූපය පැහැදිලිව දැක ගත නොහැකිය.
(අවශ්‍ය ජායාරූප කොෂය කොටුව තුළ දිස්වේ)



6:19 රුපය ස්වරුණමය රිතියට අනුව වස්තුව ස්ථානගත
කොට ඇත

විවිධ දූෂ්‍ය රටා හා හැඩතල අනුව වස්තුන් පිහිටුවීම

ජ්‍යාමිතික හැඩතල හා විවිධ රටා අනුව රුප රාමුව තුළ වස්තුන් ස්ථානගත කිරීමෙන් ප්‍රියමනාප ජායාරූපයක් නිරමාණය කර ගැනීමට හැකියාව ඇත.

පටල වේගය (Film Speed)

පටල වේගයෙන් දැක්වෙන්නේ පටල පටයක ආලෝක සංවේදිතාවයි. පටල වේගය අඩු හෝ වැඩි වීම මත පටලයේ ආලෝක සංවේදිතාව වැඩි හෝ අඩු වීම සිදු වේ. පටල වේගය හඳුනා ගන්නේ සම්මත ISO අගයන් හාවිතයෙනි. අඩු ආලෝක තත්ත්වයක් යටතේ ජායාරූප ගැනීමට වැඩි පටල වේගයකින් යුතු පටල පටයක් හාවිත කළ හැකිය. පටල වේගය සංවේදිතාවය ලෙස ද හැඳින්වේ

| | | |
|------|-----|---------------------|
| 50 | ISO | ආලෝක සංවේදිතාව අඩු |
| 100 | ISO | |
| 200 | ISO | |
| 400 | ISO | |
| 800 | ISO | |
| 1600 | ISO | |
| 3200 | ISO | ආලෝක සංවේදිතාව වැඩි |



නිසි මොහොතුව
පෙර හෝ පසු
ග්‍රහණය කර ගන්නා
ජායාරූපය සාර්ථක
නොවේ.

6:20 රුපය

කාව වර්ග (Lenses)

සාමාන්‍ය කාව (Normal lens)

පියව් ඇසුට පෙනෙන දරුණනයට සමාන ලෙස වස්තු ජායාරූපයට හසු කර ගත හැකි ය.

දුර රුප කාව / පෘතු කේෂ කාව (Tele photo lens)


සාමාන්‍ය කාවයට වඩා පෘතු වූ කාව කේෂයකින් යුතු බැවින් ඇත පවතින වස්තුවල සම්පරු උග්‍ර ලබාගත හැකි ය.

පුළුල් කේෂ කාව (Wide angle lens)

සාමාන්‍ය කාවයට වඩා පුළුල් කාව කේෂයකින් යුතු බැවින් පුළුල් පරාසයක ඇති වස්තු ජායාරූපයට හසු කර ගත හැකි ය.

යුහුම් කාව (Zoom lens)

මෙම කාව වල නාහිය දුර වෙනස් කළ හැකිය. එම නිසා එකම කාවය අවශ්‍ය පරිදි දුර රුප කාවයක් හෝ පුළුල් කේෂ කාවයක් ලෙස හාවිත කළ හැකි ය.



කාවයේ නාඩිය දුර වැඩි වෙත් ම කාව කෝණය පෙළවන ආකාරය ඉහත රුප සටහන් මගින් පැහැදිලි කර දෙයි.



පට් කෝණය



සාමාන්‍ය කෝණය



පුළුල් කෝණය

ත්‍යාකාරකම 01

ඡායාරූපකරණයට පිවිසෙන ඔබට විනෝදහා අභ්‍යාසයක්.

ප්‍රථමයෙන් ඉංග්‍රීසි L අකුර හැඩියේ රාමු දෙකක් කාඩ් බෝච්වලින් සකස් කර ගන්න. එවායේ එක් පැත්තක් කළ පාටන් අනෙක් පැත්ත සූදු පාටන් වන සේ වර්ණ කර ගන්න.

ඔබ විසින් කළින් ගන්නා ලද ඡායාරූප හා පුවත්පත්, සගරා, කැලුන්චර, ආදියෙන් ද ඡායාරූප ගොන්නක් එකතු කරගන්න.

එම ඡායාරූපවලට ඔබ සකසා ගන් රාමු දෙක තැබීමෙන් රුප සංරචනය පිළිබඳ අත්දැකීම ලබා ගන්න. රාමු දෙක එහා මෙහා කිරීමෙන් ඡායාරූපය තුළ තවත් හොඳ රුප රාමු සොයා යාමට ඔබට පුළුවන.

එක් ඡායාරූපයක් තුළ රුප රාමු කිහිපයක් වුවත් සොයා ගැනීමට ඔබට හැකියාව ඇත. ඡායාරූපයේ වර්ණවල තද සහ ලා පැහැදිලි අනුව රාමුවේ කළ සහ සූදු පැති පාවිච් කරන්න.



6:21 රුපය



ත්‍රියාකාරකම 02

රුප රසය සොයා යුතු

කලින් ගන්නා ලද ජායාරුප බලා රුප සංරචන අත්දැකීම් ලද ඔබ දැන් සැබැඳු ලෝකයේ රුප රාමු සොයා යන්න. ඒ සඳහා ඔබට ප්‍රථමයෙන්

කැමරාවක් අවශ්‍ය වන්නේ නැත. ඔබගේ දැන් යොදා ගෙන රුප රාමු ගවේෂණය කළ හැකිය.

ඔබගේ දැන්වල ඇගිලි එකට ලං කොට ද්‍රව්‍යගිල්ල සහ මහපටිගිල්ල අතර 90° ක කෝණය ක් සැදෙන සේ ඇත් කරන්න.

දැන් අත් දෙකේ ම ද්‍රව්‍යගිල්ල සහ මහපටිගිල්ල අතර පවතින පරතරය උපයෝග කර ගෙන හතරස් රාමුවක් සකස් කර ගන්න. එම රාමුව අතරින් ඔබේ ඇස මෙහෙයවා අවට පරිසරයේ සෞන්දර්යාත්මක රුප රාමු ගොඩ නගන්න.


අනාවරණය ක්‍රියාවලියේ දී ආලෝකය පාලනය කිරීම සඳහා බලපාන කැමරාවේ කොටස් දෙකකි. ඒවා කාව විවරය (Aperture) සහ ද්වාරයයි. (Shutter)

කාව විවරය (Aperture)

කාව විවරයේ ප්‍රමාණය වෙනස් කිරීමෙන් කාවය තුළින් කැමරාව තුළට ගෙවන ආලෝකය පාලනය කළ හැකිය. කාව විවරයේ ප්‍රමාණය හඳුනා ගැනීමට සම්මත කාව විවර ප්‍රමාණයන් f අගය මගින් හඳුන්වනු ලබයි. අගයට f අනුරූපව කාව විවරයේ ප්‍රමාණය වෙනස් වන ආකාරය හා එය ජායාරූපයේ ආලෝක තත්ත්වයට බලපාන ආකාරය දකුණු පස ඇති රුපයෙන් පැහැදිලි වේ. එක් f නැවතුමක් ඉදිරියට යන විට ආලෝකය අඩකින් අඩු වන අතර එක් f නැවතුමක් පසු පසට යන විට ආලෝකය දෙගුණයකින් වැඩිවීම සිදු වෙයි.

ද්වාරය (Shutter)

සේයා පටලය හෝ ආලෝක සංවේදී විද්‍යුත් උපකරණය ආලෝකයට නිරාවරණය වන්නේ ද්වාරය විවෘත වීමෙනි. ද්වාරය වැඩිකාලයක් විවෘත ව පැවතීමෙන් වැඩි ආලෝක ප්‍රමාණයක් ද ද්වාරය අඩු කාලයක් විවෘත ව පැවතීමෙන් අඩු ආලෝක ප්‍රමාණයක් ද ගෙවැයි එයි. අනාවරණ කාලය ලෙස හඳුන්වන්නේ ද ද්වාර වේගය සි. ද්වාර වේගය එකින් එක වැඩිවීමේ දී ආලෝකය අඩක් බැඟින් අඩු වෙයි.



6:22 රුපය


| අද්‍යාරිය වේගය | තත්පරයෙන් |
|----------------|-----------|
| 1 | 1/125 |
| 1/2 | 1/250 |
| 1/4 | 1/500 |
| 1/8 | 1/1000 |
| 1/15 | 1/2000 |
| 1/30 | 1/4000 |
| 1/60 | 1/8000 |

ක්‍රේඩ්තු ගැටුර (Depth of field)

කාවය යම් වස්තුවක් නාහිගත කළ පසු එම වස්තුවේ සිට ඉදිරියට සහ පසු පසට පැහැදිලිව පෙනෙන දුර ප්‍රමාණය ක්‍රේඩ්තු ගැටුර ලෙස හැඳින්වේ. ක්‍රේඩ්තු ගැටුර අඩු වැඩි කර ගැනීමෙන් නොයෙකුත් නිරමාණ කළ හැකිය.

ක්‍රේඩ්තු ගැටුර

ලෙකු කාව විවරය



මැදි කාව විවරය

කුඩා කාව විවරය

ඉතා අඩු ක්‍රේඩ්තු ගැටුරක් ඇතිවිම

ක්‍රේඩ්තු ගැටුර ඉදිරියට වඩා පසු පසට මදක් වැඩි වී ඇතිවිම

ක්‍රේඩ්තු ගැටුර වැඩිවී පසු පසින් අනන්තය දෙසට වැඩිවිම


එක ම දුරකට නාහිගත කිරීම

6:23 රුපය

උපුවා ගැනීම - කොත්තලාවල සේන, ජායාරූප කළුව සහ ආලෝක මායාව, කර්තා ප්‍රකාශන 2003

ක්‍රේඩ්තු ගැටුර වෙනස් වීම කෙරෙහි බලපාන සාධක කිහිපයකි.

1. කාව විවරය - කාව විවරය විශාල වන විට ක්‍රේඩ්තු ගැටුර අඩු වේ.
2. කාවයේ නාහිය දුර වැඩි වන විට ක්‍රේඩ්තු ගැටුර අඩු වේ.
3. කැමරාවේ සිට වස්තුවට ඇති දුර අඩු වන විට ක්‍රේඩ්තු ගැටුර අඩු වේ.



දුඩ් සූර්යාලෝකය නිසා
තද සෙවනැලි මතු වූ
ජායාරූපය



ඉදිරියෙන් විදුත් ක්ෂේකකාලෝක එළ්ලයක්
භාවිත කර සමබර
ආලෝකකරණය සහිත
ජායාරූපය

ඡායාරූපකරණයේ නිරමාණාත්මක ක්‍රම - විධි

වාර්තාකරණ ඡායාරූප

ඡායාරූපය වාර්තාවක් වන්නේ නොතික වස්තුන් ඒ අයුරින් ම ප්‍රතිරූපණය කිරීමට ඇති හැකියාව නිසා ය. වාර්තාවක් සපයනුයේ යම් සිදුවීමක් පිළිබඳ ව ය. ඡායාරූපයක් සපයනුයේ ද යම් සිදුවීමක් පිළිබඳ ව ය. ඡායාරූපය නරඹන්නාට තේරුම් ගැනීමට තරම් පැහැදිලි තොරතුරු එහි අඩංගු විය යුතු ය. ඒ සඳහා පහත සඳහන් කරුණු කොතරම් අදාළ වේදැයි විමසා බලමු.

1. අදාළ සියලු විස්තර ඇතුළත් ව තිබීම
2. අනවශ්‍ය දැනු ඇතුළත් නොවීම
3. රාමුව තුළ ඡායාරූපික වස්තුන් මතාව සංවිධානය කර තිබීම
4. උච්ච කැමරා කෙස්ණය
5. නිවැරදි ආලේපකය
6. නිවැරදි අනාවරණය
7. ඡායාරූපය සටහන් කර ගන්නා නිසි මොහොත

රජ වාහන අනතුරක් සිදු වූ විට පොලිස් නීලධාරීයෙක් එම සිදුවීම ඡායාරූප ගත කරනුයේ වාර්තා කිරීම පිණිස ය. අනතුරට ලක් වූ සියලු පාර්ශ්වවලට අදාළ තොරතුරු ඇතුළත් වන සේ සිදු විම පිළිබඳ ව විස්තරාත්මක ඡායාරූප ඔහුට අවශ්‍ය වේ. රක්ෂණ නියෝජිතයෙක් එම සිදුවීම ම ඡායාරූප ගත කළත් ඔහුට රූප ගත කිරීමට අවශ්‍ය වන්නේ තමන්ගේ සේවා ලාභියාගේ වාහනයට සිදු වූ හානිය පමණි. ඒ අනුව උක්ත කරුණු හත මොඩුන් දෙදෙනාට අදාළ වන්නේ දෙයාකාරයකට ය.

ප්‍රවෘත්ති ඡායාරූප

ප්‍රවෘත්ති ඡායාරූප මගින් වාර්තාකරණය සිදු වුවත් එය විශේෂ ඡායාරූප ප්‍රහේද්‍යක් වන්නේ ජන මාධ්‍යයක් වන ප්‍රවත්පත් මාධ්‍ය සමග බැඳී පැවතීම ය. වර්තමානයේ ප්‍රවෘත්තිය වෙබ් අඩවිවල ද ප්‍රවෘත්ති ඡායාරූප පළ වුවත් ප්‍රවෘත්ති ඡායාරූපයේ ඕල්පිය ලක්ෂණවල වෙනසක් ඇතේ.

ප්‍රවෘත්ති ඡායාරූපයට විෂය වන්නේ ප්‍රවෘත්තිමය වටිනාකමින් යුතු සිදුවීමකි. කාලෝචිත බව, කැඩී පෙනීම, බලපෑම, සම්පතාව, මානව ඇල්ම, අසාමාන්‍ය බව, නැවුම් බව හා ගැටුම්කාරී බව යන ප්‍රවෘත්තිමය ගුණාග ප්‍රවෘත්ති ඡායාරූපයක ද අඩංගු වේ. ප්‍රවෘත්ති ඡායාරූප ඕල්පියකු නිරන්තරයෙන් අවදියෙන් සිටින, සූක්ෂ්ම ඇශක් සහිත මෙන් ම ක්‍රියාකාරී අයකු විය යුතු ය.

නිරමාණාත්මක ඡායාරූප

දැනා මාධ්‍යයක් ලෙස ඉහළ ප්‍රකාශනාත්මක හැකියාවක් නිශ්චිත ඡායාරූපය සතු වේ. වෙනත් කළා මාධ්‍යයක් සේ ම නිරමාණකරුවකුට තම අත්දැකීම සෙසු අය සමග බෙදා හදා ගැනීමට ඡායාරූප ඕල්පය යොදා ගත හැකි ය. සූප්‍ර වාර්තාකරණයෙන් තොර ව ඡායාරූප ඕල්පයේ ඇති නිරමාණාත්මක ක්‍රම - විධි යොදා ගනිමින් වතු අදහස් ඉදිරිපත් කිරීම නිරමාණාත්මක ඡායාරූපකරණයේ ලක්ෂණයයි.

ඡායාරූප ඕල්පියාගේ අපුරුෂ නිරමාණ හැකියාවත්, පෙළද්ගලික දාෂ්ඨීයත් එක් ව නිරමාණාත්මක ඡායාරූපයක් බිජි වේ. ඕල්පිය නිරමාණ හැකියාව කැපවීමෙන් යුතු ප්‍රහුණුව හා අභ්‍යාසය මගින් ලැබෙන්නකි. පෙළද්ගලික දාෂ්ඨීය අත්දැකීම බහුල බව, බොහෝ ඇසු පිරි තැන් ඇති බව, විවිධ නිරමාණ පරිභාෂා කිරීම මගින් හිමි වෙයි.

එසේ නම් නිරමාණාත්මක ජායාරූපකරණය පිළිබඳ හැකියාව ඔබ විසින් ම වර්ධනය කර ගත යුතු එකක් බව ඔබට වැටහෙනවා ඇති.

ජායාරූපයක් නිරමාණය කැමරාවක් අතට ගත් පමණින් කළ හැකි දෙයක් තොව වේ. රූපයේ සෞන්දර්යාත්මක ගොඩනැංවීම පිළිබඳ අත්දැකීම් රසක් ඔබ විසින් එකතු කර ගත යුතුය. ඒ සඳහා ප්‍රවීණ ජායාරූප දිල්පින්ගේ උසස් නිරමාණ නරඹා රස විදිම හා ප්‍රායෝගික ව හාවිත වන තොයෙකත් ආකාරයේ ජායාරූප බලා අධ්‍යයනය කිරීම කළ හැකි ය. එමෙන් ම සාහිත්‍ය, ගිතය, නාට්‍ය, සිනමාව වැනි කළා මාධ්‍යයන් ඇසුරු කිරීමෙන් ද සමාජය සුක්ෂම ව නිරික්ෂණය කිරීමෙන් ද ලබන අත්දැකීම් සාර්ථක නිරමාණකරණයකට මග පාදයි.

ඔබ සැබැ ලෝකයේ දී බොහෝ ද්රැගන හා සිදුවීම් පිළිබඳ සංවේදී වන අවස්ථා තිබෙන්නට ඇත. එම සිදුවීම් ඒ අයුරින් ම ජායාරූපයට නාගා ගැනීමට ඔබ දැරූ උත්සාහයන් අසාර්ථක වන්නට ද ඇත. එවැනි අත්දැකීමක් තමාට දැනෙන අයුරින් ම අන් අයටත් සන්නිවේදනය කොට සියලු දෙනාගේ ම ජායාරූප අත්දැකීමක් බවට පත් කර ගන්නේ කෙසේ ද?

ඒ පිළිබඳ නිශ්චිත නිති රිති තැත. නමුත් විතු කළාව, සිනමාව, රූපවාහිනිය හා ජායාරූපකරණය යන මාධ්‍යවල සාමාන්‍යයන් හාවිත කරන සම්මතයන් ඇසුරින් ඔබට නිරමාණාත්මක ජායාරූපකරණයට ආරම්භයක් ලබා ගත හැකිය.



6.25 රූපය - ප්‍රවීණ ජායාරූපයක්



වරණ භාවිතයෙන් අදහස් ප්‍රකාශනය

| | | | |
|--|--|--|--|
| <p>උණුසුම් වරණ ගෙනියම වේගවත් බව තහනම අන්තරාය සෝජාව නොදුවසිල්ල විරෝධය කැපී පෙනීම ගතික බව නොසන්සුන් බව</p> | <p>සිසිල් වරණ සිසිලස මත්දාමිත්වය අවසරය රකවරණය නිහැඩියාව දුවසීම එකගතාව අහිංසකත්වය ස්ථිතික බව සන්සුන් බව</p> | <p>සුදු වරණය පැහැපත් බව මඟු බව සාමය සැහැල්ලව කාරුණික බව දූන්තකාව පවිත්‍රත්වය</p> | <p>කළ වරණය දුරටත් බව රඹ බව ගුයා බව විරෝධය බර සවි ගක්තිය ගුෂ්ත බව අපවිතු බව</p> |
|--|--|--|--|

පැහැඳන්තරය

ඡායාරුපයක ආලේංකය හා අදුර අතර අනුපාතය පැහැඳන්තරය ලෙස හඳුන්වයි. පැහැඳන්තරය හැසිරවීම මගින් ආලේංකය හා අදුර භාවිතය පිළිබඳ අර්ථ මතු කළ හැකිය. පැහැඳන්තරය අඩු වීම ආලේංකය ලෙසටත් පැහැඳන්තරය වැඩි වීම අදුර ලෙසටත් අදහස් ප්‍රකාශනයේ දී භාවිත කළ හැකිය.

සැලසුම්කරන ලද ඡායාරුප

ඡායාරුප ඕල්පය සමාජයේ බොහෝ අංශ සමග බැඳී පවතියි. වෘත්තීය ඡායාරුප ඕල්පියකුට තම සේවාව විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෙමින් ලබා දීමට සිදු වෙයි. එවාට තම සේවා ලාභියාගේ අවශ්‍යකාව සාර්ථකව සපුරාලීම සඳහා තම ඡායාරුප කුසලතාව මෙහෙයුවීම ඡායාරුප ඕල්පියාගේ කාර්යයයි.

වාර්තාකරණ ඡායාරුප හැරුණුකොට වෙනත් ඡායාරුප කළින් සැලසුම් කොට රුපගත කරන අවස්ථා දක්නට ලැබේයි. වෙළඳ දැනුවීම සඳහා අවශ්‍ය කරන ඡායාරුප, සගරා හා පොත් පිටකවර සඳහා අවශ්‍යවන ඡායාරුප, පුරා විද්‍යාත්මක ඡායාරුප, ගුවන් ඡායාරුප ආදිය සැලසුම් කොට රුපගත කරන ඡායාරුප ගණයට අයත් වේ.

නිශ්චල ඡායාරුප ඕල්පිය වෘත්තීය

අධ්‍යාපන කටයුතු සඳහා ද විනෝදාංගයක් ලෙස ද තම වෘත්තීයට අදාළ ප්‍රයෝගන ලබා ගැනීම සඳහා මෙන් ම ජ්වන වෘත්තීයක් ලෙස ද ඡායාරුපකරණයේ තියුණුවන්නන් ඇත. කුමන අවශ්‍යකාවක් වෙනුවෙන් වුවත් සාර්ථක ඡායාරුප ඕල්පියකු වීමට ප්‍රමාණවක් න්‍යායික හා ප්‍රයෝගික දැනුමක් ලබා තිබීම අවශ්‍ය වේ.

වෙනත් කෙනෙකුගේ රුපයක්
හිමිකරුගේ අවසරයකින් තොරව
මෙ විසින් ලු තබා ගැනීම හෝ
පරිහරණය කිරීම ගැන මෙ කුමක්
සිත්තන්නේද?
එය සියලුම ආගමික ඉගැන්වීම්වලට
අනුව මෙන්ම නීතියට හා
සඳාවාරයට අනුව ද වැයදි ක්‍රියාවකි.

6:27 රුපය

ඡායාරූප තාක්ෂණය ඉතා ඉහළ තත්ත්වයක පවතින වර්තමානයේ සාර්ථක ඡායාරූපකරණයේ නියුතු වීමට විශේෂ අධ්‍යාපනයක් අවශ්‍ය නොවන බවට වැරදි මතයක් ඇති විය හැකිය. නමුත් ඡායාරූපයක් නිර්මාණය කරනු ලබන්නේ තාක්ෂණය විසින් නොව කාක්ෂණය පිටුපස සිරින නිර්මාණයිලි මිනිසා විසින් බව අපි අවබෝධ කර ගෙන ඇත්තේමු. සාර්ථක ඡායාරූප ඩිල්පයකු වීමට ඒ පිළිබඳ පිළිගත් ගාස්ත්‍රිය නිර්ණායකවලට අනුව ප්‍රමාණවත් හැදැරීම්වල නිරත වීම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ නිශ්චල ඡායාරූප අධ්‍යාපන අවස්ථා

පාසල් අධ්‍යාපන අවස්ථා

- පාසල් ඡායාරූප සංගමය (School Photographic Society)

නිශ්චල ඡායාරූපකරණය පිළිබඳ උසස් අධ්‍යාපන අවස්ථා

- කැලණීය විශ්චලවිද්‍යාලය

නාව්‍ය හා රෝග කළාව සහ ප්‍රතිඵිම්බ කළා අංශය මගින් ප්‍රතිඵිම්බ කළා උපාධි පාඨමාලාව යටතේ නිශ්චල ඡායාරූපකරණය හැදැරීමට අවස්ථාව සලසා ඇත. රට අමතර ව විශ්චලවිද්‍යාල සිපුත් නො වන අය සඳහා ඩීපේලෝමා පාඨමාලාවක් ද පවත්වා ගෙන යනු ලබයි.

- කොළඹ විශ්චලවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය

ප්‍රසාග කළා අධ්‍යනාංශයේ ඡායාරූප ඩිල්පය විෂය ඒකකයක් උපාධිය සඳහා දැදිරිපත් කර ඇත.

- සෞන්දර්ය කළා විශ්චලවිද්‍යාලය

දායා කළා උපාධි පාඨමාලා සඳහා ඡායාරූප ඩිල්පය විෂය ඒකක හැදැරීමට අවස්ථාව සලසා ඇත.

නිශ්චල ඡායාරූපකරණය පිළිබඳ මූලික හැදැරීම් සිදු කළ හැකි වෙනත් ආයතන

- ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කළා සංගමය (The National Photographic Art Society of Sri Lanka)
- ශ්‍රී ලංකා ඡායාරූප සංගමය (Photographic Society of Sri Lanka)

දැනට NVQ 4 වන මට්ටම දක්වා වැඩි දියුණු කළ නිශ්චල ඡායාරූපකරණ පාඨමාලා ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය කිරීමේ අවස්ථාව ඇත.

ඡායාරූපකරණ වෘත්තීය අවස්ථා

නිශ්චල ඡායාරූපකරණය ජනයා අතර ප්‍රවලිත වීම නිසා ඒ සඳහා සමාජයේ ඇති ඉල්ලුම ද වැඩි වී ඇත. මේ නිසා වෘත්තීයක් ලෙස නිශ්චල ඡායාරූප දිල්පයට පිවිසීමට ඇති ඉඩ ප්‍රස්තාවන් ද බහුලය. ඡායාරූප දිල්පයට අදාළ ප්‍රධානතම වෘත්තීය වන්නේ රූපගත කිරීමේ කාර්යයයි. රූපගත කරන පුද්ගලයා හඳුන්වන්නේ ඡායාරූප දිල්පයා ලෙසයි.

ඡායාරූප දිල්පය විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ වන බැවින් ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂයෙන් දැනුම ලැබූ ඡායාරූප දිල්පිහු ද සිටිති. ප්‍රවෘත්ති ඡායාරූප, මංගල ඡායාරූප, වන සත්ත්ව ඡායාරූප, වෙළඳ දැන්වීම් ඡායාරූප, මෝස්තර නිරූපණ ඡායාරූප එවැනි ක්ෂේත්‍ර කිහිපයකි.

ඡායාරූප දිල්පයකුට කිසියම් ආයතනයකට බැඳී රකියාවක් ලෙස එම ආයතනයේ අවශ්‍යතාව පරිදි ඡායාරූපකරණයේ නිරත විය හැකිය. ප්‍රවත්තත් ආයතන, ඡායාරූපකාලා, වෙළඳ දැන්වීම් නිරමාණය කරන ආයතන ආශ්‍රිතව මෙවැනි රකියා අවස්ථා ඇත. නමුත් ඕනෑම අයකට ඕනෑම ආයතනයකට තමාගේ සේවය ලබා දෙමින් ස්වාධීන ඡායාරූප දිල්පයකු ලෙස කටයුතු කිරීම ද එලදායී ස්වයං රකියාවකි.

ඡායාරූපකරණය හා සම්බන්ධ තවත් වෘත්තීන් හඳුනාගත හැකි ය.

- රූපගත කිරීම සහායක
- ආලේකකරණ දිල්පී
- ඡායාරූප මුද්‍රණ දිල්පී
- ඡායාරූප සංස්කරණ දිල්පී
- ඡායාරූප කර්තා
- ඡායාරූප නිමැවුම දිල්පී

ඡායාරූප දිල්පය උපයෝග කරගෙන ඉහළ ව්‍යාපාරික අවස්ථාවන් උදා කර ගැනීමට ද හැකියාව ඇත. එවැනි අවස්ථා අංශ කිහිපයක් ඔස්සේ විහිද යයි.

- විත්‍රාගාර සේවා
- උපකරණ නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම හා අලෙවී සේවා
- ඡායාරූප සංස්කරණ හා සැලසුම් සේවා
- ඡායාරූප ගොනු සැකසීමේ සේවා
- ඡායාරූප රාමුගත කිරීමේ හා පුදර්ගත සේවා
- නිරූපණ දිල්පී සේවා

ඡායාරූප දිල්පයකු හෝ සේවා ආයතනයක් ජනතාව අතර ප්‍රවලිත වන්නේ ලබා දෙන සේවාවේ ගුණාත්මක හාවය හා කාර්යක්ෂමතාව අනුවයි. නුතන වාණිජවාදී සමාජයේ පාරිභෝගික අවශ්‍යතා උපරිම මට්ටමෙන් ඉටු කරන්නො ඉහළ දහයක් උපයති. ඒ සඳහා වෘත්තීය අවබෝධය, දැනුම මෙන් ම කැපවීම ද අත්‍යවශ්‍ය වේ.

ඡායාරූප වෙත්තිය දික්ෂණය

එනැම් ම වෙත්තියකින් සමාජයට එලදායී සේවාවක් ඉවු වීමට එම වෙත්තියේ නියුක්තිකයින්ගේ දික්ෂණය ඉතා වැදගත් වේ. නිසි වෙත්තිය දික්ෂණයකින් යුතු තැනැත්තා තම වෙත්තිය ගරුත්වය ආරක්ෂා කරමින් සාර්ථක ඡායාරූප දිල්පියකු බවට පත්වේ. එවැන්නාන් සමාජයේ ඇගුහුමට ලක් වන අතර කාගේත් සිත දිනා ගැනීමට සමත් වේ. ඡායාරූප දිල්පිය වෙත්තිකයකු සතු විය යුතු ලක්ෂණ හඳුනාගනිමු.

- ඡායාරූපකරණය පිළිබඳ ප්‍රමාණවත් දැනුම
- නිර්මාණයිලි වීම
- නව තාක්ෂණය හා අත්වැල් බැඳ ගැනීම
- ඉගෙනීමට කැමැත්තක් දැක්වීම
- කළට වේලාවට වැඩ කිරීම
- සෙසු අය හා සුහදිලි ව කටයුතු කිරීමේ හැකියාව
- ඡායාරූප දිල්පය පිළිබඳ නෙතික හා සදාචාරාත්මක සීමාවන් පිළිබඳ වැටහීම
- ආචාරයිලි පුද්ගලයකු වීම
- සේවා දායක අපේක්ෂා හා ප්‍රතිචාර වෙත නමුදිලි වීම
- මනා කළමනාකරණයකින් යුතු වීම

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ කලා මණ්ඩපය යටතේ පවතින රාජ්‍ය ඡායාරූප කලා අනු මණ්ඩපය මගින් ඡායාරූප වෙත්තිය දික්ෂණය ඇති කිරීම සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකසා තිබීම ද අගය කළ යුත්තකි.

නිශ්චල ඡායාරූපකරණයේ ආචාරධර්ම

වෙත්තිය වශයෙන් හෝ විනෝදාංගයක් වශයෙන් හෝ ඡායාරූපකරණයේ නිරත වන්නකු ඊට අදාළ ආචාරධර්ම පිළිබඳ මතා වැටහීමකින් කටයුතු කිරීම අවශ්‍ය වේ. එමගින් ඡායාරූපකරණයේ අවහාවිතයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

අතිතයේ කැමරාවක් හාවිත කරන ලද්දේ වෙත්තිය ඡායාරූප දිල්පියකු හෝ සාමාන්‍ය ජනයා අතරින් ඉතා සුළු පිරිසකි. කැමරාවක් සතු තුවත් රසායනික මාධ්‍යයෙන් ඡායාරූපයක් සකස් කර ගැනීම තරමක දීර්ශ ක්‍රියාවලියකි. නමුත් වර්තමාන දියුණු තාක්ෂණය විසින් ඡායාරූපකරණය හාවිත කරන්නන්ට ඉතාමත් පහසු අත්දැකීමක් බවට පත් කර දී ඇත. විශේෂයෙන් ම සංඛ්‍යාංක තාක්ෂණය හේතුවෙන් ඡායාරූපකරණය පරිගණකය, අන්තර්ජාලය, ජ්‍යෙෂ්ඨ පුරුෂතන ආදිය සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. මේ නිසා සමාජයේ ඡායාරූප හාවිතය පෙරට වඩා යුතුව වී ඇත.

මෙහි බෙදාහනක තත්ත්වය වන්නේ ඡායාරූපය රචිතීම්, අන් අයට හිංසා කිරීම්, අමුන් තුළ පහත් රුවිකත්වයක් ඇති කිරීම වැනි සදාචාර විරෝධී ක්‍රියාවන් සඳහා ද මෙම අපුරුෂ කලා මාධ්‍ය යොදා ගැනීමයි. ඔබ සමාජයට වශයෙන් පුරවැසියකු වශයෙන් එවැනි දැ වළක්වාලීමට තරම් අවබෝධයක් හා සවියානික බවකින් යුත්ත විය යුතු ය.

ඡායාරූපකරණය සම්බන්ධයෙන් ද එලෙස සිත්තන්න.

මෙහිදී වැදගත් වන්නේ කිසියම් පාර්ශ්වයක බලපැමට යටත් ව පාලනය වනවාට වඩා ස්වයං විනයක් ඇති කර ගැනීමයි. තාක්ෂණය තිබු පමණින් නිකරුනේ හාටිත විනයකින් යුතු ව හාටිතය සහ අන් අයගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටීම වැදගත් වේ.

ඡායාරූපකරණයේ ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවන් හඳුනා ගනිමු.

- වෙනත් ඡායාරූප ගිල්පියකුගේ නිරමාණයක් නිරමාණකරුගේ අවසරයකින් තොර ව තම අවශ්‍යතා සඳහා හාටිත කිරීම නොකළ යුතු ය.
- අවසරයකින් තොරව වෙනත් අයකු ඡායාරූපයට නැගීම හෝ එවැනි ඡායාරූප ලැග තබා ගැනීම නොකළ යුතු ය.
- වෙනත් අයකු පෙනී සිටින ඡායාරූපයක් එම පුද්ගලයා නොදැනුවත් ව අන්තර්ජාලයේ හෝ වෙනත් ප්‍රසිද්ධ මාධ්‍යවල පළ කිරීම හෝ එකිනෙකා අතර පුවමාරු කර ගැනීම නොකළ යුතු ය.
- වෙනත් අයකු පෙනී සිටින ඡායාරූපයක් තාක්ෂණය යොදා ගෙන විකාති කිරීම නොකළ යුතු ය.
- ඡායාරූප යොදා ගෙන තවත් අයක් අපහසුතාවට හෝ හිංසාවට පත් කිරීම නොකළ යුතු ය.
- තවත් අයකුගේ කටයුතුවලට බාධා වන අයුරින් ඡායාරූප ගැනීම නොකළ යුතුය.

උප ග්‍රන්ථය 1

මධ්‍ය පාසලේත් මාධ්‍ය සමාජයක් ආරම්භ කරන්න.

1. පරමාර්ථය:

එලදායි හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බෙහි කිරීම



2. පියවර:

- (1) ගුරුතුමා/ගුරුතුමිය සමග සාකච්ඡා කර විදුහල්පතිතුමා/තුමියගේ අනුමැතිය ලබා ගන්න.
- (2) විෂය නාරුතා හා කුසලතා ඇති වෙනත් සිසුන් හඳුනා ගන්න.
- (3) තෝරා ගත් සිසුන් හා ගුරු හවතුන් ද සමග සාකච්ඡා වට දෙකක් පවත්වන්න.
- (4) දෙවන සාකච්ඡාවේ දී නිලධාරී මණ්ඩලය තෝරා ගන්න.
- (5) ඉදිරි වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර අනුමත කර ගන්න.
- (6) ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්න.

3. නිලධාරී මණ්ඩලය:

පාසල් සම්මියකට උවිත නිලධාරී මණ්ඩලයක් තෝරා ගන්න. ඒ යටතේ පහත සඳහන් ව්‍යාපෘති හතු සඳහා ව්‍යාපෘති සංවිධායකවරුන්, නියෝගීතා ව්‍යාපෘති සංවිධායකවරුන් හා සාමාජිකයන් තෝරා ගන්න.

- (1) මාධ්‍ය සම්ක්ෂණ ව්‍යාපෘතිය: සරල මාධ්‍ය සම්ක්ෂණ පැවැත්වීම සඳහා
- (2) මාධ්‍ය කුසලතා සංවර්ධන ව්‍යාපෘතිය: දිජ්‍යා මාධ්‍ය කුසලතා සංවර්ධනය සඳහා
- (3) නිරමාණාත්මක ව්‍යාපෘතිය: දිජ්‍යා නිරමාණ ඉදිරිපත් කිරීම සඳහා
- (4) රස වින්දන ව්‍යාපෘතිය: දිජ්‍යා රස වින්දනය වැඩි දියුණු කිරීම සඳහා
- (5) ප්‍රජා සන්නිවේදන ව්‍යාපෘතිය: පාසල් ප්‍රජාවගේ හැසිරීම උසස් කිරීම සඳහා
- (6) ආපදා හා අනතුරු සන්නිවේදන ව්‍යාපෘතිය: ආපදා හා අනතුරු පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීම සඳහා
- (7) සාම සන්නිවේදන ව්‍යාපෘතිය: අනෙක්නා සහජ්වනය ඇති කිරීම සඳහා

4. ව්‍යාපෘතිවල කටයුතු ක්‍රියාත්මක කිරීම:

ව්‍යාපෘතියක් භාර වන්නේ ව්‍යාපෘති සංවිධායකට ය. තම ව්‍යාපෘතිය යටතේ වර්ෂය තුළ එක් ප්‍රධාන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා සාමාජිකයන්ට තහි ව හෝ කණ්ඩායම් වශයෙන් හෝ ඉදිරිපත් විය හැකි ය. අඩු ම වශයෙන් මාසයකට එක් ක්‍රියාකාරකමක්වන් ක්‍රියාත්මක වන ලෙස සැලසුම් සකස් කරන්න. සියලු ක්‍රියාකාරකම් විදුහල්පතිතමා/තුමියගේ අනුමැතියට යටත් ය.

5. අභ්‍යන්තර හා බාහිර කම්ටුව :

පාසල් මාධ්‍ය සමාජයට අභ්‍යන්තර කම්ටුවක් හා බාහිර කම්ටුවක් අත්‍යවශ්‍ය ය. අභ්‍යන්තර කම්ටුව සමන්විත වන්නේ පාසල් විදුහල්පතිතමා / තුමිය ඇතුළු ගුරු මණ්ඩල සාමාජිකයන්ගෙනි. මාධ්‍ය සමාජයේ අනුශාසක මණ්ඩලය වශයෙන් ද හැඳින්වෙන්නේ මේ පිරිස ය.

බාහිර කම්ටුව යන්නෙන් අදහස් වන්නේ, පාසල් මාධ්‍ය සමාජයේ ඉදිරි කටයුතුවල දී සහය ලබා ගත හැකි විවිධ බාහිර පාර්ශ්වයන් ය. මුළුන් ආදි දිෂ්‍යයන්, ආදි ගුරු හවතුන්, පුද්ගලයේ සිටින කළාකරුවන්, සාහිත්‍යකරුවන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තොවන සංවිධාන නිලධාරීන්, මාධ්‍යවේදීන්, ආදි වශයෙන් විවිධාකාර වේ. මාධ්‍ය සමාජයේ බාහිර කම්ටුව සම්බන්ධයෙන් පහත සඳහන් පරිදි කටයුතු කළ හැකි ය.

- බාහිර කම්ටුවට ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන්ගේ නාම ලේඛනයක් සකස් කිරීම
- මුළුන්ගේ සියලු විස්තර ලේඛනයට ඇතුළත් කිරීම
- ලේඛනයට විදුහල්පතිතමාගේ/තුමියගේ අනුමැතිය ලබා ගැනීම
- විද්‍යාලයිය මාධ්‍ය සමාජයේ බාහිර කම්ටුවට ඇතුළත් කිරීමට තීරණය කරන ලද බව දන්වා නාම ලේඛනයේ සියල්ලන්ට ලිපියක් යැවීම. මාධ්‍ය සමාජයේ වාර්ෂික වැඩ සැලැස්මේ පිටපතක් ද ඒ සමග යැවීය යුතු ය.
- වරින් වර මාධ්‍ය සමාජය විසින් වැදගත් කාර්යයක් කරනු ලබන හා කර නිම වූ අවස්ථාවල ඒ පිළිබඳ විස්තර බාහිර කම්ටු සාමාජිකයන් වෙත දන්වා යැවීම

මෙම ආකාරයෙන් කළක් කටයුතු කර ගෙන යන විට, එම බාහිර කම්ටු සාමාජිකයන් පාසල් මාධ්‍ය සමාජයට යම් යම් ආකාරයෙන් සහයෝගය දක්වන්නට පටන් ගනී. එය මාධ්‍ය සමාජයේ පැවැත්මට අතිශයින් වැදගත් ය.

උප ග්‍රන්ථය 2

මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතිය

මානව හිතවාදී හා එලදායී පාසල් සන්නිවේදන මාධ්‍ය සංස්කෘතියක් කරා

පාසල් මාධ්‍ය සමාජ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

School Media Club - Annual Calendar

පළමුවන වාරය

ජනවාරි

1. පාසල් මාධ්‍ය සමාජය පිහිටුවීම් / නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම
2. පාසල් ගුවන්විදුලි සේවා පුහුණු කළුවුරක් පැවැත්වීම්/පාසල් ගුවන්විදුලි සේවා විකාශන සැලැස්මක් සැකසීම හා ක්‍රියාත්මක කිරීම
3. බිත්ති ප්‍රවත්පන් හා පුහුණු කළුවුරු සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
4. නිශ්චල ජායාරූප දිල්පී පුහුණු කළුවුර (පෙබරවාරි අවසන් සතියේ දී)

දෙවන වාරය

මාර්තු

5. ආයුත්‍යික නිශ්චල ජායාරූප පුදරුගනයක් පැවැත්වීම
6. පාසල් මාධ්‍ය සමාජ සිනහ දිනය වැඩසටහන (මාර්තු මස මුළු සතියේ)
7. විවාරණීලි මාධ්‍ය ග්‍රාහකත්වය පදනම් කර ගත් මාධ්‍ය ගිණු පා ගමනක් පැවැත්වීම
8. යුතෙස්කේ ලෝක පොත් දිනය සැමරීමේ වැඩසටහන (දෙවන සතියේ) (පොත් බැඳුම්කරණය හා අප්‍රත්වැශියාව පිළිබඳ පුහුණු වැඩසටහන හා පොත් කියවීමේ කළුවුර හා ගෘහ ප්‍රස්ථකාල සංවර්ධනය ද ඇතුළත්ව)
9. මාධ්‍ය වැඩ භුරුව අධ්‍යාපන සතිය (ජ්‍යෙනි මස තුන්වන සතිය) (ක්ෂේත්‍ර අධ්‍යාපන වැඩසටහන)
10. මාධ්‍ය වැඩ භුරුව අධ්‍යාපන සතිය වාර්තාව ඉදිරිපත් කිරීම
11. පාසල් මාධ්‍ය සමාජ සගරාවක් ප්‍රකාශයට පත් කිරීම

තුන්වන වාරය

සැප්තැම්බර්

12. මාධ්‍ය අධ්‍යාපන සතිය හා පාසල් මාධ්‍ය අධ්‍යාපන සැලසුම් කිරීම

මක්තේබර්

13. මාධ්‍ය අධ්‍යාපන සතිය හා පාසල් මාධ්‍ය අධ්‍යාපන සැලසුම් කිරීම

නොවැම්බර්

14. මාධ්‍ය අධ්‍යාපන සතිය හා පාසල් මාධ්‍ය අධ්‍යාපන සැලසුම් කිරීම

15. 2012 වර්ෂය සඳහා මාධ්‍ය සමාජයේ නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම

16. 2011 වර්ෂයේ මාධ්‍ය සමාජයේ වාර්තාව සම්පාදනය කිරීම හා නිල වශයෙන් විද්‍යාල්පතිතමන්/ තුමිය වෙත හාර දීම

වර්ෂය පුරා ක්‍රියාත්මක කළ පුතු වැඩසටහන්

1. ගෘහස්ථ ප්‍රස්ථකාල පිහිටුවීම
2. අපේ උරුමය පාසල් මධ්‍යස්ථානය සංවර්ධනය
3. බිත්ති ප්‍රවත්පන ප්‍රකාශනය
4. උදා ගුවන්විදුලි විකාශය පැවැත්වීම පැවැත්වීම

නිශ්චල ජායාරුප ශිල්පී පූහුණු කදවුර හා පුද්රේගනය

1. පරමාර්ථය: නිශ්චල ජායාරුප ශිල්පය පිළිබඳ ව සිසුන්ට ප්‍රයෝගික අත්දැකීම් ලබා ගැනීමට අවකාශය සැලසීම
2. කාර්යයන්: 1. නිශ්චල ජායාරුප ගැනීමේ කදවුරක් පැවැත්වීම
2. නිශ්චල ජායාරුප පුද්රේගනයක් පැවැත්වීම
3. කාර්ය විස්තරය: මෙම කාර්යය විශේෂයෙන් අදාළ වන්නේ 10 වන ශේෂීයේ අවසාන ඉගෙනුම් ඒකකය වන නිශ්චල ජායාරුප ශිල්පය නිපුණතා හැදුරු සිසු සිසුවියන්ට ය. තමන් විසින් හැදුරු විෂය ඒකකයට අදාළ ව ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත හැකි ආකාරයෙන් මෙය සැලසුම් කළ හැකි ය. ඒ අනුව එක් දින පූහුණු කදවුරක් වශයෙන් පාසල ආසන්නයේ ඇති පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයකට ගොස් ජායාරුප ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් සැලසුම් සම්පාදනය කිරීම විෂය භාර ගුරු හවතා විසින් කරනු ඇත.

එසේ ම විරෝධය ආරම්භයේදී පාසල් පළමුවන ශේෂීයට හේ හය වන ශේෂීයට බදවා ගන්නා නවක සිසු සිසුවියන්ගේ ජායාරුප ගැනීමට ද මෙම ප්‍රායෝගික අභ්‍යාසය යොමු කළ හැකි ය.

මේ සඳහා පුදේශයේ සිටින ප්‍රවින ජායාරුප ශිල්පීයකුගේ සහාය අවශ්‍ය නම් ලබා ගත හැකි ය.


සිසු සිසුවියන් විසින් ඩිජිටල් කැමරාවෙන් ලබා ගත් ජායාරුප පසුව ඇගෙනුමට ලක් කර වඩාත් නිරමාණයිලි ජායාරුප තෝරා ගෙන ඒවා අතුළත් කර පුද්රේගනයක් පැවැත්විය හැකිය. මෙහි දී ඒ ඒ ජායාරුප අවශ්‍ය අයට මිල දී ගැනීමට අවකාශ සලසා දීමෙන් මාධ්‍ය සමාජයේ අරමුදලට මුදල් රස් කර ගැනීමක් ද කළ හැකි ය.

එසේ ම මෙම පුද්රේගනයේදී ලැබෙන ආදායම යොදවා මාධ්‍ය සමාජයට අවශ්‍ය කැමරාවක් මිල දී ගැනීමට ද පුළුවන.

උප ගුන්ථය 4

පාසල් සිනහ දිනය වැඩසටහන

1. හැදින්වීම: අප එකිනෙකා අතර සම්බන්ධය පවත්වා ගෙන යන්නේ සිනහව පදනම් කර ගෙන ය. සිනහව සතුට භා ප්‍රිය මනාප බව අර්ථවත් කරයි. මේ නිසා සිනහව සන්නිවේදන ඉරියවිවකි. මානසික සතුට නැති කෙනෙකුට සිනහ වෙන්නට තොහැකි ය. ඒ නිසා මනස නිරවුල් ව සතුටින් පවත්වා ගෙන යාම අවශ්‍ය වේ. සන්නිවේදනය ආරම්භ වන්නේ සිතෙනි. එනම් අන්තර්වර්ති පූද්ගල සන්නිවේදනය මෙයට පාදක වේ. වර්තමානයේ පවත්නා සංකීර්ණ සමාජය තුළ නිරන්තර ව සිත් තැවුල් ඇති වේ. සිත සන්සුන් ව තබා ගැනීම අපහසු වේ. විවිධ පිඩාවන්ට සිත ගෙයුරු වේ. මෙවැනි පිඩා දිගින් දිගට ම පැවැත්තනහාත් ඒවා මානසික ව්‍යාධීන් බවට පත් විය හැකි ය. ඒ නිසා සිත සතුටින් පවත්වා ගෙන යාමත්, විවිධ ආකතින්ට මූහුණ දීමට භා ඒවා මැඩ පවත්වා ගැනීමටත් හැම කෙනකු ම කුඩා කාලයේ සිට පූරුෂ - පූහුණු විය යුතු ය.



එසේ ම හොඳ දත් පෙළක් නැති කෙනකුට බය සැක නැති ව සිනහසේන්නට අමාරු ය. ඒ නිසා හොඳ දත් පෙළක් රැක ගැනීම ද සැම කෙනකුට ම අවශ්‍ය දෙයකි. ඒ කෙරෙහි අවධානය යොමු වන්නේ අඩුවෙනි.

ලෝක සිනහ දිනය 1999 දී ආරම්භ වූ අතර, 2015 දී පැවැත්වෙන්නේ 17 වන ලෝක සිනහ දිනයයි.

පාසල් සිනහ දිනය වැඩසටහනේ තේමාව වන්නේ මානසික සෞඛ්‍යය භා දන්ත සෞඛ්‍යයයි.

2. වැඩසටහන: පාසල් සිනහ දිනය යටතේ ප්‍රධාන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කළ හැකි ය.

(1) මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබඳ ව මානසික උපදේශකවරයකු හෝ මානසික වෙදුරුවරයෙකු හෝ මුල් කර ගෙන කරනු ලබන වැඩසටහනක්
(2) දන්ත සෞඛ්‍ය මුල් කර ගෙන පවත්වනු ලබන දන්ත සෞඛ්‍ය සායනයක් සහිත ව දන්ත සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්


3. වැඩසටහන සැලසුම් කිරීම: පාසල් සිනහ දිනය පැවැත්වීම සඳහා අඩු ම වශයෙන් මාසයක පමණවත් කාලයක් කළේ ඇති ව සුදානම් විය යුතු ය. ඒ සඳහා සැලසුමක් සකස් කළ යුත්තේ මාධ්‍ය සමාජයේ ප්‍රජා සන්නිවේදන ව්‍යාපෘතිය යටතේ ය. මෙහි දී අවධානය යොමු කළ යුතු වැදගත් අංශ දෙකකි. එකක් නම් පාසල තුළ වැඩසටහනේ ඉලක්ක කණ්ඩායම නිවැරදි ව නිශ්චිත කිරීම ය. දෙවැන්න නම් වැඩසටහනට සහභාගි වන බාහිර සම්පත් දායකයන්ට කළේ වේලා ඇති ව දැනුම දීම ය. තුන් වැන්න නම් වැඩසටහන සඳහා අනුග්‍රහකයන් සමග නිල සම්බන්ධතා ඇති කර ගැනීම ය. මේ සියලු කරුණු ඇතුළත් ව්‍යාපෘති යෝජනා පත්‍රයක් සකස් කර පාසල තුළ නිල වශයෙන් අනුමැතිය ලබා ගත යුතු ය.

උප ග්‍රන්ථය 5

යුතෙස්කේ ලෝක පොත් දින වැඩසටහන

1. හැදින්වීම: යුතෙස්කේවේ විධායක සභාව විසින් 1995 දී ලැබූ තීරණයකට අනුව, 1996 වර්ෂයේ සිට සැම වර්ෂයක ම අප්‍රේල් 23 වන දින ලෝක පොත් හා ප්‍රකාශන හිමිකම් දිනය සමරනු ලබයි. ඒ අනුව 2015 වර්ෂයේ දී සමරනු ලබන්නේ 20 වන ලෝක පොත් හා ප්‍රකාශන හිමිකම් දිනයයි. පාසල් මාධ්‍ය සමාජ වැඩසටහනක් ලෙස ලෝක පොත් හා ප්‍රකාශන හිමිකම් දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ 2008 වර්ෂයේ දී ය. භාවිතයේ පහසුව සඳහා එය යුතෙස්කේ ලෝක පොත් දිනය යැයි නම් කර ඇත.

අප්‍රේල් 23 වන දිනය සාමාන්‍යයෙන් පාසල් නිවාඩුව අවසාන වී දෙවන පාසල් වාරය ආරම්භ කරනු ලැබූ පළමු සතියට අයත් වේ. ඒ නිසා මැයි මාසයේ පළමු සතියේ දිනයක් මේ සඳහා යොදා ගත හැකියාවෙන් ප්‍රාග්ධනය නොවා ඇති අවසාන වැඩසටහනක් ආරම්භ කරන ලද විවිධ වැඩසටහන් කිහිපයක් අධ්‍යාපනය කිරීම ය.



2. වැඩසටහන සැලසුම් කිරීම

යුතෙස්කේ ලෝක පොත් දිනය සංවිධානය කරනු ලබන්නේ කෙසේදැයි නැගෙන ප්‍රශ්නයට නොදු ම පිළිතුර වන්නේ, ලෝකයේ පාසල්වල ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් කිහිපයක් අධ්‍යාපනය කිරීම ය.

එවා කිහිපයක් මෙසේ ය.

- තෝරා ගත් සිසු සිසුවියන් පිරිසක් එදිනට තෝරා ගත් කාතිවල වරිත ලෙස හැද පැලද ගෙන පැමිණීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම
- පාසල් සිසු සිසුවියන් අතර වඩාත් ජනප්‍රිය පොත් දහය ජන්දයෙන් තේරීම
- පොත්වල ඇති කතාන්දර කිමේ සම්භාෂණයක් පැවැත්වීම
- යම් පොතක / පොත් කිහිපයක කර්තාන් පාසලට ගෙන්වා ඔවුන් ඇගයීමේ ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීම
- ප්‍රස්තකාල පොත් ආශ්‍රිත ව පොත් සතියක් පැවැත්වීම
- සිසු සිසුවියන් විසින් තමා සතු පැරණි පොතක් ප්‍රස්තකාලයට පරිත්‍යාග කිරීම
- පොත් කියවීමේ ක්‍රියාමක් සතියක කාලයක් සඳහා පාසලේ මිදුලේ සැකසීම
- ගැහස්ථ ප්‍රස්තකාල ආරම්භ කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම
- කතා ලිවීමේ හා කතා කිමේ නිර්මාණාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- ප්‍රස්තකාලයේ ඇති පොත් හඳුන්වා දීම
- පොත් විවාරය කිරීමේ වැඩසටහනක් පැවැත්වීම
- ප්‍රස්තකාලයේ පොත් අලුත්වැඩියා කිරීමේ ප්‍රහුණුවක් සිසු පිරිසකට ලබා දීම හා ඒ අනුව ප්‍රස්තකාලයේ පොත් අලුත්වැඩියා කිරීම

අපේ උරුමය පාසල්
මධ්‍යස්ථානයක් පිහිටුවීම

1. හැදින්වීම

පාසලක එතින්හාසික උරුමය රස් කර මධ්‍යස්ථානයක් ගොඩ නැගීම මෙහි පරමාර්ථයයි. මේ මගින් තොරතුරු හඳුනා ගැනීමට, තොරතුරු මූලාගු සෞයා ගැනීමට, තොරතුරු රස් කිරීමට හා තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නිපුණතා සිසු සිසුවියන් තුළ පෝෂණය කර ගත හැකි ය.

පාසලක උරුමය යන්නෙන් බොහෝ දේ අයත් වේ.

- ආරම්භය හා එයට සම්බන්ධ තැනැත්තන්
- හිටපු විද්‍යාල්පතිවරුන් හා ගුරු හවතුන්
- පාසල් ලබා ඇති විශේෂ ජයග්‍රහණ
- ආදි දිජ්‍යායන් පිළිබඳ තොරතුරු
- වර්තමාන ජයග්‍රහණ
- අධ්‍යාපන ක්‍රියාවලිය
- පාසල අයත් ප්‍රදේශයේ සංස්කෘතිය, තිෂ්පාදන රටාව, ජන ජීවිතය, ජන ගුෂ්කිය, විශේෂ ස්ථාන, භුගෝලීය විශේෂතා ආදිය

2. වැඩසටහන සැලසුම් කිරීම: දිජ්‍යායන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වශයෙන් මෙය සැලසුම් කළ හැකි ය. තොරතුරු රස් කිරීම පිළිබඳ වගකීම බෙදා ගත යුතු ය. තොරතුරු රස් කිරීම සඳහා ඉලක්ක සකස් කර ගත යුතු ය. තොරතුරු රස් කිරීමේ දී වැදගත් වන්නේ මූලාගු හඳුනා ගැනීම ය. එනම් තොරතුරු පවතින්නේ ක්වුරුන් සතුව ද මොතැනක ද ඒවා රස් කර ගන්නේ කෙසේ ද ආදිය මෙහි දී වැදගත් වේ.

3. මධ්‍යස්ථානය සැලසුම් කිරීම: මේ සඳහා පාසල තුළ යම් ඉඩකඩක් සෞයා ගත යුතු ය. එසේත් නැතිනම් ප්‍රස්ථකාලයේ යම් ඉඩක් ලබා ගත හැකි ය. රස් කර ගත් තොරතුරු ලිඛිත හෝ දායා හෝ මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකි ය. අපේ උරුමය පාසල මධ්‍යස්ථානය යනු එක් දිනකින් ගොඩ නැගීය හැක්කක් නො වේ. එය අඛණ්ඩ ව සිදු විය යුත්තකි. කාලයක් යන විට එය පාසලේ ජනප්‍රිය නැරඹුම් මධ්‍යස්ථානයක් බවට පත් විය හැකි ය.

මාධ්‍ය වැඩිහුරුව අධ්‍යාපන සතිය වැඩසටහන

1. හැදින්වීම

වර්ෂයේ ජූලි මාසයේ සතියක කාලයක් කාර්යාලයක වැඩ පුරුෂීම මෙම වැඩසටහන යටතේ සිදු වේ. මෙය පාසල් අධ්‍යාපන ව්‍යාපෘතියක් ලෙස විෂය හාර ගුරුතුමා/ගුරුතුමිය විසින් සැලසුම් කළ යුත්තකි. එම ගෝජනා සැලැස්ම විදුහල්පතිතුමා/තුමියගේ අනුමැතිය සහිත ව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා/ තුමිය විසින් අනුමත කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ හැකි ය. සන්නිවේදනය විෂයය හඳුරන සිසු සිසුවියන්ට සිය කාර්යාලය තුළ වැඩ පුරුෂ වීමේ අවකාශය ලබා දීම සඳහා කාර්යාල ප්‍රධානීයාගේ එකතුත්වය ලිඛිත ව ලබා ගත යුතු ය.

මෙම වැඩසටහන තුළින් අරමුණු දෙකක් ඉටු කර ගැනීමට අපේක්ෂිත ය. එකක් නම් සිසු සිසුවියන්ට මාධ්‍ය වැඩ ලෙස්කය පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට අවකාශ සලසා දීම ය. දෙවැන්න නම් කාර්යාලයක් තුළ සන්නිවේදනය හාවිත වන ආකාරයන්, ඒ සඳහා විවිධ මාධ්‍ය උපකරණ හාවිත කරන ආකාරයන් පිළිබඳ සත්‍ය අත්දැකීමක් ලබා ගැනීමට අවකාශ සැලැසීම ය.

2. සැලසුම් කිරීම

- සිසු සිසුවියන් හා දෙමාපියන් දැනුවත් කිරීම
- සිසු සිසුවියන්ගේ හා දෙමාපියන්ගේ කැමෙන්ත ලිඛිත ව ඉදිරිපත් කිරීම
- කාර්යාල ප්‍රධානීයාගේ එකතුත්වය ලිඛිත ව ලබා ගැනීම
- සිසු සිසුවියන් කාර්යාලයට උදය ගෙන යාමේ හා සවස හාර ගැනීමේ වගකීම දෙමාපියන් විසින් හාර ගැනීම

3. ක්‍රියාත්මක කිරීම

කාර්යාලයේ ඒ ඒ අංශවලට සිසු සිසුවියන් යෙද්වීමට කාර්යාල ප්‍රධානීයා විසින් සකස් කරනු ලබන සැලැස්මට අනුව ඒ ඒ අංශවල වැඩ පුරුෂ ලබා ගත හැකි ය. දෙනිනික ව තමන් යෙදෙන කාර්යය පිළිබඳව හා තමන්ගේ දෙනිනික අත්දැකීම් පිළිබඳවත් වාර්තාවක් සිසු සහභාගිකයන් විසින් තබා ගැනීම අවශ්‍ය ය.

4. අත්දැකීම් ඉදිරිපත් කිරීම:

වැඩසටහන අවසානයේ කාර්යාලයේ දී පැවැත්වන අවසාන රස්වීමේ දී ද, ඉන් පසු ව පාසල් දී විදුහල්පතිතුමාට/ තුමියට ද මාධ්‍ය සමාජ රස්වීමේ දී ද තමන්ගේ අත්දැකීම් සහභාගිකයන් විසින් ඉදිරිපත් කළ යුතු ය. එසේ ම තම තමන්ගේ වාර්තාවල පිටපතක් බැඳීන් ප්‍රස්තකාලයේ තැන්පත් කිරීම ද අවශ්‍ය ය.

උප ගුන්ථය 8

මාධ්‍ය සාක්ෂරතා දිනය වැඩසටහන

- හැදින්වීම:** කුතන සමාජයෙහි මාධ්‍ය හාවිතය ඉතා පුළුල් මට්ටමකට ලැබා වී ඇත. එය වැළැක්වීය හැක්කක් නොවේ. එය පාලනය කළ හැක්කක් ද නො වේ. එබැවින් කළ හැකි එක ම දෙය නම්, මාධ්‍ය ග්‍රාහකයන් තුළ විවාරිති වින්තනයක් ඇති කිරීමයි. මාධ්‍ය සාක්ෂරතා දින වැඩසටහනක අරමුණ වන්නේ, මේ ආකාරයෙන් මාධ්‍ය නිවැරදි ව තේරුම් ගන්නට හා ඒ අනුව තමන්ගේ මාධ්‍ය පරිභරණය ගලපා ගන්නට අවශ්‍ය වින්තනමය නිපුණතා පාසල් සිසු දරු දැරියන් වෙත ලබා දීමයි. එය වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ බලවත් අවශ්‍යතාවයක් බවට පත් වී ඇත. එබැවින් ලමා හා තරුණ පරම්පරාව තුළ මාධ්‍ය සාක්ෂරතාව ගොඩ නැංවීම හා සංවර්ධනය කිරීම සඳහා ගත හැකි සැම ක්‍රියා මාර්ගයක් ම ගැනීම අත්‍යවශ්‍ය ය.
- කාර්යයන්:** පාසල් මාධ්‍ය සාක්ෂරතා දින වැඩසටහන යටතේ කාර්යයන් නිශ්චිත කිරීම පුළුල් පරාසයක් තුළ කළ හැකි ය. ආදර්ශ කාර්යයන් කිහිපයක් පහත දැක්වේ.
 - මාධ්‍යය හාවිතය පිළිබඳ විවේචනාත්මක දේශන පැවැත්වීම
 - මාධ්‍යයේ බලපෑම පිළිබඳ විවාද හෝ කේක තරග පැවැත්වීම
 - මාධ්‍යයේ අවහාවිතාව දැක්වෙන පරිදි භූමිකා රංගන/කෙටි නාව්‍ය ඉදිරිපත් කිරීම
 - මාධ්‍යයේ පිළිබඳ විවේචනාත්මක පෝස්ටර/විතු නිර්මාණය හා පුද්ගලනය
 - සුභාවිත ගිත රස විදිමේ වැඩසටහනක් පැවැත්වීම
 - මාධ්‍ය පිළිබඳ සාකච්ඡාවක් හෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීම
- සංවිධානය:** මෙය පාසල තුළ සංවිධානය කළ යුත්තකි. එහි දී පාසලේ අවකාශය පරිදි පන්ති කිහිපයක් තෝරා ගැනීම ව්‍යව ද කළ හැකි ය. එසේ ම මේ සඳහා අවට පාසල්වලින් ද සහභාගි කරවා ගත හැකි ය. මාධ්‍ය සාක්ෂරතා දිනයේ ප්‍රතිලාභ මුළු පාසලට ම ලබා ගත හැකි පරිදි සංවිධානය කිරීම වඩාත් යෝග්‍ය ය. සමහර විට මෙම වැඩසටහන එක් දිනයකට වඩා පැතිරී යන්නට පුළුවන. උදාහරණයක් වශයෙන් විතු හෝ පෝස්ටර පුද්ගලනය දින කිහිපයක් හෝ සතිය පුරා හෝ පැවැත්වීය හැකි ය. මාධ්‍ය සාක්ෂරතා දින වැඩසටහන සංවිධානය කිරීමේ දී එය සාමූහික කාර්යයක් ලෙස පැවතීම වඩාත් යෝග්‍ය ය. එයට නිශ්චිත සැලැස්මක් ලබා දිය නොහැකි අතර, විවිධ කාර්යයන් නිශ්චිත කර ගෙන සංවිධානය කළ හැකි ය.

උප ගුන්ථය 9

උදා ගුවන් විදුලි විකාශය

1. ගැඳීන්වීම

පාසලේ ඇමතුම් පද්ධතිය මගින් පාසල තුළ පවත්වා ගෙන යනු ලබන ගුවන් විදුලි සේවය මෙයින් අදහස් වේ. යම් පාසලක මේ සඳහා විශේෂීත උපකරණ තිබෙන්නට පූජාවන. එසේ වුවත් අවම උපකරණ පහසුකම් යටතේ වුව ද පාසල් උදා ගුවන්විදුලි විකාශයක් පවත්වා ගෙන යන්නට පූජාවන. මේ සඳහා අවශ්‍ය වන්නේ නිර්මාණයීලි භාවයයි.

උදා ගුවන් විදුලි සේවය මාධ්‍ය සමාජයේ එක් ක්‍රියාකාරකමකි. එය ව්‍යාපෘති කිහිපයකට ම සම්බන්ධ වේ. එහෙත් ප්‍රජා සන්නිවේදන ව්‍යාපෘතිය යටතේ මෙය පවත්වා ගෙන යා හැකි ය. දිනපතා උදා පාසල ආරම්භ කරන්නට පෙර පැය භාගයක කාලයක් උදා ගුවන් විදුලි සේවය පවත්වා ගෙන යා හැකි ය. මෙය සගරාමය වැඩසටහනක් ලෙස සම්පාදනය කළ යුතු ය. ගුවන්විදුලි සගරාමය වැඩසටහනක් සම්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම පිළිබඳ ව පූර්ව ප්‍රහුණුවක් ලබා ගැනීම මගින් මෙහි නිර්මාණයීලිනාවය වැඩි කර ගත හැකි ය.

2. සංවිධානය හා ක්‍රියාත්මක කිරීම:

1. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය හදාරන සිසු දරු දැරියන් සියලු දෙනා ම උදා ගුවන් විදුලි විකාශයේ සාමාජිකයේ ය.
2. එක් එක් දිනය සඳහා නිෂ්පාදක, නිවේදක, පිටපත් රචක, වාර්තාකරුවන්, තාක්ෂණික ඕල්පීන් ආදි වශයෙන් කණ්ඩායමක් සිටිය යුතු ය. එසේ ම එක් එක් දිනය හාර ව එක් ගරුතුමකු /ගරුතුමියක සිටීම මගින් කාර්යය වඩාත් පහසු වේ.
3. එක් කණ්ඩායමකට පස් දෙනකු පමණ සැහේ. ඒ අනුව කණ්ඩායම් බෙදා දෙනික විකාශය ඒ ඒ කණ්ඩායම්වලට හාර දිය හැකි ය.
4. ඒ ඒ දිනයේ වැඩසටහන පිළිබඳ සැලැස්ම කණ්ඩායම තුළ සාකච්ඡා කර, ලිඛිත ව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු ය.
5. උදා ගුවන්විදුලි විකාශයට අදාළ ව සටහන් පොතක් තිබිය යුතු අතර, ඒ ඒ දිනයේ විකාශය ආරම්භ කිරීමට පෙර දින, ඒ පිළිබඳ විස්තර එම සටහන් පොතට ඇතුළත් කර, ගරුතුමා/ගරුතුමියගේ ලබා ගත යුතු ය.
6. පන්ති මට්ටමින් වාර්තා කරුවන් පන් කර ගැනීමෙන් පාසල තුළ විවිධ තොරතුරු රස් කර ගත හැකි ය. එසේ ම පාසල් ප්‍රධාන තොරතුරු ද විදුහළුපතිතුමාගේ/තුමියගේ අනුමැතියෙන් ලබා ගෙන ප්‍රවාත්තිවලට ඇතුළත් කළ හැකි ය.
7. පාසලේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී සැම කෙනකුට ම ඒ සඳහා ඉඩ කඩ ලබා දීම යෝග්‍ය ය.

විත්ති පුවත්පත

1. හැඳින්වීම

විත්ති පුවත්පතක් යනු විත්තියේ රඳවා තබන පුවත්පතකි. එය කියවන්නේ පුවත්පතට මිටර හාගයක් තරම දුරින් සිට ය. එසේ ම විත්ති පුවත්පත අසලින් යන එන ගමන් වුව ද එහි දේ පහසුවෙන් කියවා ගත හැකි විය යුතු ය. පුවත්පතක පිටුවක ආකෘතියක් බෝචි එකක ප්‍රතිනිර්මාණය කිරීම මෙහි දී සිදු වේ. එය බෝචි එකක නිර්මාණ එල්ලා තබන නිර්මාණ පුවරුවක් නොවේ. විස්ටල් බෝචි එකක හෝ දෙකක හෝ බොක්ස් බෝචි එකක හෝ දෙකක හෝ විත්ති පුවත්පත නිර්මාණය කළ හැකි ය. බෝචි ගණන වැඩි වන විට එය නිර්මාණය කිරීමේ කාර්යය දෙගුණයක් වේ. විත්ති පුවත්පත නිර්මාණය කිරීම මගින් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයට අදාළ විවිධ නිපුණතා පෝෂණය වේ.

2. විත්ති පුවත්පතක මූලික ලක්ෂණ:

- බෝචි එකේ ලිවිමෙන් හා අවශ්‍ය අවස්ථාවල ජායාරූප හෝ විතු ආදිය ඇල්විමෙන් විත්ති පුවත්පත නිර්මාණය කරනු ලැබේ.
- එහි අකුරු සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලොකු විය යුතු ය.
- ලිපි, කට්, කෙටිකතා, විශේෂාංග, ප්‍රවාහන් ආදිය කෙටි විය යුතු ය.
- හොඳින් පෙනෙන, ඇහැට ප්‍රිය මනාප, තද වර්ණ හාවිත කළ යුතු ය.
- විත්ති පුවත්පත සමස්තයක් ලෙස ආකර්ෂණීය විය යුතු ය.

3. විත්ති පුවත්පත නිර්මාණය:

1. පුවත්පත නිර්මාණය සඳහා ඉදිරිපත් වන සිසු සිසුවියන් කණ්ඩායම්වලට බෙදන්න.
2. එක් කණ්ඩායමකට එක් විත්ති පුවත්පත් කළාපයක් බැගින් හාර දෙන්න.
3. කණ්ඩායම් හතරක් ඇත්තාම්, මාසයකට කළාප හතරක් ද, අටක් ඇත්තාම් මාසයකට කළාප අටක් ද නිර්මාණය කර ප්‍රකාශ කළ හැකි ය. මේ නිසා සැම කණ්ඩායමකටම විත්ති පුවත්පත නිර්මාණය කිරීම පහසු කාර්යයක් බවට පත් වේ.
4. කණ්ඩායම් කිහිපයක් විත්ති පුවත්පත නිර්මාණය කළත්, එහි නම එකක් විය යුතු ය. වෙනස් විය යුත්තේ කළාප අංකය පමණි.
5. විත්ති පුවත් පතේ අන්තර්ගතය අනිවාර්යයෙන් ම විෂය හාර ගුරුතුමා/ගුරුතුමියගේ අනුමැතියට යටත් විය යුතු ය. පාසල් සංස්කෘතියට අදාළ නොවන කිසිවක් එහි ඇතුළත් නොකිරීමට සංස්කෘතක මණ්ඩලය වග බලා ගත යුතු ය.
6. විත්ති පුවත්පත ප්‍රදරුණය සඳහා පාසල තුළ ස්ථීර හා ආරක්ෂා සහිත ස්ථානයක් සකසා ගත යුතු ය.
7. සැම සඳහා ම උදය විත්ති පුවත්පතේ නව කළාපයක් ප්‍රදරුණය කිරීමට හැකි ආකාරයෙන් මෙම කටයුතු සංවිධානය කර ගත යුතු ය.

ගෘහ පුස්තකාලය

1. හැඳින්වීම

පොත්, සගරා හා පුවත්පත් කියවීම බාල කාලයේ සිට ම වග කර ගත යුතු පුරුද්දකි. පාසල් හා මහජන පුස්තකාලවලින් පොත් රැගෙන කියවන අතර ම, තමන්ගේ ම පුස්තකාලයක් නිවසේ ගොඩ තංවා ගැනීම අනාගතයට ඉතා ප්‍රයෝගනවත් ය. මෙයින් අදහස් වන්නේ, වෙන ම පුස්තකාල කාමරයක් පවත්වා ගෙන යාම හෝ වෙන ම රාක්කයක පොත් තබා ගැනීම ම නො වේ. මෙහි දී වඩාත් වැදගත් වන්නේ තමන්ගේ ම පොත්, සගරා හා පුවත්පත් එකතුවක් ක්‍රමානුකූල ව නිවසේ රෝස් කර ගැනීම ය. එය කෙනකුට තමන්ගේ ජීවිත කාලය පුරා ප්‍රයෝගනයට ගත හැකි ය. තමන්ට පමණක් නොව, නිවසේ අනෙක් අයට ද, මිතුරු මිතුරියන්ට ද එයින් ප්‍රයෝගනයක් ගත හැකි ය. එසේ ම එකිනෙකා අතර පොත් ප්‍රවාරු කර ගන්නට ද එයින් අවකාශ සැලසේ



ගෘහ පුස්තකාල ලාංඡනය

2. පොත් අරමුදලක් ගොඩ නැඟීම

තමන්ගේ එදිනෙදා වියම්මට ලැබෙන මුදලකින් හෝ ගෘහාස්‍රිත ව ලැබෙන අතිරේක ආදායමකින් කොටසක් හෝ කැටයක ඉතිරි කර ගත හැකි ය. එසේ ම පොත් මිල දී ගැනීම සඳහා ම දෙමාපියන්ගෙන් සුළු මුදලක් ඉල්ලා ගත හැකි ය. මේ ආකාරයෙන් විකෙන් වික සුළු අරමුදලක් ගොඩ නාගා ගෙන පොත් මිල දී ගැනීමට සුදානම් විය හැකි ය.

3. පොත් මිල දී ගැනීම

සාමාන්‍යයෙන් වර්ෂයේ අග හාගයේ දී සාහිත්‍ය හා කියවීම මාසය තුළ අඩු මිලට පොත් ගැනීමේ අවකාශය සැලසේ. සමහර පොත් පරණ වන විට මිල අඩු කර අලෙවී කරනු ලබයි. පොත පරණ වූවාට එහි අන්තර්ගතය හැම විට ම පරණ වන්නේ නැත. සමහර විට පාසල්වල ද පොත් ප්‍රදරුණන පවත්වනු ලැබේ. එවැනි අවස්ථාවල තමන්ට අවශ්‍ය පොත් මිල දී ගත හැකි ය.

4. පොත් ලේඛනගත කිරීම

තමන් සතු පොත් ලේඛනයක සටහන් කර තබා ගැනීම ඉතා ප්‍රයෝගනවත් ය. අනාශයන්ට පොතක් දීමේ දී එය ද සටහන් කර ගත යුතු ය. කෙනකුට පොතක් දුන් විට එතරම් කල් තොයවා එය ආපසු ලබා ගත යුතු ය. මිල ද අන් අයෙකුගේ පොතක් ඉල්ලා ගත්තේ නම් නොපමා ව එය ආපසු දිය යුතු ය.

පාරිභාෂික පද

| | |
|----------------------------|--------------------------|
| සන්නිවේදකයා | Communicator |
| සන්නිවේදනය | Communication |
| ප්‍රජාව | Community |
| ග්‍රාහකයා | Receiver |
| බලපැමු | Effect |
| සෙස්ඡා / බාධක | Noise |
| ප්‍රතික්‍රියා / | Reaction |
| ප්‍රතිපෙශ්‍යනය | Feed-back |
| උත්තේෂ්‍රනය / ප්‍රත්‍යේඛකය | Stimulus |
| සිතුවිලි | Thoughts |
| හැගීම් | Feelings |
| වර්යාව | Behaviour |
| අන්තර්වර්ති පුද්ගල | Intra-personal |
| ද්විපුද්ගල | Two persons |
| යුගල | Dyadic |
| සමූහ | Group |
| කණ්ඩායම | Team |
| ජන | Mass |
| මාධ්‍ය (බහුවචන) | Media |
| මාධ්‍යය (ඒකවචන) | Medium |
| සංජානනය | Perception |
| දෙළරටුපාලක | Gate-keeper |
| අරමුණු | Objectives |
| කාර්යය | Duty |
| වගකීම් | Responsibility |
| තොරතුරු | Information |
| ප්‍රවෘත්ති | News |
| දත්ත | Data |
| අධ්‍යාපනය | Education |
| විනෝදාස්වාදය | Entertainment |
| පෙලමුවීම | Persuasion |
| සමාජානුයෝග්‍යනය | Socialization |
| සංවාද හා සාකච්ඡා | Debate and Discussion |
| සංස්කෘතික ප්‍රගමනය | Cultural Promotion |
| සමාජ ඒකාබද්ධතාව | Social Integration |
| කේන්ද්‍රාභිසාරී | Convergence |
| වාචික සන්නිවේදනය | Verbal Communication |
| අවාචික සන්නිවේදනය | Non-Verbal Communication |
| කථන සන්නිවේදනය | Speech Communication |

| | |
|---------------------------------|----------------------------------|
| මුළුව සන්නිවේදනය | Oral Communication |
| සහංච දුර | Intimate Distance |
| පෙළද්ගලීක දුර | Personal Distance |
| සාමාජීය දුර | Social Distance |
| පොදු දුර | Public Distance |
| ලිඛිත සන්නිවේදනය | Written Communication |
| භාස්ථීය ලේඛනය | Academic Writing |
| නිරමාණත්මක ලේඛන | Creative Writing |
| ඉහළ සිට පහළට සන්නිවේදනය | Down-ward Communication |
| පහළ සිට ඉහළට සන්නිවේදනය | Up-ward Communication |
| හරස් සන්නිවේදනය | Horizontal Communication |
| මිපාදුප | Gossip |
| සන්නිවේදන ස්වරුප | Forms of Communication |
| දින මූදා යන්ත්‍රය | Date Stamp Machine |
| තිල මූදාව | Official Stamp |
| ගණක යන්ත්‍ර | Calculating Machine |
| පරිගණකය | Computer |
| ඡායා පිටපත් යන්ත්‍රය | Photo Copy Machine |
| මුදල සටහන් යන්ත්‍රය | Cash Registering Machine |
| තැපැල් මූදා යන්ත්‍රය | Postal Stamp Machine |
| මුදල ගණන යන්ත්‍රය | Teller Machine |
| දුරකථනය | Telephone |
| ගැක්ස් යන්ත්‍රය | Fax Machine |
| විද්‍යුත් කැඳවනය | Pager |
| විද්‍යුත් තැපැල | E Mail |
| වෙබ් අඩවි | Web Site |
| විද්‍යුත් පිරික්සුම් උපකරණ | Electronic Searching Equipment |
| සංචාත රුපවාහිනී පද්ධති | Close Circuit Tele Vision - CCTV |
| අන්තර්ජාලය | Internet |
| කළුලැල්ල | Black Board |
| සුදු ලැල්ල | White Board |
| කාන්දම් ලැල්ල | Magnetic Board |
| පත්‍රිකා ලැල්ල | Bulletin Board |
| පිටු පෙරලන ලැල්ල | Flip Chart Board |
| ප්‍රතිධිරෘප ප්‍රක්ෂේපණ යන්ත්‍රය | Over Head Projector - OHP |
| කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය | Slide Projector |
| බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය | Multi Media Projector |
| ක්‍රේඩික් ප්‍රක්ෂේපණ යන්ත්‍රය | Visual Processor |
| ප්‍රවත්තන් මාධ්‍යවේදය | Newspaper Journalism |
| ප්‍රවත්තන් මාධ්‍යවේදීයා | Newspaper Journalist |
| මාධ්‍යවේදීයා | Journalist |

| | |
|---------------------------|--------------------------|
| මාධ්‍යකරු | Media Person |
| විදුත් මාධ්‍ය | Electronic Media |
| මුද්‍රණ මාධ්‍ය | Printing Media |
| හිමිකාරත්වය | Ownership |
| සංස්කරණය කිරීම | Editing |
| සංස්කරණය | Edition |
| සංස්කාරක | Editor |
| කාලීන ප්‍රවෘත්ති | Current News |
| විශේෂාංග | Features |
| වැඩසටහන් ඒකකය | Programme Unit |
| ප්‍රතිපත්තිය | Policy |
| බලපෑම | Influence |
| අභ්‍යන්තර ව්‍යුහය | Internal Structure |
| සංවිධාන ව්‍යුහය | Organizational Structure |
| ප්‍රධාන විධායක නිලධාරී | Chief Executive Officer |
| සාමාන්‍යාධිකාරී | General Manager |
| කළමනාකාර අධ්‍යක්ෂ | Managing Director |
| අධ්‍යක්ෂ ජනරාල් | Director General |
| තාක්ෂණීක ගිල්පී | Technician |
| නිවේදක | Announcer |
| දූදිරිපත් කරන්නා | Presenter |
| මාන්ඩලික වාර්තාකරු | Staff Reporter |
| මාන්ඩලික ලේඛක | Staff Writer |
| නිදහස් මාධ්‍යවේදී | Freelance Journalist |
| නියෝජනය | Representation |
| පැවුල | Family |
| ස්ත්‍රී - පුරුෂ සමාජ භාවය | Gender |
| ජාතිකත්වය | Nationality |
| වාර්ගිකත්වය | Ethnicity/ Racial |
| පුරවැසිභාවය | Citizenship |
| මානව හිමිකම් | Human Rights |
| මානව වගකීම් | Human Responsibilities |
| වැඩ ලෙළුකය | World of Work |
| වෘත්තිය | Career/ Profession |
| රකියාව | Job |
| වෙළෙඳ පොල | Market |
| සංවර්ධනාත්මක | Developmental |
| ආගමික | Religious |
| සදාචාරාත්මක | Moral |
| සාරධරම් / වට්නාකම් | Values |
| සමාජ ප්‍රතිරැජිතය | Social Image |

| | |
|------------------------------|---------------------------|
| ගැටුම | Conflict |
| සාමය | Peace |
| මානව සාරධීම | Human Values |
| නිර්මාණාත්මක වින්තනය | Creative Thinking |
| විනෝදාත්මක කාර්ය | Entertaining Tasks |
| සෙංන්දර්යය | Aesthetic |
| සමාජ විජානය | Social Consciousness |
| ආත්‍යතිය | Tension |
| මතකපත | Memory card |
| ගොනු ආකෘති | File format |
| ඡායාරූප ගිල්පය | Photography |
| නිශ්චල ඡායාරූපකරණය | Still Photography |
| ගුමායික | Manual |
| ස්වයංක්‍රීය | Automatic |
| අංකිත ඡායාරූපකරණය | Digital Photography |
| රූප සංරචනය | Composition |
| ඡායාරූපීක ප්‍රවත්තන් කළාව | Photo Journalism |
| සේයා පටලය / පටල පටය | Film |
| තනි කාව ප්‍රතිඵායා කැමරා | Single Lens Reflex camera |
| ද්විත්ව කාව ප්‍රතිඵායා කැමරා | Twin Lens Reflex camera |
| පටල වෙශය | Film speed |
| විශේෂනය / ගහණකාව | Resolution |
| රූප අංශ / රූප මාත්‍රා | Pixel |
| ඡායා විතුය / ආලෝකයෙන් ඇදිම | Heliography |
| සංයුත්ත කැමරා | Compact camera |
| කැමරා කේරේණය | Camera angle |
| උපු කොණය | High angle |
| යටි කේරේණය | Low angle |
| ස්වර්ණමය නීතිය | Golden rule |
| පර්යාලෝකය | Perspective |
| කාව විවරය | Aperture |
| කැමරා ද්වාරය | Shutter |
| ක්මේත්තු ගැටුර | Depth of field |
| විද්‍යුත් ක්ෂේකිකාලෝක එල්ලය | Electronic Flash Gun |
| කාවය | Lens |
| පෙරනය | Filter |
| ත්‍රිපාදය | Tripod |
| ලේක පාදය | Monopod |
| පැහැන්තරය | Contrast |